
“උත්තරතර පොලීසියක්” රිදෙසා පොලිස් දිනුවෙන්ට හේතුසාධක හඳුනාගැනීම



ව්‍යුත්පනය කිරීමේ
ඉතුවනු ලැබුව සඳහා
ශ්‍රී ලංකා

“ බාහිර සාධකයන්ගේ සම්මත බලපෑම හැරැණුවේ, පොලිස් දුෂ්චරිය පිළිබඳ ප්‍රශ්නය විසඳුමේදී හමුවන ඉනාම බරපතල බාධකය වන්නේ පොලිස් කාර්යයන්ගේ ස්වභාවයම හා එක් අයකු විසින් නිහඩනාවයේ “නිල බමීම” (Blue Wall) වගයෙන් හඳුන්වන ලද රහස්‍යභාවය, තුදුක්‍රියාවය, යට්ට්‍යාචාරය හා එක්සත්භාවය බව විශේෂභායන් බහුතරයක් විසින් ද පිළිගෙන ඇත.”

- *The Thin Blue Line, Czeslaw Walek*

“උත්තීතර පොලිසියක්” උදෙසා
පොලික් දූෂණයන්ට හේතුසාධක හඳුනාගැනීම

ව්‍යාත්ස්ථෑපේරන්සි ඉන්වනැශනල් ශ්‍රී ලංකා
අයතනයේ පර්යේෂණයක්



ව්‍යාත්ස්ථෑපේරන්සි
ඉන්වනැශනල්
ශ්‍රී ලංකා

© ල්‍රාන්ස්පේර්න්සි ඉන්ඩ්නෑපෙනල් ශ්‍රී ලංකා
102/11, 1/1, කිතුල්වත්ත පාර,
කොළඹ 08, ශ්‍රී ලංකා.

ද.ක. : (094) 011 2688328
ගැක්ස් : (094) 0112688327
ඊ-මෙල් : tisl@sltnet.lk
වෙබ් : www.tisrilanka.org

ISBN : 955-1281-14-4

මුද්‍රණය :  Kapila
Advertising
කලිල ආධ්‍යවර්පණයින්
නො: ඩ15, මි 3 සොයියාපුර,
මොරදුව.
ඊ-මෙල් : kapila_patirana@yahoo.com

පලමු මුද්‍රණ, 2006

* මෙහි මුද්‍රණය ඉංග්‍රීසි භාෂාවන් සහසන ලද දෙමල විටපනය ල්‍රාන්ස්පේර්න්සි ඉන්ඩ්නෑපෙනල් ශ්‍රී ලංකා ආයතනයෙන් ලබාගත හැක.

ජනනා සේවයේ නියැලෙන සියලුම ශ්‍රී ලංකේය
පොලිස් නලධාරීන් වෙත
මෙම කිසතිය
හක්තයාදරයෙන් පූදු කෙරේ.

පර්යේෂණ කණ්ඩායම

- වන්පති අධ්‍යක්ෂක : අසේල දසනායක මයා
විග්‍රහීක ජේස. පෙ. අධිකාරී
- ප්‍රධාන පර්යේෂණ නිලධාරීනි : ගරීතා පිරිස් මෙනවිය
විල්.විල්.බී. (කොළඹ)
- අභ්‍යාක්ෂලාභී පර්යේෂණ නිලධාරීන් : අනුරාධී නවරන්තම් මෙනවිය
නිතිඥ
- සුදි බිලිං මෙනවිය
අවසන් වසරේ උපාධී අපේක්ෂිකා,
නිති පිධිය
කොළඹ විශ්ව විද්‍යාලය
- ආධිත්‍ය ජා මයා
නිති ගිශ්‍ය,
බැංගලෝරයේ ඉන්දියානු
ජාතික නිති විද්‍යාලය
- පර්යේෂණ සභකාර : අපන්තා ගමගේ මෙනවිය
විල්.විල්.බී. (කොළඹ)

ව්‍යාප්තිපේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා ආයතනයේ පත්‍රවිධිය

ශ්‍රී ලංකාව ඇතුළු මෙම කළුපය තුළ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතනය පොලිසිය බවට මහජන මතය බව ව්‍යාප්තිපේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2001/2002 දී පවත්වන ලද මහජන සම්බන්ධාත්‍යක දී හෙළි විය. පොලිසියේ වගකීම් හා කාර්යාලය මහජනය වෙත සැපුව බලපාන නමුත්, එම බලපෑමේ ස්වභාවය කුමක්දායි නිශ්චිතය කිරීමට අවකාශයක් පොලිසියේ කාර්යාත්මක හාරදුර බව නිසා රට නොලබෙන හෙයින්, ව්‍යාප්තිපේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා ආයතනය මෙම අධ්‍යයනය කිරීමේ අභියෝගය හාර ගන්නේය. ඉහත සඳහන් මත මග සළයන්නට ඇති සාධක හඳුනාගෙන, තිරසාර වගකීම් හඳුනා ගැනීමේ කුම ක්‍රියාත්ම කර, තත්වය යහපත් අතට හැරවීම මෙම පර්යේෂණයේ පරම අරමුණාය. සතුවුදායක වෙනසක් ඇති කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් හට හාවත කළ හැකි යෝගී ආධාරකයක් වගයෙන් මෙම වාර්තාව හඳුන්වා දිය හැකිය.

මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපට ලබාදුන් මහඟ සහයෝගය හා ගෙදරෙය වෙනුවෙන් පොලිස්පති වන්පා ප්‍රතිච්‍රිත මහතා වෙත ව්‍යාප්තිපේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා ආයතනයේ විශේෂ ස්තූතිය මින් පුද කරමු. ඒ මහතාගේ සහාය අප වෙත නොලබෙනි නම් මෙම අධ්‍යයනය කිසියේත් සාර්ථක නොවනු ඇත. මෙහෙයුම් කම්ටුව වෙත ද අපගේ අවංක ස්තූතිය පුද කර සිටිමු. එම කම්ටුවේ උපදෙස් අප වෙත මෙම ව්‍යාපෘතිය මුළුල්ලේම ලබාති. පොලිසි නිලධාරීන්ගේ මත විමසීම පැලිබඳ සම්බන්ධාත්‍යක හා මහජන මතය විමසීමේ සම්බන්ධාත්‍ය සාර්ථක ලෙස පැවත් වූ පුදිජ් පිරිස් මහතා වෙත හා සේෂල් ඉන්ඩියෝටර් ආයතනයේ පර්යේෂණ කන්ඩායම වෙත ද අපගේ කෘතභාතාව පුදකර සිටිමු. නොරාඩි ආයතනයෙන් ලබාතු ආධාර ගැන අපි එම සංවිධානයට තුති පුද කර සිටිමු.

මෙම කටයුත්ත සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට අපට සහාය දුන් ව්‍යාපෘති අධ්‍යක්ෂක අයේෂ්ල දික්නායක මහතාටත්, ප්‍රධාන පර්යේෂණ නිලධාරීන්, ගරීමා පිරිස් මෙනවියටත්, අපට නන් අයුරින් උදාව් උපකාර කළ සියලු දෙනාටත් අපේ ස්තූති පුර්වක ගොරවය පුද කර සිටිමු.

දූෂණයෙන් හා අපරාධ වලින් තොර, නිදහස් ලංකාවක් ගොඩනැගීමට අන්වැල් බැඳු ගනිමු !

පේ.සි. වැලිජමුණ

විධායක අධ්‍යක්ෂක

26.07.2006

മേഖലയ്യമി കമിറ്റുല

මහාචාර්ය එස්.චී. හෙටිටිගේ : බ්ලේ. (ගො), බ්ලේ.ල් (සමාජ විද්‍යාව), කොළඹ වි.වි., පි.එච්.ඩී. (මානව විද්‍යාව) මොනැංක් වි.වි., තිස්ටෝලොඩාව සමාජ විද්‍යා පෙශක්දී මහාචාර්ය ගරු ඇධ්‍යක්ෂක, සමාජ ප්‍රතිපත්ති විශ්‍රාජ හා පර්යේෂණ ආයතනය කොළඹ වි.වි. ඔහු ලු ලංකා ජාතික විද්‍යා පදනමේ සමාජ විද්‍යා පර්යේෂණ කමිටුවේ සහාපතිවරයා ලෙස හා කොළඹ වි.වි. සමාජ විද්‍යා සහාපතිවරයා ලෙස ද කටයුතු කරයි. ඔහු ලු ලංකා සමාජ විද්‍යා සංගමයේ සහාපතිවරයා ද වේ. සමාජයිය විෂමන), සමාජයිය ප්‍රතිපත්ති, තාරෑණ්‍යයේ සමාජ විද්‍යාව, සමාජයිය ගැටළු හා ඇධ්‍යාපතනය යනාදී විවිධ විෂයන් පිළිබඳ ගුන්වී හා ප්‍රකාශන විශාල ගණනක් ඔහු විසින් සම්පාදනය කර ඇත.

අව්‍යිලික ජේගල් මයා : විශ්‍රාමික නියෝජන පොලිස්පත්. 1956 කිට ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සේවය කළේය. මොහු පොලිස් උසක් අභ්‍යන්තර විද්‍යාලයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය. පොලිස් උපදෙස් අත්පොතක් සම්පාදනය කර ඇත. පොලිස් ගැසට් නිවේදන සුවියක් ද සම්පාදනය කළේය. පොලිස් තොරතුරු තාක්ෂණ අංශය පිහිටුවේ සඳහා මූලිකත්වය ගෙන කළයුතු කළේය. වික්සන් රාජ්‍යාධියේ ප්‍රත්‍යුම් ආයතනයේ හා කළමනාකාර විශේෂඥ ආයතනයේ සාමාජිකයෙකි. වසන්තිමය සම්බන්ධ සංවිධානයේ පොදු සුබයෙන සඳහා නිති ආධාර කළුවුවේ සාමාජිකයෙකි. ව්‍යුත්ස්පේර්ත්සි ඉන්වනැඡනල් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මත්ත්චිලයේ සාමාජිකයෙකි. ලංකා බහිජ තෙල් සංස්ථාවේ මානව සම්පත් සංවර්ධන විශේෂඥ උපදේශකවරයෙකි. කොයාර් ඉන්වනැඡනල් ආයතනයේ හා ලංකා විදුලිබල සමාගමේ ද විශේෂඥ උපදේශකවරයෙකි.

ගාන් සේනානායක : විල්-විල්-බ්., නිනිඹු, විගෝෂයෙන්ම මානව නිමිත්ම ගැන නා පරිසරය පිළිබඳව උන්දුවක් දක්වන නිනිභුවරයෙකි. ජනතා සුබසෙන නිති පදනමේ හා නිතිය හා යුක්තිය පදනමේ ඉදිරිපෙළ කියාකාරී සාමාජිකයෙකි. තවද, ශ්‍රී ලංකාවේ පදනමේ ආයතනයේ හා ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරීයේ සම්පත් දායකයෙකු ලෙස ක්‍රියා කරයි. ශ්‍රී ලංකා පොලික් සේවයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නිති උපදෙස් හා ආධාර සපයයි. ජනතා සුබසෙන නිති පදනමේ අධ්‍යක්ෂවරයෙක් වගයෙන් (1999-2003) හා විනි සහාපතිවරයා වගයෙන් (2002-2003) ක්‍රියා කළේය. දානට ඔහු නිතිය හා යුක්තිය පදනමේ සහාපති ලෙස ක්‍රියා කරයි.

වෙදභාව්‍ය විජ්‍ය ආරියරත්න : වෙදභාව්‍ය ආචාර්‍ය උපධිය පිළිපිහයේ ද ලකාල් විශ්ව විද්‍යාලයේ (1989) මහජන සොබන පිළිබඳ ග්‍රාස්තුපති උපධිය වික්සන් ජනපදයේ ජෝන් නොප්පින්ස් විශ්ව විද්‍යාලයේ (1990) එම්.එස්.ඩී. උපධිය හා ප්‍රජා සොබනය පිළිබඳ එම්.ඩී. උපධිය කොළඹ විශ්ව විද්‍යාලයේ පැය්වාත් උපධි වෙදභාව්‍ය ආයතනය, ම්‍යුදු තිවර්තන වෙදභාව්‍ය විද්‍යාලේ කට්‍යාවාර්ය පදවියක් ද දැරුවේ. 2005 ද බ්‍රිතාන්‍ය රජය ඔහුට වෙවතින ගිණුම්වය පිරිනමා ඔහුගේ උසස් දේවයට උපහාර දැක්විය. පසුව ඔහු වික්සන් රාජ්‍යාධිනියේ ලිඛිස් විශ්ව විද්‍යාලයේ වෙදභාව්‍ය පිධියේ නගිල්ඩ් ආයතනයට බඳු දේවය කළේය. ඔහු සර්වෝදය ග්‍රමදාන ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙත ද කටයුතු කරයි. වෙදභාව්‍ය ආරියරත්න මහතා

වසන්තිමය වගයෙන් පුජා වෛද්‍යාව/මහපත සෞඛ්‍යය පිළිබඳ විශේෂයෙන් වෛද්‍යවරයෙකි. මැනක සිට ඔහු සාම ප්‍රයත්නයේ පුරෝගාමියකු ලෙස කටයුතු කරයි. ඔහු යුරෝපා විශ්ව වෛද්‍යාල පිධියේ සාම අධ්‍යයන කේත්දුයේ ද සේවය කරයි. 2004 සූනාම් ව්‍යවස්ථායෙන් පසු ඔහු සර්වෝදය හඳුනී ප්‍රතිචාර අංශයේ සම්බන්ධිකරණ නිලධාරියකු වගයෙන් හිය කළේය. පසුව ඔහු සමස්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හාරව කටයුතු කළේය.

කි.රී. ජැන්ස් මහතා : බ්.එ්.ඩ්.ඩී. (ලංකා) මොහු බන්ධනාගාර කොමස්ට්ටරයා ලෙස සේවය කර ඇත. තංගල්ල බන්ධනාගාරයේ අවශ්‍ය ගබඩාවට සිරකරුවන් කඩා වැඳු බන්ධනාගාර නිලධාරීන් ප්‍රානු අපේක්‍රමණ ලෙස තබාගත් කිද්දිය පිළිබඳ පරිස්ථිති පවත්වා වාර්තා කිරීමට පත් කරන ලද තිපුද්ගල කම්ටුවේ සාමාජිකයෙකු හා සහාපතිවරයා ලෙස කටයුතු කළේය. හයානක ඕනෑම වර්ග පාලන ප්‍රතික මත්ස්‍යලයේ සහාපති, මානව හිමිකම් කාර්ය බලකායේ සහාපති හා ප්‍රවුල් ප්‍රතිසංස්කරණ කේත්දුයේ හා මානවය සඳහා පරිසරය (ශ්‍රී ලංකා) ආයතනයේ පරිපාලක වගයෙන් ද ඔහු හිය කරයි.

අසේල දැසනායක මය : මෙතුමා මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. 1965 ජූලි මාසයේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳුණු මොහු අපරාධ පරිස්ථිති දෙපාර්තමේන්තුවේද සේවය කර ඇත. පොලිසියට ඔහු විසින් කරන ලද විශිෂ්ට සේවාවන් පිළිගැනීමක් වගයෙන් 1993 දෙසැම්බර් මස සුප්‍රසිද්ධ පුරුණ ණම් සම්මානය ඔහු වෙත පිරිනමන ලදී. අපරාධ පරිස්ථිති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලය තුළදී ඔහු නඩු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් රාජ්‍යාධිය, ප්‍රංශය, ස්විචර්ලන්තය, හොංකොං හා තායිලන්තය වැනි රටවල් කිහිපයකදීම අපරාධ පරිස්ථිතාවල නිරත වුයේය. ජේජ්‍යා පොලිස් අධිකාරීවරයෙකු වගයෙන් සේවය කරන අතරතුර ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන එක්සත් ප්‍රතින්ගේ යුතු අපරාධ පරික්ෂකවරයෙකු වගයෙන් විදේශ පත්වීමක් හාර ගත්තේය. එම පත්වීමට අදාළව ඔහු බොස්නියා හර්කිගොවිනාවේ සර්පේල් නගරයේන්, නෙලුර්ලන්තයේ ජේජ්‍යා නගරයේන් සේවය යෙදී සිටියේය. ඔහු 2004 ජූනි මාසයේදී එක්සත් ප්‍රතින්ගේ සංගමයෙන් විශ්‍රාම ගත්තේය.

වැකි කෙනෙවිරත්ත්න මය : මොහු විශ්‍රාමික ජේජ්‍යා පොලිස් අධිකාරීවරයෙකි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාව, සඳුවාරය හා අවංකභාවය පිළිබඳ තොකැලුල් විශිෂ්ට වාර්තාවක් ඔහු තබා ඇත. නිරිය බලාත්මක කිරීම පිළිබඳ වසර 37 ක පලපුරදේශක් ඔහු සතුව ඇත. විශ්‍රාම ගැනීමට පෙර ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ බුද්ධී අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. 2002 සිට 2003 දක්වා ඔහු දකුණු ආකියාවේ ලුහු අවශ්‍ය ආයුධ ව්‍යාපෘති විරෝධී ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළේය. කෙනෙවිරත්ත්න මහතා ව්‍යාපෘතීන්ස්සි ඉන්වනැසෙනල් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකි.

ඒම්.ඩී. නැරඹ්ඩ් මය : මොහු 1963 ද ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට බැඳු එම සේවයේ වසර 40 ක්ම ගත කළේය. ඉන් වසර 26 ක්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඔහු සේවය කළේය. විගණකාධිපති වගයෙන් වසර 17 ක් ද, සහකාර විගණකාධිපති ලෙස වසර 6 ක් ද, නියෝජ්‍ය විගණකාධිපති වගයෙන් වසර 3 ක් ද ඔහු සේවය කළේය. සම්පත් සංවර්ධනය, රාජ්‍ය නියෝජ්‍ය යායානය විගණකාධිකරණය හා රාජ්‍ය, පළාත් සහා

හා පළත් පාලන ආයතන විගණකිකරණය හා විදේශ අරමුදල් ආශ්‍රිත ව්‍යුපත් ද ඔහුගේ පාලනය යටතේ පැවතුණි. ගණකාධිකරණය පිළිබඳ උසස් සූදුසුකම් ගණනාවක් ඔහු ලබා ඇත. ඔහු තුළ ලාංකා සංවර්ධන පරිපාලන ආයතනයේ, රජයේ ගණකාධිකරණ ආයතනයේ සහ කැපයුම් හා හාන්ධි කළමනාකාර ආයතනයේ කට්ඨාලාර්යවරයෙක් ලෙස ද කටයුතු කරයි.

පේ.කි. වැලැඳමුනු මයා : ග්‍රේෂ්ඩාධිකරණයේ හා අනියාවනාධිකරණයේ නිතිඥවරයෙකි. පාර්ලෝමේන්තු පනත්, රාජ්‍ය වගකීම් හා මානව හිමිකම් කිහිපිටිම් ආග්‍රා සුප්පසිද්ධ ආත්ම්විශ්චාම ව්‍යවස්ථා නඩු කිහිපයක් සඳහා මොහු ඉදිරිපත් විය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නිති වෛද්‍ය විද්‍යා ඩීල්ටෝල්මා උපධියක් ලබා ඇතේ. ඔහු ලබාගෙන ඇති විද්‍යා විද්‍යාල උපධි අතර ප්‍රංශයේ ස්වාස්ථාන් විශ්ව විද්‍යාලයෙන් ලත් ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ උපධියක් ද වේ. ඔහු ලේක බංකුවේ (කොළඹ කාර්යාලයේ) කෙටි කාලීන උපදේශක තනතුරක් ද දරුවේය. මානව හිමිකම් පිළිබඳ දැක්වූ ආකියාතික කාර්යාලයේ සාමාජිකත්වයක් ද ඔහු දරයි. වගකීම් හා යහපාලනය සහතික කිරීම සඳහා යෝජිත ආත්ම්විශ්චාම ව්‍යවස්ථා කංගෝධානයන් යෝජන කිරීමේ කාර්යයේ හා දුෂ්චලු විරෝධී අධ්‍යාපන විෂය මාලාවක් සහස් කිරීමෙහිලා ඔහු දැනට නිරන් වී කිවියි. අධිස්ථානවර් ඕෂ්ඨත්වලාභයක් වශයෙන් වැලැඳමුනු මහතා ග්‍රැන්ඩ් ප්‍රාග්ධනයේ හා ලොස් ඇත්ත්ස්ලිස් නිගරවල පොලිස් කාර්ය ක්‍රිම හැඳුවේමක් ද කළේය. ඔහු දැනට ව්‍යාප්ත්සේප්රත්ස්ස ඉන්වනැඡනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක දුරය උසුලයි.

පටුන

පෙරවදන	20
1. ශ්‍රී ලංකාවේ පොලිසියේ ඉතිහාසය	24
1.1 පොලිසියේ ආරම්භය	24
1.1.1 පෙන්දේසි යුගය	24
1.1.2 ඩ්‍රීතාන්ත යුගය	24
1.2 පොලිස් සේවයේ වර්ධනය සහ ප්‍රතිසංවිධානය	25
1.2.1 නිදහසට පෙර සිදුවීම්	25
1.2.2 නිදහස ලබාගැනීමෙන් පසු සිදුවීම්	26
1.3 පොලිස් දුෂ්‍රණ සේවය තුළ දුෂ්‍රණයේ ආරම්භය	26
2. පොලිස් දුෂ්‍රණ	28
2.1 පොලිස් දුෂ්‍රණය යනු කුමක්ද?	28
2.2 පොලිස් දුෂ්‍රණයට වඩාත්ම ඉඩ ඇති ගෙවාගු	29
3. ආයතනික ව්‍යුහය හා පටිපාටිමය ආකෘතිය	32
3.1 ඛිත්‍යවලය හා නිලධාරී සංඛ්‍යාව	32
3.2 කූත්‍යන්ගේ අංශයන්	33
3.2.1 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව	33
3.2.2 පොලිස් මත්දුව්‍ය නාංක අංශය	34
3.2.3 කාන්තා හා උමා කාර්යාලය	35
3.2.4 මානව හිමිකම් අංශය	37
3.2.5 අපරාධ වැළක්වීම හා මහජන සඛ්‍යාතා පිළිබඳ පොලිස් කාර්යාලය	38
3.2.6 විශේෂ කාර්ය බලකාය	39
3.2.7 ග්‍රෑම ආරක්ෂක සේවය	39
3.3 බඳවාගැනීමේ පටිපාටිය	39
3.4 ප්‍රත්‍යුම්ව	40
3.4.1 ප්‍රත්‍යුම් කිරීමේ ක්‍රියාදාමය	40
3.5 ලසස් කිරීම්	42

3.5.1	උසක් කිරීම් පටිපාටිය	42
3.5.2	දේශපාලනමය අරමුණු සහිත උසක්වීම් දීම හා දූෂණය වැළක්වීමට ගනුලබන පියවර	44
3.6	ස්ථාන මාරු	45
3.6.1	ස්ථාන මාරු පටිපාටිය	45
3.6.2	අයටා ස්ථාන මාරු වැළක්වීම සඳහා විධිවිධාන	49
3.7	වැටුප්, දීමනා වෙනත් වරප්පකාද හා තැගි දීමනා	50
3.7.1	මාකික වැටුප්	50
3.7.2	දීමනා	52
3.7.3	වෙනත් වරප්පකාද	53
3.7.4	තිළිණා ලබා දීමේ ක්‍රමය	53
3.8	විනය පාලන විධි විධාන	54
3.8.1	ගොරවානිමාන පොලිස් ප්‍රතිඵ්‍යාව	54
3.8.2	සේවා කොන්දේසි	55
3.8.3	විනය නිති සංග්‍රහය	56
3.8.4	පොලිකියට එරෙහිව මහජන පැමිණිලි	57
3.8.5	දුඩුවම්	59
3.8.6	අනියාවනා	60
4.	අන්ත්‍රීකුම ව්‍යවසක්වාවේ 17 වන සංගේධනය යටතේ පිළිග්‍රුවන ලද ඡාතික පොලිස් කොමිසම	62
4.1	අරමුණු	62
4.2	සංයුතිය හා රුකුවරණය	62
4.3	ඡාතික පොලිස් කොමිසමේ බලතල	63
4.4	ඡාතික පොලිස් කොමිසම වෙත හා පටිපාලනමය විනිශ්චය මණ්ඩලය වෙත අනියාවනා	63
4.5	පාර්ලෝමීන්තු වෙත වගකිව යුතුවීම්	64
4.6	බලතල පවරීම	64
4.7	ප්‍රටිම ඡාතික පොලිස් කොමිසමේ සාර්ථකත්වය	64
4.7.1	දේශපාලන හේතුන් මත නියම කරන ලද ස්ථානමාරු විගාල ගණනක් අනෝධි කිරීම	64
4.7.2	උසක්කිරීම්	65
4.7.3	මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට යන්තුණා	65
4.8	ඡාතික පොලිස් කොමිසම වෙත බලතල පැවරීම (Delegation)	65
4.8.1	බලතල පවරා දීමට අදාළ ප්‍රශ්න හා වර්තමාන තත්ත්වය	65
4.8.2	පොලිස්පත්වරයා පත්කිරීම	67

4.8.3	වෙනත් සිමාවන්	67
4.8.3.1	ඩියන්වීන සේවා පිළිබඳ සිමාවන්	67
4.8.3.2	සාක්ෂිකරුවන් කැදුවීමේ බලනල	37
4.9	ජාතික පොලිස් කොමිසමේ නත්වය (2006 ප්‍රති)	68
4.10	ජාතික පොලිස් කොමිසම පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ හා මහජනයාගේ අදහස	69
5.	පොලිසියේ කාර්යන් හා පොලිස් දූෂණය - ව්‍යවස්ථාපත ආකෘතිය	74
5.1	1865 අංක 16 දුරණ පොලිස් ආයුරු පනත	75
5.2	1978 දෙවන ජනරජ ආත්මිකුම ව්‍යවස්ථාව	76
5.3	1974 අංක 11 දුරණ අල්ලස් පනත	77
5.4	1975 අංක 1 දුරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ආයුරු පනත	77
5.5	අල්ලස් හෝ දූෂණ වේදනා විමර්ශනය කිරීම සඳහා ස්වයුෂ්ථානීය පොලිස් කොමිසම 1994 අංක 19 දුරණ ආයුරු පනත	77
5.6	1883 අංක 2 දුරණ දණ්ඩ නිති සංග්‍රහය (සංග්‍රහයානීය)	78
6.	පොලිස් සේවයේ පිරිහි ඇති බවට පොදු ජනය අතර ඇති මතය පිළිබඳ අනුබෝධය	80
6.1	අපරාධ වැළක්වීම	81
6.1.1	නිතිය හා සාමය ආරක්ෂා කිරීම	81
6.1.1.1	පොලිසියේ ස්වයුෂ්ථානීයන්වය සිමාවිය	83
6.1.1.2	සම්පත් හිගය	85
6.1.1.3	පොදු ජනතාවගේ සහයෝගය තොලයීම	85
6.1.2	නිවාරණ පියවර	86
6.2	අපරාධකරුවන් නිතියේ රැකිහාට හසුකර ගැනීම	86
6.2.1	පරීක්ෂණ	87
6.2.2	සුල වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම	90
6.2.3	ආම්‍රිත ආයතන ප්‍රතිස්ස්කරණය කිරීම	91
6.3	රට්වාහන පාලනය	92
6.4	මානව හිමිකම් උල්ලාංකණ කිරීම	95
6.4.1	වධනිංකා කිරීම හා රඳවා තබා ගැනීම	95
6.4.2	බලහන්කාරයෙන් අනුරුදුහන්වීම	95
6.4.3	ද්‍රව්‍යීය සහගත නඩු පැවරීම්	98

6.5	පොලිසිය හා ප්‍රජාව අතර සබඳතාව	98
7.	පදනම් දුර්වලතා	100
7.1	බදුවා ගැනීම්	100
7.1.1	කොස්තාපල්වරු	100
7.1.2	පෙ පොලිස් පරීක්ෂකවරුන්	100
7.1.3	සහකාර පොලිස් අධිකාරීන්	101
7.1.4	දුර්වලතා	101
7.2	පොලිසිය විසින් සැපයෙන සහාය	101
7.2.1	අධිකෘත්‍යය	101
7.2.2	විනය	102
7.2.3	පූහුණුව	103
7.2.4	සම්පත්	103
7.3	පූහු පිරිස් ආරක්ෂා කිරීම හා සම්පත් නාස්තිය	104
7.4	වෙනත් දෙපාර්තමේන්තු තුළ පවත්නා ගැටෙලු	105
7.4.1	දේශපාලනමය බලපෑම්	105
7.4.2	අධිකරණ හා නිතිපත් දෙපාර්තමේන්තුව	105
8.	දුෂ්‍රණය මැධි පැවත්වීම සඳහා ගෙන අනි පියවර	108
8.1	දැනට ඉ ලංකාවේ ක්‍රියාත්මක වන දුෂ්‍රණ මර්දන උපාය මාර්ග	109
8.1.1	ඡානික පොලිස් කොමිසම	109
8.1.2	අල්ලස් හෝ දුෂ්‍රණ වෛද්‍යනා විමර්ශන කොමිසම (අල්ලස් කොමිසම)	111
8.1.3	විශේෂ විමර්ශන ඒකකය	112
8.2	පොලිස්පතිවරයා විසින් මැනකදී ක්‍රියාත්මක කළ පරිපාලනමය වෙනස්කම්	113
8.2.1	අහිමතය සිමා කිරීම	113
8.2.2	එකාධිකාරයන් බිඳ දැමීම	113
8.2.2.1	එ එ පුදේශයන් තුළ පොලිසියට හිමි එකාධිකාරය	114
8.2.2.2	වෙන්ඩ් පිළිබඳ එකාධිකාරය	114
8.2.3	වගකීම් හඳුනාගත හැකි ක්‍රම පද්ධතියක් පහිටුවීම	115

8.3	ශ්‍රී ලංකාවේ දුෂ්‍රණ මර්දන උපාය මාර්ග හා ගෝලිය පසුබීම	115
8.4	දැනට ක්‍රියාත්මකව පවතින යාන්ත්‍රණයන්ගේ කාර්මිකත්වය	116
9.	පොලිස් දුෂ්‍රණයට විරෝධව ක්‍රියා කිරීම සඳහා වෙනත් රටවල්වල ගනු ලබන ක්‍රමයන් පිළිබඳ තුළනාත්මක අධ්‍යාපනයක්	120
9.1	දුෂ්‍රණය මර්දනය කිරීම සඳහා උපයේ හිරි ගන්නා ක්‍රම	120
9.1.1	අමරිකා විස්සන් ජනපදය (නිවියෝර්ක් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව)	120
9.1.1.1	දුෂ්‍රණය හා වගකීම හඳුනාගත හැකිවීම	121
9.1.1.2	අභ්‍යන්තර කටයුතු කාර්යාලය	122
9.1.1.3	මහජනයාගෙන් ලැබෙන පැමිණිල	122
9.1.1.4	ස්වාධීනව පැවත්වෙන විමර්ශන	122
9.1.1.5	පොලිස් දුෂ්‍රණ මර්දන කොමිසම	123
9.1.1.6	දුෂ්‍රණ මර්දන අනිවේදනා නිලධාරීන්	124
9.1.1.7	පුරවැකි පැමිණිල විමර්ශන මණ්ඩලය	124
9.1.2	විස්සන් රාජධානිය (මුළස්ට්‍රාන පොලිසිය - The Metrop- -opolitan Police)	125
9.1.2.1	දුෂ්‍රණ මර්දනය සඳහා යොදා ගැනෙන යාන්ත්‍රණයන්	125
9.1.2.2	දුෂ්‍රණ මර්දන කණ්ඩායම	125
9.1.2.3	අභ්‍යන්තර විමර්ශන බලපෑණිය	126
9.1.2.4	ස්වාධීන පොලිස් පැමිණිල කොමිසම	126
9.1.3	හොංසොං රාජ්‍යය	127
9.1.3.1	පොලිසියට විරෝධ පැමිණිල කාර්යාලය	128
9.1.3.2	ස්වාධීන පොලිස් පැමිණිල මණ්ඩලය	128
9.1.1.3	දුෂ්‍රණ මර්දන ස්වාධීන කොමිසම	128
9.1.4	ශ්‍රී ලංකාව	129
9.1.4.1	දුෂ්‍රණ පිළිබඳව ක්‍රියා කිරීම සඳහා යාන්ත්‍රණයන්	130
9.1.4.2	මධ්‍යම පරිස්‍රමාන කාර්යාලය	130
9.1.4.3	ශේරුලුය	130
9.1.5	පකිස්ට්‍රානය	131
9.1.5.1	ප්‍රතිසංස්කරණ	132
9.1.5.2	දුෂ්‍රණ මර්දන ක්‍රියාමාර්ග	133
9.2	ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ දුෂ්‍රණ පිටු දැකීමේ උපාය මාර්ග පිළිබඳ හා තුළනාත්මක විග්‍රහයක්	134
9.2.1	ස්වාධීන පරිස්‍රමාන හා අවංක්‍යාවය විනිශ්ච්‍ය කරන	

	නිරීක්ෂණ	134
9.2.2	පුරුෂයේ සමාලෝචනය හා සහභාගිත්වය	135
9.2.3	පරීක්ෂණ පටිගෙන්වීම් නිරීක්ෂණය කිරීම	135
9.2.4	දේශපාලන බලපෑම්	136
9.2.5	කන්නිජ්ධ නිලධාරීන් ආරක්ෂා කිරීම	136
9.2.6	දූෂණ විරෝධී සංස්කරණයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම	137
10. නිගමන හා නිර්දේශ		138
10.1	ආයතනික ජාලය වැවි දියුණු කිරීම	138
10.1.1	බඳවා ගැනීම්	138
10.1.2	ව්‍යුහය	139
10.1.3	ප්‍රහාණව	139
10.1.4	ලකස් කිරීම්	139
10.1.5	ස්ථාන මාරු	140
10.1.6	වැටුප්, වෙිනන හා දීමනා	140
10.1.7	තිලිනු ප්‍රභානය හා දැඩුවම් නියම කිරීම	140
10.1.8	විනය පාලන පටිපාටිය	141
10.2	පද්ධති දුර්වලනා විසඳීම	141
10.2.1	මනව හිමිකම්	141
10.2.2	පොලිසිය හා ප්‍රජාව අතර සම්බන්ධතා	142
10.2.3	අධික්ෂණය ප්‍රමාණවත් නොවීම පිළිබඳ විසඳුම්	142
10.2.4	සම්පත් හිගය	143
10.2.5	වෙනත් නිනි ආයතන (අධිකරණය, නිනිපති දෙපාර්තමේන්තුව) සමග සම්බන්ධිකරණය	143
10.2.6	දූෂණය පිටු දැකීම	144
10.2.6.1	ජාතික පොලිස් කොමිස්ම	144
10.2.6.2	ස්වාධීන විමර්ශන හා අවංකාවය විනිශ්චය කරන පරීක්ෂණ	144
10.2.6.3	පුරුෂයේ සමාලෝචනය හා සහභාගිත්වය	144
10.2.6.4	අභ්‍යන්තර පරීක්ෂණ කටයුතු නිරීක්ෂණ සංදහා කොමිස්ම - කම්ටුව	144
10.2.6.5	පොලිස් දෙපාර්තමේන්තුව හා ජාතික පොලිස් කොමිස්ම අධික්ෂණය කිරීම	144
10.2.6.6.	අවංකාවය විනිශ්චය කිරීමේ ඒකකයන්	145
10.2.7	දේශපාලන බලපෑම්	145
10.2.8	පේෂජ්ධ නිලධාරීන් වෙතින් ලැබෙන නිනිවිරෝධී නියෝග හා කන්නිජ්ධ නිලධාරීන් ආරක්ෂා කිරීම	146
10.2.9	පහ පිරිස්වලට ආරක්ෂාව සැපයීම	146
10.3	සමාජතිය	146

කොට් යෙදුම්

AG	-	Attorney General
AHRC	-	Asian Human Rights Commission
ASP	-	Assistant Superintendent of Police
CAPO	-	Complaints Against Police Officers
CBI	-	Central Bureau of Investigation
CCPC	-	Commission to Combat Police Corruption
CCRB	-	Civilian Complaints Review Board
CI	-	Chief Inspector
CIABOC	-	Commission to Investigate Allegations of Bribery and Corruption
CID	-	Criminal Investigations Division
COMPSTAT	-	Computerized Database of Crime Statistics
DIG	-	Deputy Inspector General of Police
DIU	-	Disappearances Investigations Unit
DL	-	Driving License
GCE (A/L)	-	General Certificate of Education (Advanced Level)
GCE (O/L)	-	General Certificate of Education (Ordinary Level)
IAB	-	Internal Affairs Bureau
ICAC	-	Independent Commission Against Corruption (in Hong Kong)
ICRC	-	International Committee of the Red Cross
IGP	-	Inspector General of Police
IP	-	Inspector of Police
IPCC	-	Independent Police Complaints Commission
JVP	-	Janatha Vimukthi Peramuna
LST	-	Law and Society Trust
MPU	-	Missing Persons Unit
NGO	-	Non Governmental Organization
NHRC	-	National Human Rights Commission
NIBM	-	National Institute of Business Management
NIC	-	National Identity Card
NPC	-	National Police Commission
NYPD	-	New York Police Department
OIC	-	Officer In-Charge
PA	-	Personal Assistant

PC	-	Police Constable
PCA	-	Police Complaints Authority
PNB	-	Police Narcotics Bureau
POBO	-	Prevention of Bribery Ordinance
PP	-	Passport
PS	-	Police Sergeant
PSP	-	Police Service of Pakistan
PTA	-	Prevention of Terrorism Act
SI	-	Sub Inspector of Police
SIU	-	Special Investigations Unit
SP	-	Superintendent of Police
STF	-	Special Task Force
TISL	-	Transparency International Sri Lanka
USA	-	United States of America
UNICEF	-	United Nations Children's Fund
UNHCR	-	United Nations Human Rights Commission
VIP	-	Very Important Person
VVIP	-	Very Very Important Person
WCD	-	Women's and Children's Desk
ජා.පො.කො	-	ජාතික පොලිස් කොමිෂන
ව්‍ය.ඉ.ණ.ස.	-	ව්‍යාප්ත්‍යපේරහස්ය ඉන්ධනැප්‍රහාල් ශ්‍රී ලංකා

තුති...!

අපගේ අවංක හා හඳුයාංගම ස්තූතිය

- වන්දු ප්‍රහාන්ද මහතා - පොලිස්පති
- නිමල් මදිවක මහතා - නියෝජන පොලිස්පති, මහනුවර පොලිස් බල පුද්ගල
- ජේ. තන්ගවේල මහතා - නියෝජන පොලිස්පති, නිති
- අගේක විපේනිලක මහතා - නියෝජන පොලිස්පති, අපරාධ විමර්ශන අංශය
- ඩී.එ. දොන්දේකා මහතා - නි.පොලිස්පති, පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර
- ලාල් කුලසේකර මහතා - ජේ.පො.අ., පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර
- දිපාල් දළුපදාද මහතා - ජේ.පො.අ. අධ්‍යක්ෂක, පොලිස් උසස් අභ්‍යන්තර ආයතනය
- සිසිර මෙන්ඩිස් මහතා - ජේ.පො.අ. අධ්‍යක්ෂක, අපරාධ විමර්ශන අංශය
- රියෙන්සි පෙරේරා මහතා - ජේ.පො.අ. පොලිස් මහජන සඛැලුනා අංශය
- ආනත්ද හෙට්ටිඇරවිවි මහතා - ජේ.පො.අ. අනුරාධපුර, පො.අ.වි. නිටුප් අධ්‍යක්ෂක
- විවිධ ආකාරයෙන් අපට සහය වූ වෙනත් සියලුම පොලිස් නිලධාරීන්
- පොලිස් ප්‍රජා සඛැලුනා නිලධාරීන්
- ජනාධිපති නිතිඥ රංඡන් අබිජුරිය මහතා
- විග්‍රාමික විනිසුරු අම්රි ඉන්මයිල් මහතා - අල්ලස් කොමිසලේ සහායති
- පියසේන රණකිංහ මහතා - අධ්‍යක්ෂ ජනරාල් අල්ලස් හා දුෂ්‍රණ වේදුනා වි. කො.
- නෙවිල් ගුරුගේ මහතා - ප්‍රධාන විමර්ශන නිලධාරී, අල්ලස් හා දුෂ්‍රණ වේදුනා වි.කො.
- කෙවින් කේරුප් මහතා - තානෘත්‍යික උපදේශක, ඇමරික නිර්මාණකරුවන්ගේ සංවිධානය, මහනුවර
- නත්දි අමරසේකර මහතා - අධ්‍යක්ෂක, ජාතික නිර්මාණකරුවන්ගේ සංවිධානය, මහනුවර
- සරත් ජයවර්ධන මහතා - ගාඩා ප්‍රධාන, වික්සන් ජාතින්ගේ මිතු සංගමය, මහනුවර
- වන්දුකා මල්කාන්ති මිය - නිකවැරවිය කාන්තා පෙරමුණා
- කන්දප්පා මහතා - කොල්ලුපිටිය
- ජනසවිය සමාජ දූහසාධක සංවිධානය, අක්කර්පත්තුව
- සැපයුම් සම්බන්ධ හා මහජන ආක්ල්‍ය සම්ක්ෂණය සාර්ථක ලෙස පැවතෙනුව පුදිස් පිරිස් මහතා අනුම සොහොල් ඉන්ඩියොටර් ආයතනයේ ඔහුගේ කන්ඩායම
- අපට සහය දැක්වූ සහ අපට දිරීමන් කළ ව්‍යුන්ස්පේරන්ස් ඉන්වනැශනල් ආයතනයේ කාර්ය මත්ත්වාය
- අපගේ මුළුනුකරු - කිපිල අධිස්
- අපට හන් අයුරින් සහයෝගය දුන් සියලුම දෙනා

විශේෂ සඳහනා

- නොරැඩි ආයතනය හා මල්රාපි වන්නිඇරවිවි මහත්මිය - උපදේශක, නොරැඩි (මෙම ව්‍යුන්ස්පේරන්ස් දුන් සහයෝගය වෙනුවෙන්)
- මාර්ගෝපදේශක කම්ටුව (කන්ඩායම සාර්ථක ලෙස මෙහෙයුම් වෙනුවෙන්)
- වැකි කෙනෙවිරන්තා මහතා - විග්‍රාමික ජේ.පො.අ. (ඇරමිනක අදියරේද ව්‍යුන්ස්පේරන්ස් මෙහෙයුම් වෙනුවෙන්) වෙන පිරිනැමී.

କେରଳିଙ୍କା

පොලිකියේ කාර්යයන් මහජනතාවගේ දෙදුනික පිටතිය හා බඳු පවතී. පොලිකියේ ප්‍රමාධනම වගකීම ජනතාවට සේවය කිරීමයි. ජනතාවගේ හා සමාජයේන් අපේක්ෂාවන් ඉටු කෙරෙන පරිදි ගුණාත්මකතාවයෙන් උසස් වූ හා පාරද්‍යාශකතාවයෙන් යුත්ත වූ සේවයක් සැපයීම පොලිකියෙන් අපේක්ෂා කෙරේ.

පොලිකිය ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතනය වගයෙන් සැලුකෙන බව මූන්ස්පේරන්ස් ඉන්චන්සනල් ආයතනය විසින් පවත්වන ලද දීම්ත්‍යය පිළිබඳ පාද්ධිය කිලපිය සම්ඛ්‍යකයක දී (2001-2002) හෙළුවිය. පොලිස් සේවා පද්ධතිය වැඩි දියුණු කර, වගකිව යුත්තන් හඳුනාගත හැකි තිරසාර යාන්ත්‍රණයන් පිහිටුවේ අරමුණින්, පොලිස් සේවය ඇතුළත දීම්ත්‍යට හේතු වගයෙන් සැලුකිය හැකි සාධකයන් විශ්‍රාන්ත කිරීම සඳහා “ පොලිස් දෙපාර්තමේන්තුව තුළ දීම්ත්‍ය පිළිබඳ ගැඹුරු විශ්‍රාන්තයක් ” නමැති ව්‍යාපෘතියක් ව්‍යුතුල. විසින් දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයන් අතර පහත සඳහන් ඒවා ද විය.

- ♦ පොලිස් සේවාව තුළ පවත්නා දූෂණ මට්ටම හා ව්‍යාප්තිය පිළිබඳ සංඝ්‍යාත්මකව වේනිහාසික හා සංඛ්‍යාතිය තොරතුරු විස්තරයේ කිරීම
 - ♦ දැනට ක්‍රියාත්මකව පවතින කාර්ය පටිපාටින් හා රෙගුලාසි අධ්‍යායනය කිරීම හා දැනට පවත්නා තත්ත්වයන් දූෂණයට අවකාශ සපයන්නේ කෙසේදැය නිශ්ච්‍ය කිරීම
 - ♦ කාර්ය පටිපාටින් හා රෙගුලාසි දැනට අනුගමනය කෙරේද, නැතහොත් ඒවා මගහැර කිවුළු කෙරේදැය ප්‍රායෝගික ලෙස නිශ්ච්‍ය කිරීම.
 - ♦ මෙම අධ්‍යායනයට දායක විමට හමුල්කරුවන් වෙත පහසුකම් සැපුකිම
 - ♦ වෙනත් රටවල් සමග සන්ස්කර්ෂණාත්මක අධ්‍යායනයක් කිරීම
 - ♦ පාරාදුෂගෘහාවය හා වගකීම පිළිබඳ පරමාදරුග ප්‍රමිතින් අනිඛ්‍ය දූෂණය ප්‍රමුඛතාවය ගත් නිශ්චිත අවස්ථා හඳුනාගෙන ඒවා පරිජ්‍යාත්‍යාවට හාජතය කිරීම
 - ♦ මෙම අංශය තුළ ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රධාන සෙෂුරු හඳුනා ගැනීම වේනිහාසික හා සංඛ්‍යාතිය තොරතුරු මෙන්ම පොලිස් සේවයේ හා මහජනයාගේ ආකෘත්ප පිළිබඳව කරන ලද සම්ස්කරණවලින් හෙළි වූ තොරතුරු ද සුළකා බල), පොලිස් දෙපාර්තමේන්තුව ඇතැලත පවත්නා උපත්තියන්ට හේතුන් හඳුනාගැනීම

සඳහා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ආයත ආධාර කිරීම මෙම අධ්‍යනයේ අරමුණ වේ.

මෙම ව්‍යාපෘතියේ කොටසක් වගයෙන් “යහපත් පොලිස් සේවයක් පිළිබඳ ආකල්ප” නමැති සම්භාත්‍යය පැවත්වේම ස්වාධීන සමාජයිය ප්‍රංශේෂන ආයතනයක් වන “සේෂල් ඉන්ඩිකේටර්” ආයතනය වෙත ව්‍යාඉත්‍රෑල්. විසින් හාරදෙන ලදී. එම සම්භාත්‍යය කොටස් දෙකකින් යුත්ත විය. ප්‍රථම වටය සඳහා පොලිසිය සහනාගි වූ අතර (පොලිස් නිලධාරීන්ගේ මත විමසුම පිළිබඳ සම්භාත්‍යය), දෙවන වටය සඳහා (මහජන මතය විමසුම පිළිබඳ සම්භාත්‍යය) මහජන සහනාගින්වයෙන් සිදු කරන ලදී.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට මුහුණාපෑමට සිදුවන විවිධ ප්‍රශ්න පිළිබඳ ඔවුන්ගේ ආකල්පයන් හා අදහස් දැන ගැනීම සඳහා තොරතුරු සැපයුම් සම්භාත්‍යයක් “වාන්ස්පේරන්ස්සි ඉන්වනැෂනල් ග්‍රැලංකා” ආයතනය වෙනුවෙන් “සේෂල් ඉන්ඩිකේටර්” ආයතනය විසින් පවත්වන ලදී. විවිධ පසුබිම් සහිත විශේෂඝා කන්ඩායමක් (සමාජ විද්‍යාත්‍යන්, හිටපු ජේසුස් පොලිස් නිලධාරීන්, නිතිඝ්‍යයින් වනි) විසින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් යොදා ගනිමින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවන් මාර්ගයෙන් මෙම සම්භාත්‍යය ක්‍රියාත්මක කරන ලදී. මෙම සම්භාත්‍යය 2005 පෙබරවාරි 05 වන දා සිට 08 වන දා දැක්වා හා 2005 පෙබරවාරි 10 වන දා සිට මාර්තු 03 වන දා දැක්වාන් පවත්වන ලදී. රෝට පෙර කිසි විටෙක තොපවත්වන ලද ආකාරයෙන් වූ මෙම සම්භාත්‍යය සඳහා සේවයේ තියුණුක්ත පොලිස් නිලධාරීන් 770 ක් අභ්‍යු ලෙස තෝරා ගන්නා ලද අතර, ඔවුන් හට දෙපාර්තමේන්තුව තුළ මුහුණා දීමට සිදුවන ප්‍රශ්න හා ගැටළු පිළිබඳ ඔවුන්ගේ අදහස් නිදහස් ලෙස ප්‍රකාශ කිරීමේ ඇවස්ථාවක් ඉත් ඔවුනට සපය දෙන ලදී.

පොලිස් සේවය සම්බන්ධයෙන් මහජනයාගේ තෙප්තිය හා අදහස් වෙශ්‍යා බලා, පොලිස් සේවය පිළිබඳ මහජන ආකල්පය දැන ගැනීම සඳහා මහජන මත විමසුම පිළිබඳ සම්භාත්‍යය පවත්වන ලදී. විශේෂඝා කන්ඩායමක් විසින් සම්පාදන ප්‍රශ්නාවලියක් පදනම් කරගෙන පවත්වන ලද මෙම සම්භාත්‍යය 2006 පෙබරවාරි 14 වන දා සිට 2006 මාර්තු 06 වන දා දැක්වා ක්‍රියාත්මක කරන ලදී. ඉහත සම්ක්ෂණ වලින් උප්‍රවා ගන්නා ලද කොටස් මෙම වාර්තාවට ඇතුළත් කර ඇති.

මෙම සම්භාත්‍යයේදී, තුවර, කුරුණෑගල හා නිකවැරටිය ඇතුළු දිවයිනේ විවිධ පළාත්වලට ගොස් ඒ ඒ ප්‍රදේශවල ප්‍රජා සංඝිතය හරහා සාමාන්‍ය ජනතාව අතරින් තෝරාගත් ප්‍රදේශලයන් 1000 ක් පමණු සමග සාකච්ඡා කළෙමු. එම සාකච්ඡාවල පරමාර්ථය වූයේ පොලිසිය හා මහජනයා අතර පවත්නා සම්බන්ධතාව විග්‍රහ කිරීම හා මහජනයා මුහුණාපාන ගැටළු හඳුනා ගැනීමයි. ඒ හරහා රැක් කර ගන්නා ලද තොරතුරු ද මෙම වාර්තාවට ඇතුළත් කර නිබේ.

මෙම ව්‍යාපෘතිය කාර්ඩක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රරුණ සහයෝගය අප වෙත බඩා දුන් පොලිස්පති වන්දා ප්‍රත්‍යාන්ද මහතා වෙතත්, පොලිස් මූලස්ථානයේ ඔහුගේ

කාර්ය මණ්ඩලය වෙතත, පොලිස් ස්ට්‍රීන හාර නිලධාරී මහතුන් අභ්‍යුත් සියලුම පොලිස් නිලධාරී මහතුන් වෙතත්, අපගේ හසදයාගම කෘතැඳතාව ප්‍රකාශ කර සිටිමු. තවද ඉහත සමිජ්‍යනායන් සාර්ථක ලෙස පැවත්ත්වූ ප්‍රදීජ් පිරිස් මහතාට හා “කෝෂල් ඉන්සිස්ටර්” ආයතනයේ කාර්ය මණ්ඩලයටත් අපගේ අවංක තුනිය පුද කර සිටිමු.

මෙම වාර්තාවෙන් හෙළුවන තොරතුරු හා විභි නිගමනයන් විශ්‍යානයට හාර්තය කිරීම තුළින්, පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවස්ථාවක් ප්‍රතිපත්ති තිරණය කරන ඇයට හා අදාළ කොටස්වලට ලැබෙනු අනෙකු අපි බලාපොරොත්තු වෙමු. එසේ සිදුවුවහොත්, සාමය සහපිටනය හා නිතිගරුකෙන්වය සහිත රටක් ගෙඩ නැගීමටත්, තිරසාර සෞඛ්‍යයට තුළ දෙන පරිසරයක් ඇති කිරීමටත් හකි වනු ඇත.

-පර්යේෂණ කණ්ඩායම

1 ශ්‍රී ලංකාවේ පොලිසියේ ඉතිහාසය

1.1 පොලිසියේ ආරම්භය

1.1.1 ඉතුදුක් යුගය

ශ්‍රී ලංකා පොලිසියේ ඉතිහාසය ලන්දේසි යුගයේ පසු හාගය දක්වා විහිදේ. කොළඹ නගරය තුළ නිතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ලන්දේසින් විසින් හමුදාව වෙත හාර කරන ලදී. 1659 දී කොළඹ නගර සහාවේ යෝජනාවක් අනුව, රාජ්‍ය කාලයේදී නගරය ආරක්ෂා කිරීම සඳහා වැටුප් ලබන ආරක්ෂකයේ පත් කරන ලදහ. මෙම ආරක්ෂකයේ මාසික වැටුපක් ලැබූහ. වෙහෙයින් මොවුන් මෙරට පොලිසියේ පෙර ගමන් කරවෙන් ලෙස සැලකිය හැකිය. ප්‍රථම පොලිස් ස්ථාන තුන ලන්දේසින් විසින් කොළඹ කොට්ඨාසී, කොට්ඨාස හා පිටකොට්ඨාස ය කරන දියමාකඩ හා කයිමන් දොරටුවේ පිහිටුවන ලදී.¹

1.1.2 බ්‍රිතාන්‍ය යුගය

ලන්දේසින් විසින් දිවයින බ්‍රිතාන්‍ය පාලනයට හාරදාන් දින (1796 පෙබරවාරි 16 දී) සිටම නිතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාව වෙත පවරන ලදී. 1797 දී පිස්කල් නිලධාරී තනතුරක් පිහිටුවන ලද අතර, විම නිලධාරියාගේ කාර්ය වූයේ පොලිසිය පරික්ෂා කිරීමයි. විහෙත්, පොලිසිය පරික්ෂා කිරීමේ කාර්ය හාරය ඉතාමත් හාරදාර වූ හෙයින්, විම කාර්ය මහේස්ත්‍රාත්වරුන් හා පොලිස් විනිශ්චයකාරවරුන් වෙත පවරන ලදී. මේ සඳහා මහේස්ත්‍රාත්වරුන්ට සහාය වීම සඳහා ලයෝකරින්වරු පත් කරන ලදී.

අපරාධ වැළැක්වීමට හා අපරාධ පරික්ෂණය කිරීමට අවශ්‍යතාවක් පැන නැගුණු ගම්බද පුදේශ සඳහා පොලිස් විදුනේවරයෙක් හෝ පොලිස් කොස්තාපල් වරයෙක් පත් කරන ලදහ.² කොළඹ නගරය කොට්ඨාස 15 කට බෙදු වෙත් කරන ලද අතර, ඒ වික් වික් කොට්ඨාසය අධික්ෂණය කිරීම සඳහා පොලිස් කොස්තාපල්වරු පත් කරන ලදහ.³ පොලිස් පරික්ෂණක දුරය පිහිටුවීමත් සමග, බ්‍රිතාන්‍ය පාලනය පැවති පුදේශ තුළ සාර්ථක පොලිස් පද්ධතියක් ක්‍රියාත්මක විය. මෙම පද්ධතිය යටතේ කොස්තාපල්වරුන් නගර මුර සංවාර කළ අතර පොලිස් විදුනේවරු හෝ කොස්තාපල්වරු ගම්බද පුදේශ තුළ විම කාර්යය ඉමු කළහ.

¹ එ.ඩී. ඩීප්, ලංකා පොලිස් සේවයේ ඉතිහාසය, 1 වන වෙළුම, 1982 ශ්‍රී දේශී, දෙශිවල, 6 වන පිටුව

² 1806 අංක 06 දරණ රෙගුලාසිය.

³ 1806 අංක 14 දරණ පනත

⁴ www.police.lk

1805 වන විට පොලිසියේ කාර්යභාරයන් පැහැදිලි ලෙස නිර්වචනය වී තිබූ අතර, මහජන ආරක්ෂාව හා සුව පහසුව සැපුසිම, අපරාධ වැළැක්වීම හා අපරාධ පරිජ්‍යානය සහ නිතිය හා සාමය පවත්වාගෙන යාම රට අනුළත් විය.⁴

1.2 පොලිස් සේවය විරුධානය හා ප්‍රතිඵ්‍යානය

1.2.1 නිදහස ඉඩීමට පෙර සිදුවේ

මුළු දිවයිනම විකම පාලනයක් යටතට ගෙන ආ යුතු බවට 1833 කොළඹසක් කොමිසම නිර්දේශ කළේය. වම නිර්දේශය අනුව කටයුතු කරමින් පරිපාලනමය කාර්යන් සඳහාත් පොලිස් කාර්යයන් සඳහාත් ලංකාව පලාත් 5 කට බෙදා වෙන් කරන ලදී.⁵ පොලිසිය අධිකාරීන් සේවය දිකා විනිශ්චයකාරවරුන් වෙත හිමි විය.

පොලිස් කාර්යභාරයන් සංවිධානය කිරීමට හා අධිකාරීන් සේවය බලය ඇති වගකිව යුතු නිලධාරියකු සහිත පොලිස් සේවයක් පිහිටුවීම සඳහා යෝජනාවක් කොළඹ මහ නගර සහාව විසින් එම වසරේදීම සම්මත කර ගන්නා ලදී. ඒ අනුව, විවකට අගුවිතිය්වයකාරවරයාගේ ලේකම් තනතුර ඉහුල ද තොමස් සිස්වීන් මහනා ප්‍රථම පොලිස් අධිකාරීවරයා (සුපිරින්වෙන්ඩින්ට්) ලෙස පත් කරන ලදී.

පොලිස් සේවයේ ප්‍රධානියාගේ තනතුරු නාමය ප්‍රධාන පොලිස් අධිකාරීවරයා ලෙස භැඳුන් වූ නමුත්, 1867 දී පොලිස් අභ්‍යා පනත සංගේධිනය කර එම පද්ධතිනාමය පොලිස්පති යහුවෙන් වෙනස් කරන ලදී. ඉන්පසු කාලයේදී යාපනය, රුඛුණාමලය, ගාල්ල, මන්නාරම, කුරුණෑගල, සබරගමුව සහ මහනුවර යන නගරවල පොලිස් ස්ථාන පිහිටුවා පොලිස් මෙහෙයුම් කාර්යයන් ප්‍රව්‍යා කරන ලදී.⁶ 1858 දී එකාබද්ධ පොලිස් සේවයක් පිහිටුවන ලදුව, 1865 වන විට මෙරට පොලිස් ස්ථාන 55 ක් පමණ පිහිටුවා තිබුණි. 1916 දී දිවයින පුරා පොලිස් ස්ථාන 138 ක් තිබුණි. මෙලෙසින්, ග්‍රී ලංකා පොලිස් සේවය ප්‍රාදේශීය මට්ටමක සිට ප්‍රතික සේවාවක තන්වයට වර්ධනය විය.

පොලිස් නිලධාරීන්ගේ බලනල හා වගකීම් නියම කිරීම සඳහා 1865 දී පොලිස් ආභ්‍යා පනත පනවන ලද අතර, 1870 දී අපරාධ විමර්ශන අංශය (CID) පිහිටුවන ලදී. අහිම් සළකුණු ගනීම, ප්‍රායාරුපගත කිරීම වැනි නව තුම් හඳුන්වා දීම තුළින් සහ පොලිසිය දුරක්ත සන්නිවේදන පද්ධතියක් සපයාදීමෙන් හා ජංගම සේවා සඳහා

⁵ එ.ඩී. ඩිප්ලෝමා පොලිස් සේවයේ ඉතිහාසය”, 1 වන වෙළුම, 1982 ඉ දේව්, දෙශිවල, 186 වන පිටුව

⁶ 1813 අංක 06 දැරූන රෙගුලාරිය.

පහසුකම් සැපයීමෙන් ද මේ කාල පරිවිෂේදය තුළ දී පොලිඩිය නවිකරණය විය. ඒ අතරම අපරාධ වාර්තා විමර්ශනය හා පරිජ්‍යනු කටයුතු වබාත් කුමානුකුල කරන ලදී. එම් ප්‍රවිපලයක් ලෙස පොලිඩිය නව මුහුණුවරක් ගැනීම්.

1.2.2 නිදහස ලබා ගැනීමෙන ප්‍රකාශනීම්

1948 දී නිදහස ලැබීමෙන් සමග හා ප්‍රථම ඉ ලංකික පොලිඩ්පතිවරය ලෙස ග්‍රීමන් රෝඩ් අල්විහාරේ මහතා පත් කිරීමෙන් සමග නව පියවරයන් කිහිපයක්ම ගන්නා ලදී. නව ප්‍රහුණු කුම, පොලිඩ් නිලධාරීන්ගේ සේවා පහසුකම් වැඩි දියුණු කිරීම, විමර්ශනය, අපරාධ වැළැක්වීම හා පරිජ්‍යනු පිළිබඳ නවීන කුම හඳුන්වා දී,⁷ මහජන සභාතා තර කිරීම⁸ හා කාන්තා පොලිඩ් සේවය ආරම්භ කිරීම⁹ තම නවිකරණ පියවර අතර සමහරකි. වෙළඳ ප්‍රතිකාර, දුම්රිය ප්‍රවාහනය, ප්‍රධාන පරිජ්‍යක ග්‍රේනියට අඩු ග්‍රේනි සඳහා ගෙවල් කුල දීමනා ගෙවීම, ප්‍රවාහන දීමනා ගෙවීම සහ සේවයෙන් විශාල ගැනීමේදී විශාල වැටුප් ගෙවීම යනාදී වරප්‍රකාද 1955 සිට පොලිඩ් නිලධාරීන් වෙත ප්‍රදානය කරන ලදී.

1956 න් පසු පොලිඩියේ කාර්යාලය ව්‍යුහමය වගයෙන් හා ආකළුපිය වගයෙන් ද වෙනස් විය. එම් කාර්යාලය නිතිය හා සාමය ආරක්ෂා කිරීමට සහ අපරාධ වැළැක්වීමට හා පරිජ්‍යනුයට පමණුක්ම සීමා නොවී, සේවය සඳහා කැපවුණු ආයතනයක් බවට පත් වේ.

පොලිඩ් උසස් අභ්‍යාස ආයතනය 1978 දී ආරම්භ කරන ලදී. පොලිඩ් විගේර්ස කාර්ය බලකාය 1983 දී පිහිටුවන ලදී. පොලිඩියේ නොරතුරු තාක්ෂණ ගාබාව 1993 දී පිහිටුවා, 1998 දී පොලිඩියේ වෙබ් අඩවිය ආරම්භ කරන ලදී.

ලන්දේසි යුගයේදී නගර ආරක්ෂක සේවයක් ලෙස ආරම්භ කරන ලද ලංකා පොලිඩ් සේවය වර්මානය පොදු ජන ආරක්ෂාව හා සූච්‍ය පහසුව සැපයීම, අපරාධ වැළැක්වීම හා පරිජ්‍යනුය හා නිතිය හා සාමය පවත්වා ගැනීම යන ප්‍රධාන කාර්යන් ඉටු කරන ජාතික සේවාවක් ලෙස වැඩි දියුණු වී ඇත. මෙම ආයතනයේ වර්ධනය සඳහා නව පියවර රැසක්ම ගන්නා ලද බව පැහැදිලිය.

1.3 නොලික සේවය තුළ දුජනායේ ආරම්භය

සේවා උසස්වීම් මෙන්ම වැටුප් වර්ධනයන් ප්‍රදානය කිරීම සඳහාත් සුදු පොලුවල් හා බලපත්‍ර රහිත අරක්කු අලෙවී සඳු සඳහා ඉඩිම සඳහාත් විධිමත් සටහන් රහිතව

⁷ 1972 අගෝස්තු 01 වන දා පොලිඩ් පරිජ්‍යනු කාර්යාලය පිහිටුවන ලදී. 1973 දී කොළඹ වෘත්ත විමර්ශන කාර්යාලය අරඹින ලදී. සහ්තිවේදන කටයුතු සඳහා VHF ග්‍රැවන් විදුලි යන්ත්‍ර භාවිතය ඇරඹිනි

⁸ 1966 ඔක්තෝම්බර් 01 වන දා පොලිඩ් මහජන සම්බන්ධතා අංශයන්, 1969 මෑත්‍ර මැයියේදී සැවර් සහ තිතිවිරෝධී ආශේෂ අංශයන් පිහිටුවන ලදී

⁹ 1952 දී ප්‍රථම වතාවට කාන්තාවේ පොලිඩ් සේවයට බඳවා ගන්නා ලදී

පොලිස් අත්සංග්‍රහවට ගන්නා ලද පුද්ගලයන් මුදා හැරීම සඳහාත් අල්ලස් ගැනීම කිදුවන බවට සාක්ෂි 1856 දී පවතින තිබිණු. පරික්ෂණ පැවත්වීමෙන් පසු වර්දකාරී නිලධාරීන්ගේ සේවය අත්හිටුවන ලදී.

ලෙන්ඩන් ආන්ඩ්‍රුකාරවරයාගේ සේවා කාලයේදී පොලිස් සේවය තුළ දුෂ්චරිය හා අකාර්යක්ෂමතා තිබූ බවට වෝදනා විශ්ලේෂණ විය. 1879 පරිපාලන වාර්තාව අනුව අකාර්යක්ෂමතාවන්ට හේතුව වගයෙන් වයි වගයෙන්ම පෙන්වා දෙන ලද්දේ නුපුහුණු නිලධාරීන් සේවයට පත් කිරීමයි.¹⁰

ලංකා පොලිස් සේවය තුළ අල්ලස් ගැනීම කිදුවේදී යන්න 1883 දී ග්‍රීමන් විසින් බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේදී ප්‍රශ්නයක් නගන ලදී.¹¹ මෙම ප්‍රශ්නයට පිළිතුරු වගයෙන් කැමිබල් ආන්ඩ්‍රුකාරවරයා පවතා සිටියේ නිස් වසරක ඔහුගේ අත්දැකීම් තුළ ලංකා පොලිසිය තරම් අල්ලස් ගැනීම අඩු වෙනත් ආයතනයක් ඔහු නොදාන් බවයි. අල්ලස් ගන්නා ආයට නියම කෙරෙන දැඩි දැඩිවම් ම්‍යම තත්වයට හේතු වූ බව ප්‍රකාශ කෙරිණි. (නිදුසුනක් නම් අල්ලස් ගත් ආය මහත් අවමානයට ප්‍රාග්‍රාම කර සේවයෙන් ඇස් කරන ලදී)

පොලිස් සේවය තුළ දුෂ්චරිය පිළිබඳ වෝදනා කිරීම සඳහා 1906 පොලිස් කොමිස් පත් කරන ලදී. සැපේන්ත්මේබර් 3 වන දා සිට ඔක්තෝබර් 13 වන දා දැන්වා කොමිස් සඳහාවර 12 ක් පවත්වා සාක්ෂිකරවන් 60 දෙනෙකු විභාග කළහ. කොමිස්මේ නිගමනය වූයේ පහළ ග්‍රේත්‍රීවල නිලධාරීන් නිත්විරෝධී තුවපුහුණුරු බ්‍රා ගන්නා බවයි.

1912 දී කරන්නකරවන්ගේ වයිවර්ජනයෙන් පසු පොලිසියේ දුෂ්චරිය පැවතුණු බව ප්‍රකිද්ධියේම පිළිගනිණු. (කොළඹ නගරයේ වේවිවලදී පොලිස් කොයිනාපල්වරන් විසින් රික්මේකරවන්ගේන් නිත්විරෝධී මුදල් අයකිරීම් බ්‍රා ගන්නා බවට වෝදනා විශ්ලේෂණයි¹²)

දුෂ්චරි ක්‍රිය වැළක්වීම සඳහා පෙන්වන්නේ නිලධාරීන් විසින් ඉනා දැඩි ක්‍රිය පිළිවෙතක් අනුගමනය කරන ලදී. 1910 දී අල්ලස් බ්‍රා ගැනීමේ වෝදනා මත පොලිස් නිලධාරිනු 213 දෙනෙක් සේවයෙන් නෙරපන ලදුන.

ඉහත සඳහන් කරනුවලත් පෙනී යන්නේ ලංකා පොලිස් සේවයේ ආරම්භයේදී වුවද දුෂ්චරිය පැවති බවයි. විසින් වුවද දුෂ්චරිය පිටු දැකීම සඳහා ගන්නා ලද පියවර අනුව දුෂ්චරියේ බරපනලකම කාලයෙන් කාලයට අඩු වයි විය.

¹⁰ එ.ඩී. ඩිප් “ලංකා පොලිස් සේවයේ ඉතිහාසය” , 2 වන වෙළුම, 1866-1913, කොළඹ - 251 වන පිටුව

¹¹ එ.ඩී. ඩිප් “ලංකා පොලිස් සේවයේ ඉතිහාසය” , 2 වන වෙළුම, 1866-1913, කොළඹ - 251 වන පිටුව

¹² 1912 අගෝස්තු 13 දා “The Time” ප්‍රවිත්පත

2 පොලික් දූෂණා

යම් ආයතනයක් දුෂ්චිත වේනම් දේශපාලනමය ආර්ථිකමය හා සමාජයේ පිචිතය විකෘති කිරීම තුළින් දුරිද්‍රිතාවය ප්‍රවීල් ලෙස පැහැරී යයි.¹³ යම් ආයතනයක් හෝ පුද්ගලයකු දුෂ්චිත වේ නම් පුද්ගලික වාසිය සලකා මිස පොදු ගුහ කිද්ධිය සලකා නිර්ණ ගනු නොලබයි. මෙහි ප්‍රතිච්‍රිතවයක් වගයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ආයතනයන්ගේ නිතිගර්කනාවය ද දුර්වල වේ මහජන විශ්වාසය හා සහයෝගය හිත වේ. ඒ සමගම මානව හිමිකම් හා පොදු ජනය සතු සමාජයේ හා ආර්ථික අයිතිවාසිකම් උල්ලාංකනය වීමට මග පැදි අවංක පිවිකාවක් කර ගැනීමේ මිනිස් අයිතිවාසිකම කඩ වේ. (මෙය විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සම්බන්ධයෙන් අදාළ වේ) මෙවතින් තත්ත්වයන් යටතේ ප්‍රජාතන්ත්‍රවාද සමාජයක් තුළ නිතියට හා සාමයට විශාල බාධාවක් ඇති වේ. විහෙයින් දූෂණාය ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරනු ලබනවා පමණක් නොව ගුහකාධක රාජ්‍යයක ඇරමුණු වන මහජන ගුහ කිද්ධියටද හානියක් ඇති කරන බව පැහැදිලිය.

පොලිකිය දුෂ්චිත නම් රට මහජන සහයෝගය ලබා ගත නොහැකිය. මහජන සහයෝගය නොමැතිව පොලිකියට කිසිසේත් සිය කටයුතු සාර්ථකව ඉටුකාල නොහැකි.¹⁴

2.1 පොලික් දූෂණාය යනු කුමක් ද?

පොදු නිර්වචනය අනුව පොලික් දූෂණාය යනු තමන් වෙත හෝ වෙනත් අයකු වෙත පුද්ගලික වාසියක් ලබා ගැනීමේ වේනත් වෙත පොලික් නිලධාරීයකු විසින් තම බලනල අතිසි ලෙසින් උපයෝගී කර ගැනීමයි.¹⁵ පොලික් දූෂණායේ ප්‍රධානතම ලක්ෂණය “බලනල අතිසි ලෙස උපයෝගී කර ගැනීම” බව පැහැදිලි වේ. බලනල අතිසි ලෙස උපයෝගී කර ගැනීමේ ප්‍රතිච්‍රිතය වන්නේ විම බලනල ප්‍රදානය කිරීමේ ඇරමුණු ඉට නොවීම හෝ පොලික් කාර්යන්ගේ ඇර්ථාලුහිය විය යුතු පොදු ජනය වෙත අනිතකර ප්‍රතිච්‍රිතයක් ඇති වීමයි.

මෙහින් බලන විට දූෂණාය හේතු කොටගෙන නිති විරෝධී ක්‍රියා පාලනය කිරීමට පොලිකියට ඇති හැකියාව දුර්වල වන බව පමණක් නොව පොලික් සේවයේ ගුණාන්තමකනාවය වැඩි දියුණු කර ගැනීමට ගත හැකි සැම පියවරක්ම අඩාල වන බව ද පැහැදිලි ලෙස අවබෝධ වේ.

¹³ පිටර් අයිගන් - සහාපති, “ව්‍යුත්ස්වෙරත්තේ ඉන්වනැනල් ” පැටිකාව

¹⁴ 1970 21 වන සංකීර්ණ වාර්තාව - 1970 ජූලි මස පොලික් කොමිසලේ අවසාන වාර්තාව (බයිනායක කොමිෂන් වාර්තාව) රජයේ මූල්‍යාලය

¹⁵ හර්මන් ගොල්ඩ්ස්කින්, “Policing a Free Society” ප්‍රථම සංස්කරණය, කේම්බ්‍රූඩ්, 1977

රටේ නිතිවලට ගරු කරන ලෙසටන් වම නිති පිළිපදිමින් පොලීස්වන ලෙසටන් මහජනයාගෙන් ආයාවනය කර කිරීමට නිති ක්‍රියාත්මක කරන්නන් වගයෙන් පොලීසියට අයිතිවාසිකමක් ඇත. නිති කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමටන්, රිමාන්ඩ් හාරයේ රඳවා තබා ගැනීමටන්, ඔවුන් උසාවී වෙත ඉදිරිපත් කිරීමටන් බලනා පොලීසිය වෙත පවතා ඇත. මෙම කාර්යය කාර්ලස් ලෙස ඉටු කිරීමට නම්, පොදු ජනය අතර පොලීසිය පිළිබඳ ප්‍රතිරූපය වඩා යහපත් ලෙස තිබීම අත්සවයෙන් වේ. දුෂ්චාර්ය මගින් පොලීසියේ විශ්වාසනියනාවය දුර්වල වේ. එවතින් නත්වයක් යටතේ නිතිගරඟක සමාජයක් යහු භුදු කිහිනයකි.

පොලීසියට වැටුප් ගෙවීම සඳහා මුදල් බඩාදෙන බඳු ගෙවන්නන් පොලීසියෙන් අපේක්ෂා) කරන්නේ නිතිය කඩ කිරීම වැළැක්වීමයි. නමුත් අල්ලසක් ලබා ගන්නා පොලීස් නිලධාරීයා ඇත්ත වගයෙන්ම නිතිය කඩ කිරීම දීමෙන් කරයි. අල්ලස් ගැනීමට ඇඩ්බැනි වූ පොලීස් නිලධාරීනු සමාජ විරෝධී ගති පැවතුම් පත්‍රවති. පොලීස් නිලධාරීයකු බාහිර පාර්ශ්වයක මුදල් බලයට යටත් වී සිටිනම් පොලීසියේ විධිමත් පරිපාලන ව්‍යුහය දුර්වල වේ.¹⁶ දුෂ්චාර්ය පොලීස් නිලධාරීනු පොලීස් කාර්යයන් ඉටු නොකරති. ඔවුන්ගේ අරමුණු ජනතාවගේ අභිවෘද්ධියට කටයුතා කිරීම නොවනු ඇත. පොලීසියේ රෙෂජ්ඩ් නිලධාරීයකු දුෂ්චාර්ය නම් ඔහු යටතේ සිටින සේවකයන් පාලනය කිරීමට ඔහු අසමත් වේ. එති ප්‍රතිවිශයක් වගයෙන් පරිපාලනය බිඳු වැඩි මුළු පොලීස් සේවයේම ප්‍රතිරූපය කෙරෙනි අයහපත් බලපෑමක් ඇති කරයි.

එම නිසා අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය වඩා ගක්තිමත් කිරීමටන්, පොදුජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටන්, පොලීසිය තුළ දුෂ්චාර්ය මැයි පැවතෙන්වීම ඉතා වැදුගත් වේ.

2.2 පොලීස් දුෂ්චාර්යට වඩාත්ම ඉඩක් ඇති සෙනු

පොලීස් දුෂ්චාර්ය ප්‍රගේද රිසකි. සියලු දැ ලැයිස්තුගත කිරීම උකහටය. ඉන් ඉතාම සුලඟ සෙනුයක් නම් සැකකරවෙන් අල්ලස් මත නිතිය ඉදිරියට ගෙන ඒමෙන් වැළකි සිටීමයි.¹⁷ බ්‍රේමන්ව රිය පදුඩු පුද්ගලයන්ගෙන් අල්ලස් ලබා ගෙන ඔවුන් නිතියේ දැහැට හසු නොකරගෙන නිදහසේ සිටීමට ඉඩ හැරීම පිළිබඳ අවස්ථා විගාල සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

පොලීස් දුෂ්චාර්ය තවත් එක් අවරුපයක් නම් වීමර්ගනයක් හෝ පරිස්ථිත්‍යා වීමට පෙර අන්තරු දැමීමට එකාග්‍ර වීමයි¹⁸ මෙහි ප්‍රතිවිශය වන්නේ අපරාධ වැඩිවීම හා පොලීසිය කෙරෙනි මහජන විශ්වාසය හින වීමයි. වීමර්ගනයක් අතර මද නවතා දැමීමෙන් වරදකරව දුවුවම් දීම වැළකෙනු පමණක් නොව අයහපත් ආදර්යයක් ද ඇති වේ.

¹⁶ සැන්ඩ් ඩ්මින්, “You Can't Expect Police on the Take in Take Order” සහරව, 1968 දෙසැම්බර් 06, 40 වන පිටුව

¹⁷ හරිමන් ගොල්ඩ්ස්ට්‍යානින් ” “Policing a Free Society” ප්‍රටම සංස්කරණය, කේමිෂ්‍යිජ්, 1977

¹⁸ නර්මන් ගොල්ඩ්ස්ට්‍යානින්, “Policing a Free Society” ප්‍රටම සංස්කරණය, කේමිෂ්‍යිජ්, 1977

ව්‍යුත්පනය හා සාමය කඩ කෙරෙන බවට කුවරුන් දුන්නා ස්ථාන මෙන්ම පොලිස් නිලධාරියකු සිටියනොත් නිතිවිරෝධ කිය ඇඩු වන බවට දුන්නා ස්ථාන ද, පරිජ්‍යනාය හාජනය කිරීමෙන් වැළකි සිටීම ද පොලිස් දුෂ්චරිය නිසා සිදු වේ. නිදහුනක් වගයෙන් දැක්වුවනොත් මුදල් අල්ලසක් හෝ යම් පුද්ගලික වාසියක් අපරාධකරුවන් වෙතින් ලබා ගන්නා පොලිස් නිලධාරින් සමහරවිට අපරාධකරුවන් ගැවසෙන බවට දුන්නා ස්ථානවලට ඇවශ්‍ය වේලාවන්ට මුර සංවාර නොකර සිටිය හැකිය.

පොලිස් දුෂ්චරිය සිදුවිය හැකි තවත් දෙපුතුයක් නම් වේදානාවක බරපතලකම ඇඩු කිරීමට පෙළඳුමයි. මුදල් අල්ලසක් ලබා ගනීම නිසා හෝ වෙනත් පුද්ගලික ප්‍රයෝගනයක් තකා හෝ එසේත් නැතනොත් වරදකරු හා පොලිස් නිලධාරිය අතර පවත්නා පුද්ගලික සබඳතාවක් නිසා කළ වරදව වඩා ඇඩු වරදකට වේදානා ඉදිරිපත් කෙරේ.¹⁹ මෙහි ප්‍රතිච්‍රියාක් වගයෙන් වරදකරුට ඔහු කළ වරද සපුකා බලන විට සාපේශ්‍යව ඇඩු දැඩිවලමක් නියම කෙරේ.

පොලිස් දුෂ්චරිය දැකින්නට හැකි තවත් ඇවස්ථාවක් නම් ඇවශ්‍ය ප්‍රමාණයට වඩා අධික වූ පොලිස් ආරක්ෂාවක් සැපයීමට කටයුතු කිරීමයි.²⁰ මෙහි ප්‍රතිච්‍රියා නම් පොලිස් නිලධාරින් නියය හේතුවෙන් වඩා වැදුගන් පොලිස් කාර්ජයන් මග හැරීයාමයි.

පොලිසියට ඇයත් දේපල අතිසි ලෙස පරිහරණය කිරීම ඇද බොහෝ විට දැක්නට ලැබේ. නිදහුනක් ලෙස ගනනොත් පොලිස් රට්වාහන නිතර නිතර පොලිස් රාජකාරී නොවන වෙනත් කටයුතු සඳහා යොදා ගැනේ. නියම පොලිස් රාජකාරී සඳහා ඇවශ්‍ය රට්වාහන මේ නිසා ලබාගත නොහැකි තත්ත්වයක් උදුගත වේ.

දෙපාර්තමේන්තුවේ රහස්‍ය ලිපි ලේඛන ලබා දීම හා එම ලිපි ලේඛන වංචාකාරී ලෙස වෙනස් කිරීමද පොලිස් දුෂ්චරියේ තවත් පැහැකිවිති.²¹ පොලිස් වාර්තාවල රහස්‍යභාවය බිඳීමෙන් පොලිසියේ රහස්‍ය බුද්ධි තොරතුරු අංශය දුර්වල විය හැකිය.

¹⁹ එ.ංක්. වන්දකාන්ත, (හිටු තියෙළු අධ්‍යක්ෂ ජනරාල, CIABOC) විසින් ඉදිරිපත් කරන ලද, “අල්ලස හා දුෂ්චරිය වැළක්වීමෙන් නැමති දේශන පුරුෂ” 01.01.2004

²⁰ ජර්මන් ගෞල්ඩ්සිට්, “Policing a Free Society” ප්‍රමා සංස්කරණය, සේම්බුල්, 1977

²¹ එ.ංක්. වන්දකාන්ත, (හිටු තියෙළු අධ්‍යක්ෂ ජනරාල, CIABOC) විසින් ඉදිරිපත් කරන ලද “අල්ලස හා දුෂ්චරිය වැළක්වීම” නැමති දේශන පත්‍රය, 01.01.2004

3 ආයතනික ව්‍යුහය හා තට්ඨාවීමය ආකෘතිය

පොලිස් සේවය තුළ දූෂණිය පැතිරේ අති ප්‍රමාණය තක්සේරු කිරීමට නම් පොලිසියේ ආයතනික ව්‍යුහය හා පටිපාටිමය ආකෘතිය පිළිබඳ මතා අවබෝධයක් තිබීම ඉතා අවශ්‍යය. පොලිසියේ ආයතනික ව්‍යුහය, උපවාරයන් හා පටිපාටින් සහ අභ්‍යන්තර රෙගුලාඩ් හා නියෝග මෙම පරිවිෂේෂයේ විස්තර කෙරේ.

3.1 බුරුවලිය හා නිලධාරී කංඩාව

2005.12.31 දින පොලිස් සේවයේ සාමාජික සංඛ්‍යාව 63,797²² ක් විය.

ස්ථීර සේවක සංඛ්‍යාව
ගැසට් කරන ලද ජේජ්ඩ් නිලධාරී තහතුරු

පොලිස්පති 1
ජේජ්ඩ් නියෝජන පොලිස්පති 6
නියෝජන පොලිස්පති 28
පොලිස් අධිකාරී තහතුරු
ජේජ්ඩ් පොලිස් අධිකාරීන් 83
පොලිස් අධිකාරීන් - 144 කාන්තා පොලිස් අධිකාරීවරියන් - 1
සහකාර පොලිස් අධිකාරීන් - 197 කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් - 9
ගැසට් කරන ලද නිලධාරී තහතුරු
ප්‍රධාන පොලිස් පරිශ්‍යකවරුන් - 249 කාන්තා ප්‍රධාන පොලිස් පරිශ්‍යකවරියන් - 6
පොලිස් පරිශ්‍යකවරුන් - 1691 කාන්තා පොලිස් පරිශ්‍යකවරියන් - 52
උප පොලිස් පරිශ්‍යකවරුන් - 4830 කාන්තා උප පොලිස් පරිශ්‍යකවරුන් - 562
ගැසට් තොකරන ලද නිලධාරී තහතුරු
පොලිස් සැරයන් මේපර්වරුන් 68
පොලිස් සැරයන්වරු - 8434 කාන්තා පොලිස් සැරයන්වරියන් - 811
පොලිස් කොස්තාපල්වරුන් - 42,378 කාන්තා පොලිස් කොස්තාපල්වරියන් - 4247

²² 2005.12.31 දිනට අදාළ සංඛ්‍යාව - පොලිස් මූලස්ථානයේ ප්‍රදේශ හා වර්තා ආයය (මෙහෙක් ප්‍රකාශයට පත් කර නැත)

3.2 කෘත්‍යාතම

3.2.1 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

අපරාධ වැළැක්වීම හා අපරාධ විමර්ශනය කිරීම පොලිකියේ ප්‍රධාන කාර්යාල් වේ.²³ ක්‍රි ලංකාවේ පොලික් සේවයේ අපරාධ විමර්ශන අංශය බරපතල අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු ඉටු කරයි. අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන කාර්යාල් පහත සඳහන් වේ.²⁴

- ♦ බරපතල අපරාධ සහ ආරක්ෂාවට අදාළ අපරාධ පරීක්ෂණ කිරීම
- ♦ රැපියල් මිලයන 3 කට අධික වාණිජමය අපරාධ, බුද්ධිමය දේපලවලට සම්බන්ධ අපරාධ හා මුදල් අයවා ලෙස පරීක්ෂණය කිරීම් පිළිබඳ පරීක්ෂණ කටයුතු කිරීම සහ මූල්‍යමය ගණුදෙනු වාර්තා කිරීම
- ♦ අපරාධ විමර්ශන අංශයේ සහාය ඉල්ලන ලදාව, එම සහාය සපයන ලෙස පොලික්පතිවරයාගේ නියෝග ලත් විට අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ කටයුතු සඳහා ඒ ඒ පොලික් අංශයන්ට උපකාර වේ. මේ හැරැණු විට ජාත්‍යන්තර පොලික් සංවිධානයන්ට සහාය වීමද වහි තවත් කාර්යකි.
- ♦ බරපතල තුස්තවාදී අපරාධ පරීක්ෂණය, තුස්තුවාදී ක්‍රියා පිළිබඳ රහස්‍ය තොරතුරු ලබා ගැනීම හා තුස්තවාදීන් මුදල් ලබා ගන්නා ක්‍රම පිළිබඳව තොරතුරු රැස් කිරීම
- ♦ ජනාධිපතිවරයා, නියෝජන ආරක්ෂක අමෙතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්පතිවරයා සහ පොලික්පතිවරයා වෙතින් ලැබෙන නියෝග අනුව වෙනත් සිනැම වැදුගත් කරනුයේ විමර්ශනය කිරීම.
- ♦ නිතිපතිවරයා, අධිකරණ අධිකාරීන් හා විශේෂ ජනාධිපති කොමිෂන් සහා විසින් තමන් වෙත යොමු කෙරෙන කරනු පරීක්ෂා කිරීම.
- ♦ රජයේ සේවයේ නිලධාරීන් අතර දුෂ්චරණය හා ප්‍රතික ආර්ථිකය වෙත බලපෑ හැකි දුෂ්චරණ කටයුතු විමර්ශනය කිරීම

²³ පොලික් ආයු පනතේ 56 වන වගන්තිය

²⁴ 1998 වසර සඳහා පොලික්පතිගේ පරිපාලන වාර්තාව (2003 දී ප්‍රකාශයට පත් කරන ලද) සහ අපරාධ විමර්ශන අංශයේ ජේනර්ඩ් නිලධාරීන් හා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක්

3.2.2 පොලික මත්දුව්‍යනාගක අංශය

විෂ මත්දුව්‍ය උවදුර සමාජයට බරපතල තර්ජනයක් බවට පත්ව ඇත. එය සෞඛ්‍යමය සමාජයා හා ආර්ථික ගැටළී ඇති කරයි. මහා පාරිමාණ නොර පාචාරමිකරුවෙන් නිසා විෂ මත්දුව්‍ය උවදුර ඉතා සිශ්‍රේණී පැතිරෙමින් පවති. මෙම නොර පාචාරමිකරුවෙන් පාන්ත්‍රිත වශයෙන් සූයාකාරී වෙති. මෙම උවදුර මර්දනය කිරීමේ වැදුගත්කම වටහාගෙන 1973 අප්‍රේල් 01 වන දා පොලික මත්දුව්‍යනාගක අංශය පිහිටුවන ලදී.

1936 යේ විෂ උවදුර, අධ්‍යිං සහ හයානක ඕළාංඡල ආඟා පහතට හා 1984 අංක 13 දරණ විම ආඟා පහතේ සංගේධිනයන්ට සම්බන්ධ සියලුම කටයුතු මෙහෙයුවේ හා සම්බන්ධිකරණය කිරීම පොලික් මත්දුව්‍යනාගක අංශය විසින් සිදු කෙරේ. මෙම ආඟා පහත යටතේ විෂ මත්දුව්‍ය නිති බලන්මක කරන නිලධාරීන් වෙත පුත්ල් බලන්න පැවරී නිබෙනු පමණක් නොව විම නිති උල්ලංඡනය කරන ඇය වෙත ඉතා දැඩි දුෂ්‍රිත්‍ය නියම කර ඇත. පොලික්පතිවරයාගේ නියෝගයක් උදහාන් විෂ උවදුර, අධ්‍යිං හා හයානක ඕළාංඡල ආඟා පහත යටතේ ඕනෑම ප්‍රදේශයක පැවතෙන්වෙන විමර්ශන කටයුතු නමන් වෙත පවරා ගැනීමට බලය මෙම කාර්යාලයට හිමි වේ.²⁵

විෂ මත්දුව්‍ය ආක්‍රිත අපරාධ වැළැක්වීම, සේදුකි කිරීම සහ ඉ ලංකාව තුළ මෙන්ම විදේශවලද විම අපරාධ හා අපරාධකරුවන් පිළිබඳ රහස්‍ය තොරතුරු වික්රිස් කිරීම පොලික් විෂ මත්දුව්‍ය කාර්යාලයේ කාර්යනාරයට ඇයන් වේ.²⁶ විෂ මත්දුව්‍ය පිළිබඳ සූයා කරන මධ්‍යම ඒකකය වශයෙන් විෂ මත්දුව්‍ය නිති බලන්මක කිරීම පිළිබඳ සියලුම කාර්යන් සම්බන්ධිකරණය කිරීම මෙම කාර්යාලයේ වශයෙන් විවිධ විට නිතිපති දෙපාර්තමේන්තුව සමගන් විෂ මත්දුව්‍ය මර්දනයේ යෙදී සිටින රේගුව, සුරාබද දෙපාර්තමේන්තුව යනාදි රජයේ විවිධ අංශයන් සමගන් එක් වී විෂ මත්දුව්‍ය සේදුකි කිරීමේ කටයුතු වෙත ද මෙම කාර්යාලය නිරන වේ. රට අමතරව විෂ මත්දුව්‍ය නිති බලන්මක කරන පාන්ත්‍රිත සංවිධාන සමග ද සහයෝගයෙන් සූයා කරයි. පොලික් මත්දුව්‍යනාගක අංශයේ ඒකකයක් කොළඹ බන්ධාරනායක පාන්ත්‍රිත ගුවන් තොටුපොලේ ද පිහිටුවා ඇත.

අදාළ දත්ත හා සංඛ්‍යා ලේඛන එක් රැක් කිරීම, අදාළ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම ඒවා විශ්‍රාන්ත හා ප්‍රජාව කිරීම සහ වැදුගත් තොරතුරු පාතික හා අන්තර්පාතික නියෝජ්‍යයන් සමග බෙදා ගැනීම පොලික් මත්දුව්‍යනාගක අංශයේ යුතුකම් වේ.

පාසැල්, විශ්ව විද්‍යාල, රජයේ සංවිධාන හා රජයේ තොවන සංවිධාන වැනි සමාජයේ විවිධ අංශයන්වල සිංහන් හා පොදු ජනය වෙනුවෙන් දේශන මත්දුව්‍ය විරෝධ ව්‍යාපාර, විතු ප්‍රදේශ වැනි වැඩසටහන් මගින් විෂ මත්දුව්‍ය හා විතායේ ආදිනව අවබෝධ කර දීමට මෙම අංශය කටයුතු කරයි.

²⁵ www.police.lk

²⁶ www.police.lk

3.2.3 කාන්තා හා පළමා කාර්යාලය

ශින්ම රටක අපරාධවලට ගොදුරු වීමට ඉඩකඩ ඇති වඩාත්ම කන්ඩායම් නම් කාන්තාවන් හා දුරුවන්ය. සමාජය තුළ ඔවුනට හිමිවන අඩු තත්ත්වය ඔවුන් හා පෙන්වන අපනසුතා සහ ඔවුනට සමාන අයිතිවාසිකම් නොලබේම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුන් ලෙස පිළිගැනී.²⁷

කාන්තාවන්ට හා දුරුවන්ට මුහුණු පැමට සිදුවන විශේෂ ප්‍රයෝග ගැන පොලිසියේ සැලකිල්ල යොමු වීමට ආරම්භ වුයේ ඉතා මැතකකිය. 1970 වේ දැගකයට පෙර අපරාධයන්ට ගොදුරු වූ කාන්තාවන් හෝ දුරුවන් වෙත කිසිදු විශේෂ සැලකිල්ලක් නොදැක්වන ලදී. අපරාධවලින් කාන්තාවන් හා දුරුවන් ආරක්ෂා කර ගනිමේ අවශ්‍යතාව පිළිබඳව ඉදිරිපත් කරන ලද තර්ක හා ප්‍රතිඵල්තර බලපෑම්වල ප්‍රතිච්‍රියක් වගයෙන් 1979 දී කොළඹ නගරය තුළ කාන්තාවන් හා ලමුන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවන ලදී. කාන්තාවන්ට හා ලමුන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ ගැන මෙම විශේෂ කාර්යාලය වෙත පැමිණිල් කළ හැකි විය. මෙම කාර්යාලය කාන්තා පොලිසි නිලධාරිනියන් විසින් මෙහෙයවනු ලබන නිසා පැමිණිල් කිරීමට පැමිණෙන කාන්තාවන්ට හා ලමුන්ට ආරක්ෂාව හා නිසි මග පෙන්වීම් ලබා ගනිම පහසු වේ. තවදුරටත් පියවර ගැනීම අවශ්‍ය වේ නම් ඔවුනු අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කෙරෙති.

කාන්තාවන්ට හා ලමුන්ට පමණක් වෙන් කරන ලද කාන්තා හා පළමා ඒකකයක් සම් පොලිසි ස්ථානයකම පිහිටුවීමේ ඉතා වැදුගත් පියවරක් 1994 දී පොලිසි මුලස්ථානය විසින් ගන්නා ලදී.²⁸ ප්‍රටිම කාන්තා හා පළමා ඒකකය පිහිටුවන ලද්දේ ගල්කිස්ස පොලිසි ස්ථානයේය. මෙම විශේෂ ඒකකයන්ගේ කාර්ටකන්වය සහතික කිරීමේ අදහසින් වෙනම පොලිසි අංශයක් කොළඹ නගරය තුළ පිහිටුවා වම අංශය පෙන්ඡ්ධා පොලිසි අධිකාරීවරයකුගේ යටතට පත් කරන ලදී.²⁹ මෙම විශේෂ අංශය ලමුන් තරෙනු තරෙනියන් හා කාන්තා අපයෝගන වැළැක්වීමේ කාර්යාලය යනුවෙන් හැඳින්වේ. මෙම කාර්යාලයේ ප්‍රධාන යුතුකම් පහත සඳහන් වේ.

- ♦ කාන්තාවන්ට තරෙනු තරෙනියන්ට හා ලමුන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ විමර්ශනය කිරීම
- ♦ ඉහන සඳහන් අපරාධ සම්බන්ධයෙන් පොලිසි ස්ථාන මගින් ගනු ලබන පියවර පිළිබඳව පසු විපරම් කාර්යය ඉටු කිරීම හා අධික්ෂණය කිරීම
- ♦ මෙම අපරාධ ගැන මග පෙන්වීම් හා උපදෙස් අවශ්‍ය වන විට පොලිසි ස්ථානවලට වම උපදෙස් ලබා දීම
- ♦ මෙවතින් අපරාධ වැළැක්වීම සඳහා මහජනය අතර දැනුවත්කම ප්‍රවර්ධනය කිරීම.³⁰

²⁷ www.police.lk

²⁸ අංක 1117/94 දරන පොලිසිපතිගේ වතුලේඛය හා අංක 13/94 දරන අපරාධ අංශ වතුලේඛය (1.11.94)

²⁹ 1998.08.04 හා අංක 1416/98 දරන පොලිසිපතිගේ වතුලේඛය


³⁰ www.police.lk

මෙම විගේෂ ඒකක සියල්ලම වාගේ ක්‍රියාත්මක වන්නේ කාන්තා පොලිස් නිලධාරීනියන් යටතේය. ඔවුන්ගේන් වැඩිදෙනා කාන්තා කටයුතු අමාත්‍යාංශය, යුතිසෙක් ආයතනය හෝ කාන්තාවන් හා ලුමුන් ආණිත රාජ්‍ය නොවන සංවිධානයන් විසින් මෙහෙයවන විගේෂ පූහුණු පාධමාලා තුනක්වන් හඳුරු කාන්තා උප-පොලිස් පරීක්ෂකවරියේ වෙත.

දිවයින පුරා දුනට ප්‍රමා හා කාන්තා කාර්යාල ඒකක 36 ක් පිහිටුවා නිබෙන අතර ඒවා අධිකෘත්තය කිරීම සඳහා සහයක පොලිස් අධිකාරීන් 36 දෙනෙක් සිටිත.³¹

මහජන ආකළුපයන් සම්සෘත්තයකදී හෙළි වූ පරිදි ලුමුන්ගේ හා කාන්තාවන්ගේ ප්‍රයෝගන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලිස් ස්වානවල වෙනම අංශයක් පිහිටුවේ “ඉතා වදුගත්” බව සම්සෘත්තයට සහභාගි වූ අයගෙන් බහුතරයක් (72“1%) විශ්වාස කරති. (පහත සඳහන් වගුව බලන්න)

පොලිස් ස්වාන තුළ ලුමුන් හා කාන්තාවන් සඳහා
වෙනම අංශයක් නිබීම කෙතරම් වදුගත්ද?



පොලුවේ සළකා බලන විට සෑම පළාතකම බහුතර ජනතාව විගේෂ ප්‍රමා හා කාන්තා අංශයක් නිබීම වදුගත් සේ සළකනි. එකේ වුවද විම වදුගත්කම උව (96.4%) සඩරමුව (83.4%) දකුණු පළාත (76.1%) වයඹ (74.9%) හා බස්නාගිර (68.5%) ඉතා ඉහළින් සැලකෙන අතර උතුරු මැද පළාතේ (56.9%) සහ මධ්‍යම පළාතේ (60.9%) වහා සාපේෂු වදුගත්කම වතරම් ඉහළින් නොසැලුකිනි.

වෙනම ප්‍රමා හා කාන්තා අංශයක් නිබීම වදුගත් බව ප්‍රකාශ කරන්නන්ගේ තර්කය නම් විවැති විගේෂ අංශයක් නිබීමෙන් ලුමුන්ගේ හා කාන්තාවන්ගේ සුරක්ෂිතාවය සහතික වන බව හා කාන්තාවන් හට නිර්ඝයව හා නිදහස් ලෙස තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. රට අමතරව පහත සඳහන් හේතුන් ද සඳහන් කෙරුණි. පූද්ගලික ස්වභාවයක් ගන්නා ප්‍රයෝග සාකච්ඡා කිරීමට නිදහස නිබීම කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් ගැන නොරතුරු ලබා ගැනීම පහසු වීම, කාන්තාවනට ඔවුන්ගේ ප්‍රයෝගවලට

³¹ www.police.lk

ඉක්මන් විසඳුමක් ලබා ගැනීමට හැකි වීම කාන්තාවන්ගේ හා ප්‍රමුණ්ගේ ප්‍රශ්න වෙත වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වීම, පැමිණිල්ලක් කිරීම සඳහා වැඩි නිදහසක් හා ආන්ම විශ්වාසයක් ලබා දීම.

දැනට දිවයින පුරුම එවතේ විශේෂ ප්‍රමා හා කාන්තා අංශයන් ඇත්තේ 36 ක් පමණි. එහෙයින් සැම පොලිස් ස්ට්‍රිනයකටම විශේෂ ප්‍රමා හා කාන්තා අංශයක් බැහිත් පිහිටුවීම නිර්දේශ කෙරේ.

පූහුණු කාන්තා පොලිස් නිලධාරීනියන් සේවයට බඳුවා ගත යුතු බවත් සහ ඔවුනට ඔවුන්ගේ රාජකාරී පිළිබඳ වැඩිදුර පූහුණුවක් දිය යුතු බවද ඉතා අවධරනයෙන් නිර්දේශ කරනු ලැබේ. අපරාධවලට ගොදුරු වී සහාය පතා පැමිණෙන කාන්තාවන්ට හා ප්‍රමුණ්ට සහනය ලබා දීමට හැකිවන පරිදි මෙම කාන්තා නිලධාරීනියන් හට උපදේශනය හා මත්ත් විද්‍යාව පිළිබඳ පූහුණුවක් දීම ඉතා අවශ්‍යය.

තවද මෙම ප්‍රමුණ් හා කාන්තාවන් පිළිබඳ විශේෂ අංශවල රාජකාරී කටයුතුවල ප්‍රගතිය ඇගයිම සඳහා මාසික පරික්ෂණ පැවත්වීය යුතු ය.

3.2.4. මානව හිමිකම් අංශය

වැඩිවෙමින් පවත්නා මානව හිමිකම් උළුලංකනය කිරීම් වෙත අප්‍රමාද අවධානය යොමු කිරීම සඳහා ඉළු ලංකා රජය විසින් මානව හිමිකම් පිළිබඳ පොලිස් අංශය පිහිටුවන ලද්දේ “මානව හිමිකම් පිළිබඳව අමාන්ත්‍රණයෙන්ගේ ක්‍රියාකාරී කන්ඩායම” විසින් කරන ලද නිර්දේශයක් අනුවදී.

මානව හිමිකම් පිළිබඳ පොලිස් අංශයේ රාජකාරී කටයුතු අතරට පහත සඳහන් එවා ඇතුළත් වේ.

- ◆ පොලිස්පතිවරයා මාර්ගයෙන් “මානව හිමිකම් පිළිබඳ ඇමතිවරණයෙන්ගේ ක්‍රියාකාරී කන්ඩායම” විසින් මෙම අංශය වෙත යොමු කෙරෙන මානව හිමිකම් ආක්‍රිත කරනු වෙත අප්‍රමාද සැලකිල්ල යොමු කිරීම
- ◆ මෙරට පොලිස් නිලධාරීන් අතර මානව හිමිකම් පිළිබඳ දැනුවත්කම ප්‍රවර්ධනය කිරීම
- ◆ ජාතික හා ජාත්‍යන්තර මානව අධික්‍රිතාසිකම් සංවිධානයන් අතර සම්බන්ධිකරණ කටයුතු ඉටු කිරීම
- ◆ මෙරට මානව හිමිකම් උළුලංකනය කිරීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීම
- ◆ මානව හිමිකම් ආක්‍රිත අධ්‍යාපනික වාර්තා පවත්වා ගැනීම³²

පොලිස්පතිවරයා මානව හිමිකම් අංශය පොලිස්පතිවරයාගේ පොදු අධික්ෂණයක් යටතේ ක්‍රියා කරයි.

³² www.police.lk

පොලිසිය වෙත පැවරී ඇති බලත්තා ගැන සළකා බලන විට පොලිසියේ රාජකාරී කටයුතු කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් සුරුකීම ගැන විශේෂ අවධානය ගොමුවිය යුතුය. විහෙයින් මානව හිමිකම් පිළිබඳ දැනුවත්ත්ව පොලිසි නිලධාරීන් අතර වර්ධනය කිරීම මෙම අංශයේ විශේෂ කාර්ය වේ.

පොලිසි නිලධාරීන් අතර මානව හිමිකම් පිළිබඳ දැනුම තව තවත් වැඩි දියුණු කිරීමන්, මෙම අංශය දිවයින පුරා ව්‍යාපේන කිරීමන්, වඩා ගක්තිමත් කිරීමන්, මානව හිමිකම් උල්ලාංශනය කරන පොලිසි නිලධාරීන් පිළිබඳව අප්‍රමාදව විනය පියවර ගනීමන්, ඉනා අවශ්‍ය බව නිර්දේශ කරනු ලැබේ.

මානව හිමිකම් හා ඒ ආග්‍රිත කරනු ගැන පොදු ජනයාගේ දැනුවත්ත්කම වර්ධනය කළ යුතු බව ද තවදුරටත් නිර්දේශ කරනු ලැබේ.

3.2.5 අපරාධ වැළැක්වීම සහ මහජන සභ්‍යතා පිළිබඳ පොලිසි කාර්යාලය

පොලිසි දෙපාර්තමේන්තුවේ සේවාවන් ගැන වඩා යහපත් ආකළුපයක් හා මිත්‍රියිල් අවබෝධයක් ඇති කිරීමේ අරමුණින් පොලිසිය හා පොදු ජනතාව අතර සභ්‍යතාවය වැඩි දියුණු කිරීම සභ්‍යතා මහජන සභ්‍යතා අංශය පිහිටුවන ලදී. මේ විෂයට අදාළව පොලිසි නිලධාරීන් සභ්‍යතා වශිකවහන් මෙන්ම පොදුජනයා හා පාසැල් සිසුන් සභ්‍යතා දේශන ද මෙම අංශය මගින් සංවිධානය කෙරේ.

පොලිසි මහජන සම්බන්ධතා කාර්යාලයට අමතරව පොදු ජනය සමග සම්බන්ධිකරණ කටයුතු ඉටු කිරීම සභ්‍යතා දිවයින පුරා පොලිසි ස්ථානවල සේවය සභ්‍යතා පොලිසි මහජන සභ්‍යතා නිලධාරීන් වශයෙන් උපාධිකාරීන් 400 ක් දෙනෙකු පත් කරනු ලබ සිටිත.

සම්පත් හිජකම, විශේෂිත පුහුණුවක් මදුකම, අඩු මට්ටමේ වැටුප් හා සමහර පුදේශවල පොලිසි ස්ථානවල නිලධාරීන්ගෙන් සහාය නොලබේම යනාදි දූෂ්කරණවත් කිහිපයකටම තමන් මුහුණ පා සිටින බව මහනුවර පුදේශයේ පොලිසි මහජන සම්බන්ධතා නිලධාරීන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලදී හෙළි විය.

ප්‍රජාව වෙත මෙම නිලධාරීන්ගෙන් සිදුවන සේවය උපරිම කර ගැනීමේ පරමාර්ථය ඇතිව ඔවුන්හට විශේෂ පුහුණුවක් හා වැටුප් වැඩි කිරීමක් ලබාදිය යුතු බවට නිර්දේශ කරනු ලැබේ. තවද මෙම නිලධාරීන්ගේ කාර්යතාරය වැදගත් ලෙස පිළිගෙන මොවන් සමග සහයෝගයෙන් හ්‍රියාකරන ලෙසට පොලිසි සේවයේ නිලධාරීන් වෙත උපදෙස් දිය යුතුවේ.

3.2.6 විශේෂ කාර්ය බලකාය

පොලිස් විශේෂ කාර්ය බලකාය ඉළ ලංකා පොලිස් සේවයේ අර්ධ හමුදා ඒකකය ලෙස සැලකිය හැකිය. මෙම බලකාය යොදවනු ලබන්නේ විශේෂයෙන්ම තුස්තවාදී මර්දන කටයුතු හා කැරලි මර්දන කාර්යන් සඳහා සහ ප්‍රා ප්‍රදේශලත්හට ආරක්ෂාව සැලකීම සඳහාය.³³ පොලිස් විශේෂ කාර්ය බලකාය 1983 ද පිහිටුවන ලදී. මෙම බලකාය සඳහා එවකට පොලිස් සේවයේ නියුත්ත වුවන් තෝරාගෙන ඔවුනට අව් හාවනය පිළිබඳව හා “වනගත මෙහෙයුම්” පිළිබඳව විශේෂ ප්‍රහුණුවක් හමුදාව විසින් ලබා දෙන ලදී.

පසුව, පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජික සංඛ්‍යාව වැඩිකරන ලදුව, කොළඹ දිස්ත්‍රික්කයේ අතිශය වැදුගත් ස්ථාන ආරක්ෂා කිරීම හා ජනාධිපති, අගමැති හා කැබේනට් ඇමතිවරුන් හට ප්‍රදේශලක් ආරක්ෂාව සැපයීම ද මෙම බලකායේ කාර්යන් බවට පත් විය.

3.2.7 ග්‍රාමාරක්ෂක ශේවය

1980 දූශකයේ මුල් හාගයේ බලපෑවත්තු කැරලිකාර තත්ත්වය හේතු කොටගෙන ගම්බද ප්‍රදේශවල ආරක්ෂාව සඳහා කුඩා හට කණ්ඩායම් පිහිටුවා ඒවායේ සාමාජිකයන් වෙත අව් සැපයීමේ ක්‍රියා මාර්ගයක් රුපය විසින් ක්‍රියාත්මක කරන ලදී.³⁴ මෙම ග්‍රාමාරක්ෂක සේවය දැනට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. 1987 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට දිවයින පුරා ග්‍රාමාරක්ෂක හටයන් 12,000 ක් සිටි බව වාර්තා වේ.

3.3 පොලිස් ශේවයට බඳවා ගැනීමේ තේරිතාවය

පොලිස් සේවයේ පහත සඳහන් තහනතුරු සඳහා සංස් පත් කිරීම් සිදු කරනු ලැබේ :³⁵

- ◆ අධිනික සහකාර පොලිස් අධිකාරී
- ◆ අධිනික උප පොලිස් පරීක්ෂක
- ◆ පොලිස් කොස්තාපල්
- ◆ කාන්තා පොලිස් කොස්තාපල්
- ◆ පොලිස් කොස්තාපල් රියදුරු

පොලිස් වෙති අඩවියේ දැක්වෙන පරිදි පොලිස් කොස්තාපල්වරයකු වගයෙන් පොලිස් සේවයට බඳවා ගැනීම සඳහා අවම සුදුසුකම වන්නේ ප්‍රධාන වනාවේ විෂයන් 05 කින් සාමාර්ට්‍යන් සමග ගණිතය හා මාධ්‍ය හාංචාව ඇතුළු විෂයන් 06 කින් (02 ව නොවැඩා ගනුනකදී) අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විනාගය සමන් වීමයි.

³³ www.police.lk

³⁴ allrefer.com/country.guide-guidesri-lanka/sri-lanka177.html

³⁵ www.police.lk

පොලිස් උප-පරීක්ෂකවරයකු වගයෙන් පොලිස් සේවයට ඇතුළු වීමට අවශ්‍ය අවම සූදාකම් වන්නේ ගණිතය, මාධ්‍ය හා මාත්‍රාව හා තවත් විෂයයන් දෙකක් සඳහා සම්මාන සාමාර්ථ්‍යයන් සහිතව මාධ්‍ය හා මාත්‍රාව හා ගණිතය ඇතුළුව විෂයන් හෙයින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොදු) විභාගය විස් වරකදී සමත් වීම සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පොදු) විභාගය විස් වරකදී විෂයන් 3 කින් සමත් වීම.

සහකාර පොලිස් අධිකාරී තනතුරුවලින් 25%ක් විවෘත තරග විභාගයක ප්‍රතිච්‍රිත මත පුරවනු ලැබේ. මෙම විභාගය සඳහා ඉදිරිපත් විය හක්කේ පිළිගත් විශ්ව විද්‍යාලයක උපධිකාරීන්ට පමණි. විභාග කොමිෂන් ජනරාල්වරයා විසින් පැවත්වෙන බ්‍රිතින පරීක්ෂණයකට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කෙරෙන සම්මුඛ පරීක්ෂක මධ්‍යීලක් ඉදිරියේ පැවත්වෙන සම්මුඛ පරීක්ෂණයකටද සහනාගි වීමට අපේක්ෂකයන්ට නියම වේ. පුදාන පොලිස් පරීක්ෂකවරණේ හා වසර 10 ක සේවා කාලයක් ඇති පොලිස් පරීක්ෂකවරණේ සඳහා පැවත්වෙන සිම්න තරග විභාගයක ප්‍රතිච්‍රිත අනුව පුරුෂ්පාඩුවලින් තවත් 25% ක් පුරවනු ලැබේ. මෙම විභාගය ද බ්‍රිතින පරීක්ෂණයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් සමන්වීන වේ. පුරුෂ්පාඩුවලින් 50% ක් පුරවනු ලබන්නේ තම තනතුරුවල ස්විර කරන ලද පුදාන පොලිස් පරීක්ෂකවරණේ අතිරිනි. මොවුන් ද සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වේ.³⁶

පොලිස් සේවාවේ ගුණාත්මකනාවය වැඩි දියුණු කිරීමටත්ම පොලිසියට බඳවා ගැනෙන නිලධාරීන්ගේ ගුණාත්මකනාවය (පසුඩීම ආදිය) ද උසස් විය යුතු බව පැහැදිලි වේ. විලෙකෙම බඳවා ගැනීමේ පටිපාටින් ද පාරදාශ විය යුතුය.³⁷

3.4 ක්‍රහුණුව

3.4.1 ක්‍රහුණු කිරීමේ ත්‍රිගාඹුමය

පුදාන පොලිස් අභ්‍යන්තර විදුහළ ක්‍රිතර, කුවුකුරුන්දේ පිහිටා ඇත. රෝ එකාබද්ධ වූ ගාඛා තුනක් ඇල්පිටියේ, නිකවැරටියේ හා වැනැර පිහිටා තිබේ. මෙම ගාඛාවල ද පුදාන අභ්‍යන්තර විදුහළේ සිදු කෙරෙන කාර්යයන්ම සිදු කෙරේ.

අලුතින් සේවයට බඳවා ගැනෙන ආධුනික සහකාර පොලිස් අධිකාරුවරණේ, ආධුනික උප-පොලිස් පරීක්ෂකවරණේ/වරියන්, පොලිස් කොස්තාපල්වරණේ/වරියන්, පොලිස් කොස්තාපල් රියදුරන් හා ආරක්ෂක සහායකයන් සඳහා අවශ්‍ය ප්‍රහුණුව මෙම විදුහළ්වලදී සැපයෙන අතර, ක්‍රියාකාරී සේවය සඳහා ඔවුනු සූදානම් කරනු ලැබේ. සහකාර අධිකාරීන්, උප-පරීක්ෂකයන්, කොස්තාපල්වරණ්, කොස්තාපල් රියදුරන් හා ආරක්ෂක සහායකයන් සඳහා ආරම්භක පාධිමාලා මෙහිදි පැවත්වේ.

³⁶ ආරක්ෂක අංශය, බෙදාහැරීමේ හා උසස් කිරීමේ වැඩිපිළිවෙළ - පොලිස් දෙපාර්තමේන්තුවේ ගැස්ටි කරන ලද පෙන්ඡේද නිලධාරීන් 1998.08.20

³⁷ සම්මුඛ කාක්වීපාව - ඇව්වා පොලිස් ප්‍රේග් මය, ව්‍යුත්මික ජේජ්ජේ නියෝජන පොලිස්පත්, මාර්ගෝපදේශක කාරක සහ සාමාජික

මේ හැරණු විට, ප්‍රභා ආරක්ෂාව හා ක්‍රියාත්මික රාජකාරී පිළිබඳ පුහුණු පාධිමාලාව නවමු පාධිමාලා, ප්‍රවර්ධන පාධිමාලා සහ අපරාධ විමර්ශනය, සුචිගේ විමර්ශන සහ රට්ටාහන පාලනය පිළිබඳ විශේෂ පුහුණු පාධිමාලා ද මෙහි පැවත්වේ. පොලිස් වෛද්‍ය වෛද්‍ය සේවයට අයත් වෛද්‍යවරුන් වෙනුවෙන් ද පුහුණු පාධිමාලා පවත්වනු ලැබේ. තවද මෙම විදුන්හේ හූමියේ පිහිටි සේවක්ට ක්‍රියාත්මික පුහුණු අංශය යනුවෙන් හැඳින්වෙන විශේෂ එකකය මගින් විවිධ තනතුරු දරණ පොලිස් නිලධාරීන් සඳහා ඇව් ආයුධ හාවිතා කිරීමේ පුහුණුව ලබා දේ.

මුළුක පොලිස් පුහුණුවට අමතරව විවිධ සේෂනුවල පුහුණුවක් ද පොලිස් නිලධාරීනු ලබා ගෙනිති. මෙම විශේෂ පුහුණු සේෂනුයන් සමතරක් නම් : අපරාධ විමර්ශනය, රට්ටාහන පාලනය, අභේලු සෘක්‍රාන්ති, අග්‍රාධර්යක අංශය, විෂ මත්ද්‍රව්‍ය, ප්‍රභා ආරක්ෂාව, සන්නිවේදනය, ප්‍රවාහනය (යාන්ත්‍රික), තොරතුරු තාක්ෂණය, බහු මාධ්‍ය, පොලිස් වාදක කත්ත්‍යායම (සංගිනී), විශේෂ කාර්ය බලකාය, අර්ධ හමුදා එකක, වෛද්‍ය සේවා, නාවුක සේවා, පිටත ආරක්ෂක සේවා, පොලිස් සුන්ඩ අංශය යනාදි වේ..³⁸

නම් තමන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කර ගැනීම සඳහාත් පුහුණුව සඳහා විදේශ ගෙෂන්ව ලබා ගැනීම සඳහාත් විවිධ සේෂනුයන්හි ස්වදේශීය පුහුණු පාධිමාලාවලට බඳුමටත් අවස්ථා තිබේ.

පොලිකයේ උසක් අභ්‍යන්තර ආයතනය උප-පොලිස් පරිජ්‍යක ග්‍රේනියේ සිට රට ඉහළ ග්‍රේනිවල පොලිස් නිලධාරීන් සඳහා පුහුණු පාධිමාලා පවත්වයි. එම පාධිමාලා පහත සඳහන් විෂය සේෂනුයන්ට අදාළ වේ. පරිපාලනය, කළමනාකරණය හා අධ්‍යාපනය, මානව හිමිකම්, කාන්තා හා ප්‍රමා අයිතිවාසිකම්, නිතිය පිළිබඳ මූලධර්ම, මූද්‍යමය දේපල, තොරතුරු තාක්ෂණය, මූල්‍ය කළමනාකරණය ආදිය.³⁹

මෙම නිලධාරීන් සඳහා නැවුම්කරණ පාධිමාලා ද පැවත්වේ. මෙම පුහුණු පාධිමාලා පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකික මෙන්ම විදේශීය ආයතනවල ද මෙහෙයුමේනි. නිදුසුනක් දැක්වුවහොත් නිති ආධාර පදනම විසින් දූෂණ මර්දනය හා ආශ්‍රිත මානස්‍ය පිළිබඳ එක්දින පාධිමාලාවක් ස්වාන හාර නිලධාරීන් සඳහා පවත්වන ලදී.

෋සක් අභ්‍යන්තර ආයතනයේ පාධිමාලා වැඩි වශයෙන්ම පවත්වන්නේ සිංහල මාධ්‍යයෙනි. ඉංග්‍රීසි මාධ්‍යවල පාධිමාලා ද සමහරවිට පැවත්වේ.⁴⁰

දෙමළ මාධ්‍ය පාධිමාලා නොපැවත්වීම විගාල අඩුපාඩුවක් ලෙස පෙන්වා දිය යුතුය. 2006 වර්ෂය තුළදී නියාමක ව්‍යවස්ථායක් ලෙස කඩිනම් දෙමළ හාමා පාධිමාලාවක් යාපනයේ ආරම්භ කිරීමට ආකියා පදනම විසින් දැනට කටයුතු සුදුනම් කරමින් තිබේ.

³⁸ www.police.lk

³⁹ පොලිස්පතිගේ පරිපාලන වාර්තාව, 1998, කොළඹ, රජයේ ප්‍රකාශන අංශය, 2003

⁴⁰ පොලිස්යේ උසක් අභ්‍යන්තර ආයතනය, අධ්‍යාපනය ජේජ්‍යාල් දිපාල් දේපලදු මත සමග පොලිස් මූලස්ථානයේ 2006.02.13 දින පවත්වන ලද සම්මුඛ කාක්වපාතින්


දෙමළ මාධ්‍ය පාඨමාලා දී පැවැත්වීමට කටයුතු යොදන ලෙස මින් නිර්දේශ කරනු ලැබේ. මහජන සම්බන්ධතා ගැනත්, මානව හිමිකම් ගැනත් පාඨමාලා හඳුන්ව දිය යුතුය. තවද කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීමේ වැඩිසටහන් හා වාර්ෂික නැවුම්කරණ පාඨමාලා දී හඳුන්ව දිය යුතු වේ.

3.5 උසස් කිරීම්

3.5.1 උසස් කිරීම් තෝතාවය

යම් තනතුරක වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කරන සිනම පොලිස් නිලධාරියෙක් උසස් වේමක් ලක්මේලට සුදුසුකම් ලබයි.⁴¹ උසස් කිරීම් කුමවත් කිරීම සඳහා උසස් කිරීම් පිළිබඳ පටිපාටි නියම කර ඇත. නිදහසුනක් දක්වනොත්, 2 වන ග්‍රේනියේ පොලිස් අධිකාරී දුරටත උසස් කරනු ලක්මේලට නම් සහකාර පොලිස් අධිකාරී දුරයේ වසර 8 ක සේවර කර තිබීමන් වම දුරයේ ස්වේච්ඡ කරනු ලබ සිටීමන් හා තොකැලැල් වාර්තාවක් තිබීමන් අන්තර්ගත වේ. අපේක්ෂකයන් තෝරා ගනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සඟාල විසින් පත් කරන ලද සම්මුඛ පරීක්ෂක මණ්ඩලයක් විසින් සම්මුඛ පරීක්ෂණයක් තැවති.⁴² 2 වන ග්‍රේනියේ පොලිස් අධිකාරීවරයුතු ලෙස වසර 5 ක් සේවය සම්පූර්ණ කළ විට, ජේජ්ස්ඩ්නා පදනම මත, 1 ග්‍රේනියේ පොලිස් අධිකාරී දුරටත උසස් කරනු ලක්මේලට සුදුසුකම් හිමි වේ. මේ හා සමාන පටිපාටින් පොලිස් සේවයේ අන් සෑම තනතුරකටම උසස් කිරීම සඳහා නියම කරනු ලබ ඇත.

පොලිස් සේවයට බඳුනු දා සිට කවදා) හෝ ඔබ



⁴¹ පොලිසියේ උසස් අභ්‍යන්තර ආයතනය අධ්‍යක්ෂක පොලිස් අධිකාරී දිපාල් ද්‍රේපදාද මග සමග පොලිස් මූලස්ථානයේදී 2006.02.13 දින ප්‍රවත්තන ලද සම්මුඛ සංකීර්ණවකින්

⁴² අර්ධක අංශය බඳවාගැනීමේ හා උසස් කිරීමේ වැඩිපිළිවෙල - පොලිස් දෙපාර්තමේන්තුවේ ගැසට් කරන ලද ජේජ්ස්ඩ් නිලධාරීන්


පොලිස් සේවයට බැඳීමෙන් පසු තමන්ට උසස් වීමක් ලබාදු බව ප්‍රකාශ කළේ සම්ක්ෂණයට හාජනය කරන ලද පොලිස් නිලධාරීන්ගෙන් 39.4% ක් පමණි. බහුතරයක් (60.6%) කියා සිටියේ සේවයට බැඳීමෙන් පසු ඔවුන් කිසිදු උසස් වීමක් නොලබු බවයි.⁴³

ඉහත සඳහන් කරන ලද උසස් කිරීම් පටිපාටින් නියම කර තිබෙන නමුත්, සම්ක්ෂණයෙන් හෙළු වන්නේ රට වඩා වෙනස් තත්වයක් ඇත්ත වගයෙන්ම පවතින බවයි. මෙය අවධානය යොමු විය යුතු විගාල ප්‍රශ්නයකි. එවතින් වෙනස් තත්වයක් තිබීම නිසා පොලිස් නිලධාරීන්ගේ රකියා ත්‍යාප්තිය හින වනු පමණක් නොව, දුෂ්චාර්ය සඳහා මාර්ගයද ඉන් විවර වේ.

තවද උසස් වීම් ලබාදු බව පවසන පොලිස් නිලධාරීන් වැඩිදෙනා දීර්ඝ කාලයක් සේවයේ සිටි අය බව සැපයුම් සම්ක්ෂණයට අනුව පෙනී යයි. වසර 21 හා 25 අතර කාලයක් සේවයේ නියුක්තව සිටි අයගෙන් 86.4% ක් හා වසර 26 කට අධික සේවයක් ඇති අයගෙන් 84.6% ක් ද, සේවයට බැඳීමෙන් පසු උසස්වීම් ලබා බව පවසනි. වසර 5 ක් හෝ රට අඩු කාලයක් සේවයේ නියුක්ත අයගෙන් 6.4% ක්, වසර 6 හා 10 අතර කාලයක සේවය සහිත අයගෙන් 7.7% ක් ද, සේවයට බැඳීමෙන් පසු ඔවුනට උසස්වීම් ලබාදු බව පවසනි. වසර 5 ක් හෝ රට අඩු කාලයක් සේවය කළ අයගෙන් 93.6% ක් හා වසර 6 හා 10 අතර කාලයක සේවයක් සහිත අයගෙන් 92.3% ක් කියා සිටින්නේ සේවයට බැඳීමෙන් පසු ඔවුන් කිසිම උසස්වීමක් නොලත් බවයි.⁴⁴

පොලිස් දෙපාර්තමේන්තුව තුළ කියාත්මක කෙරෙන උසස්කිරීම් පටිපාටිය ගැන 60.2% තරම් විගාල සංඛ්‍යාවක් කළකිරී සිටින බව අනාවරණය විය. එම පටිපාටිය ගැන සැහීමකට පත්ව සිටින්නේ 30.7% ක් පමණකි.⁴⁵

වර්තමාන උසස් කිරීම් පටිපාටිය ගැන ඔබ කෙනරම් දුරට සැහීමකට පත්වන්නේද?



⁴³⁻⁴⁵ සේවයේ සිටින නිලධාරීන් 770 ක් අභ්‍යා ලෙස තොරා සම්මුඛ සංකෘති (ඡායාචිත්‍රී පැවත්වීමෙන් 2005 පෙමරවාට 05 සිට 08 දින දක්වාත්, පෙමරවාට 10 සිට මාර්තු 03 දක්වා) “සොහූල් ඉන්ඩියෝටර්” ආයතනය විසින් “ව්‍යාප්තියේ පෙන්වන්නා ඉන්වනැහෙනු ඇයත්තය” වෙනුවෙන් පවත්වන ලද සැපයුම්කාර සම්ක්ෂණය

3.5.2 දේශනාලනමය අරමුණු සහිත උකස්වීම් දීම හා දූෂණ්‍ය ආදිය වැළැකවීම් කළහා ගනු ලබන තියවර

දේශපාලනය හේතුන් මත උසස් වේමි දීම හා අන්තරෙන්මතික ආකාරයේ උසස්වේම්වලට විරෝධව කෙරෙන සටනේ වඩාත්ම ප්‍රගතිගිලි පියවර ලෙස ජාතික පොලිස් කොමිසම පිහිටුවේම සැලකිය හැකිය. ජාතික පොලිස් කොමිසමේ බලන්ත අතර පොලිස් නිලධාරීන් (පො)ලිස්පති හැර) උසස් කිරීමේ බලයද වේ.

වලස් වුවදු, පොලිස්පතිවරයාගේ දෙපාර්තමේන්තුව පාලනය කිරීම ඔහුටම හාරඳිය යුතුය යන විශ්වාසය මත පිහිටු, පොලිස්පති යටත් තිබාරින් පිළිබඳ වීනයානුකාල පාලනය ඔහුටම හාරඳිමට ජ.පො.කො. විසින් ගන්නා ලද නිරන්තර නිසා කොමිස්ම පිළිබඳ ආරම්භයේදීම ඇති වුයේ බලපෑරෝත්තු බිඳ වැළැති. මෙලෙක උසස් කිරීම හා ස්වාධාමාරු පිළිබඳව කියා කිරීමට ස්වාධීන පොලිස් කොමිස්මක් පත් කිරීම සඳහා 17 වන සංගේධනය මගින් ඇති කරන ලද වෙනස්කම් වලින් කිසිදු ප්‍රතිච්ලියක් නොලැබේනි. 2003 වසරේ ජුලි මාසය දක්වා ජ.පො.කො. විසින් ඉට කරන ලද්දේදී පැමිණිල හාරගෙන, ඒවා විමර්ශනය සඳහා පොලිස්ය වෙන යොමු කිරීම පමණකි.⁴⁶ විහෙන් 2004 වර්ෂයේ මද දි, පොලිස්පතිවරයා හැරැණු විට, අනෙක් සියලුම පොලිස් තිබාරින් සම්බන්ධයෙන් 17 වන සංගේධනය මගින් විධානය කරන ලද බලත්ත පැවරීම කොමිස්ම. විසින් අනෙක් කරන ලදී.⁴⁷ මෙහි ප්‍රතිච්ලියක් වගයෙන් පොලිස්පතිවරයාගේ බලන්න සිමා වූ අතර, එම හේතුවෙන් පොලිස්පතිවරයා හා කොමිස්ම අතර යම් අමනාපෙක් ගෙඩ නැගෙනි.

කොමිශනේ ආයු කාලය 2005 වසරේ නොවැම්බර් මාසයේදී අවසන් විය. නව ජා.පෙ).කො. පත්කුල ආකාරය වැරදි සහගත සහ පත්තනෝමතික බව බොහෝ දෙනාගේ මතයයි.

නිලධාරීන්ගේ කාර්යාලයමනාව ඇගයිමෙදි, මතේ මූලික විනිශ්චයන් මත නොව, විෂය මූලික උපමානයන් මත පදනම් කරන රාජකාරී ඉටු කිරීම්-කළමනාකරණය කුමවේදයක් අනුගමනය කළ යුතුවේ. “සතුටුදායකයි” “නොදැයි” හා “විශේෂයකි” යන වචන සම්පූර්ණයෙන්ම පුද්ගලික විනිශ්චයන් මත පදනම් වී තිබෙනු මිය, කිහිප විෂය මූලික සාක්ෂි මත රඳු නොපවති.⁴⁹ මෙවත් පුද්ගලික විනිශ්චයන් මත දෙන ලද උසස් කිරීම් ගෞత්ධාධිකරණය විසින් ප්‍රශ්න කිරීම්වලට හාජනය කර ඇත. මේ කුමය යටතේ, පොලෝ නිලධාරීන් උසස් කිරීම, ස්ථාන මාරු හා පහත් තනතුරුවලට දළුම්ම

⁴⁶ හිඟල පින්ටෝ ජයවර්ධන : ඉ ලංකා පාරිභා පෙළුහිස් කොමිෂන : ස්වර්ණමය අවස්ථාවක් අතිම් කර ගති. වෙද රජු මත්තිල මානව නිම්කම මූල්‍යවත්වය, ප්‍රවෘත්ති ලිපිය, වෙතම 12-කළුප 4, නහව දිජ්‍රේලය, සිංහ සංස්කීර්ණ ප්‍රජාව 2005

ତାଙ୍କ ପାଇଁ ଆମ ଦୁଇର ଦୁଇର ଧୂରୀ ତାଙ୍କ ପାଇଁ ଏହାକିମ୍ ଦେଖାଲେଗ ତା ଯେତାଙ୍କାରୁରୁ ପ୍ରେସ୍ ତାଙ୍କ ଧୂରୀଙ୍କାରୁରୁ ଶକ୍ତିଭାବରେ ଦେଖାଲେବ ଦୂରୀବିନ୍ଦୁର କିମ୍ କାହାରେତିବଳି ପ୍ରେସ୍ ପାଇଁ କାହାରେତି କଣାଦିଲାରି ତିରିଷୁଳ ରୁମ୍ପିନ୍ ଅବେଳିଛୁଟିଙ୍ ମନ୍ ବିକିନ୍ ମେଲ୍ ଦେବ ଅଗେବୁନ୍ 20 ଲନ ଲୁ ପ୍ରକାଶର ଅନ୍ କରନ ଲାଇ

48-49 මාරුගැස්පදෙශීක කාරක සහිත විශාලම් රේඛන්. පොලස්සන් අවබෝධ පෝග්ස් මයා සමග පවත්වන ලද සම්මත සාකච්ඡාවක්

ගෞත්තිධිකරණය විසින් සිදු කරන තත්ත්වයක් උදා වී ඇත. මේට හේතුව නම්, දැනට පොලිස් සේවය තුළ ක්‍රියාත්මක වන රාජකාරී ඉටු කිරීම් කළමනාකරණ ක්‍රමයේ පවත්නා දුර්වලකම් නිවැරදි කිරීමට ජා.පො.කො. අකාර්ථික වීමයි. මෙහි ප්‍රතිච්චිතයක් වගයෙන් විනය පිරිහිමක් දක්නට ඇත. මක්නිකාදයන්, ඉහළ පදනම් දරණ ජෙෂ්ඨ පොලිස් නිලධාරීන් කෙරෙනි පහළ මට්ටමේ අය තුළ කිසිදු විශ්වාසයක් නොතිබේයි. උසක් වීම් ලැබේමට අවශ්‍ය සුදුසුකම් ඇති පොලිස් කොස්තාපල්වරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් යනාදි සෑම තරතුරුමක පොලිස් නිලධාරීන් මාකික ඇගයිමකට ලක් කරන අඛණ්ඩ රාජකාරී ඉටු කිරීම් කළමනාකරණ ක්‍රමයක් නිබේනම්, විය ඉනා එළුදායි වනු ඇත. පොලිස් සේවයට එවනි ක්‍රමයක් අලුත් දෙයක් නොවේ. මක්නිකාදයන්, එම ක්‍රමය දැඟක කිපයක් තුළ දි එහි ක්‍රියාත්මක විය. එම ක්‍රමය ප්‍රතිශේෂ කොට, ඒ වෙනුවට උසක් කිරීම් සඳහා විනාග හඳුන්වා දෙන ලද්දේ මැනක්දය.

3.6 ස්ථාන මාරු

3.6.1 ස්ථාන මාරු තට්තාවිය

ජාතික පොලිස් කොමිෂන විසින් පොලිස් මූලක්වානය වෙත නිකුත් කෙරෙන මග පෙන්වීම්වලට අනුකූලව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්වාන මාරු කිරීම් සිදු විය යුතුය. පොලිස් පරීක්ෂක බුරු හා රට පහළ බුරයන්ට අයන් පොලිස් නිලධාරීන්ගේ ස්වාන මාරු කිරීම් පිළුබඳ මග පෙන්වීම් මෙහිදී සාකච්ඡා කෙරේ.

එම බුරු උසුලන පොලිස් නිලධාරීන්ගේ ස්වාන මාරු කිරීම් පහත සඳහන් හේතුන් සඳහා කළ හැකිය.

- ◆ පොදු නියෝග යටතේ
- ◆ සේවයේ අවශ්‍යතාවන් අනුව
- ◆ විනයානුකූල හේතුන් මත
- ◆ සොයුනුමය හේතුන් මත
- ◆ උසස් කිරීම් නිසා
- ◆ ක්‍රියාත්මික පුද්ගල තුළ රාජකාරී සඳහා
- ◆ වරප්‍රකාද මත
- ◆ සානුකම්පින හේතුන් මත

දුෂ්ඨාය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර මෙම මගපෙන්වීම් තුළ දක්නට ඇත. මෙම මග පෙන්වීම් අනුව, යම් නිලධාරීයකු ඔහුගේ/ඇගේ තනතුරෙහි ස්වීර කෙරෙන තුරු හා ඔහු/ඇය ක්‍රියාත්මික පුද්ගල තුළ අඩුම වගයෙන් තම ප්‍රථම සේවා කාලකීමාව අවසන් කරන තුරු කිසිදු විශේෂ අංශයකට පත් නොකළ යුතු වේ. තවද ක්‍රියාත්මික

පුදේශ තුළ රාජකාරී මෙහෙයවිය යුතු ආකාරය ද එම මග පෙන්වීම්වල විස්තර කර ඇතේ.⁵⁰

පොලිස් නිලධාරියකු විකම පුදේශ තුළ වසර තුනකට වඩා රඳවා තැබීම වැළැක්වීමට (ව්‍යුත්‍යාචකයන්ට යටත්ව) විධි විධාන යොදා ඇත්තේ විස් විකම පුදේශයේ සිටීම දූෂණාවලට මග පැදිය හැකි තිසාය. ඉනා සුවිශේෂ අවස්ථාවලදී පමණක් එක් පුදේශයක සිටිය හැකි උපරිම කාල සිමාව වසර 4 දක්වා වැඩි කළ හැකිය. (මෙම රෙගුලකිය විශේෂ ඒකකට සේවය කරන ඇය වෙන බල නොපාදි) ස්ථාන මාරු කිරීමේදී ඔවුන් යාබදු පුදේශයකට යැවීම ද තහනමිය. මෙම රෙගුලකියට විකම ව්‍යුත්‍යාචකය නම් වෙදුන හේතුන් මත දෙනු ලබන සහනයන්ය. ඒ සඳහා පොලිස් ගල් වෙදුනවරයාගේ වාර්තා ඇතුළු වෙදුන සාක්ෂි අවශ්‍යය. (මෙහිදිද සහන කාලය එක් වසරකට සිමා වේ) එයේ වුවන්, විවාහක අමු සැමි යුවලක් සම්බන්ධයෙන් නම්, දෙදෙනාම විකම පොලිස් බල පුදේශයට ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ද ඉහත සඳහන් නිති බල පැවැත්වේ. ඒ අනුව උසස් වීම් ලබන නිලධාරීන් ඔවුන් සේවය කළ පුදේශවලින් පිටතට හා රට යාබදු පුදේශයෙන් පිටතට ද යැවිය යුතු වේ.

⁵⁰පුම සේවා කාලය උතුරු පුදේශයේ යාපනයට/වන්න බල පුදේශයේ ව්‍යුත්‍යාවට විය යුතුය. දෙවන සේවා කාලය නැගෙනහිර බල පුදේශයේ රුහුණාමලයට, කන්තලේට හා අම්පාරට විය යුතුය. තෙවන සේවා කාලය උව බල පුදේශයේ මොනරාගලට, උතුරු මද බල පුදේශයේ පොලොන්නරුව හා අනුරුධපුරයට සහ වෘත් බල පුදේශයේ හාලාවනට විය යුතුය. සහර වත සේවා කාලය ඉහන සඳහන් ත්‍රියාන්විත පුදේශ අතින්, පුරුෂපාඩ තිබෙන, සිනැම ස්ථානයක් තෝරා ගැනීමට අදාළ නිලධාරියට තිදුනක ඇතේ.

උතුරු බල පුදේශයේ, වන්තියේ හා මධ්‍යකළුව බල පුදේශයේ කොහොම් සේවය කර නොමැති නිලධාරී ත්‍රියාන්විත පුදේශවලට පත් කරනු ලැබූ විට, එම බල පුදේශ තුළ සේවය කළ යුතු වේ.

යම් නිලධාරියකු විනයනුකළ හේතුන් මත ත්‍රියාන්විත පුදේශවලට ස්ථාන මාරු කරන ලද විට හා සේවයේ හඳුනී අවශ්‍යතා පදනම මත යම් නිලධාරියකු ත්‍රියාන්විත පුදේශයකට මාරු කළ යුතු බවට පොලිස්පතිවරය ඉල්ල සිටින විට ඉහත සඳහන් පටිපාටිය නොකළකා හැරිය යුතුවේ. තියම කරන ලද එක් අවුරුදු කාල සිමාව තැංක් එ ඒ පුදේශ තුළ අවමය වශයෙන් දිවා/තරු 300 ක් ගත කළ යුතුවේ.

විනයනුකළ හේතුන් නිකා හෝ සේවයේ හඳුනී අවශ්‍යතාවත් නිකා හෝ මික, වයස 55 ඉක්ම වූ නිලධාරු ත්‍රියාන්විත පුදේශවල රාජකාරීවල් තිදුනක් කරනු ලබයි. එහෙත් ත්‍රියාන්විත පුදේශවල ඊට පෙර කොහොම් සේවය කර නොමැති නිලධාරී හට එම තිදුනක නොලබේ.

විශේෂ ඒකකට සේවය කරන නිලධාරීන් ද ත්‍රියාන්විත පුදේශවල අදාළ කාලය සඳහා සේවය කිරීම පැපේෂ්‍යා කොරේ.

෋සස්වීම් බව ගැනීම සඳහා සලකා බැගුම්ද එම පුදේශ තුළ සේවය කර තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලැකේ.

ප්‍රමාණවත් දෙමළ භාවා දැනුමත් ඇති පොලිස් නිලධාරීන්ගේ උග් තිගයක් උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින් බවින්, දැන්වමත් ත්‍රියාන්විත පුදේශවල සේවයේ හිඳුනු එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් 3 වන හා 4 වන රෙගුලකි ත්‍රියාන්මක ගොකොරුනු ඇතේ. සැම තුන් වසරක් අවසානයේදී, එම පළාත් දෙක තුළ වෙනත් පොලිස් බල පුදේශවලට ඔවුන් මාරු කර යැවිය හැක. සුවිශේෂ අවස්ථාවලදී එවැනි මාරු කිරීම් වසර 4 කට වරක් කළ හැකිය.

ත්‍රියාන්විත පුදේශවල නියම කොරේන කාල සිමාවක් සේවය කිරීමේ කොහොම් සැලැක් පුතිෂ්ඨාපනය කොරේන හා නැවත පත්වීම් ලබන ඇය එම කාල සිමාව තුළ ත්‍රියාන්විත පුදේශවල සේවය කළ යුතුය. මෙම නිතිය කිසිසේන් වෙනයේ නොකළයේ.

විලෙසම විකම පොලිස් බල පුදේශයක් තුළ වසර 5 කට වැඩි කාලයක් සේවය කළ නිලධාරීන් ද හැකි පමණ ඉක්මනින් මාරු කළ යුතු වේ. එම බලපුදේශය තුළටම හෝ වෙනත් යාබද පුදේශයකට ඔවුන් පත් කිරීම තහනම් වේ.

නවද නිලධාරියකුගේ පදිංචිය පිහිටි බල පුදේශයට ස්ථාන මාරු ලැබීම වැළක්වීමටද විධි විධාන ඇත. පොලිස්පතිවරයා විසින් පැහැදිලි ලෙස විස්තර කෙරෙන සූචිගේශ හේතුන් මත මිස, කිසිදු පොලිස් නිලධාරියකු ඔහුගේ/ඇගේ සේවයේ ප්‍රටිම දිය වසර අනුළතද ඔහුගේ/ඇගේ පදිංචිය පිහිටි බල පුදේශ තුළට පත් නොකළ යුතු වේ. පදිංචිය පිහිටි බල පුදේශය තුළට ස්ථාන මාරුවක් දිය හැක්සේ නියම කරන ලද වසර තුනක කාලය සඳහා පමණක් හා දිය වසරකට වික් වරක් පමණක් බැඟිනි. (මේ සඳහා ස්ථාමිප්‍රරූපය හා බිරිදි තනි ඒකකයක් ලෙස සැපෙක්) පදිංචිය පිහිටි බල පුදේශයට ස්ථාන මාරුවක් ලැබීමට ප්‍රටිමයෙන් අදාළ නිලධාරියා ක්‍රියාත්මක පුදේශවල තම රාජකාරී කාලය අවසන් කළ යුතු වේ. මෙම විධි විධාන ඇත්තා වගයෙන්ම විලෙසම ක්‍රියාත්මක කෙරේ නම්, පදිංචි පුදේශයට ස්ථාන මාරු ලැබීම තුළින් සිදු වීමට ඉඩ ඇති දුෂ්‍රණ ක්‍රියාවන් වැළක්වෙන බව සඳහන් කළ යුතුවේ.


නිලධාරියකු සේවය කර ඇවසන් වූ බල පුදේශයක් තුළට, සේවා ඇවශ්‍යතාවන් සඳහා මිස, තවත් අවුරුදු 10 ක් ඉක්ම යනතුරු, නැවත පත් කළ නොහැක. සේවා ඇවශ්‍යතාවන් සඳහා එසේ ස්ථාන මාරු කිරීමට පෙර, එම ස්ථාන මාරුවට අදාළ හේතුන් පිළිබඳ වාර්තාවක් පොලිස්පති වරයාගෙන් ලබාගෙන, සළකා බැලීම සඳහා ස්ථානමාරු ඇයදුම සමග ඉදිරිපත් කළ යුතු වේ. තමන් රට පෙර සේවය කර ඇති බල පුදේශයකට ස්ථාන මාරුවක් පතන සියලිම නිලධාරීන් ක්‍රියාත්මක පුදේශවල තම සේවා වාරය අවසන් කර තිබිය යුතු වේ.

ඉහත සඳහන් ස්ථාන මාරු පටිපාටි නිඛෙන නමුත්, පොලිස් නිලධාරීන් සැහෙන සංඛ්‍යාවක් ස්ථාන මාරු ක්‍රියාවලිය ගැනත්, මෙම පටිපාටින් ගැනත් ඔවුන්ගේ අවශ්‍යාසය ප්‍රකාශ කර සිටිනි“

සම්ක්ෂණයට සහනාගි වූ පොලිස් නිලධාරීන් අතරින් 44.9% ක් ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ ස්ථාන මාරුකිරීම් සම්බන්ධයෙන් ඔවුනට යම් අසාධාරණයක් විදින්නට සිදු වූ බවයි. එහෙයින් ස්ථානමාරු පටිපාටින් පිළිබඳ සැක මත් වේ. එසේ වුවත්, බහුතරය (55.1%) ප්‍රකාශ කර සිටියේ තම බල පුදේශයන් අනුළත හෝ ඒවායින් පිටතට හෝ ස්ථාන මාරු ලැබීමේදී ඔවුනට කිසිදු අසාධාරණයක් නොකිද වූ බවය⁵¹


⁵¹ සේවයේ සිටින නිලධාරීන් 770 ක් අභ්‍යු ලෙස නොරා සම්මුඛ කාකවිජ පැවත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දින දක්වාන්, පෙබරවාරි 10 සිට මාරු 03 දක්වාන් “සොළඹ ඉන්ඩීසේටර්” ආයතනය විසින් “ව්‍යුත්ස්සේර්න්සි ඉන්නැඡන්ල් ආයතනය” වෙනුවෙන් පටතවන ලද සාපෙශ්‍යමිකාර සම්භාෂණය.

ඉඩ ස්ථාන මාරු ලැබේමේදී, ඉඩට යම් අසාධාරණයක් විදින්හට කිදුවීයේද?



දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මකව පවතින ස්ථාන මාරු ක්‍රමය ගැන කෙනරම් දුරට සැහිමකට පත්වනාදායි විමසා බලන විට, 63.8% ක් නමන් සැහිමකට පත් නොවන බවත්, 26.6% ක් නමන් සැහිමකට පත්වන බවත්, 9.6% ක් නමන් සැහිමකට පත් වන්නේ හෝ සැහිමකට පත් නොවන්නේ හෝ නැති බව පැවතුහ.⁵² (පහත සඳහන් වගුව බලන්න)


දැනට ක්‍රියාත්මක වන ස්ථාන මාරු ක්‍රමය ගැන ඉඩ කෙනරම් දුරට සැහිමකට පත් වන්නෙහිද?



⁵¹⁻⁵² දේශීය කිහින නිලධාරීන් 770 ක් අභ්‍ය ලෙස තොරා සම්මුඛ ගක්වා පැවත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දන දක්වාන්, පෙබරවාරි 10 සිට 03 දක්වාන් “සොෂල් ඉන්ඩියෝටර්” ආයතනය විසින් “ව්‍යුන්ස්පෙරන්සි ඉන්වර්නෑජනල් ආයතනය” වෙනුවෙන් පවත්වන ලද සපයයුම්කාර සම්භානය.

දුරනු තහතුර කුමක් වුවත්, පොලිස් නිලධාරීනු බහුතරයක් දැනට ක්‍රියාත්මකව පවතින ස්ථාන මාරු කුමය ගැන අසතුව වෙති. මෙම අසතුව වඩාත්ම පවතින්නේ ප්‍රධාන පොලිස් පරිස්ථාපක හා උප පොලිස් පරිස්ථාපක ග්‍රේනි ඇතුළත වේ.⁵³ (පහත සඳහන් වගු බලන්න)

දැනට ක්‍රියාත්මක වන ස්ථාන මාරු කුමය ගැන ඔබ
කොතරම් දුරට සැකිමකට පත් වන්නේහිද?



3.6.2 ඇයවා ස්ථාන මාරු වැළැක්වීම සඳහා විධිවිධාන

අන්ත්‍රීතුම ව්‍යවස්ථාවේ 17 වන සංගේධනයේ 155 පි.3 වගන්තිය මෙයේ නියම කරයි. “අවශ්‍ය හෝ උච්ච හෝ ලෙසට කළුන් කළට කොමිස්මට හැරෙන ස්ථානමාරු කිදු කිරීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිතින් කොමිස්ම විසින් ඇති කොට නියම කොරේනු ඇත”

පොලිස්පති දුරයට පහළ දුරවල පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමේ බලන්න ජාතික පොලිස් කොමිස්ම සතුවන අතර, මෙම බලන්න පොලිස්පති හා සමග සාකච්ඡාවෙන් ක්‍රියාත්මක කළ යුතු වේ.

පොලිස් නිලධාරීන් අතර පවත්නා අත්ස්ථිතයට පිළියමක් වගයෙන් ස්ථාන මාරු කිරීම්වලට අදාළව පටිපායියක් හඳුන්වා දිය යුතු බවට මින් නිර්දේශ කරනු ලැබේ. තවද, පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය වඩා වඩා ගැනීම සඳහා ජාතික පොලිස් කොමිස්ම කාර්යාලය වඩා පූර්වී කළ යුතු වේ.⁵⁴

⁵³ සේවයේ සිටින නිලධාරීන් 770 ක් අභ්‍යු ලෙස තොරා සම්මුඛ සාකච්ඡා පැවත්වීමෙන් 2005 පෙබරවරි 05 සිට 08 දින දක්වත්, පෙබරවරි 10 සිට මාරුතු 03 දක්වත් “සොළඹ ඉන්ඩියෝටර්” ආයතනය විසින් “වාහන්සේපේර්සි ඉන්වනාෂනල් ආයතනය” වෙතුවෙන් පවත්වන ලද සපෞයුම්කාර සම්ඛ්‍යතාය

⁵⁴ අන්ත්‍රීතුම ව්‍යවස්ථාවේ 17 වන සංගේධනයේ 155 පි.1 එහිදා මෙයේ නියම කරයි. “පොලිස්පතිවරයාගේ හරි අනෙකු පොලිස් නිලධාරීන්ගේ පත් කිරීම්” උසස් කිරීමින් ස්ථාන මාරු කිරීම් හා විනය පාලන කොමිස්ම වෙන පැවත්. උසස් කිරීමින් ස්ථාන මාරු කිරීමින් විනය පාලනය හා ගේවයෙන් අයිතිවීම පිළිබඳ බලන්න කොමිස්ම විසින් පොලිස්පතිවරයා සමග සාකච්ඡාවෙන් ඉටු කොරේනු ඇත.

3.7 වැටුප, දීමනා, වෙනත වර්ණකාද හා තැගි දීමනා


3.7.1 මාසික වැටුප

2003 වකරේ අංක 15 දරනු රු.ප. වකුලේඛය අනුව 2004.01.01 කිට පොලිස් කොස්තාපල්වරයකුගේ අවමය වාර්ෂික වැටුප රු. 68,160.00 ක් හා උපරිම වාර්ෂික වැටුප රු. 116,400 ක් වේ. ව්‍යු.මු.තු ලංකා ආයතනය විසින් සම්මුඛ සාකච්ඡාවක් සඳහා කැඳවන ලද වකර තුනක සේවා කාලයක් ඇති පොලිස් කොස්තාපල්වරයකු (රියලුරෝක්) ප්‍රකාශ කළ පරිදි ඔහුගේ මාසික වැටුප රු. 12,130.00 කි. (දීමනා හැර)


ඉහත සඳහන් වකු ලේඛය අනුව පොලිස් සැරයන්වරයකුගේ අවමය වාර්ෂික වැටුප රු 79,440.00 ක් වන අතර විය රු. 124,500.00 දක්වා වැඩි වේ. උප පොලිස් පරිස්ථිකවරයකුගේ අවම වැටුප රු. 85,650.00 කි “ විය රු 142,920.00 දක්වා ඉහළ යයි. පොලිස් පරිස්ථිකවරයකුගේ අවමය වාර්ෂික වැටුප රු. 100,440.00 කි. විය රු. 161,940.00 දක්වා වැඩි වෙයි.

පිටත වියදම හා සාපේෂ්ඨව වැටුප්වල ප්‍රමාණවත් බව පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ තැප්තිය ඉනා පහත් බව සම්ක්ෂණයෙන් හෙළි විය. සැම නානාන්තරයකම පොලිස් නිලධාරීන් බහුතරයක් පැවතුවේ බවත්ගේ වැටුප පිටත වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි. මෙම සඳහනය වැඩි වශයෙන්ම පවතින්නේ සැරයන් දූර දරන අය අතරය. (77.6%) (පහත වශෙන් බලන්න)

ඡ්‍යෙනි හා ඔබ පවුලේ අයගේ සිංහ අවශ්‍යතා හා වෙනත් අවශ්‍යතා සඳහා වැටුප ප්‍රමාණවත් ද?




පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැකි කිරීමකින් සේවය වඩා යහපත් වේ යයි
ඔබ කොතරම් දුරට විකාශ වන්නේද?



⁵⁵ සේවයේ සිටින නිලධාරීන් 770 ක් අභ්‍යු ලෙස තොරා සම්මුඛ සාකච්ඡා පැවත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දින දක්වාත්, පෙබරවාරි 10 සිට මාර්තු 03 දක්වාත් “සොහොළේ ඉන්ධිසේවර” ආයතනය විසින් “වාන්ස්පේරන්ස් ඉන්ටනැශනල් ආයතනය” වෙනුවෙන් පවත්වන ලද සැපයුම්කාර සම්භාෂණය

**පොලික් දෙපාර්තමේන්තුවේ වැටුප් වර්ධක පටිපාටිය ගැන
එහි සොහොස් දුරට සැකිමකට පත් වන්නේද?**



එහෙයින් සියලුම ග්‍රේනිවල පොලික් නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම වැදුගත්ය. පොලික් සේවයේ වැටුප් න්‍රිවිධ හමුදාවන්ගේ (හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව) වැටුප් හා සමග නොසැසෙදුන බවත්, පොලික් වැටුප් රාජ්‍ය සේවක වැටුප් වලට සමානව පවතින බවත්, පොලික් නිලධාරී කිහිපයේ නොසැකිමකට පත්වා දුන්හ. පොලික් සේවයේ වැදුගත්කමත්, ඔවුන්ගේ සේවයේ ස්වභාවයන් (නිදහුනක් දැක්වුවනොත් පොලික් නිලධාරීයකුගේ සේවයේ දිනකට පැය ගත්තනක් හෝ සතියට දින ගත්තනක් හෝ වගයෙන් සිමා වී නොතිබේ) සළකා බලන විට, පොලිකියේ වැටුප් ද න්‍රිවිධ හමුදාවන්ගේ වැටුප් තුළයට උසක් කිරීම අන්තර්ගතය.

තවද දැනට ක්‍රියාත්මක වන වැටුප් වර්ධක පටිපාටිය ගැන පොලික් නිලධාරීන් ඉමහත් අසතුවක් දැක්වූහ. පොලික් නිලධාරීන්ගේ 24.4% ක් වැටුප් වර්ධක පටිපාටිය ගැන බොහෝ ශේ සතුව පළ කළහ. 42.1% ක් තරමක ප්‍රසාදයක් ප්‍රකාශ කළහ. අධික සතුවක් පෙන්වුයේ 7.2 % ක් පමණි.⁵⁵


3.7.2 දීමනා

වැටුප්වලට අමතරව, පහත සඳහන් දීමනා ද ගෙවනු ලැබේ.⁵⁶

දුෂ්කර දීමනා රු. 600.00 (සියලුම තනතුරු සඳහා)

⁵⁶ මූලගුය - සංඛ්‍යාලේඛන ආයත, පොලික් මූලස්ථානය

⁵⁷ සේවයේ සිටින නිලධාරීන් 770 ක් අභ්‍යු ලෙස තොරා සම්මුඛ සාකච්ඡා පැවත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දින දක්වාන්. පෙබරවාරි 10 සිට මාර්තු 03 දක්වාන් “සේහැල් ඉන්ඩිසේටර්” ආයතනය විසින් “වාන්ස්පේර්න්ස් ඉන්ටනැශනල් ආයතනය” වෙනුවෙන් පවත්වන ලද සැපයුම්කාර සම්භාෂණය



3.7.3 වෙනත් වර්තකාද


වැටුප වෙනත් දීමනාවලට අමතරව, සැම පොලිස් නිලධාරීයෙක්ම වෙනත් වර්තකාදවලට ද හිමිකම් කියයි. මෙම අමතර වර්තකාද සමඟත් නම්, නොමිලයේ ලැබෙන නිල ඇඳුම්, වෛද්‍ය පහසුකම්, ගමන් වාර ප්‍රවේශ පත්‍ර, නිල නිවාස යනාදියයි.⁵⁸

3.7.4 තිළිණා ලබා දීමේ කුමාර

ලංකා පොලිස් කොයිනාපල් අත්පෙන අනුව⁵⁹, ප්‍රධාන පොලිස් පරිජ්‍යක තනතුර හා රට පහළ තනතුරේ දරනු සැම පොලිස් නිලධාරීයෙක්ම, මුර සේවයේ, මුර සංචාරයේ හෝ විශේෂ සේවාවේ යෙදි සිටියදී අපරාධයක් සිදු කිරීමක් අල්ලා ගැනීම ඇතුළු දෙනා ක්‍රියකාරීන්වයන් සඳහාත්, අපරාධයක් පිළිබඳ විමර්ශන කාර්යයන් සාර්ථක ලෙස ඉටු කිරීමට උපකාරීවන තොරතුරක් හෝ හාන්‍යාධියක් ලබා ගැනීම සඳහාත්, සැයෙහි සිටින පුද්ගලයකු සොයා ගැනීම සඳහාත්, අත් අඩංගුවට ගැනීමේදී පුද්ගලයනිය කරන නිර්හිතභාවය සඳහාත්, දියේ ගේ මිය යන්නට සම්පූර්ණ පුද්ගලයකු බෙරි ගැනීම සඳහාත්, ගෙන්නක් මැඩ පැවත්වීමේදී සිදු කරන විශේෂ සේවාවන් සඳහාත්, බරපතල අපරාධ වැළැස්වීමට හුවිශේෂ කැපවීම් සඳහාත්, හුව අපරාධ පිළිබඳව උද්‍යෝගීමන්ව කටයුතු කිරීම සඳහාත්, සාර්ථක ප්‍රවීමාධාර දීම සඳහාත්, දිවා රු නොතකා සිදු කරන විශේෂ සේවාවන් සඳහාත්, විශේෂ තිළිණා ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

⁵⁸ පොලිසියේ උසස් පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ පෙනෙන්න පොලිස් අධිකාර දිපාල් දේපලදාද මගතා සමග 2006.02.13 දින පොලිස් මුළයේනයේදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් 59 4 වන සංස්කරණය

සම්ජනයට සහනාගි වූ පොලික් තිලඛාරීන්ගේන් 21%ක් පමණක් මෙම විශේෂ තිලිනු පුදානය කිරීමේ පටිපාටිය ගැන ඉතා සැහිමකට පත් වූ බවත්, 37.9% ක් තරමක් දුරට සැහිමට පත් වූ බවත් සම්ජනයෙන් හෙළුවේ. අප්‍රකාදය පළ කරන අයගෙන් 22.9% තරමක් දුරට නොසැහිමට පත් වූ බව හා 13% ක් සම්පූර්ණයෙන්ම අප්‍රකාදයට පත් වූ බව පෙනිනි.⁶⁰



3.3 විනය නාලන විධි විධාන

3.3.1 ගෞරවාක්මාන පොලික් ප්‍රතිඵ්‍යුව

පොලික් සේවය ආශේෂන නිනැතින්ම පවත්නා විනය පාලන විධි විධාන පොලිකියේ ගෞරවාක්මාන ප්‍රතිඵ්‍යුව මගින් පිළිබඳ වේ. තම වසන්තිය, ගෞරවය, වරිනය හෝ පොදු ජනතාව පොලිකිය වෙත තබා ඇති විශ්වාසය පාවා නොදුමටත්, පොලිකියේ ආචාර ධර්ම සංග්‍රහය අනුව තමන් හා සේවයේ වෙනත් අයද වගකීමට යටත් කිරීමටත්, රටේ නිති ස්ථාපනය කිරීමටත්, මෙම ප්‍රතිඵ්‍යුව අනුව පොලික් සේවයේ නියුත්ත වූ අය බඳු සිටිති.⁶¹

⁶⁰ සේවයේ සිටින තිලඛාරීන් 770 ක් අනුමු ලෙස තෝරා සම්මුඛ සාකච්ඡා පැවත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දින දක්වාත්, පෙබරවාරි 10 සිට මාර්තු 03 දක්වාත් “සේෂල් ඉන්ඩ්ස්ට්‍රේවර්” ආයතනය විසින් “ව්‍යුන්ස්පේරන්ස් ඉන්වනැනල් ආයතනය” වෙනුවෙන් පවත්වන ලද සැපයුම්කාර සම්ජනය

⁶¹ මා කිසිම අවස්ථාවක මාගේ වසන්තිය, මාගේ අවංකභාවය, මාගේ වරිතය හෝ මහරන විශ්වාසය නොකිරීමටත්, “ආචාර ධර්ම සංග්‍රහයට” අනුකූලව, මාගේ සහ අප සැමගේ ක්‍රියාවන්ට වගකීමටත් සැම විටම ගෙදරුයාම් වීමටත් මාගේ මට්ටම, නිතිය සහ මා සේවය නියුත පොලික් බලකාය, සැම විටම නොසැලි දරා සිටීමටත් අවංකව සහ ගෞරවාක්මානව ප්‍රතිඵ්‍යු දෙමි.

පොලිසිය වෙත මහජන විශ්වාසය වඩා වඩා වර්ධනය වන පරිදි තම අවංකාභයන්, රටේ නිතියන් නගා සුව්‍යීමට සැම පොලිස් නිලධාරියකුම සම්පර්ණයෙන්ම බැඳී සිටින බව පැවසිම අවශ්‍ය නොවේ. වෙනයින්, තම ප්‍රතිඵ්‍යාචාර ප්‍රතිඵ්‍යාචාර ක්‍රියා කරන පොලිස් නිලධාරියෙක් ඔහුගේ සේවා කොන්දේසි උල්ලාගනය කරයි.

ලංකා පොලිස් අත්පොත අනුව ද විනය ආරක්ෂක විධි විධාන නියම කර ඇත. එවා පහත සාකච්ඡාවට ලක් වේ.

3.8.2 සේවා කොන්දේසි

පොලිස් අත්පොතේ නියම කර ඇති සේවා කොන්දේසි පොලිසියේ කිර්තිනාමය ආරක්ෂා කිරීම සඳහා පනවා ඇති දැඩි විනය නිති රිති පිළිබඳ කිඳීම නිදුසුන් ලෙස සැලකිය හැකිය. සැම පොලිස් නිලධාරියකුම ඔහුගේ මූල කාලයම කැපවීමෙන් හා අවකාච පොලිස් සේවයට පමණක්ම යෙදුවිය යුතු බවත් පැහැදිලි ලෙස අවසර ලබාගෙන මිස අත් කිසිදු වෙළඳාමක හෝ වසන්තියක හෝ නොයෙදිය යුතු බවත්, ඔහු සහ ඔහුගේ පවුලද, අන් අයගේ ගෞරවයට පත්‍ර වන සේ කටයුතු කළ යුතු බවත්, 1 වන නිතිය නියම කරයි.

ඔහු සියලුම පොලිස් නිතිවලට හා නියෝගවලට අවනත විය යුතු බව 2 වන නිතිය පවසයි. සැම පොලිස් නිලධාරියකුම සමාජය වෙත සේවය කිරීමේදී අවංක විය යුතු බවත්, සියලුම පොලිස් නිති හා නියෝග පිළිපැදිය යුතු බවත්, ඉන් පැහැදිලිව පෙනේ. තවද, ඔහු ඔහුගේ පවුලේ අයද ඔහු සේවය කරන සමාජය වෙත යහපත් ආදර්යක් විය යුතුය.

8 වන නිතිය යටතේ, පොලිස් අධිකාරීවරයාගෙන් ලබාගත් පැහැදිලි අවසරයක් මත මිස, කිසිදු පොලිස් නිලධාරියෙක්, කිසිදු අවස්ථාවක හෝ කිසිදු හේතුවක් මත, සහු හෝ වතුව, කිසිදු පුද්ගලයකුගෙන් කිසිදු ත්‍යාගයක්, පාරින්වාත්‍යයක් හෝ ගැනීමෙන් හෝ පිළිගැනීමෙන් වැළකිය යුතුවේ. සිහුම ආකාරයක අල්ලසක් ගැනීම සේවා කොන්දේසි උල්ලාගනය කිරීමක් බව වෙනයින් පැහැදිලි වේ.

සැම පොලිස් නිලධාරියෙක්ම රටේ බලධාරින් වෙත ගෞරවය හා අවනතාභයන්, සියලුම ජනය වෙත ඉවසීම, කරණාව හා විනිනාභයන් දැක්විය යුතු බවට නියම කිරීමෙන් පොලිසිය හා ප්‍රජාව අතර යහපත් සඛ්‍යනාභක් පවත්වා ගැනීමේ වැදුගත්කම සේවා කොන්දේසි මගින් පෙන්වා දෙයි. (9 වන නිතිය)

විෂමාවාරයක් සම්බන්ධයෙන් වැරදිකරු වන පොලිස් නිලධාරියෙක් දැඩියකට හෝ වෙනත් දැඩිවලකට යටත් කරනු ලබාගිය හැකිවා පමණක් නොවනි. නුසුදුසු බව, රාජකාරී පැහැරහැරීම හෝ විෂමාවාරයක් මත, පොලිස්පතිවරයා විසින් හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් හෝ අදාළ පොලිස් අධිකාරීවරයා විසින් ඔහු වහාම සේවයෙන් අස් කිරීමට හෝ පහකිරීමට හෝ හැකිවේ. තවද, පළාත් පොලිස් අධිකාරීවරයාට හෝ

පළාත, දිස්ත්‍රික්කය හෝ බල පුද්ගල හාර සහකාර අධිකාරවරයාට ඔහු වැඩි තහනමකට ද ලක් කළ හැකිය. (10 වන නිතිය)⁶²

පොලිස් නිලධාරීන් අතර විනය පවත්වා ගැනීම සඳහා ක්‍රියාකළ හැකි විනය පාලන විධිවිධාන සේවා කොන්දේසි තුළ මැනවීන් පිළිබඳ වේ.

3.8.3 විනය නිති කංගුහය

අපකිරීතිය ගෙන දෙන වර්යාවක්,⁶³ රාජකාරී පැහැරනාටීමක්,⁶⁴ විශ්වාසය කඩ කිරීමක්⁶⁵ දුෂ්චිත ක්‍රියාවක්,⁶⁶ අපරාධයකට හෝ වරදකට දේශීනයකු බවට නියම කරනු ලබීම,⁶⁷ විනය කඩ කිරීමකට අවසායකුවීම⁶⁸ යන ක්‍රියාවන් සඳහා වරදකරු කරන ලද ඔහුම පොලිස් නිලධාරීයෙක් විනය නිති කඩ කළ පුද්ගලයකු ලෙස සැලැස්.

⁶² 1948 දෙසැම්බර් 08 වන දින හා අංක 4953 දරණ පොලිස් ගැසට් පැවත් 2 කොටසේ 175 පිටුව හා 1951 ජූලි 11 දින හා අංක 5083 118 වන පිටුව බලන්න.

⁶³ 1 වන වගන්තිය, එනම්, ඔහු නොමැත ලෙස හෝ යහපත් විනයට අගතියත් විය හැකි ඔහුම ලෙසකට හෝ පොලිස් සේවයේ තිරිතයට කැඳුවක් විය හැකි ලෙසකට ක්‍රියා කළහොත්

⁶⁴ 4 වන වගන්තිය, එනම්, ඔහු

(අ) පොලිස් නිලධාරීයකු ලෙස ඔහුගේ රාජකාරීය වන යමක් පුද්මාදව හා සම්පූර්ණ ලෙස ඉට කිරීම හෝ ක්‍රියාත්මක කිරීම නොකළකි පැරියහොත් හෝ

(ආ) රාජකාරී වේලවත් තුළ අලස්ව කිවියහොත්, හෝ

(ඇ) ඔහුට නියෝග කරන ලද රාජකාරී ස්ථානයෙන් නිසි අවසර තොමැතිව බැහැර ගියහොත්, හෝ

(ඈ) අපරිස්සම හෝ තොකුලකිලත්කම තේතුවෙන් ඩිරිකාරවකුට වේරි පළා යමට ඉඩ දුනහොත්, හෝ

(ඉ) දැන්ව කිවිමට ඔහු බැඳී කිවින යමක් දැන්වීමට අසමත් වුවහොත්, හෝ

(ඊ) යම් තිබු ලේඛනයක හෝ පොතක අවශ්‍ය සංඛ්‍යාත් නිසිම මග හැරියහොත්, හෝ

(උ) වරදකරුවකු හෝ සාගැව් කිවින පුද්ගලයකු කිවින යට්ටිනය දුන දුනත්, ඒ චට දැන්වීමට අසමත්වුවහොත් හෝ ඔහු නිතියේ රැකිහාට හසු කර ගැනීමට නිසි උත්සාහයක් නොදුරුවහොත්

⁶⁵ 6 වන වගන්තිය, එනම්, ඔහු

(අ) රාජකාරී ලෙස තබා ගැනීමට බඳු කිවින යමක් අනාවර්ත්‍ය කළහොත්, හෝ

(ආ) පොලිස් සේවා හා සම්බන්ධ යම් කරනුයේ නිසි අවසරයින් තොටව පොදු පුද්වන් වලට හෝ පුද්ගලයකු වෙන දැන්ව කිවියහොත්, හෝ

(ඇ) පොලිස් සේවයට සම්බන්ධ යම් කරනුයේ සාක්ෂිවර කිරීම සඳහා බලය ලබා තොගන් රැස්වීමක් කැදුවවහොත් හෝ එවතින රැස්වීමකට සහභාගි වුවහොත් හෝ

(ඈ) පොලිස් සේවයට සම්බන්ධ යම් කරනුයේ සාක්ෂිවර සිලිඛද පෙන්සමක්, පුකායක් හෝ නිවේදනයක් විය අන්තර් කරන ලද වුවත් හෝ, නිර්නාමික වුවත් හෝ, අත්සන් කළ ගොන් හෝ, පොලිස්පතිවරයා වෙන ක්‍රියාකාර ලෙසින් එපි යටන මරුග වලන් මින් විවැනි ලේඛනයක් බෙදා නැරියෙන් හෝ

(ඉ) තිකියකාර අවසර ලබා තොගන් යම් තිල ලේඛනයක පිටපතක් ගැනහොත් හෝ එවතින පිටපතක් ලග තබා ගැනහොත්

⁶⁶ 7 වන වගන්තිය, එනම්, ඔහු

(අ) සේවයේ කිවිය දී සේවයෙන් බැහැරව කිවිය දී හෝ ඔහුගේ අධිතියේ පවතින මුදල් හෝ දේපළ සම්බන්ධයෙන් සහභාගුව පැනැලි කිරීමක් සැපයීමට අපොගෙකක් වුවහොත්, හෝ

(ආ) ඔහුගේ තීත්ත ස්කරන තොගන් ඔහු වෙත ලබාදු යම් මුදලක් හෝ දේපළක් සම්බන්ධයෙන් සහභාගුයක පැනැලි සැපයීමට අපොගෙකක් වුවහොත්, හෝ

(ඇ) පොලිස්පතිවරයාගේ අවසර තොගනිව සංඛ්‍යා ලෙසින් හෝ වතු ලෙසකින් යම් පාරිගැනීමෙන් හෝ දැන්ව මුදලක් ලබා ගැනහොත්, හෝ

(ඈ) ඔහුගේ රාජකාරී ඉට කිරීමට බැඳාවක් විය හැකි ලෙස යම් පුද්ගලයකු වෙන යම් මුළුසමය බැඳීමකට යටත් වුවහොත්, හෝ

(ඉ) පොලිස් නිලධාරීයකු වගයෙන් ඔහුගේ තත්ත්වය හෝ තත්ත්වය ඔහුගේ පුද්ගලික වාසිය සඳහා පැහැර ගෙවාගතහොත්

⁶⁷ 15 වන වගන්තිය, එනම්, අධිකරණයක් විසින් අපරාධයක් හෝ වරදක් සම්බන්ධයෙන් ඔහු දේශී විනිශ්චයට හාර්තය කරන ලදහොත් හෝ අපරාධ පටිපාටි සංග්‍රහයේ 325 වන වගන්තියේ විධි විධාන යටත් ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කරන ලදහොත්

⁶⁸ 16 වන වගන්තිය, එනම්, මෙම සංග්‍රහය යටතේ වරදක් හෝ විනය කඩ කිරීමක් පිළිබඳව ඔහු ඉඩනැටීම හෝ දැන දුනත පැනුවල දුනහොත්

ආන්ත්‍රිකම වසවස්ථාවේ 17 වන සංගේධනයේ 155 පි.3 වගන්තිය අනුව, පොලිස් සේවයේ වර්ය නිති සංග්‍රහය කොමිෂම විසින් සම්පාදනය කර නියම කළ යුතු වේ.

ශ්‍රී ලංකා ආන්ත්‍රිකම වසවස්ථාවේ 17 වන සංගේධනය මගින් පාතික පොලිස් කොමිෂම පිහිටුවේමේ මූලික පරම්පරිය වූයේ කාර්යක්ෂම පොලිස් සේවාවක් පිහිටුවේම හා එහි විනය පාලනය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන නියම කිරීමයි. විනය පාලන බලනල කොමිෂම වෙත පවරන ලදී. පාතික පොලිස් කොමිෂමමේ නිල කාලය 2005 නොවැමිබරයේ අවසන් වූ ඇතර, විය දැනට ක්‍රියා විරහිත තත්ත්‍යක පවතී. පොලිසියේ විනය පාලන බලනල සහිත එම කොමිෂම එසේ අකර්මන්‍ය විම හේතුවෙන් විනයානුකුල පටිපාටි ක්‍රියාත්මක කිරීමේද අකාර්යක්ෂමතාවන් ඇති වීමට ඉඩ ඇති.⁶⁹

3.8.4 පොලීකියට එරෙහිව කෙරෙන මහජන පැමිණිලි

පොලිස් නිලධාරීන්ගේ විෂමාවාර පිළිබඳ පැමිණිලි, ස්ථාන හාර නිලධාරීන් විසින් අතිශය වැදගත් කරනු ලෙස සැපුකිය යුතු වේ.⁷⁰

පොලිසියට විරද්ධව පොලිස් ස්ථානය වෙත කෙරෙන සැම පැමිණිල්ලක් පිළිබඳ සියලුම විස්තර පොලිස් නොරුදී සහන් පොනේ වාර්තා කරනු ලැබේ. ස්ථානහාර නිලධාරියා එම පැමිණිල්ල ගැන පුද්ගලිකවම වහාම පරීක්ෂණයක් පැවතෙන්විය යුතු වේ. නිතියට පවත්තිව වරදක් සිදු වී ඇති බවක් එම පරීක්ෂණයේද නිගමනය වුවහොත්, එවිට වරදකරුට විරද්ධව නඩු පැවතීමට අයිතිවාසිකමක් පැමිණිලිකරුට තිබෙන බව ඔහුට දැන්වනු ලැබේ. දිස්ත්‍රික්කය හෝ බලපුද්ගය හාර සහකාර පොලිස් අධිකාරීවරයා එවිට ඒ ගැන පරීක්ෂණයක් පවත්වා මූලික වගයෙන් සාධාරණ පැමිණිල්ලක් කර ඇද්දායි නිරන්තර ව්‍යුතුවේයි. ඉන්පසු සියලුම අදාළ ලියකියවිලි හා වේදනා පත්‍ර කෙටුම්පතක් පළාත හාර අධිකාරීවරයාට හෝ සහකාර පොලිස් අධිකාරීවරයාට යටතු ලැබේ. එවිට, පරීක්ෂණය සඳහා නියම කෙරෙන දිනය, වේලාව හා ස්ථානය පැමිණිලිකරු වෙත හා පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත දැන්වා යටතු ලැබේ.⁷¹ සාමාන්‍ය පුද්ගලයකු විසින් කරන ලද නම් ඔහුට විරද්ධව නඩු පැවතිය හැකි වර්ගයේ වරදක් පොලිස් නිලධාරියා විසින් සිදු වී ඇති බව හෝ, ඔහු, දැන දැනම හා හිතාමතා ඔහුගේ බලනල ඉක්මවා ක්‍රියාකර ඇති බව, හෝ ඔහු, තමන් යටතේ සිටී පුද්ගලයකු වෙත ඇයුතු පුද්ගලික හිංසාවක් කර තිබෙන බව, හෝ, අදාළ අධිකාරීවරයා හෝ සහකාර අධිකාරීවරයා නිගමනය කළහොත්, එවිට සම්පූර්ණ පරීක්ෂණයන් පවත්වා වරදකරුට විරද්ධව උකාවියක දී නඩු පවත්තු ඇති. වහෙත් එවැනි නිගමනයකට විළඳ නැතහොත් හෝ පැමිණිලිකරු විධිමත් නඩුවක් පැවතීමට අකමතිව දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ඉල්ලා සිටියහොත්, එවිට පරීක්ෂණය හාර ගස්ටි කරන ලද නිලධාරියා පිටු 28 සඳහන් අංක 21 වන නියෝගය අනුව සාක්ෂි වාර්තා කර, පරීක්ෂණය අප්‍රමාදව පවත්වා අවසාන කළ යුතු වේ. හෙළි වූ කරනු හා නින්දුව ලබිතව සහනන් කර, ගන්නා ලද ක්‍රියාමාර්ග පැමිණිලිකරු වෙත ලබිතව දැනුම් දෙනු ලැබේ.

⁶⁹ ආයිත්‍ය මානව මිමිකම් කොමිෂමමේ ප්‍රකාශනයක්, ඉ ලංකාවේ : ඉ ලංකාවේ අපරාධ මූලින්ප්‍රවා දැමීම පදනා පාරික පොලිස් කොමිෂම පත්‍ර ගැන්වීම අන්තර්ජා වේ, 2006 ජනවාරි 03

⁷⁰ පොලිස් අත්පාත, 4 වන සංඛ්‍යකරණය, 1953

⁷¹ 1979 පෙබරවාරි 26 දින හා අංක 4963 දරණ පොලිස් ගස්ටි පුදුයේ 2 වන කොටස

පරික්ෂණ මත්ත්වලයට පුදේශය හාර සහකාර පොලිස් අධිකාරීවරයා, ස්වානහාර නිලධාරියා හා මහජනය අතරින් තෝරාගත් අයකු වගයෙන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර, ස.පො.අධිකාරීවරයා සහාපති වගයෙන් කටයුතු කරනු ඇත. ස්වානහාර නිලධාරියා වූදිනය හෝ සායුෂිකරුවෙක් වෙනම්, පළාත හාර පොලිස් අධිකාරීවරයා හෝ සහකාර පොලිස් අධිකාරීවරයා, දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයා හා පොදුජන නියෝජනයෙක් යන තිදෙනාගෙන් පරික්ෂක මත්ත්වලය සමන්විත වේ, පොලිස් අධිකාරීවරයා හෝ පළාත/පුදේශය හාර සහකාර අධිකාරීවරයා සහාපති වගයෙන් ක්‍රියාකරනු ඇත. (1950 ප්‍රති 14 දින අංක 5,028 දරණ පොලිස් ගැසට් පත්‍රයේ 2 වන කොටස බලන්න) පොදු ජනය නියෝජනය කිරීම සඳහා පුද්ගලයෙක් පරික්ෂක මත්ත්වලයේ කිටින නිසා, පැමිතිලිකරුව වෙනත් කෙනෙකු පරික්ෂණ මත්ත්වලයට ගෙන යැමට හෝ වෙනත් අයකුගේ සහාය ලබා ගැනීමට අවසර දෙනු නොලැබේ. වූදින පොලිස් නිලධාරියාට ද විම නිතිය අදාළ වේ. (1949 ප්‍රති 23 අංක 4, 963 දරණ පොලිස් ගැසට් පත්‍රයේ 2 කොටස බලන්න)

පෙන්සමක් මගින් පැමිතිල්ලක් ඉදිරිපත් කරන විට, ලහ ඇති පොලිස් ස්වානය වෙත ගොස්, පෙන්සම තමන් විසින් යවන ලද බවට හා වහි අඩංගු කරනු තමා විසින් ඉදිරිපත් කෙරෙන බවට ප්‍රකාශ කිරීමට පෙන්සම්කරුව දෑන්වා යැවිය යුතු වේ. පරික්ෂණය පවත්වනු ලබන්නේ ඉහත සඳහන් පරිදිම 1950 ප්‍රති 14 වන දින අංක 5028 දරණ පොලිස් ගැසට් පත්‍රයේ (105 වන පිටුව) හා 1949, පෙබරවාරි 23 අංක 4, 963 දරණ පොලිස් ගැසට් පත්‍රයේ 2 කොටසේ සඳහන් ආකාරයටය.

මේ හැරණු විට, පාතික පොලිස් කොමිසම වෙත මහජන පැමිතිල් ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් ආනුම්ඩ ක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංගේධනය මගින් හඳුන්වා දෙන ලදී. පොලිස් නිලධාරින්ට විරෝධීව හා පොලිස් සේවයට විරෝධීව පැමිතිල් හාර ගැනීමටත්, පරික්ෂණයට හාරනය කිරීමටත්, ප්‍රතිකර්ම යෙදීමටත් පටිපාටියක් පාතික පොලිස් කොමිසම විසින් පිහිටුවිය යුතු බවට වහි 155 පි 2 වගන්තිය නියම කරයි. එහෙත් එවතින ක්‍රියාකාරී මහජන පැමිතිල් හාර ගැනීමේ ක්‍රමයක් ආරම්භයේදී නොතිබුණි. ඒ වෙනුවට ඇත්ත වගයෙන්ම සිදුවායේ එවතින පැමිතිල් පාතික පොලිස් කොමිසම විසින් නැවත පොලිස්පතිවරයා වෙත යොමු කිරීමයි. පොලිස්පතිවරයා විසින් එවිට විම පැමිතිල් ගැන ක්‍රිය කිරීම විශේෂ විමර්ශන අංශය වෙත හාරකරන ලදී. මින් කිදු වූයේ පැරණි ක්‍රමය වෙත නැවත යැමය. එසේ ව්‍යවදා, පැමිතිල් සම්බන්ධයෙන් ක්‍රිය කිරීම සඳහා පා.පො.කො. ප්‍රාදේශීය සම්බන්ධකරණ නිලධාරින් 10 දෙනකු පමණ පත් කර ඇත. මොවුනට වෙනම කාර්යාලයක් ලබා දෙන තුරු ඔවුනු පාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාලවල සිට තම කටයුතු මෙහෙයවති.

මැනකදී, නඩු කිහිපයක්ම ග්‍රේෂ්චිඩිකරණය විසින් පා.පො.කො. වෙත නියෝග නිකුත් කරමින් විනයානුකුල පරික්ෂණ පවත්වන ලෙස නියම කර ඇත. තවද, විනය පවත්වා ගැනීම හා තමන් යටතේ සිටින නිලධාරින් විසින් මානව හිමිකම් උල්ලාගන්න කිරීම් වැළැක්වීම ජ්‍යෙෂ්ඨ තනතුරු දරණ පොලිස් නිලධාරින්ගේ වගකීම බව ග්‍රේෂ්චිඩිකරණය විසින් අවබාරණය කරන ලදී.⁷²

⁷² මානව හිමිකම් කොමිසම වෙත ලබන පොලිස්යට විරද්ධ පැමිතිල් පිළිබඳව සාර්ථක පටිපාටියක් පිහිටුවීම සම්බන්ධයෙන් ග්‍රී ලංකා පාතික පොලිස් කොමිසමේ කාර්යාලය නැවතින ප්‍රකාශය - ප්‍රවත්පත් නිවේදනය, 2004 අප්‍රේල් 05

3.8.5 දුඩුවම්

කනිෂ්ධි පොලිස් නිලධාරීන් වෙත පහත සඳහන් දුඩුවම් නියම කළ හැකිය. සහකාර පොලිස් අධිකාරී තහනුරට පහළ තහනුරක් දුරණ කිසිදු පොලිස් නිලධාරියකු හට වෙනත් පොලිස් නිලධාරියකු වෙත දුඩුවම් නියම කිරීමේ බලයක් නිම් නොවේ.

අවවාද කිරීම : ලබාත අවවාද කිරීම - මෙය පොලිස් කාර්යාල පොනේ හා අදාළ නිලධාරියාගේ ලිපි ගොනුවේ ලබාත සටහන් කරනු ලැබේ.

තරයේ අවවාද කිරීම : මෙය ඉහත සඳහන් අවවාද කිරීමට වඩා බරපතලය.

දුඩුවම් අහභාස : වරදකරු හට දින 7 කට නොවැඩි නියම කෙරෙන දින ගණනක ගාරීරික අහභාස නියම කෙරේ. මෙම අහභාස කළ යුත්තේ සම්පූර්ණ තිල ඇඹුම් කට්ටලයෙන් සරුසි සිටියදීය. සැරයන්වරයක් අධිකාෂණය යටතේය. මෙම අහභාස දිනකට පැයක කාලයක් ඉක්මවිය නොයුතුය.

අමතර බර වැඩි : හට නිවාස (බැරැක්ක) ගැඹුද පවිතු කිරීම හා පොලිස් ස්ථානයේ ලි හාත්ච හා යන්තුස්ථාන යනාදිය පවිතු කිරීම අමතර රාජකාරියක් ලෙස වරදකරු වෙත පැවරේ. මෙම දුඩුවම ද දින 7 කට නොවැඩි කාලයක් සඳහා පමණි.

හට නිවාසයෙන් පිටවීම තහනම් කිරීම : දින 7 කට නොවැඩි කාලයකට බැරැක්කයෙන් පිටවීම තහනම් කෙරේ. මේ කාල සිමාව තුළ ද වරදකරුට පිටවී ය හැක්කේ සැරයන්වරය වෙත වාර්තා කිරීමෙන් පමණි.

අසාදු සටහන් : බරපතලකම අඩුම දුඩුවම් වර්ගය අසාදු සටහන් දීමයි. මේවා සේවා ලේඛනයේ සටහන් කරනු ලැබේ. දෙමසක අඩුන්ච කාල පරිවිෂේදයක් තුළ යහපත් කළේ ක්‍රියාවෙන් යුතුව රාජකාරි ඉටු කිරීමෙන් එක් අසාදු සටහන් අහෝසි වේ. අහෝසි නොකරගත් අසාදු සටහන ලකුණු තිබේ. උසස්වීම්වලට බාධාවක් විය හැකිය. දෙමසක අඩුන්ච යහපත් සේවය මගින් අසාදු සටහන් අහෝසි වන නමුත්, එම අසාදු සටහන් ලබාගත් බව සේවා ලේඛනයේ සඳහන්ව පවතී. එම අසාදු සටහන තහනුර හෝ ග්‍රේනිය පහළ දුම්මක් නොවුවද, එවා අවවාද කිරීම ලෙස සැලකේ. අසාදු සටහන් 10 ක් ලැබීම සේවයෙන් පහකරනු ලැබීමට තුළ දිය හැකිය.

දුඩු ගකීම : නිවාසු ලබා නොගෙන රාජකාරියට නොපැමිණීම හා නොසැලුකිවීමත්කම නිසා රජයේ දේපල නැති වීම සම්බන්ධයෙන් පමණක් දුඩු නියම කරනු ලැබේ.

වැටුප් වර්ධක ප්‍රමාද කිරීම/නැවතේවීම

උසස් කිරීම් අඩු කිරීම හෝ අහිමි කිරීම : මෙය ඉතා බරපතල දුෂ්චාවමකි. තනතුරින් පහළට හොලනු ලබූ පොලිස් නිලධාරියාහට, වික් තනතුරේ නියමිත කාලයෙන් අඩිස් බැගේන් සේවය කර, තමන්ට අයන් නියම තනතුරේ නැවත සේවයේ පිහුවුවනු ලබාය හැකිය. එහෙත් ඒ සඳහා ඔහුගේ සේවය හා කල්ත්‍රියාව යහපත් විය යුතුය.⁷³

අකාර්යන්‍යමතාව මත සේවයෙන් විශ්‍රාම යැවීම : මෙම ක්‍රියාවලිය ගනු ලබන්නේ තම නිල රාජකාරී කටයුතු කාර්යන්‍යම ලෙස ඉටු කිරීමට අපොහොසත් ලෙසට සැලකෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙනි. සමහර අවස්ථාවලදී අඩු කරන ලද විශ්‍රාම යැමේ දූමනාවක් ගෙවීමට ඉඩ ඇත.

සේවයෙන් මුදා හැරීම : ඔවුන්ගේ කළු ක්‍රියාව අනුව, පොලිස් සේවයේ රඳවා ගැනීමට නූසුදුසු සේ සැලකෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙම ක්‍රියා මාර්ගය අනුගමනය කෙරේ.

සේවයෙන් පහ කිරීම : බරපතල වැරදිවලට වරදකරු කරනු ලබාය හේතුවෙන් රජයේ සේවය සඳහා තවදුරටත් නූසුදුසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගය ගනු ලබේ.

3.8.6 අනියාවනා

නියෝජන පොලිස්පතිවරයකු විසින් නිකුත් කරන ලද නියෝගයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන අනියාවනා පිළිබඳව පොලිස්පතිවරය ක්‍රියා කරනු ඇත. එමෙහිම, පොලිස් අධිකාරීවරයකුගේ නියෝගයන් සම්බන්ධ අනියාවනා ගැන නියෝජන පොලිස්පතිවරයෙක් දී, සහකාර අධිකාරීවරයකුගේ නියෝග සම්බන්ධ අනියාවනා ගැන අධිකාරීවරයෙක් දී ක්‍රියා කරනු ඇත.

පරික්ෂණය පැවත්වීමේදී අනුගමනය කරන ලද පටිපාටියේ යම් අකුම්කනාවක් තිබූ අවස්ථාවලදී පමණක්, ප්‍රවීම අනියාවනය ගොමු කළ නිලධාරියාට වඩා ජේජ්ඩ් නිලධාරියකු වෙත දෙවන අනියාවනයක් ඉදිරිපත් කළ හැකි වේ.

73 සටහන : උසස් කිරීමක් මකක් ඇතුළත සිදුවීමට නියමිත වේ නම්, එම උසස් කිරීම මාස 6 කට නොවැඩි කාලයකට නැවතේවිය හැකිය. මෙම දුෂ්චාව ගැන සේවා ලේඛනයේ සටහන් කරනු ලැබේ. මේ දුෂ්චාව තිසා වැටුප් අහිමි වන්නේ උසස් කිරීම නවත්වන ලද කාල සිමාව වෙනුවෙන් පමණකි. නියමිත දිනට උසස්ටේ ලැබීමට පොලිස් නිලධාරියකු තූසුදුසු බවට තීරණය කළ විට, සේවා ලේඛනයේ ඒ ගැන සටහන් කරනු නොලැබේ, ඒ වෙනුවට සිපෝ තුන්සියක් යවනු ලැබේ, මෙම දුෂ්චාව තියම කරන ලද විට, නිලධාරියා නැවත තූසුදුසු වන තුරු වැටුප් හා ජේජ්ඩ් නිලධාරියා අනිමි වේ, පොලිස් නිලධාරියකුගේ උසස් විම අවවාද කිරීමෙන් ලෙස අන්තිච්චිය හැකිය, විසේ නැගහොත් ඔහුගේ උසස් විම තිරුදේග කිරීමට පෙර ඔහුගේ රාජකාරී කටයුතු හා හැකිම සීමාවක් තුළ නිරික්ෂණයට හාරු බව නිගමනය කළ විට ද උසස් කිරීම අන්තිච්චිවනු ලැබේ. නිලධාරියාට වරදුදාව නැවත්වක් හෝ පරික්ෂණයක් ලැබෙමින් පවතින විට ද උසස් කිරීම අන්තිච්චිවනු ලැබේ. මෙනිදු වැටුප් හෝ ජේජ්ඩ් නිවාසිය අනිමි විමක් කිදු නොවේ. මකකිනිකාදයන් ඔහුට ඉදිරිකාලයේදී උසස් විම ලැබුණු විට, අහිමි වූ වැටුප් නැවත ලැබේ.

4 ආණුඩුනුම ව්‍යවස්ථාවේ 17 වන සංගේධනය යටතේ පිහිටුවන ලද ජාතික පොලික කොමිෂන

4.1 අරමුණු

පොලික් සේවය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම ආධික ලෙස දේශපාලන බලපෑමට ගොදුරු වී ඇති බවට දේශපාලන පක්ෂ, කිවිල් සම්පාදන හා පුද්ගලයන් විසින් පෙන්වා දෙනු ලදුව, රාජ්‍ය සේවය දේශපාලනිකරණයෙන් මුදු ගැනීම සඳහා යම් අර්ථවත් ප්‍රතිචාරයක් දක්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලදී. ආණුඩුනුම ව්‍යවස්ථාවට 17 වන සංගේධනය 2001 දී අන්තර්ගත කරන ලද්දේ විම පසුබිම යටතේය.

ඡනකම්මතවාද ලක්ෂණ වඩ වඩා පුව්ල් කර, රට තුළ යහපත් පාලන ගෙවියක් ගක්තිමත් ලෙස පිහිටුවා, දේශපාලනමය ඇතිල් ගැකීම්වලින් තොර ස්වාධීන හා ප්‍රබල රාජ්‍ය සේවයක් පිහිටුවීම 17 වන සංගේධනයේ ප්‍රධානම අරමුණා විය. මෙම සංගේධනය මගින් ව්‍යවස්ථා මත්ස්යු පිහිටුවන ලදී. ජාතික පොලික් කොමිෂම (ජ.පො.කො.) ඇතුළු තවත් මත්ස්යු කිහිපයක් සඳහා කාමාපිකයන් තොරාගෙන ඔවුන් ගැන කරුණු පරිණාම කර, ඔවුන් විම මත්ස්යුවලට පත් කිරීමේ කාර්ය ව්‍යවස්ථා මත්ස්යු වෙත පවරා ඇත. මෙම විධි විධානයේ අරමුණු වූයේ ජාතික පොලික් කොමිෂමට අවබෝ එඩිනර පුද්ගලයන් පත් කිරීමය.

4.2 සංයුතිය හා රැකිවරණය

ව්‍යවස්ථා මත්ස්යුයේ නිරදේශය මත ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන සාමාජිකයන් සත් දෙනෙකුගෙන් ජ.පො.කො. සමත්වීත වේ. සාමාජිකයන් අවුරුදු 3 ක කාලයක් සඳහා පත් කෙරෙන අතර, තවත් අවුරුදු 3 ක එක් අමතර නිල කාලයක් සඳහා නැවත පත් කරනු ලැබීමට ඔවුනු සුදුස්සේ වෙති. ඔවුන් ඉවත් කළ හක්කේ ව්‍යවස්ථා මත්ස්යුයේ නිරදේශයක් මත ජනාධිපතිවරයා හට පමණකි. එහෙයින් නිශ්චලනය අනුව ඉවත් කිරීමක් තොකිදුවන බවට සාමාජිකයන් වෙත සහතිකයක් ඇත. ජ.පො.කොමිෂමේ හෝ විනි ඕනෑම සාමාජිකයෙකුගේ නිරණයක් කෙරෙනි සහු හෝ වතු බලපෑමක් කිරීම හෝ විසේ කිරීමට උත්සාහ කිරීම හෝ විම තිරණයක් පිළිබඳ මදුහන්වීම, 155 වින් පේදය අනුව, මහාධිකරණයේදී නඩු පැවරිය හැකි හා හත්වසරක සිර ද්‍රිවමක් සමඟ රැපියල් ලක්ෂයක ද්‍රියක් ලබා ය හැකි වරදකි. විසේවුවද, 155 වින් පේදය ජ.පො.කොමිෂමට හා විනි ඕනෑම කාරක සහාවකට අන් අයගේ මැදුහන්වීම්වලින් ආරක්ෂාව බ්‍රාදෙන නමුත්, විම ආරක්ෂාව පොලික්පතිවරයාට හෝ 155 ජේ පේදය යටතේ පැවරෙන බලනු හා කර්ත්වයන් ඉටු කරන වෙනත් නිලධාරීන් වෙත හෝ බඩා දී තොමැති. එහෙයින් විම කාර්යන් ඉටු කරන පොලික් නිලධාරීන් වෙත දේශපාලන බලපෑම් විල්ලවීමේ ඉඩකඩ තවමත් ඇත.

4.3 ජාතික පොලිස් කොමිෂන් බලතල

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් හැරුණු විට, අනෙක් සියලුම පොලිස් නිලධාරීන්ගේ පත් කිරීම, ස්වාන මාරු කිරීම, උසස් කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල ජ.පො.කො). වෙත පවත් ඇත. මෙම බලතල ජ.පො.කො). විසින් පොලිස්පතිවරයා හා සමග කාකවිජාවෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.⁷⁴ අත්‍යාප්තියට පත් සිනෑම පොලිස් නිලධාරීයකු හට පොලිස්පතිවරයාගේ හෝ කාරක සහාවක හෝ පොලිස් නිලධාරීයකුගේ නියෝගයට විරද්ධව ජ.පො.කො). වෙත අනියාවනය කිරීමේ අයිතිය ඇත. එම නියෝග සංගේධනය කිරීමට විරද්ධව ජ.පො.කො). වෙත අනියාවන කිරීමේ අයිතිය ඇත. එම නියෝග සංගේධනය කිරීමට, වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට බලය ජ.පො.කො). සතුව ඇති⁷⁵ ජ.පො. කොමිෂමේ තිරණයන් හා එකත නොවන අයකුට පරිපාලන විනිශ්චය සහාව වෙත අනියාවනා කළ හැකිය.⁷⁶ පරිපාලනමය පටිපාටි සම්පාදනය ඇතුළු පොලිස් පරිපාලන කටයුතු, පොලිස් සේවයේ ස්වාධීනත්වය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම, ජාතික හා පළාත්බඳ බල ප්‍රදේශ සඳහා අවශ්‍ය අවශ්‍ය ආයුධ, වෙඩි උන්ධ හා යන්තු සූනුවල ස්වභාවය හා වර්ගය නිශ්චය කිරීම පිළිබඳ තිරණ ගැනීම ද ජ.පො. කොමිෂමේ ආයන් කාර්යන් වේ.⁷⁷

මහජන පැමිණිල් හාරුගැනීමට හා ඒවා ගැන ක්‍රියා කිරීමට ද බලතල ජ.පො.කො). වෙත හිමිවේ. මහජන පැමිණිල් හාරු ගැනීමටත්, ඒවා පරිශ්චත්‍යායට හාජනය කිරීමටත්, පොලිස් නිලධාරීයකුට එරෙහිව හෝ පොලිස් සේවයට එරෙහිව හෝ අත්‍යාප්තියට පත් අයගේ පැමිණිල් හාරුගෙන පරීජත්‍යායට හාජනය කිරීමට අවශ්‍ය පටිපාටි නියම කිරීම එහෙයින් ජ.පො.කොමිෂමේ කාර්යනාරයකි.⁷⁸

4.4 ජ.පො.කො. වෙත හා ජාතිකාලුවය අනිකාවනා විනිශ්චය සහාව වෙත අනිකාවනා කිරීම

29 වන වගන්තිය අනුව, ජ.පො.කො). විසින් දෙන ලද සිනෑම නියෝගයක් සම්බන්ධයෙන් අත්‍යාප්තියට පත් පොලිස් නිලධාරීයකුට 17 වන සංගේධනය යටතේ පිහිටුවන ලද පරිපාලනමය අනියාවන විනිශ්චය සහාව වෙත අනියාවනා කළ හැකි වේ.⁷⁹ 2002 වසරේ අංක 04 දරනා පරිපාලනමය අනියාවන විනිශ්චය සහා පහත අනුව, මෙම සහාව අධිකරණ සේවා කොමිෂම විසින් පත් කරන ලද සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර, එම සාමාජිකයන් රජයේ සේවයේ වසර 20 කට අධික පළපුරුද්දක් ඇති අය විය යුතුය.

⁷⁴ 155 ඒ. වගන්තිය

⁷⁵ 155 ක්. වගන්තිය

⁷⁶ 155 එල් වගන්තිය, පරිපාලනමය විනිශ්චය සහාව අධිකරණ සේවා කොමිෂන් සහාව විසින් පත් කරනු ලැබේ

⁷⁷ 155 ඒ. (3) වගන්තිය

⁷⁸ 155 (2) වගන්තිය

⁷⁹ 59 වන වගන්තිය

4.5 පාර්ලිමේන්තුව වෙත වගකිව යුතු වීම

එම් බලතල, රාජකාරී හා ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුව වෙත වගකිමට ජා.පො.කො). බඳු සිටිය. තම ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් වාර්තාවක් අවුරුදු පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද එය බඳු සිටිය.⁸⁰ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් හරු, අධිකරණ නඩුකරවලින් පොදු විනිර්මුක්තියක් හිමිය.⁸¹

(ජා.පො.කො). ඇමතිවරයකු යටතේ තබා නොමැති නිසා), විම කොමිසම පාර්ලිමේන්තුව වෙත වගකිමට බඳු නොමැති බවට බොහෝ විට විවේචන විල්ල කරනු ලැබේ. (කොමිසම ඇමතිවරයකු යටතේ නොපාවතින හෙයින්, පොලිසියේ ක්‍රියාවන් පිළිබඳව පාර්ලිමේන්තුව වෙත නිසි වගකිමක් නොමැති වනු ඇති.) පොලිසියේ ක්‍රියාත්මික රාජකාරී ජා.පො.කො). වෙත පැවරී තිබුණි නම්, මෙම විවේචනය තරමක් දුරට සාධාරණ වන්නට ඉඩ තිබුණි. විම කාර්යන් ඇත්ත වගයෙන්ම පොලිසිපතිවරයා වෙත හා පොලිසි නිලධාරීන් වෙත පැවරී ඇති. පාර්ලිමේන්තුව වෙත වගකිම විනිශ්චය කරන මිනුම් දැන්ව වගයෙන් ඇමතිවරයකු හරහා වගකිම හාවතා කළහාන්, කිසිදු ආයතනයකට ස්වාධීනව ක්‍රියාකාල නොහැකි තත්ත්වයක් උදාවනු ඇති. පාර්ලිමේන්තුවේ ස්ථාවර තියෝගවල විධ විධානවලට අනුකූලව ජා.පො.කො). පාර්ලිමේන්තුවට වගකිව යුතුය. පිළිතුරා දිය යුතුය. ජා.පො.කො). අධිකාරීන් කිරීම සහතික කිරීම සඳහා ස්වාධීන කොමිසන් සහාවලට අදාළව කටයුතු කරන නිය්විත පාර්ලිමේන්තු කාරක සහාවක් නොමැති බව සැලකිය යුතුය.

4.6 බලතල පැවරීම

මින්ම තනතුරකට අයත් පොලිසි නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම පිළිබඳ තම බලතල, පොලිසිපතිවරයා සමග සාකච්ඡා කර, පොලිසිපතිවරයා වෙත හෝ වෙනත් පොලිසි නිලධාරීයකු වෙත පැවරීමේ අයිතිවාසිකම ජා.පො.කො). සහු වේ.⁸²

4.7 තුවම තාක්ෂණ පොලිසි කොමිසමේ කාර්යක්ෂමය

4.7.1 දේශනාලන ජේතු වහ නියම කරන ලද ස්ථානමාරු විශාල ගණනක අභ්‍යන්තර කිරීම

දේශපාලනමය බලපෑම් මත සිදු කෙරෙන ස්ථාන මාරු කිරීම් පොලිසි දෙපාර්තමේන්තුව තුළ අනිතයේදී ඉතා යුතු ප්‍රමාද විය. 2002 වසරේ දෙසම්බරයේදී ස්ථානමාරු නියෝග 60 ක් (ජා.පො.කො). විසින් ප්‍රතිසේෂ්ප කරන ලද බව වාර්තා වේ. මෙම ස්ථාන මාරු නියෝග සහකාර පොලිසි අධිකාරීන් හා ස්ථානභාර තිලධාරීන් සම්බන්ධයෙන් වූ අනර, ඒවා අභ්‍යන්තර කටයුතු හාර ඇමතිවරයාගේ නියමය අනුව පොලිසි දෙපාර්තමේන්තුව

⁸⁰ 155 (N) වගන්තිය

⁸¹ 155 (C) වගන්තිය

⁸² 155 (J) වගන්තිය

විසින් නිරදේශ කර තිබිණු⁸³ දේශපාලන හේතුන් මත නියම කරන ලද මෙම ස්ථාන මාරු නියෝග විගාල සංඛ්‍යාවක් ප්‍රතිසේෂ්ප කිරීමේ ජ.පො.කොමිෂන් නිර්හිත ක්‍රියාව අන්ත වගයෙන්ම අගය කළ යුතු වේ.

4.7.2 උසස් කිරීම්

2002 වසරේ නොවැම්බරයේදී ජ.පො.කො. පිහිටුවන ලද අවස්ථාවේ සිටම විනි රාජකාරී වලින් ඉනා විගාල කොටසක් උසස් කිරීම් හා සම්බන්ධ කටයුතු වූ බව සාකච්ඡාවලදී රංජිත් අධ්‍යික්‍රිතය මහතා හෙළු කළේය. වම කටයුතුවලින් වැඩි කොටසක්, රට පෙර පැවති පරිපාලන ක්‍රමය යටතේ උදාහිනතාව හේතුවෙන් පුරප්පාඩුව තිබූ ප්‍රධාන තනතුරු 4000 ක් උසස් කිරීම් මාර්ගයෙන් පිරිවීම පිළිබඳව විය.⁸⁴

4.7.3 මහජන පැමිණිල් කම්බිජධියෙන ක්‍රියා කිරීමට ගාන්තුණුයක

එශෙළසම, පොලිසියට විරැද්ධිව ලැබෙන පැමිණිල් පිළිබඳ විධි විභාන ද ක්‍රියාවට පාලිවර්තනය කිරීම සඳහා ජ.පො.කො. විසින් සම්බන්ධිකරණ කාරක සහ 7 ක් පිහිටුවන ලදී. මේවායේ පාර්ලුමුනා දිස්ත්‍රික් මට්ටමේදී මහජන පැමිණිල් ගැන වඩාන් විලදායි පියවර ගැනීමයි. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටි පොලිස් ස්ථානවල හා වෙනත් පොලිස් කාර්යාලවල සේවයේ නියුත පොලිස් නිලධාරීන්ගේ රාජකාරීවලට අදාළව යම් පැමිණිල් වෙනෙන් එවා ඉදිරිපත් කරන ලෙසට මහජනය වෙන ඉල්ලුමක් කරමින් ප්‍රවාරක ව්‍යුහාරයක් 2003 වසරේ පුලු මාසයේදී දියන් කරන ලදී. මෙම ප්‍රවාරය ප්‍රතිචාර වගයෙන් තෙසෙනෙක් තුළදී පැමිණිල් 26 ක් මහජනයාගෙන් ලබාදු බව සැපේනැමිකර් මාසයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක දී ජ.පො.කො. සහභාගිවරයා අනාවරණය කළේය. කිසිදු දේශපාලනමය හෝ වෙනත් පක්ෂග්‍රාහිත්වයකින් තොරව, පරිජ්‍යන් පැවත්වෙන බව ද ඔහු පැවතුවේය.⁸⁵

4.8 ජ.පො.කොමිෂන් බිඟුතු පැවරීම (Delegation)

4.8.1 බිඟුතු පවරා දීමට අදාළ තුළන හා වර්තමාන තත්ත්වය

පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳ තම බලතුල පොලිස්පතිචරයා වෙන හෝ, ඔහු සමග සාකච්ඡා කිරීමෙන් පසු වෙනත් පොලිස් නිලධාරීයකු වෙන හෝ පවරාදීමේ අයිතිය ජ.පො.කො.මිෂන් මාරු නිමි වේ. 2003 මාර්තු 26 වන දින දරනු පොලිස්පතිචරයාගේ

⁸³ “බේල මිරද” පුවත්පත - 2002 දෙසැම්බර් 24, ස්ථානමාරු ලයිස්තුව සකස් කරන ලද්දේ සමහර අමතිචරුතෙන්ගේ හා ආත්ම්වා පක්ෂයේ පැල්බෙම්තු මත්තිචරුතෙන්ගේ ඉල්ලුම පරිදිය. මිට අමතරව සමහර ස්ථාන මාරු නියෝග කරන ලද්දේ ව.ජ.ප. , ඉ.ල.ම.ඩ.කො. , ලං.ක.කො. සහ ද.ජ.කො. යන පක්ෂවල ඉල්ලුම අනුව බව අනුහත්තර කටයුතු කර ඇතුළතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

⁸⁴ ආයිත්‍ය මානව තිමිකම් කොමිෂන - ඕ. ලං.කො. - පොලිසියේ විනය පාලනය සහතික කිරීමේ නව ක්‍රියා පිළිබඳ සැවා පැවත්පත - 2004 අගෝස්තු 25 දින දරනු ප්‍රකාශය

⁸⁵ “බේල තිව්‍ය පුවත්පත” - 2003 සැපේනැමිකර් 09

වතුලේඛයට අනුකූලව, පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු පිළිබඳ තම බලතල සමහරක් කොමිෂම විසින් පොලිස්පතිවරයා වෙත පවරා දෙන ලදී. මෙහි ප්‍රතිච්චිතයක් වගයෙන්, පොලිස් දේශීලය තුළ සිනැම තරුතිරමක නිලධාරියකු ස්ථාන මාරු කිරීමේ බලය පොලිස්පතිවරයා වෙත හිමි වේ. එසේ වුවද, ගැසට් කරන ලද පෙෂණ්ධි පොලිස් නිලධාරීන්ගේ හා ස්ථානහාර නිලධාරීන්ගේ ස්ථාන මාරු ජා.පො.කො). සමග සාකච්ඡා කොට ක්‍රියාත්මක කෙරෙනු ඇත. අනෙක් ස්ථාන මාරු සාමාන්‍ය නිනියක් වගයෙන් කොමිෂම විසින් අනුමත කරන ලද ස්ථානමාරු කුමයට අනුකූලව කළ යුතු වේ.⁸⁶

මෙයේ බලතල පවරාදීම කරනු කිහිපයක් යටතේ විවේචනයට හාජතය කළ හැකිය. ප්‍රධාන බලතල වෙනත් අයකු වෙත පැවරේ නම්, ජා.පො.කො). පිහිටුවීමේ පරමාර්ථය අර්ථ ඉන්ස වන බව ප්‍රමාදයෙන් කිව හැකිය. ජා.පො.කො). පිහිටුවීමේ ප්‍රධාන අර්ථය වූයේ පොලිසියේ පරිපාලනය වෙත එල්ල විය හැකි දේශපාලනමය බලපෑම් වැළැක්වීමේ පියවරක් වගයෙන් පොලිස්පතිවරයා වෙත හා පෙෂණ්ධි නිලධාරීන් වෙත හිමිකම් නියුතිත බලතල ඔවුන් වෙතින් ඉවත් කිරීමය. වැස්වුව ද, ඇත්තවගයෙන්ම බල පැවත්වෙන තත්ත්වය නම්, 60,000 කට අධික නිලධාරී සංඛ්‍යාවකින් සමන්විත වූ ජාතික පොලිස් දේශීලයේ පරිපාලන කාර්යන් ඉටු කිරීමේ හැකියාවක් ජා.පො.කො). වෙත නොතිබුමය.

එහෙයින් මින් සිදු වන්නේ කළුන් පැවති තත්ත්වයටම ආපසු ගමන් කිරීමකි. එවතින් තත්ත්වයක් යටතේ, පවතන ලද බලතල අයන් පොලිස් නිලධාරීන් දේශපාලණයන් සතුව කිරීමට සිනැම ලෙසකට ක්‍රියා කිරීම වැළැක්විය නොහැකි තත්ත්වයක් උදාවනු ඇත.⁸⁷

එයෙළුවද, ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට ඉහළ තනතුරැදරනු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්, රට ඉහතදී කරන ලද බලතල පැවරීමේ 2003.07.30 දින දරනු ඇති විශේෂ ගැසට් පූරුෂයේ ප්‍රකිද්ධ කරන ලද නියෝගයක් මගින් නිෂ්ප්‍රහ කර, විම බලතල ප්‍රධාන වගයෙන්, විශ්‍රාමික මහාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත්ත වූ ත්‍රිපුද්ගල කම්ටුවක් වෙත පවරා දෙන ලදුව, පොලිස්පතිවරයා වෙත විම බලතල පැවරීම සිමා කරන ලදී.

ජා.පො.කො). වෙත නිසි බලතල පොලිස්පතිවරයා වෙත පවරාදීමට පසුව ඉදිරිපත් කරන ලද තර්කය වූයේ වර්තමාන ජා.පො. කොමිෂමමේ සාමාජිකයන් අතර විධිබඳ දැනුමක් සහිත පුද්ගලයකු නොකිරීමයි. ව්‍යවස්ථා මත්ත්වීමයේ විශ්වාසය දිනාගත් විශ්‍රාමික පෙෂණ්ධි පොලිස් නිලධාරියකු අනුළතන් කිරීම රට වඩා උවින වනු ඇත. ⁸⁸ ව්‍යවස්ථා පිත කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට නම්, ජා.පො. කොමිෂමමේ හැකියාව වඩාත් ප්‍රබල කළ යුතුවේ.

⁸⁶ 2003 මාරුතු 26 දින හා අංක 1703/2003 දරන වතු ලේඛය - උප ලේඛනය. (අ) ජේදය

⁸⁷ එඩ්විඩ් ගුණවර්ධන - අපරාධ අවාර්ධන සංග්‍රහය සහ පොලිස් කොමිෂම - "අයිලන්ඩ්" ප්‍රවත්තන - 2003 පුත්‍ර 29

⁸⁸ රංගිත් අවේශ්‍යරිය මය - ජා.පො.කො). සහායතා වැසි සෙනෙටිර්න් මහනා විසින් උප්‍රවා ගත්තා ලදී. "සත්ත්වී අයිලන්ඩ්" ප්‍රවත්තන 2003 අප්‍රේල් 13

ජ).පො.කො). සහ බලනල අන් අය වෙත පවරා දීම පිළිබඳව කැපී පෙනෙන තවත් ප්‍රධාන ලක්ෂණයක් නම්, ජ).පො). කොමිසමේ හෝ එකි කාරක සහාවක හෝ තිරණයක් වෙත බලපෑම් කිරීම දුවුවම් ලැබිය හැකි වරදක් බවට ප්‍රකාශ කරන 155 (එක්) ජේදය පොලිස්පතිවරය වෙත හෝ වෙනත් පොලිස් නිලධාරීන් වෙත හෝ අදාළ නොවීමය. මේ තත්ත්වය යටතේ, ආන්ත්‍රික කම ව්‍යවස්ථාවේ 17 වන සංගේධනය අර්ථාත්‍යන් බවට පත් වී, දේශපාලනමය මදිහත්වීම්වලට දෙළංචු සම්පූර්ණයෙන්ම විවෘත වේ.

4.8.2 නොලිස්පතිවරය ජත් කිරීම

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීය වන පොලිස්පතිවරය පත් කිරීමේ කාර්යය සම්බන්ධයෙන් ජ).පො.කො). කිසිදු කාර්යක් ඉටු නොකරය. පොලිස්පතිවරය පත් කරනු ලබන්නේ ව්‍යවස්ථා මණ්ඩලයේ නිර්දේශය අනුව ජනාධිපතිවරය විසිනි.⁸⁹ 155 (ඡ) වගන්තිය අනුව, පත්කිරීම්, උසස්කිරීම්, විනය පාලනය හා දේවයෙන් පහ කිරීම පිළිබඳ තම බලනල ජ).පො.කො). ක්‍රියාත්මක කළ යුත්තේ පොලිස්පතිවරය අවාකානාවය සහතික කර ගැනීම සඳහා ඕනෑම පත් කිරීම ගැන ජ).පො.කො). හා සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව පැහැදිලිව පෙනේ. එහෙත්, පොලිස්පතිවරය පත් කිරීමේදී ව්‍යවස්ථා මණ්ඩලයට ජ).පො.කො). සමග සාකච්ඡා කිරීමෙන් කටයුතු කිරීමට 17 වන සංගේධනය මගින් විධිවිධාන යොදා නොතිබීම කණ්ඩාවෙන් තුළුව කරනුකි.

4.8.3 වෙනත් සීමාවන

4.8.3.1 ක්‍රියාත්වීම සේවා පිළිබඳ සීමාවන

පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්වීම කටයුතු සම්බන්ධයෙන් ජ).පො. කොමිසමට කිසිදු කාර්යක් ඉටු කිරීමට නොහැකි වීම (දේශපාලන මදිහත්වීම්) පැහැදිලිව පෙනෙන්නට තිබියදීන් හා ක්‍රියාත්වීම රාජකාරීවලදී අනුම්කතා සිදුවන බවට වෛද්‍යනා තිබියදීන් කැපී පෙනෙන ව්‍යුහමය දුබලනාවයි. සියලුම අපරාධ වැළැක්වීම, කොයා ගැනීම හා පරීක්ෂණය මෙන්ම, 1979 අංක 15 දරණ අපරාධ නඩු විදුන සංග්‍රහය යටතේ නිතිපතිවරයාගේ බලනලවලට යටත්ව, එම අපරාධ සම්බන්ධයෙන් අදාළ අධිකරණයක්හි නඩු පැවරීම ද පොලිස්යේ වගකීම වේ. මේ අනුව, පොලිස්යේ ක්‍රියාත්වීම බලනල පැහැදිලි ලෙස වෙන් කර, ඒවා පොලිස්පතිවරය වෙත පවරා දෙනු ලැබේ ඇති.

4.8.3.2 සාක්ෂිකරුවන් කැඳුවීමේ බලනල

පොලිස් නිලධාරීන්ගේ විනයානුකූල පාලනය පිළිබඳව ක්‍රිය කිරීමට බලනල ජ).පො.කො). වෙත ඇත. විනයානුකූල පරීක්ෂණ පැවත්වීමේ බලය ද එම බලනලවල කොටසක් බව පැහැදිලිය. එසේම පොලිස් දේවයෙන් බාහිර සාක්ෂිකරුවන් කැඳුවීමට කොමිසමට අවශ්‍ය ව්‍යවහාර්, එසේ කිරීමට නිශ්චිත නිතිමය බලනල රට හිමි නොවේ. අදාළ ලියකියවිලි හා අවශ්‍ය සාක්ෂිකරුවන් කැඳුවීමේ බලනල නොමගිනි නිසා කොමිසමේ විමර්ශන බලනල සිමා වී ඇත.

⁸⁹ ආන්ත්‍රික ව්‍යවස්ථාවේ 41 (ඇ) වගන්තිය

ශ්‍රී ලංකාව තුළ දුෂ්‍රණය හා දේශපාලනිකරණය වහාප්ති වීමට විරෝධීව කොරේන් සටනේ වේතිභාසික පියවරක් ලෙස ජා.පො.කො). පිහිටුවීම සැපුකිය හැකිය. මෙම කොමිසම නිතියේ ප්‍රමුඛතාව නගා සිටුවයි. දේශපාලන අත පෙවීම්වලට විරෝධීව පියවර ගැනීමේ ප්‍රාථමික බලන් කොමිසම සතුව ඇත. මහජනතාවගේ අපේක්ෂාවන් බිඳුම් ආයතනික දුර්වලතා ඉවත් කිරීමේ හැකියාව ද රට ඇත. අවශ්‍ය මූලික පියවර ගෙන ඇති මෙම අවස්ථාවේදී, මහජන විශ්වාසය ගොඩනැගෙන පරිදි වගකීමෙන් යුත්තව ක්‍රියා කිරීමට ජා.පො.කො). සැම ප්‍රයත්තයක්ම දැඩිම ඉතා වැදුගත්ය.

4.9 ජාතික පොලික කොමිසමේ තත්ත්වය (2006 ජුනි)

ජා.පො.කො). පිහිටුවීම ස්වඛාධීන පොලිස් සේවයක් ඇති කිරීම සඳහා ගන්නා ලද ඉතාම ප්‍රගතියේ පියවර වේ. වහෙන්, පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය පොලිස්පතිවරයා වෙත හාරුදිය යුතුය යන තර්කය මත, කනිෂ්ඨ පොලිස් නිලධාරීන් විනායනුකුල පාලන කටයුතු පොලිස්පතිවරයා වෙත පවත්දීමට ගත් තිරණය නිසා, ජා.පො.කො). වෙත තහු අපේක්ෂාවන් බිඳු වැටුනු බව විවාරකයේ පවසති.

මහජන පැමිණුල සම්බන්ධයෙන්, 2003 ජූලි දක්වා ක්‍රියාත්මක වූ කුමය වූයේ ජා.පො.කො). විසින් පැමිණිල් හාරුගෙන, එවා විමර්ශනය සඳහා පොලිසිය වෙත යොමු කිරීමයි.⁹⁰ විසේ වුවද, පොලිස්පතිවරයා හැරුණු විට, අනෙක් සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් 17 වන සංගේධනය මගින් නියෝග කරන ලද බලන් පැවතීම් 2004 වසර මදා දී ජා.පො.කො). විසින් අවලංගු කරන ලදී.⁹¹ මේ නිසා පොලිස්පතිවරයාගේ බලන් සිමා විය. විමර්ශනයේ විසින් පොලිස්පතිවරයා හා ජා.පො.කො). අතර අමනාපයක් හට ගත්තේය.

ජා.පො. කොමිසමේ නිල කාලය 2005 නොවැම්බරයේදී අවසන් විය. සාමාජිකයන් තෝරා ගැනීමේ බලය හිමි ව්‍යවස්ථා මණ්ඩලය අකර්මන්‍යව පැවතිමේ හේතුවෙන් අලුත් කොමිසමක් ව්‍යවස්ථානුකුලව පත් නොකෙරිණි. ජා.පො. කොමිසමද විශ්වාස අකර්මන්‍යව නිඩියද සැම තහනතුරක් සඳහා උසස් කිරීම් විශාල සංඛ්‍යාවක් පොලිස්පතිවරයා විසින් කිසිදු ව්‍යවස්ථාදායක අධිකාරී බලයක් රහිතව ක්‍රියාත්මක කරන ලදී. පොලිසිය තුළ නැවත වරක් දේශපාලනියකරණය සිදුවනු බවට සැම තැනින්ම කෙරුණු වේදානා මධ්‍යයේ විශේෂයෙන්ම ස්වාධාර නිලධාරීන්ගේ ස්වාධාරාරු අනුළු ස්වාධාරාරු විශාල සංඛ්‍යාවක් රට පුරාම ක්‍රියාත්මක කරන ලදී.⁹²

⁹⁰ ක්‍රියාල පින්ටෝ ජයවර්ධන - ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් කොමිසම : ස්වර්ණමය අවස්ථාවක් අපන් හරිය. Commonwealth Human Rights Initiative – Newsletter, Volume 12 Number 4, New Delhi, Winter 2005

⁹¹ නිතිය හා සමාජ පදනම, ආකිය මානව හිමිකම කොමිසම හා වධනිංචාවලට විරෝධ ජගත් සංඛ්‍යාව සංඛ්‍යාව කළ සාකච්ඡාවකදී ජා.පො.කො). නාහාපති ජනාධිපති නිතිඥ රුජ් අධ්‍යික්‍රිය මයා විසින් මේ බව අගෝස්තු 20 වන දා ප්‍රකාශයට පත් කරන ලදී.


⁹² මෙම ස්වාධාර මාරු සමහරක් රිටි ආසා අයදුම්වලදී අතියාවනාධිකරණය විසින් අන්ත්‍රිවාන ලදී.

17 වන සංගේධනයේ පරමාර්ථයට සම්පූර්ණයෙන්ම පිටුපා ක්‍රිය කරමින් මහින්ද රුජපත්‍ර ජනාධිපතිතුමා ජ.පො. කොමිසමේ සාමාජිකයන් පත් කිරීම අවසන්‍යවන්ත කිදුවීමක් ලෙස සැලකිය යුතුය. මෙම පත්වීම් කරන ලද්දේ සෑම තැනින්ම ව්‍යුත් වූ විරෝධයන් හා හෙලා දැකිම් මධ්‍යයේය. ජ.පො.කො. සාමාජිකයන් ජනාධිපතිවරයාගේ සේ කිසිදු පාර්දුයෙහාවයකින් තොරව පත් කරන ලද බවට වෝදුනා විශ්ලේෂණ විය. පොලික් සේවය දේශපාලනයෙන්ගේ ග්‍රහණයෙන් මුදු ගැනීමේ ආන්ත්‍රික ව්‍යවස්ථාවේ ඉලක්කය වෙත ජ.පො.කොමිසමට ලතා විය හැකිදු සි විගාල ප්‍රශ්නයකි.

4.10 ජ.පො.කො. පිළිබඳව තොරුක් තිබුරිජයේ හා මෘත්‍යාගේ අදහස

2002 වසර අවසානයේදී පමණු ක්‍රියාකාරීන්වයට පැමිණි ජ.පො.කොමිසමේ අපස්‍යපාතිතාවය පිළිබඳ පොලික් නිලධාරීන්ගේ ඇදහක් ඇගයේම සඳහා, ජාතික පොලික් කොමිසම අපස්‍යපාති වේ, යන ප්‍රකාශයට ඔවුන් එකා වෙන්දු, නැගහොත් එකා තොවෙන්දු දී 2005 වසර ආරම්භයේදී විමසන ලද.⁹³ සමස්තයක් වගයෙන් ගත් කළ, ජ.පො.කො. අපස්‍යපාති ලෙස ක්‍රියා කරන බව 44.8% ක් ප්‍රතිශේෂ්ප කළහ. 21% ක් එම ඇදහකට තරමක් විරැදුෂ්‍ය වූ අතර, 23.8% ක් රට තදින්ම විරැදුෂ්‍ය වූහ. ජ.පො.කො. අපස්‍යපාති බව 25.7% ක් තරමක් දුරට පිළිගත් අතර, 10.1% ක් පමණක් බොහෝ දුරට පිළි ගත්ත. (පහත සඳහන් වගුව බලන්න) කොයේ වුවද, ඒ වන විට ජ.පො.කො. වසර තුනක කාලයක් පමණක් ක්‍රියාත්මකව තිබු බවත්, එවත් සිමිත කාලයක් තුළදී 1972 තරම් ඇත් කාලයක සිට රජයේ සේවය තුළ මුල්බඩ තිබු දේශපාලනමය පිළිකාව මුහුනුප්‍රවා දැමීම දුෂ්කර බවත්, සිහි තබා ගත යුතුවේ. පහත සඳහන් ඇගයේම දෙස බැවුරු යුත්තේ විම පදනම සිහි තබා ගනිමිනි.


“ජ.පො. කොමිසම අපස්‍යපාති ලෙස ක්‍රියා කරයි”. ඔබ කොනොක් දුරට මෙම ප්‍රකාශයට එකා වන්නේද



⁹³ සේවයේ සිටින තිලධාරීන් 770 ක් අතු ලෙස ගොඩා සම්මුඛ සැකවිජ පැවත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දින දක්වන්, පෙබරවාරි 10 සිට මාර්තු 03 දක්වන් “සොහොල් ඉන්ධිසේටර්” ආයතනය විසින් “වාන්ස්පේල්න්සි ඉන්වනැඡනල් ආයතනය” වෙනුවෙන් පවත්වන ලද සැපයුම්කාර සම්භාෂණය.


විවිධ තනතුරු අනුව බැලුවහොත්, පොලිස් පරීක්ෂකවරුන්ගේ 58.7% ක් හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 50% ක් ජ.පො. කොමිසම අපස්හාපාති බව පිළි ගන්නා ඇතර, සැරයන්ටරු 54.5% ක් හා කොස්තාපල්ටරු 53.7% ක් විම අදහස ප්‍රතිකෙළුප කරති.⁹⁴

“ජ.පො.කො. අපස්හාපාති වේ” කොනෙක් දුරට ඔබ මෙම ප්‍රකාශයට එකඟවන්නේද? තනතුරු අනුව



සම්මුඛ සාකච්ඡාවට සහාය වූ නිලධාරීන්ගේ 6.8% ක් පවතින්නේ ජ.පො. කොමිසමේ සාර්ථකතාවය පිළිබඳව ඔවුන් බොහෝදුරට තැප්තිමත් බවයි. 33% ක් පැවතුවේ ඔවුන් තරමක් දුරට තැප්තිමත් බවයි. අනෙක් ඇතට, තමන් ඉතාම අනෘතිමත් බව 24.2% ක් පැවතු ඇතර, තමන් තරමක් අනෘතිමත් බව 24.7% ක් පැවතුහ.⁹⁵


ජ.පො. කොමිසමේ සාර්ථකතාවය පිළිබඳව ඔබ කොනෙක් දුරට සැහිමට පත් වන්නේද?



⁹⁴⁻⁹⁵ සේවයේ සිටින නිලධාරීන් 770 ක් අභ්‍යු ලෙස තොරු සම්මුඛ සාකච්ඡා පැවත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දින දක්වාත්, පෙබරවාරි 10 සිට මාර්තු 03 දක්වාත් “යොහෝ ඉන්ඩියෝවර්” ආයතනය විසින් “ව්‍යාප්තියේ ඉන්ඩියාන් අයතනය” වෙනුවෙන් පවත්වන ලද සංයුත්මිකාර සම්භාන්‍ය

වඩා පෙන්න්දී තනතුරු දුරටු අය, එනම්, පො.ප. හා ප්‍ර.පො.ප. ජාතික පොලිස් කොමිසමේ සාර්ථකහාවය/ශ්‍රී යාකාරිත්වය පිළිබඳව වැඩි සැහිමට (පිළිවෙළත් 58.1% හා 48.5%) පත්ව ඇති අතර, කොළඹපළුවරු. සැරයන්වරු හා උප පොලිස් පරීක්ෂකවරු වැඩි අපසාදයක් (පිළිවෙළත් 50.7%, 51.9%, 53.7%) දක්වති.

ඡ).පො. කොමිසමේ සාර්ථකහාවය පිළිබඳව ඔබ කොළඹක් දුරට සැහිමට පත් වන්නේද?




ජාතික පොලිස් කොමිසමක් නිබෙන බවට මහජනය අතර දැනුම ඉනෑ පැවු බව මහජන ආකල්ප සම්භාත්‍ය ප්‍රතිච්ඡලවලින් පෙනේ.

සම්භාත්‍ය පැවත්ව කාලයේදී (2006 මාර්තු) ජා.පො.කො. ශ්‍රී යාන්මකව නොපැවතුණු නමුත්, විම කොමිසම ගැන ඔවුන් අසා තිබුණ්දුයි මහජනයාගෙන් විමසන ලදී. බහුතරයක් (49.1%) කොමිසම ගැන අසා තිබු නමුත්, සැහෙන සංඛ්‍යාවක් (37.8%) ඒ ගැන අසා නොතිබූ බව පැවසුහ. (පහත වගුව බලන්න)⁹⁶


⁹⁶ මහජන ආකල්ප සම්භාත්‍ය ය 2006 පෙබරවාරි 14 හා මාර්තු 06 අතර කාලය තුළ අභ්‍යු මෙය ගෝරාගත් පුද්ගලයන් 1400 ක සහනාගින්වයෙන් පවත්වන ලදී. මේ සඳහා, වියෙෂුලු කත්ත්වායමක් විසින් සකස් කරන ලද ප්‍රශ්නවලය හාවිතා කරමින් සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී.

ජාතික පොලිස් කොමිසම ගැන ඔබ අසා තිබේද?



ජාතික පොලිස් කොමිසම ගැන අසා තිබූ අයගෙන් වහි සාර්ථකහාවය පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසන ලදී. “පොලිස් තිලධාරීන්ගේ රාජකාරී බියෙන් නොරුව හා අපසෘජපාතිව ඉටු කිරීමට ඔවුනට සහාය විමේ” කොමිසමේ අරමුණු මුද්‍රන්පත් කර ගැනීමට කොමිසම කොනෙක් දුරට සාර්ථක වී ඇත්දුයි විමසන ලදී. 33.5% ක අදහස වුයේ වහි අරමුණු ඉටුකර ගැනීමේදී කොමිසම සාර්ථක වී ඇති බවයි. කොමිසමට වහි අරමුණු ඉටු කිරීමට නොහැකි වූ බව 31.5% ක් විශ්වාස කරති.⁹⁷

එකෙනි අදහස අනුව, ජාතික පොලිස් කොමිසම වහි අරමුණු ඉටු කර ගැනීමේදී කොනෙක් දුරට සාර්ථක වී ඇත්ද?



⁹⁷ මහජන ආකෘත්ප සමිජහත්තාය 2006 පෙබරවාරි 14 හා මාර්තු 06 අතර කාලය තුළ අනුතු ලෙස තොරුගත් පුද්ගලයන් 1400 ක සහනාගින්වයෙන් පවත්වන ලදී. මේ සඳහා, වියෝජ්‍ය කත්ත්වායමක් වෙනින් සකස් කරන ලද ප්‍රශ්නවලුය හාවිතා කරමින් සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී.

5 පොලිකියේ කාර්යයන් සහ පොලික දූෂණය - ව්‍යවස්ථාපිත ආකෘතිය

පොලිකියේ වගකීම් ප්‍රධාන වගයෙන් සඳහන් කර නිබෙන්නේ 1865 පොලික් ආභ්‍යාපනුගැනීය⁹⁸ මේ හැරුණු විට, පොලිකිය වෙත බලය පවතා දෙන හා පොලිකිය වෙත වගකීම් නියම කරන වෙනත් ව්‍යවස්ථා ගණනාවක් ද ඇත. පොලික් කාර්යන් හා පොලික් දූෂණය සම්බන්ධයෙන් අදාළ වැදගත් ව්‍යවස්ථා කිහිපයක් පහත සඳහන් වේ.

5.1 1865 අංක 16 දුරණ පොලික ආභ්‍යාපන තහවුරු

පොලික් සේවයේ යුතුකම් හා වගකීම් ප්‍රධාන වගයෙන් නියම කරන ලද්දේ පොලික් ආභ්‍යාපන පනතේ 56 කිට 80 දක්වා වගන්ති මැඹි. මෙම වගන්ති අනුව, ආභ්‍යාපන පනතේ පරමාර්ථයන්ට අදාළව සැම පොලික් නිලධාරියකුම නිර්තරවම සේවයේ යෙදී කිවින ලෙසටත්, ඉ ලංකාවේ සැම කොටසක් තුළම පොලික් නිලධාරී බලත්ත සතුවන ලෙසටත් සළකනු ලැබේ.

පොලික් නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරී කටයුතු ආභ්‍යාපන පනතේ සඳහන් වේ. ඒ අනුව, “සියලුම අපරාධ” වැරදි හා පොදුජන කරදර වැළැක්වීමට, සාමය ආරක්ෂා කිරීමට, කළඹල අති කරන හා සැක කටයුතු පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට, නිතිය කඩ කරන අයවුන් කොයා අත්ඛංගුවට ගැනීමට, පොදු සාමයට බැඩා වන දේ ගැන තොරතුරු කොයා එවා දැන්වා කිවිමට, සහ නිසි බලධාරීන් විසින් තමන් වෙත නිත්සානුකූලව නිකුත් කර යොමු කෙරෙන නියෝග හා වරෙන්තු ක්‍රියාත්මක කිරීමට තම උපරිම ප්‍රයන්නය හා නැකියාව යෙදීම සැම පොලික් නිලධාරියකුගේම යුතුකම වන්නේය.⁹⁹

අපරාධ වැළැක්වීමෙන් හා සාමකාම්බව ආරක්ෂා කිරීමෙන් නිතිය හා සාමය පවත්වා ගැනීම පොලික් නිලධාරියකුගේ ප්‍රධානම යුතුකම බව එනිකා පැහැදිලි වේ. මෙනයින් සළකා බලන විට, පොලික් සේවාවේ සාර්ථකතාවය හා පොලිකිය තුළ නිවිය හැකි දූෂණ කටයුතු අධ්‍යයනය කිරීමේද ඉහත සඳහන් පොලික් කාර්යන් කිහියේ තබ ගත යුතුය. පොලික් සේවය පිහිටුවේමේද ව්‍යවස්ථා සම්පාදකයේ ඉහත සඳහන් අරමුණු පොලිකියෙන් ඉටු විය යුතු බවට අපේක්ෂා කළහ.

“නොකළකිල්ල හා අපයෝගනය වැළැක්වීමටත්. එහි යුතුකම් ඉටු කිරීමේද පොලිකිය කාර්යක්ම කිරීමටත් යට්ටෝවිත ලෙස ඔහුට හැඟෙන, නිති සම්පාදනය කිරීමේ බලය 55 වන වගන්තිය පොලික්පතිවරය වෙත පුදානය කරයි. එම වගන්තියට අනුව, එම නිති හෝ රේගුලාකි නොකළකා හරින හෝ උල්ලාකනය කරන හෝ මෙම නිතිය මගින් හෝ වෙනත් නිතියක් මගින් ඔහු නියම කෙරෙන යම් රාජකාරියක් නොකළකා හරින හෝ පැහැදර හරින සැම පොලික් නිලධාරියෙක්ම එම වරදයට වරදකරු වේ.

⁹⁸ 1865 අංක 16 (භාෂාධිත)

⁹⁹ වගන්ති 56 (ඇ) - (ඡ)

රාජකාරී කඩ කිරීමකට හෝ රෙගුලාසි හෝ නින්හානුකුල නියෝග සිතාමතා කඩ කිරීමකට හෝ අනපදු කිරීමකට වැරදිකරු වන ශිනෑම පොලිස් නිලධාරියකු දැන්වනයකට සහ/හෝ¹⁰⁰ සිර දැඩුවමකට හාරනය කළ හැකි බව ආණු පනතේ 82 වන වගන්තිය සඳහන් කරයි.

මෙම වගන්තිය පහත සඳහන් පොලිස් නිලධාරීනු ද විවැනිම දැන්වනයකට සහ/හෝ¹⁰¹ සිර දැඩුවමකට යටත් වෙති.

1. අවසර නොලබා හෝ මෙම නිතියේ සඳහන් ලෙස දෙමසක දැනුම් දීමකින් තොරව තම නිලයේ රාජකාරී ඉටු කිරීම නවත්වන අයෙක්,
2. තම පොලිස් රාජකාරී වලට අමතරව, අවසර නොලබා වෙතත් රැකියාවක නියුත්ත වන අයෙක්,¹⁰⁰
3. අධිකරණයේ නඩුවකදී සහස වසන් කිරීමට වැරදිකරු වන පුද්ගලයෙක් හෝ
4. ද්වේශකාගතව හා නිසි හේතුවක් රහිතව යම් පුද්ගලයකුට විරෝධව අකත්, ප්‍රඛාකාරී හෝ නිස්සාර වේදනා හෝ තොරතුරු විල්ල කරන හෝ දැන දැනම, දුෂ්ච වෙනතාවක් සහිතව තම බලනා ඉක්මවා ක්‍රියා කරන අයෙක්,
5. සාවද්‍ය නොකළකිවිලත් ලෙස තම යුතුකම් පැහැර හරිමින් රැකුවම් වරෙන්තුවක් තොරතුව යම් පුද්ගලයකු අත් අඩ්ජවේ තබාගෙන මෙහි ඉහත සඳහන් පරිදි වම පුද්ගලය මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් තොකිරීම පිළිබඳව වරදට පත් කරන ලද අයෙක්,
6. තම අත්අඩ්ජවේ සිටින පුද්ගලයකුහට බේරී පලා යාමට ඉඩ දුන් අයෙක්,
7. තම අත්අඩ්ජවේ පසුවන යම් පුද්ගලයකු හට අයුතුලෙස පුද්ගලික හිංසාවන් සිදුකළ අයෙක්¹⁰¹

5.2 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ජනතාවගේ මූලික අයිතිවාසිකම් නිගමනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තොවන පරිවිෂේෂය නිකැකයෙන්ම පොලිසියට අදාළ වේ. ගාරිරික වධනිංසාවලින් නිදහස්ව සිටීමේ අයිතිය, අන්තර්ගත්ත්ව ලෙස සිරහාරයට ගැනීමෙන්, රඳවා ගනු ලබේමෙන් හා දැඩුවම්වලින් නිදහස්ව සිටීමේ අයිතිය යනාදී මූලික අයිතිවාසිකම් උල්ලාංශනයන් හෝ සමුපස්වීන උල්ලාංශනයන් සම්බන්ධයෙන් ග්‍රේෂ්ඩාධිකරණය වෙත අයදුම් කිරීමේ හිමිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන හා 126 වන වගන්ති සැම පුද්ගලයකුම වෙත පුදානය කරයි. මෙම මූලික අයිතිවාසිකම් සඳහන් කර තිබෙන නිසා පොලිස් බලනා අපයේෂනය කිරීම ඇත්තා වශයෙන්ම සිමා වේ. මෙහයින් සාලකා බලන විට, මූලික අයිතිවාසිකම් ප්‍රකාශ කර, එවා බලන්මක කරන යාන්ත්‍රණයක් ද සපයන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තොවන පරිවිෂේෂය පොලිස් දුෂ්චවලට හා පොලිස් බලනා අපයේෂනව නිවර්තකයන් ලෙස ක්‍රියා කරයි.

¹⁰⁰ වගන්ති 82 (ආ) (1) සහ (2)

¹⁰¹ වගන්ති 82 (ඇ)-(උ)

5.3 1974 අංක 11 දුරණ අල්ලස් තහන

අල්ලස් ක්‍රියා වැළැක්වීම සඳහා හා අල්ලස් ක්‍රියාවලට දැඩුවම් දීම සඳහා අවශ්‍ය විධි විභාන අල්ලස් පනතේ අඩංගු වේ. අල්ලස් පනත හා ආණ්ඩුවුම ව්‍යවස්ථාව අතර හෝ විම පනත හා වෙනත් හිනෑම ලබාත නිතියක් අතර අසංගතතාවක් පවතින අවස්ථාවලදී අල්ලස් පනත ඒවා අනිවා පිළිගත යුතු බව අල්ලස් පනතේ 2 වන වගන්තිය නියම කරයි. මේ අනුව, රටේ වෙනත් හිනෑම ලබාත නිතියක් මගින් පැමිණිය හැකි බාධාවක් නොමැතිව සියලුම අල්ලස් චෝදනා පිළිබඳ පරීක්ෂණ මෙහෙයුවීමට හා පැවැත්වීමට බලය අල්ලස් කොමිෂන් වෙත හිමි වේ. එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් හා අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ඔහුගේ බලතල තරමක් සිමා වේ.¹⁰²

පොලිස් නිලධාරීන් ආග්‍රිත අල්ලස් හා දුෂ්‍රණ ගැන මෙම පනත විශේෂ අවධානය ගෙවු කරයි. 16 වන පේදය මෙයේ නියම කරයි. (අ) හිනෑම පොලිස් නිලධාරියකුට සාම නිලධාරියකුට හෝ වරද කරන අයට නඩු පාවතීමට හෝ වරද කරන අය කොයා දැඩුවම් පැමිණාවීමට සේවයේ යෙදු සිටින වෙනත් හිනෑම රජයේ සේවකයකුට හෝ උසාවියේ නිලධාරියකුට යුත්තිය නිසි ලෙස පසිදුවීම විම නිලධාරිය හෝ සේවකය ලවා බාධා කිරීමට හෝ යම් වරදක් සිදු කිරීමට හෝ විය සිදු කිරීම පහසු කිරීමට හෝ යම් අපරාධයකින් ආරක්ෂාව ලබා ගැනීමට හෝ වරදක් සිදු කරන්නා නිතියට හසු කිරීමට හා දැඩුවම් දීමෙන් ආරක්ෂා කිරීමට හෝ ඔහුගේ නිලධාරිය බලතල යම් පුද්ගලයකු හට හිසාවක් හෝ අගෙනියක් සිදු කිරීමේ අදහසින් අපයෝගනය කිරීමට ක්‍රමැති කරවා ගැනීමට යම් පාරිනැෂිතයක් පිරිනමන්නාවූ (ඇ) ඉහත සඳහන් වර්ගයට අයන් නිලධාරියකු හෝ සේවකයකු වගයෙන් සේවයේ යෙදු සිටිමින්, ඉහත (ඇ) හි සඳහන් බාධා කිරීමක්, සිදු කිරීමක්, පහසු කිරීමක්, ආරක්ෂාවක් හෝ ලබා ගන්නා හෝ පුද්ගලයෙක්, 10 වකරකට නොඅඩු බරපතල වැඩ සහිත සිර දැඩුවමක් හා රු. 5000 ව නොවයි ද්‍රියකට හාජනය කළ හැකි වරදකට වරදකරු වේ.

තවද, ඉහත සඳහන් නිලධාරියකුගේ සේවකයකු දේපලක් අන්පත්කරගෙන නිබෙනම්, විම දේපල ඔහුගේ පුකාගින ආදායමින් ලබාගත නොහැකි නම්, එවිට, විම දේපල අල්ලස් මාර්ගයෙන් අන්පත්කරගත බවට විනිශ්චය කිරීමට අල්ලස් පනත ඉඩ දෙයි. විම දේපල අල්ලස්වලින් ලබා නොගත් බව සහාය කිරීමේ හාරය විම නිලධාරිය වෙත පැවරේ.¹⁰³ මෙලෙස අල්ලස් උපකළුපනය කිරීමෙන් (එසේ නොවන බව සහාය කරන තුරු) සහ විය අල්ලස් මගින් ලබාගත් දේපලක් නොවන බව සහාය කිරීම වූදිනයාගේ වගකීම කර නිබෙන් පෙනී යන්නේ අල්ලස් වැළැක්වීමට ඉතා දැඩු පියවර ගෙන නිබෙන බවයි.

පොලිස් සේවය තුළ අල්ලස් හා දුෂ්‍රණය ද ඉතා දැඩු ලෙස සැලැකෙන බව පැහැදිලිය. පොලිස් නිලධාරීන් විසින් අල්ලස් ලබා ගැනීම සඳහාත්, අල්ලස් දීමට තැන් කිරීම සඳහාත් ඉතා දැඩු දැඩුවම් නියම කර ඇත.

¹⁰² වගන්ති 3(1)

¹⁰³ වගන්ති 23 අ (1)

5.4 1975 අංක 1 දුරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ආයදු තහන

මෙම ආයදු පනත යටතේ යම් යම් පුද්ගලයන්හට ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත තම වත්කම් හා බැරකම් කළුන් කළට ප්‍රකාශ කිරීම අනිවාර්ය වේ. මෙම නිතියට යටත් වන පුද්ගලයන්ට විරෝධීව යම් ප්‍රමිත්තිල ලබානෙන්, අදාළ අධිකාරීන් හට විම වත්කම් බැරකම් ප්‍රකාශ විමර්ශන සඳහා ප්‍රයෝගනවන් වේ.¹⁰⁴ මෙම ආයදු පනතේ විධි විභාන ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන විතිග්‍රහකරුවන්ට හා රජයේ නිලධාරීන්ට, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරෙන අධිකරණ නිලධාරීන්ට සහ අමාත්‍යාංශවල හා රජයේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලක නිලධාරීන්ට අදාළ වේ, යයි පනතේ 2(1) පේදයේ සඳහන් වේ. වහෙයින් පොලිස් නිලධාරීන්ටද විම පේදය අදාළ වේ. මෙම නිතිය යටතට ගැනෙන සැම පුද්ගලයෙක්ම තමාගේන්, තම බිරිදිගේ/ස්වාමිපුරුෂයාගේ හා දුරවන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කළ යුතු වේ.¹⁰⁵

5.5 අලුලුක හෝ දුෂ්‍රණ වෛද්‍යනා විමර්ශනය කිරීම කළහා ස්වාධීන කොමිෂම - 1994 අංක 19 දුරණ ආයදු තහන

මෙම ආයදු පනත අනුව කොමිෂම සාමාජිකයන් නිදෙනෙකුගෙන් සමන්විත විය යුතු වේ. ඔවුන්ගෙන් දෙදෙනෙක් ගෞෂ්ඨාධිකරණයේ හෝ අනියාවනාධිකරණයේ විශාල විතිග්‍රහකරුවරුන් විය යුතු අතර, ඇතෙක් සාමාජිකය අපරාධ විමර්ශනය හා නිති බලන්මක කිරීම පිළිබඳ පුළුල් පළපුරුදේදක් ඇති පුද්ගලයකු විය යුතුය.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත අධිකාරී මණ්ඩල, පළාත් පාලන ආයතන වැනි සියලුම රජයේ ආයතන හා රජයේ සේවකයේ ද මෙම කොමිෂමේ විෂය පානුතාවට යටත් වෙති. 1994 දෙසැම්බර් 15 වන දා කොමිෂම වැඩකටයුතු ආරම්භ කළේය.

මෙම කොමිෂම වගකිව යුත්තේ පාර්ලිමේන්තුවට පමණි. කොමිෂමේ සාමාජිකයු ඉවත් කළ හැක්කේ සනාට් කරන ලද විෂමාවාරයක් හෝ නොහැකියාව යන හේතුන් මත පාර්ලිමේන්තුවේ නිර්දේශයකින් පසු ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරෙන නියෝගයකින් පමණකි. කොමිෂමේ සාමාජිකයන් නිදෙනාගෙන් වක් අයෙක් සහාපති ලෙස ත්‍රිය කරනු ඇතේ.

අලුලක් ත්‍රිය හා දුෂ්‍රණ වැළක්වීම සඳහා මහජන සහයෝගය ගොඩනගීම සහ අදාළ අධිකරණයන්හි නඩු පවරන පුද්ගලයන් අධිවේදනා කිරීම කොමිෂමේ කාර්යන්ට අනුළත් වේ. සිතාමතාම අවුල් සහගත කරන ලද ගණුදෙනු ගිණුම් විසඳුම පිණිස හා දුෂ්‍රණ මාර්ගයෙන් අත්පත්කරගෙන සහවා නිබෙන වත්කම් හඳුනාගැනීම පිණිස බැංකු ගිණුම් පරිස්ථා කිරීමට හා වාණිජමය හා පුද්ගලක ලිපිලේඛන සේදුකි කිරීමට බලය

¹⁰⁴ 1975 අංක 1 පනතේ ප්‍රස්ථාවනාව

¹⁰⁵ 1975 අංක 1 පනතේ 3 (1) පේදය

කොමිසම වෙත මෙම ආභු පනතින් පුදුනය කෙරේ. සැකකරවෙන් අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට හා ඇප මත මුදා හැරීමට බලපත්‍ර රහිතව රඳවා තබා ගැනීමට සහ උකාව් නියෝගයක් මගින් ගමන් බලපත්‍ර පරිග්‍රහණය කිරීමට හෝ සැකකරවෙකුගේ දේපල ප්‍රතිඵාධනය කිරීමට බලය ද ර්ව අත්.

යම් පුද්ගලයකු විසින් අල්ලක් පනත යටතේ හෝ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නිතිය යටතේ යම් වරදක් කළ බවක් විමර්ශනයෙන් අනතුරුව කොමිසමට හැඟෙනොත්, කොමිසමේ අවකරය ඇතිව, මසේක්තාන් උකාවියේදී හෝ මහාධිකරණයේදී ඇඩ්වෝද්‍රානා කටයුතු ආරම්භ කරනු ලැබේ.¹⁰⁶

5.6 1883 අංක 2 දුරක්ෂා දූෂ්චරිත නිව්‍ය සංග්‍රහය (සංශෝධිත)

“මිනිෂම පුද්ගලයකු විසින් තමන් වෙනුවෙන් හෝ වෙනත් අයකු වෙනුවෙන් යම් නිල රාජකාරියක් ඉටු කිරීම සඳහා හෝ ඉටු කිරීමෙන් වැළකීම සඳහා හෝ නිල රාජකාරී ඉටු කිරීමේදී යම් පුද්ගලයකු වෙත උපකාරයක් හෝ අප්‍රකාදයක් ඇති කිරීම සඳහා හෝ කිරීමෙන් වැළකී සිටීම සඳහා හෝ, යම් පුද්ගලයකුට සේවයක් හෝ අවධික් කිරීම සඳහා හෝ කිරීමට උත්සාහ කිරීම සඳහා අහිප්‍රේරණයක් වශයෙන් හෝ තිලිතායක් වශයෙන් හෝ නින්පානුකළ පාරිග්‍රෑමිකය හැරැණු විට වෙනත් පාරින්විතයක් රජයේ සේවකයකු විසින් පිළිගැනීම, ලබා ගැනීම, පිළි ගැනීමට හෝ ලබා ගැනීමට එකැඟවීම” දූන්ඩ් නිති සංග්‍රහය යටතේ වරදක් වේ.¹⁰⁷

එහෙයින්, දූන්ඩ් නිති සංග්‍රහයේ විධි විභාන අනුව, පොලික් දුෂ්චරිත විරෝධී නඩු පැවරිය හැකි බව ඉතා පැහැදිලිය.

¹⁰⁶ www.icac.org.lk අල්ලක් දුෂ්චරිත හා වෝද්‍රානා විමර්ශන ලිඛිත ලේඛන - විනිශ්චරිත පි.එම්ස්ස්

¹⁰⁷ වගන්ති 158

6 පොලික කේටුය තීර්ණී ඇති බවට පොදු ජනග ඇතර ඇති මතය

ව්‍යාපෘතියේ ඉත්තෙනු ඇත්තෙනු විසින් පවත්වන ලද සම්බන්ධතායකැලි අනාවරණය වූ පරිදි සමස්ත අපරාධ යුත්ති පද්ධතියේ සාර්ථකමතාව පිළිබඳව සැහෙන ආත්මත්යක් දක්නට ඇත.¹⁰⁸ අපරාධ යුත්ති පද්ධතියේ සාර්ථකතාවය ගැන අප්පාදය පළ කරන අයවලුන්ගෙන් 70.4% ක් පවත්තෙන් මෙම තත්ත්වයට පොලිකය වගකිව යුතු බවයි.¹⁰⁹ එයේ වුවද, අපරාධ යුත්තික පද්ධතියේ අසාර්ථකතාවය, නිතිය හා සාමය පවත්වා ගැනීම හා රටේ සමස්ත වගයෙන් පවතින අනාර්ථකතා හැකිම යනාදී පශ්චාත්‍යන් රික්තයක් තුළ සිටිමින් තිරණය නොකළ යුතු බව සිහි තබා ගැනීම වදුගත්ය. සියලුම පොදුජන මතයන් පරිකිදුධිය වගයෙන් සත්‍ය නොවන බව හා එම අනුබෝධයන් බොහෝවේ සත්තිවේදන මාධ්‍යයන්ගේ බලපෑම මත හැඩ ගැසෙන බව සිහිතබා ගැනීම ඉතා වදුගත්ය. මේ හැරුණු විට, පොලිකය සමග සම්බන්ධනා පවත්වා නිබෙන අයගෙන් බොහෝ දෙනාගේ පොලිකය පිළිබඳ අත්දැකීම් මතුපිටට පමණක් සිමා වූ අත්දැකීම් පමණකි. පොලිකය පිළිබඳව පොදුජන ඇගයිම් සාකලුපාදු පදනමක් මත නොව, පොලිකයෙන් සුවත් ලබා ගැනීමට ඇපේෂ්‍ය කරන යොවාවෙන් මත පමණක් පදනම් වූ ඇගයිමිය.

පොලික යොවයේ පිළිහිම පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර, රටේ බොහෝ අපරාධවලට අදාළ සත්‍ය තත්ත්වය සළකා බැලීම වදුගත්ය. පසුගිය දැඟකය තුළ සිදු කරන ලද අපරාධ බොහෝමයක් අති බිජිකිතු ඒවා වූ හේතුවෙන් රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඒවා මගින් පැන නැගුණි. තවද එම බල අපරාධ බොහෝමයක් සිදු කරන ලද්දේ තිවිධ හමුදාවලුන් ප්‍රාගිය අය විසිනි. බොහෝ වර්තමාන අපරාධකරුවන්ට පොලිකය වෙත නොමැති අති තුනන අධි තාක්ෂණික අව්‍ය ආයුධ හා උපකරණ ඇත. වහෙයින් අතිත අපරාධවලට වඩා වර්තමානයේ සිදුකෙරෙන අපරාධ තුනන ලක්ෂණ පෙන්වයි. ඒ නිකු, පොලික නිලධාරීන්හාට අධි තාක්ෂණ ප්‍රහුණුවක් ලබා දිය යුතුයි මතයක් පවති.. අපරාධ සෙකුරුය තුළ සිදුවන මෙම වෙනස්කම්වල වික් ප්‍රතිව්‍යයක් නම්, පොලිකය හමුදාකරණීය වීමයි. එහි ප්‍රතිව්‍යයක් වගයෙන් ප්‍රජා සම්බන්ධනා බිඳු වැට් අපරාධ අනුපාතිකය ඉහළ යයි. මෙළෙසින් පශ්චාත්‍යයේ ස්වභාවය වන්නිය වේ. මෙම විෂම වනුය බිඳුමට නම්, පොලික දෙපාර්තමේන්තුවට ඉතා දැඩි අතුරුකාලන පියවර ගැනීමට සිදු වේ. තවද, ආර්ථික දුෂ්කරණ උත්සන්න වීම, දිලිඥකම හා පරිගේෂනවලදය ද අපරාධ වැකිවිමට හේතු වී ඇති. මේ අතර, තාගරික දිලිඥ පනතාවගේ ප්‍රතිරූප්තාපනය සඳහා වෙන් කර ඇති ප්‍රදේශ අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාකාරීන්වයන් සඳහා කිදුම තොත්තැන්නක් බවට පත්ව ඇත.¹¹⁰ මේ පසුබිම යටතේ, අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් පොලිකය අසාර්ථක වී ඇති බවට අනුබෝධයක් පොදු ජනය අතර පැතිරේ නිබේ.

¹⁰⁸ සම්බන්ධතා තියැදුණෙන් 50% කට අඩු සංඛ්‍යාවක හැකිම වුයේ අපරාධ යුත්ති පද්ධතිය සාර්ථක බවයි.

- මහජන ආකෘත්ප සම්බන්ධතා බලන්න

¹⁰⁹ මහජන ආකෘත්ප සම්බන්ධතා

¹¹⁰ මහජන ආකෘත්ප සම්බන්ධතා පිළිබඳව පොලිකය සාර්ථක විශ්වාස විශ්වාස විශ්වාස විශ්වාස විශ්වාස

පොලිසිය තුළ පරිහිමක් දක්නට ලැබෙන විවිධ සේෂනු මෙම පරිවිපේදය මගින් සළකා බලේ. අපරාධ හා මහජන පිඩිවත් වැළැක්වීම, සාමය ආරක්ෂා කිරීම, කළබලකාරී හා සෑක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, අපරාධ ගැන සොයා බැලීම හා අපරාධකරුවන් නිතිය ඉදිරියට පැමිණුවීම, පොදු සාමයට බාධාවක් විය හැකි යමක් ගැන තොරතුරු ලැබේ ඇති විට එවා දැන්වා කිවීම හා නිසි බලධාරියක විසින් නිකුත් කරන ලද නියෝග ක්‍රියාත්මක කිරීම පොලිසියේ රාජකාධිවලට අයන් වේ.¹¹¹ අපරාධ වැළැක්වීම, නිතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අපරාධ විමර්ශනය අනර වෙනසක් දැක්මට උත්සාහ කිරීම හුද කෘතිමය වෙනසක් ඇති කිරීමක් වනු ඇත. මක්නිකාදයන්, වික් කාර්යයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඇතෙක් කාර්යයන්හි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හා සමග අභ්‍යන්තරයෙන්ම බැඳී පවතී. විසේ වුවද පැහැදිලිනාවය ආරණා, කිරීමේ අවශ්‍යතාව හේතුකොටගෙන ඒ ඒ කාර්යයන් මෙම පරිවිපේදයේදී වෙන වෙනම සළකා බලේ. (පද්ධතිය දුර්වලතා 8 වන පරිවිපේදයේදී ද, අල්ලස් හා දුෂ්‍රණය, විහි ප්‍රතිච්‍රිතය හා ර්ව විරෝධිත ගැනී පියවර 9 වන පරිවිපේදයේදීද සළකා බලේ)

6.1 අපරාධ වැළැක්වීම

“රට තුළ නිතිය හා සාමය ආරක්ෂා කිරීම” “මානව නිමිකම් ආරක්ෂා කිරීම” “අපරාධ වැළැක්වීම” හා “මහා මාර්ග මත ආරක්ෂාව” යන සේෂනුයන් සම්බන්ධයෙන් පොලිසි ක්‍රියාකාරීත්වය පිළිබඳ තම තැප්ති ප්‍රමාණය දක්වා කිවීන ලෙස මහජනයාගෙන් අයදෙ කිටී අවස්ථාවේදී, ඔවුන් වඩාත්ම සළකිරීමට පත්ව ඇත්තේ අපරාධ වැළැක්වීම පිළිබඳ පොලිසියේ ක්‍රියාකාරීත්වය ගැන බව ඔවුනු ප්‍රකාශ කළහ.¹¹² ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ආරණානු තත්ත්වය සතුවුදායක තොවන බව සම්බන්ධයාට හමුවූ වූ පොලිසි නිලධාරීන්ගේ ද අදහස විය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරණානු තත්ත්වය කාර්යක්ෂම තොවන බවට කෙරෙන ප්‍රකාශයට සම්බන්ධ නියැදියෙන් 55.4% ක් තරමක් විකාශ වූ අනරත් 17.9% ක් විම ප්‍රකාශයට ප්‍රබාල ලෙස විකාශ වූහ. තව ද, ශ්‍රී ලංකාවේ අපරාධ අනුපාතිකය ඉහළ යම්ත් පවතින බවට නිලධාරීනු 90.3% ක් විකාශ වූහ.¹¹³ මෙම අකාර්යක්ෂමතාවට සහ සළකිරීමට මුළුක හේතු සළකා බැලීම හා තත්ත්වය යහපත් අනට හැරවීමට ගන යුතු ක්‍රියා මාර්ග යෝජන කිරීම මෙම කොටස මගින් සිදු කෙරේ.

6.1.1 නිතිය හා සාමය ආරක්ෂා කිරීම

නිතිය හා සාමය ආරක්ෂා කිරීම අපරාධ වැළැක්වීමේ වික් මාර්ගයකි. නිතිය පමණක් තොව, “සාමකාලීනාවය” ද බලන්මක කිරීමට උත්සාහ දැරීම අපරාධ යුත්තික පද්ධතියට අයන් සේෂනුයන් ඔබිබට යැමකි. මෙම තත්ත්වය බොහෝ විට “ඹන්ස සහනයිලිත්ව ප්‍රතිපත්තිය” වරයෙන් හැඳින්වේ. මෙනයින් සළකා බලන විට, නිදසුන් පෙන්වා දුනහොත්,

¹¹¹ 1864 පොලිසි ආයුර පනතේ 56 වන වගන්තිය

¹¹² නියැදියෙන් 32.5% ක් පොලිසියේ අපරාධ වැළැක්වීමේ කාර්ය ගැන අධික ලෙස සළකිරීමක් පෙන්වූහ

¹¹³ සේවයේ කිවීන නිලධාරීන් 770 ක් අභ්‍යු ලෙස තොර සම්මුඛ සාකච්ඡා පැවත්ත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දින දක්වාත්, පෙබරවාරි 10 සිට මාර්තු 03 දක්වාත් “හෝජල් ඉන්ඩියෝට්” ආයතනය විසින් “ව්‍යුත්ස්සේර්ස්සි ඉන්නැංජනල් ආයතනය” වෙනුවෙන් පවත්වන ලද සාපෙශුමිකාර සම්බන්ධය

කසල බාල්දී හාවිතය තුළින් මහා මාර්ග පුරා කසල දැමීම වැළඳක්වීමටත්, බිත්තිවල පාට ආලේප කිරීමේදී බාරා විසුරැවීමේ (“ස්ප්ල්”) ක්‍රමය වැළඳක්වීමටත්, විරෝධතා පෙළපාලි සාමකාම් ලෙස පවත්වා ගැනීමටත් හා මාර්ග නිති පිළිපැදිම සහතික කර ගැනීමටත් ප්‍රයත්න දරනු ලැබේ. අවේලිස් ප්‍රේගප් මහතා විසින් පවත්න ලද පරිදි වසර කිහිපයකට ඉහත දී සාර්ථකත්වයේ රහස්‍ය වූයේ මෙම ක්‍රමයයි. සුළුදුපරාධ ඉවසීම විගාල වශයෙන් ක්‍රියාත්මක විමේ ප්‍රතිච්‍රියක් වශයෙන්, පොලිඩියේ ප්‍රතික්‍රියා ඉතා මත්දායාම් බව දත්තා අපරාධකරුවන් දරනු ඇපරාධ වෙත පොලුණුවනු ලබාහ.

අමරිකා එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල ද කරන ලද අධ්‍යයනයන් තුළින් අනාවරණය වූයේ රට තුළ නිතිය හා සාමය ආරක්ෂා කිරීම අපරාධ අනුපාතිකය කෙරෙනි බලපෑමක් ඇති කරන බවයි. නිවියෝර්ක් නගරයේ උමා දුම්රිය මාර්ග ස්වාන්වලුන් යාවකයන් හා නිකරුණේ කාලය ගත කරන අය ඉවත් කිරීම හා මාර්ග පිරිසිදු කරන උපකරණවලුන් මගින්ව පහරදීම නැවත්වීමට ඉතා දැඩි පියවර ගැනීම නිදුසුන්ය. බිත්ති කුරුවූ ගැම ගැන ක්‍රියාත්මක වූ නිවියෝර්ක් පොලිඩිය බිත්ති නැවත පිහිතාරු කිරීමෙන් කුරුවූ ගැම් කරන අය අධේරියට පත් කළහ.¹¹⁴ මෙම පියවර ප්‍රතිච්‍රියක් වශයෙන් බරපතල අපරාධ බොහෝ දුරට අඩු විය. මෙනයින් සාලකා බලන විට, නිවියෝර්ක් නගරයිපති ගුදිලාති මහතා පෙන්වා දෙන පරිදි නිතියට අනුකූලව වාසය කරන සමාජයක් ඇති කිරීම අපරාධ මෙල්ල කිරීමේ මූලික මාර්ගය වේ.

පසුගිය වසර තුළදී නිතිය හා සාමය පිළිබඳව යම් වැඩි දියුණුවක් ඇති වූ බවට පොදු අනුබෝධයක් ඇති වී තිබීම සතුවට කාරණයකි.¹¹⁵ පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා පොලිඩ් දෙපාර්තමේන්තුව විසින් අපරාධ වැළඳක්වීමේ උපාය මාර්ග කිහිපයක්ම දියත් කරන ලදී. රාත්‍රි මුද සංවාරවලට හා වෙනත් සිර්මාරු පියවරවලට අමතරව, “අමුත්තන්ගේ රාත්‍රිය” නැමැති නව ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක වේ. අමුත්තන්ගේ රාත්‍රිය යනු බාධක අවවා පරීක්ෂා මෙහෙයුවීමයි. මෙම මෙහෙයුම්වලදී නිතියෙන් පළාගිය අය, විෂ මත්දුව්‍ය හාවිතා කරන්නන් හා සැම වර්ගයකම අපරාධකරුවන් සේවීමට පොලිඩිය උත්සාහ කරයි. අපරාධ වැළඳක්වීම අනින් මෙම මෙහෙයුම් අතිශය සාර්ථක වී ඇති.¹¹⁶ මිට අමතරව, විෂ මත්දුව්‍ය අපයෙදුමට අධ්‍යිඛැනී වුවත් අල්ලා ගැනීමේ වැඩිපිළිවෙළක් ද පොලිඩිය විසින් මැතික සිට ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම මෙහෙයුම් මහා පරීමාණ විෂ මත්දුව්‍ය සංවිධානවලට හා පානාල මත්දුව්‍ය ලෙස්කන්ට්ව එරෙහිව පමණක් නොව, සුළු වෙළෙන්දන්ට ද එරෙහිව ක්‍රියාත්මක කෙරේ.¹¹⁷ හොර මත්පැන් අලේවි කරන සුළු වෙළෙන්දන් ද නිතියට හසුකර ගැනීමට පොලිඩිය කටයුතු අරඹා ඇති. අතිතයේදී හොර මත්පැන් අලේවි කරන සුළු වෙළෙන්දන් බොහෝ විට පොලිඩියේ අවධානයට යොමු නොවා. පොලිඩිය වැඩි අවධානයක් යොමු කෙලේ විගාල “මෝරන්” වෙත පමණකි. විම තත්ත්වය දැනට වෙනස් වී නිඩි. විෂ මත්දුව්‍ය හා හොර මත්පැන් මර්දනය

¹¹⁴ කෙලෝ., පී.විල් සහ කේල්ස්, කි.එම් Fixing Broken Windows; Restoring Order and Reducing Crime in Our Communities, 1997ල Rockfeller Center, New York

¹¹⁵ මිට ජේතුව මාර්ග නිති කඩ කිරීම සඳහා දැඩි මුදල් වැඩි කිරීම බව රටකයාගේ අදහසය


¹¹⁶ ශ්‍රී ලංකා පොලිඩියේ විශාලික රේජ.පො.අ. අසේල දක්නායක මහතා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක්ද බොහෝ නොරුදාකි

¹¹⁷ මිට ප්‍රධාන ගේතුව විෂ මත්දුව්‍ය මෙහෙයුම්වල මූලස්ථාන වෙනත් රටවල පිළිට නිකීම බව පොලිඩියේ වන්ඩු ප්‍රනාජ්ද මහතා සඳහන් කළේය.

කිරීම, මති මැටිම හා ස්ත්‍රී දුෂ්චරණය වැනි බරපතල අපරාධ වැළැක්වීමේ සාර්ථක ක්‍රමයක් බව මෙහිදී පෙන්වා දිය යුතු වේ.

නිතිය හා සාමය සාර්ථක ලෙස පවත්වා ගැනීමට පොලිකියේ හැකියාව වෙත බාධා පමණුවන හේතු සාධක වගයෙන් හඳුනාගෙන ඇති කරුණු කිහිපයක් නම්, පොලිකියේ ස්වදීනත්වය සිමා වීම, සම්පත් හිතය, පොදුරුහා සහයෝගය නොලබීම, ඉහළ තානාත්තර දරණ පොලික් නිලධාරීන්ගේ සහාය නොලබීම හා අවශ්‍ය ප්‍රතිතුව නොලබීමය.

පොලිකිය අපරාධ වැළැක්වීමට නොහැකි වී ඇත්තේ කුමක් නිසාදුය ඔබ සිත්තේ ද? (ලකුණු 10 යේ පරිමාත්‍ය)




6.1.1.1 නොලුකියේ ස්වදීනත්වය සීමා විම

අපරාධ වැළැක්වීම අසාර්ථක විමට හේතුවක් වගයෙන් ලකුණු 10 පරිමාත්‍යය අනුව, පොලික් නිලධාරීන් විසින් “දේශපාලනමය බලපෑම” සඳහා 5.8 ක වට්නාකමක් දී ඇත. පොලිකියේ ස්වදීනත්වය සිමා වී තිබීම මහජනය විසින් ද විනි අසාර්ථකත්වයට හේතුවක් වගයෙන් හඳුනාගෙන ඇත.

සමහර අපරාධකරුවන් නිතිය ඉදිරියට ගෙන ආවහෙන් දේශපාලණයන් විසින් තමන් වෙනත් ප්‍රදේශවලට මාරුකර යවනවාට ඇති බිඟ නිසා විවැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් ස්ථිර කිරීමෙන් තමන් වැළැක් සිටින බව පොලික් නිලධාරීන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා හෙළුවිය.¹¹⁸

¹¹⁸ ජ.පො.කො. පත් කරන ලද්දේ මෙම ස්වදීන මාරු වෙනස් කිරීමට වුවද, පහළ ජ්‍යෙෂ්ඨවල පොලික් නිලධාරීන් අතර ජ.පො.කො. කෙරෙන විතරම් විශ්වාසයක් නැත.

පොලිස් නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරී ස්වාධීන ලෙස ඉවු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විමර්ශ වඩාත්ම වැදගත් හේතු (ලකුණු 10 යේ පරිමානය)



තවද බොහෝ පොලිස් නිලධාරීන් සේවයට බඳුවාගෙන ඇත්තේද දේශපාලන බලපෑම් මතය. ඔවුනු දේශපාලණයන්ගේ නොදු හිත දිනාගතීමට ක්‍රියා කරති. විහෙකින් විවෘත දේශපාලණයන් හට නිදහසේ හැකිරීමට ඉඩුදෙනු ලැබේ. තුවක්කු අමේරිකාන් දේශපාලණ ප්‍රත්ත් හුවල් වූ සිද්ධීන් ගෙන අකත්තට ලැබෙන්නේ මේ නිසාය.¹¹⁹

නම ජේස්ත්ධි නිලධාරීන් බොහෝවිට දේශපාලණයන් සමග හුවල් බවත්, විහෙකින් නමන් විසින් අන් අඩංගුවට ගැනීන පුද්ගලයන් වෙනුවෙන් එම දේශපාලණයන්ගෙන් දුරකථන පත්‍රිකාව ලැබූ වනාම ඔවුන් මුදාහැරීමට සිදුවන බවත්, ඉන්පසුව තමන්ට නොයෙක් කරදාරවලට මුහුණාජාන්තට සිදුවන බවත්, කනිෂ්ඨ නිලධාරීනු ප්‍රකාශ කළහ.

තවත් ප්‍රග්‍රහක් නම් පොලිසිය විවිධ පරිපාලන දිස්ත්‍රික්කවල බෙදා නිවේමයි. මෙම ක්‍රමය නිසා, යම් දිස්ත්‍රික්කයක පොලිස් ස්වාධීනවල නිලධාරීන් හට ඔවුනාවුන්ගේ දිස්ත්‍රික්ක තුළ තත්ත්වය සම්බන්ධයෙන් ඒකාධිකාරී බලයක් හිමි වේ. විහෙකින් තම දිස්ත්‍රික්කයේ දේශපාලණයන් සමග කටයුතු කිරීමට සිදුවන පොලිස් නිලධාරීන්හට එම දේශපාලණයන්ගේ කැමත්තට ඉඩ දීමට සිදු වේ. මෙම තත්ත්වය නිසා පොදු ජනයාගේ බලාපොරොත්තු සුන් වේ. මෙම තත්ත්වයට විකලුමක් වගයෙන් පරිපාලන දිස්ත්‍රික් තුළ පවත්නා ඒකාධිකාරය බිඳ දූම්මේ අදහසින් දිස්ත්‍රික් පදනමක් සහිත මෙහෙයුම් වෙනුවට මධ්‍යම පොලිස් බලකායක් දිවයින පුරා යොදා ගැනීමට පියවර ගෙන ඇත.

නිතිමය පියවර ගැනීම වැළක්වීම සඳහා පෙළුම්වීමක් වගයෙන් දෙනු ලබන අල්ලස් හා වෙනත් පාරිනොෂිතයන් පොලිස් නිලධාරීන් විසින් පිළිගැනීන බවට ද විවිධ වේදිනා හා අවස්ථා ද අසන්නට ලැබේ. රටත් වඩා බරපතල වේදිනාවක් නම්, පොලිස් නිලධාරීන් ව්‍යාපාරවලින් වැටුප් හා සමාන කාලීන ගෙවීම් බඟ ගන්නා බවයි. මෙම ක්‍රමය යටතේ මෙරට නිති පද්ධතියට අවනත නොවන “ආරක්ෂා පාත්‍රයක්” බිඟි වේ ඇත. තවද, පොලිස් නිලධාරීනු බොහෝවිට පුද්ගලයන්ගේ තරාතිරම හා බලවත්හාවය ගෙන බියට පත්ව ඔවුන්ට තරවට කිරීමෙන් හා ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී කිටති.

¹¹⁹ උදා : මර්ටින් කිල්ට්වා මහතාගේ පුරුෂය ගෙන ප්‍රවත්තන් වාර්තා බලන්න

පොලිසිය පානාල ලේකය සමග සම්ප සඩුතා පැවත් වූ බව පෙන්වන ලේඛනගත අවස්ථා ද ඇත. පොලිසිය විවැති සඩුතා ඇත්තවයෙන්ම පවත්වන බව 3% ක් විශ්වාස කරති. 44.6% ක් පවත්තෙන් පානාල ලේකය හා පොලිසිය අතර සම්බන්ධතාවන් පවතින බවක් ඔවුනට ස්වීර වගයෙන් කිව නොහැකි බවය. පොලිසියේ ස්වාධීනත්වය සිමා කරන හේතු සාධකයක් ලෙස පානාලය සමග පවත්නා සම්බන්ධතා වැදගත් බවක් වැඩි දෙනා නොකිතති (4.4%) එසේ වුවද, පානාලය හා සමග සම්බන්ධතා පැවත්වීම පොලිසියේ ස්වාධීනත්වය සිමා කරන ප්‍රධාන හේතුවක් නොවන බවක් මින් අදහස් නොවේ. පොලිසි දුෂ්ණයේ මෙම අංශය ගැන කෙසේ හෝ පොලු ජනය අතර එතරම් දැනුමක් නැත. ඒ නිසාම, මෙම අංශය එතරම් විවේචනයට හාජනය නොවේ.

6.1.1.2 සම්ජත් තිශ්‍ය

අපරාධ වැළක්වීමට පොහැකිවීමට නොහැකිවීමට ප්‍රධානතම හේතුවක් ලෙස සම්පත් හිඟය පොලිසිය විසින් හඳුනාගන්නා ලදී. මෙම නිලධාරීන් සමග පවත්වන ලද සාකච්ඡාවලදී මිනිස් සම්පත් හිඟය හා ප්‍රවාහන පහසුකම් හිඟය ගැන විශේෂයෙන්ම සඳහන් කරන ලදී. පොලිසි නිලධාරීන් වෙත ප්‍රමාණය ඉක්මවා රාජකාරී කටයුතු පවරා තිබෙන බවත්, මෙම රාජකාරී නිසිලෙස ඉටු කිරීම ඔවුනට කාලවේලවක් නොමැති බවත්, ප්‍රජා සම්බන්ධතා නිලධාරීනු බොහෝදෙනෙක් පැවසුතු. ¹²⁰

6.1.1.3 නොදු ජනතාවගේ සහයෝගය නොලැබේම

මෙයද අපරාධ වැළක්වීමට බාධා කරන සාධකයක් ලෙස හඳුනාගෙන ඇත. අසල පුදේශයක සැක කටයුතු පුද්ගලයකු ගැවසුනෙන් හෝ උමා අපයෝගනයක් හෝ උමා සේවකයකු පිළිබඳ නොරුතුරු ඇත්තම්, එවා ගැන නොවරදවාම පොලිසියට තමන් දන්වා සිටින බව සම්ජත්තාව සහභාගි වූ 62% ක් පමණ දෙනා කියා සිටියන. අසල පුදේශය තුළ හොර මත්පැන් නිෂ්පාදනය/අලෙවිය සිදු වෙනම්, ඒ ගැන තමන් පොලිසියට වාර්තා කරන බවට කියා සිටියේ 41% ක් පමණක්ය. තමන් ස්වීර වගයෙන්ම පොලිසියට සහාය වන බව දකුණෙන් අයගෙන් 74% ක් ප්‍රකාශ කළහ. බස්නාහිර පළාතේ 45% කට අධික පරිසක් කියා සිටියේ ඔවුන් කිකිදාක පොලිසියට සහයක් නොදෙන බවයි. ¹²¹

පොලිසියට සහාය දීමට ඉදිරිපත් වූ අය පවතා සිටියේ, ඔවුන් පොලිසිය වෙත නොරුතුරු සපයයිමට ඉදිරිපත් වුවත්, සාක්ෂිකරුවෙන් වගයෙන් කියා කිරීමට නම් ඉදිරිපත් නොවන බවයි. පොලිසියට සහාය නොදෙන බව කියා සිටි පුද්ගලයන්ගෙන් 59.5% ක් පැවසුවේ පොලිසියට නොරුතුරු සපයයිම නිසා ඔවුන්හාට කරදාරවලට මුහුණපැමට සිද්ධිය හැකි බවය. පොලිසියට නොරුතුරු සපයයිවත්, එම නොරුතුරු මත කියා කිරීමට පොලිසිය ඉදිරිපත් නොවන බව 23% ක් ප්‍රකාශ කළහ. මින් පෙනී යන්නේ පොලිසියට පොලුරන සහයෝගය නොලැබෙන්නේ වැඩි වගයෙන්ම පොලිසිය හා ප්‍රජාව අතර සම්බන්ධතාවන්ට අදාළ පද්ධතිය දුරවලනා හේතුවෙන් බවයි.

¹²⁰ පොලිසි ප්‍රජා සම්බන්ධතා නිලධාරීන් සමග කුරුණෑගලදී හා මහනුවරදී පැවත් වූ සාකච්ඡා

¹²¹ මහජන ආකෘත්ප සම්ජත්තාව 2006 පෙබරවාරි 14 නා මාර්තු 06 අතර කාලය තුළ අභ්‍යා ලෙස තොරාගත් පුද්ගලයන් 1400 ක සහභාගින්වයෙන් පවත්වන ලදී. මේ සඳහා, විශේෂයෙන් කත්ත්වායමක් විසින් සකස් කරන ලද ප්‍රශ්නවලය හාවතා කරමින් සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී.

අපරාධවලට හේතුවන සමාජයේ කරණු සොයා බැලීම ද වැදගත් වේ. සමහර පුද්ගලයන් නිතිවිරෝධී ක්‍රියාවල නිරතවන්නේ තම ප්‍රව්‍ලේ නඩත්තු කිරීම සඳහායි. තවන් සමහරෙන් විෂ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට ද එසේ කරති. මෙවනි අවස්ථාවලදී පොලිසිය හා රජය එක් වේ අපරාධවලට මුළුවන හේතු සාධක ඉවත් සොට නිතිය අනුව පිටත් වීමට පුද්ගලයන්ට හැකිවන තත්ත්වයක් ඇති කළ යුතු වේ. මෙම ප්‍රශ්න වික්දිමට යම් ආධාර කුමයක් ඇති කිරීම වෙත අවධානය යොමු විය යුතුය. මෙනයින් සළකා බලන විට, සමහර අවස්ථාවලදී අපරාධ වැළැක්වීම සඳහා ප්‍රතිරූපීයන කටයුතු හා දිලිඳකම පිටු දැකිමේ ව්‍යාපාර ද අවශ්‍ය බව පැහැදිලි වේ. වෙනයින් අපරාධ වැළැක්වීමේ වගකීම පොලිසිය වෙත පමණක් පැවරීම සාධාරණ නොවේ. මේ ගැන රජයේ අවධානය යොමු විය යුතුය.

6.1.2 නිවාරණ පිශාවර

නිවාරණ පිශාවර යනු අපරාධ සිදු කිරීමට බිජක් උපදාව), එම බිජ මාර්ගයෙන් අපරාධ වැළැක්වීමට ක්‍රියා කිරීමයි. මෙම බිජ ප්‍රධාන වගයෙන්ම ඇති කළ හැක්සේ අපරාධ වීමර්ණ කටයුතු සාර්ථක කර ගැනීමෙන් හා අපරාධකරුවන් නිතිය ඉදිරියට ගෙන ජීමෙන්ය. අපරාධ සිදු කිරීමට හැකිවන අවස්ථා ඉවත් කිරීම ද නිවාරණ කුමයකි. අදුරු වේටි ආලේඛමන් කිරීම, අපරාධ සුළුන පුද්ගලවල පොලිස් මුර සංචාර සිදු කිරීම හා වැවලුම් සංචාරය කිරීම එවතින් නිවාරණ කාර්ය සඳහා නිදහුන්ය.

අසල පුදේශ තුළ පොදු ආරක්ෂණය සහතික කිරීම සඳහා පොලිස් මුර සංචාර වැදගත් බවට පොදු විශ්වාසයක් පවතී. පොලිස් මුර සංචාර ඉතා වැදගත් බව 70.4% ක් විශ්වාස කරති. එවා තරමක් වැදගත් බව 23.3% ක් පවතිනි. පොලිස් මුර සංචාර අවශ්‍ය බව 94% ක් ම පවතින නමුත්, පොලිස් මුර සංචාර නිතර සිදු කෙරෙන බව පවතින්නේ 16% ක් පමණි. එවා සමහර විට සිදු කෙරෙන බව 24.2% ක් පවතින අතර, 28.3% ක් පවතින්නේ මුර සංචාර ඉදානිට සිදු කෙරෙන බවයි. අපරාධකරුවන් අධේරෝමන් කිරීම සඳහා ප්‍රමාණවත් මුර සංචාර සිදු නොකරන බව 47.5% පැවසු අතර, තම පුදේශවල ප්‍රමාණවත් පොලිස් මුර සංචාර සිදු කෙරෙන බව 31.1% ක් විශ්වාස කරති.

පොලිස් මුර සංචාර, අපරාධකරුවන් වෙත නිවාරකයක් ලෙස ක්‍රියා කරන බවට විශ්වාසයක් පවතින නමුත්, විය සැමවීම විසේ නොවන බව ද සිං තබා ගැනීම වැදගත්ය. මේ සම්බන්ධයෙන් නිවියෝර්ක් නුවර සිදු කළ අධ්‍යානයකින් හෙළුවුයේ පොලිසිය යම් තැනක සිටි පමණින්ම අපරාධ වැළැක්වීමක් නොසිදුවන බවයි. බොහෝ අවස්ථාවලදී ප්‍රජාව විසින් පොලිස් කාර්යන් ඉටු කිරීම වඩා සාර්ථක වූ බව පෙනෙන්නට නිබේ. විසේ මුවද, බිතිසුතු අපරාධ මහ ද්‍රව්‍ය සිදුවන වර්තමාන පසුබම යටතෙනම්, ඉතා දැඩි අනුරු පිශාවර ගැනීමට සිදු විය හැකිය.

අපරාධවලින් වැළකි සිටීමට ප්‍රධාන පෙළඳවුම් වන්නේ අපරාධයක් කළහොත් දූඩුවම් ලබේමටත් ගැලවිය නොහැකි බවට පවතින ප්‍රබල විශ්වාසයයි, වරදක් සිදු කිරීම වෙනුවෙන් දූඩුවම් ලබා දීම සහතික බවට පවත්නා විශ්වාසය නියතව තිබිය යුතුය.¹²² මාර්ග නිති කඩ කිරීම සඳහා මැනක සිට ක්‍රියාත්මක වන ද්‍රව්‍ය කුමය මිට නිදුසුනකි. වම ද්‍රව්‍ය මුදල් වැඩි කිරීමෙන් පසු මාර්ග නිති කඩ කිරීම බොහෝ දුරට අඩු වී ඇත. අනවසර ස්ථානවල වාහන නවතා තැබීම සම්බන්ධයෙන් ද පොලිසිය දැන් දූඩු පියවර ගති. මේ හරු මත්පැන් පානයෙන් පසු වාහන පැදැවීම සඳහා පොලිසි මුළුලයිකර පරිශ්චත්‍යය දැන් ක්‍රියාත්මක කරයි.

සැලකිය යුතු තවත් වැදගත් සාධකයක් නම් අපරාධ වැළක්වීමේ කාර්ය සඳහා වැය වන මුදල් ප්‍රමාණය හා කාලවේලාවයි. මෙම වාර්තාව ආරම්භයේදී නිරීක්ෂණය කරන ලද එක් කරණුක් නම්, අපරාධකරුවන් අල්ලා ගැනීම හා ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳ පොලිසියේ උනත්දුව අපරාධ වැළක්වීම පිළිබඳ උනත්දුවට වඩා බොහෝ සේ අධික වූ බවයි. එහෙයින්, පොලිසියේ රාජකාරිවලින් වැඩි ප්‍රමුඛතාවක් ලබා යුත්තේ මෙම රාජකාරී දෙකෙන් කුමකටදායි යන ප්‍රශ්නය මතු වේ. පොලිස්පති වත්තා ප්‍රනාත්ද මහතා සමග මැනකදී පවත්වන ලද සාකච්ඡාවලින් පැහැදිලි වූයේ සුළු අපරාධ ගැන දූඩු ලෙස ක්‍රියා කිරීම තුළින් බරපතල අපරාධ සිදු කිරීම වැළක්වීමේ ක්‍රියා මාර්ගයක් දැන් අනුගමනය කෙරෙන බවය.¹²³ එහෙත් මෙම නව උපාය මාර්ගයේ කාර්මිකත්වය ගැන දැන්ම සඳහාත් කළ නොහැක්සේ වය ක්‍රියාත්මක කරන ලද්දේ ඉතා මැනක සිට පමණක් හෙයිනි.

නිතිය බලාත්මක කිරීමට පොලිසියට සහායවන ව්‍යාපෘතිවලට අමතරව, අපරාධ සිදු කිරීමට හේතු පිළිබඳවද පොලිසියේ අවධානය යොමු කිරීම වැදගත්ය. තවද, ප්‍රජාවගේ සහාය නොමැතිව, අපරාධ වැළක්වීමේ කාර්ය පොලිසියට තහිවම සාර්ථක ලෙස ඉටු කළ නොහැකිය. මේ සම්බන්ධයෙන්, බොහෝ රටවල “ප්‍රජා පොලිස් සේවා” කුමයක් ක්‍රියාත්මක වේ. මෙම කුමය යටතේ අපරාධ ගැන සිරුමාරුවෙන් කිරීමෙන් අපරාධ වළක්වා ගැනීමට සාමාන්‍ය පුරවැසි සංවිධාන පොලිසියට ක්‍රියාකාරී ලෙස ආධාර කරයි. මෙම කුමය යටතේ “අස්ථ්‍රේලයි පුදේශ මුර කිරීමේ” සම්ති පිහිටුවා ගැනී. තවද, අවට පුදේශය ගැන සේවියියෙන් හා සෙවිල්ලෙන් කිරීම සඳහා කන්ඩායම් පත් කර ගැනී.

6.2 අකරුධිකරුවන් නිතියේ රැකැළව හැඳු කර ගනීම

6.2.1 පරීක්ෂණය

වර්තමාන අපරාධකරුවන් ඉතා තුළන කුම හාවිතා කරති. තාක්ෂණික වගයෙන් ඔවුනු පොලිසියට වඩා ඉදිරියෙන් කිටිති. පොලිසියට පැමිණිල්ලක් කළ විට, ඒ පිළිබඳව උසාවියේ නඩු පැවරීමට වසර කිහිපයක් ගතවන බව කුවුරුත් දතිති. එපමණක් ද නොවේ. ගෙවල් බිඳීමක් සිදුවුනහොත්, විය දුරකතනයෙන් පොලිසිය වෙත දැන්වීමෙන්

¹²² නිදුසුනක් වගයෙන් කිංගප්පූරුදෙවේ දූඩු ද්‍රව්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිවිල දෙක බලන්න

¹²³ මෙම කුම වාර්තාවේ 8 වන පරිච්ඡේදයේදී සාකච්ඡා කෙරේ.

පමණක් කිසිවක් සිදු නොවේ. ගෙහිමිය පොලිඩිය වෙත ගොස්, පොලිස් නිලධාරිය ගෙදුරට කැඳුවා ගෙන ආ යුතුය. අභිජ්‍ය සළකුණු කන්ඩායම් අපරාධ ස්ථානය වෙත පැමිණෙන්නේ සිදුධිය සිදු වී පැය ගණනකට පසුවය. ශ්‍රී ලංකාව වැනි රටක ව්‍යුති තත්ත්වයක් යටතේ සිදුවන්නේ අභිජ්‍ය සටහන් තාක්ෂණ නිලධාරීන්හට අපරාධකරුවන්ගේ අභිජ්‍ය සළකුණු වෙන් කොට හඳුනාගෙන නොහැකි විමධි. අභිජ්‍ය සළකුණු විශේෂඥයන්ගේ පැමිණිමට පෙර අපරාධය සිදු වූ ස්ථානයට පැමිණෙන යාල් මිනුයේ නිසා විම අභිජ්‍ය සළකුණු මකි යන්නට ඉඩ ඇත.

තවද, පුර්ණ අපරාධ විමර්ශනයක් පැවත්වීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් බොහෝවේ පොලිඩියට නොලැබේ. සම්පත් හිඟය විමර්ශනවලට බාධා ඇති කරයි. ඩී.එච්.ඩී. තාක්ෂණය හා ඉතාම තුනන අභිජ්‍ය සළකුණු තාක්ෂණය මැනකිල ශ්‍රී ලංකා පොලිඩිය වෙත ලබේ ඇත. විහෙත්, ඩී.එච් ප්‍රතිච්චිතයක් වශයෙන් පොලිඩියේ කාර්යක්ෂමතාව කොනෙක්සුරට දියුණු වේදුයි තවම කිව නොහැකිය. විමර්ශන අකාර්ථක වන්නේ සම්පත් හිඟය නිසාම බව පැවතීම වනරම් සඩහා නොවේ. දේශපාලන වශයෙන් ආන්දේශ්ලනයක් ඇති කළ හා ඉක්මන් කළ යුතු අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් ඉතා සාර්ථක ප්‍රතිච්චිත පොලිඩිය විසින් ලබාගෙන ඇත.¹²⁴

පොලිඩියට දුෂ්‍රණ ප්‍රග්‍රහණය මුහුණ පාන්නට සිදුවන්නේ වැඩි වශයෙන්ම අපරාධ විමර්ශන පවත්වන අවස්ථාවේදිය. මෙම ප්‍රග්‍රහණ බොහෝවේ විශ්ලේෂණන්නේ දේශපාලනය බලපෑම් වශයෙන් හා පොලිඩියේ ඉහළ මට්ටම්වල බලපෑම් වශයෙනි. මෙම බලපෑම් නිසා විමර්ශන නොපැවත්වීමට පොලිඩියට උපදෙස් ලැබේ. “සාක්ෂි නොමැති නිසා” අදාළ මිශ්චේතු වකා දමනු ලැබේ. අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සමහර පොලිස් නිලධාරීන්ට නැතු දුම්ම පිළිඳඟ නිතිය ගැන අවබෝධයක් නොමැති බවත්, ඔවුන් සමහරවේ නිති විරෝධ ලෙස සාක්ෂි බාධා ගන්නා (ඩී.එච් අනවශ්‍ය වේ) බවත්, පෙන්ශයි පොලිස් නිලධාරීන් සමග පැවත්වූ සාකච්ඡාවලදී අනාරච්චා වුවද තවද, මහජන සහයෝගය නොලැබෙන නිසා අපරාධ පරීක්ෂණ දුෂ්කර වේ. පොලිඩියට මහජන සහයෝගය වඩාත්ම අවශ්‍ය වන්නේ අපරාධ පරීක්ෂණ පැවත්වීමේදිය. මහජන සහයෝගය මෙසේ නොලැබේ යන්නේ පොලිඩිය හා ප්‍රජාව අතර පවත්නා සඩහා බැඳුවැටීම නිසා බව පෙනේ.

වුදිනයන් අතරින් 13% කට හා අන්ධඩ්ජුවට ගන්නා ලද නො රඳවා තබා ගන්නා ලද අය අතරින් 26.2% කට තමන් කතා කරන හාමාවන් දේවා බාධා ගැනීමට නොහැකි වූ බව මහජන ආකල්ප සම්ක්ෂණයේදී හෙළ විය. තව ද, තමන්ගේ ගැටළුව තේරුම් කරදීම සඳහා ප්‍රමාණවත් කාල වේලාවක් ඔවුන්ට බාධා නොදුන් බව වුදිනයන්ගෙන් 26.8 ක් හා අන්ධඩ්ජුවට ගන්නා ලද නො රඳවා තබා ගන්නා ලද අය අතරින් 42% ක් පැවතුහු.¹²⁵ (භාෂා) ප්‍රග්‍රහණ වඩාත් උගුව බලපෑම්වන උතුරේ හා නැගෙනහිර මහජන ආකල්ප සම්ක්ෂණය නොපැත්වේ. විහෙකින් අප්‍රකාදය පළකිල අයගේ ප්‍රතිග්‍රහය අන්තර්වශයෙන්ම ඉහත සඳහන් සංඛ්‍යාවලුන් දැක්වෙන ප්‍රමාණයන්ට වඩා අධිකය.)

¹²⁴ රිටා ජේන්ස්, විනිසුරු සරත් අමේලධාරිය හා රෝයල් පාර්ක් මිනිමයැම් නිදහස්සය

¹²⁵ මහජන ආකල්ප සම්ක්ෂණය 2006 පෙබරවරි 14 නා මාර්තු 06 අතර කාලය තුළ අනතු වෙත ගොරුගෙන ප්‍රදේශයෙන් 1400 ක සහගාගේන්වයෙන් පවත්වන ලද. මේ සඳහා, විශේෂඖ කන්ඩායමක් විසින් සකස් කරන ලද ප්‍රග්‍රහණලිය භාවිත කරමින් සම්මුඛ සාකච්ඡා පවත්වන ලද.

මෙම ප්‍රතිච්චල මනෝමුලික බව පැවසුව හැකි වුවද, එනම් “ප්‍රමාණවත් කාල වේලාවක්” යනු නිශ්චය වගයෙන්ම කොපමත් කාලයක් ද යන වග පැහැදිලිව නිර්වචනය නොමූලි නිසා, මෙම ප්‍රතිච්චලවලින් පිළිබිඳු වන ප්‍රශ්නය බරපතලය. මෙම ගැටුව දෙක ප්‍රද්‍රේශලයන්ගේ සිවිල් නිදහස් අයිතිවාසිකම්වලට අදාළ වේ. එවත් දුර්වලතා ක්‍රියාකාරී ප්‍රජාතාන්ත්‍රික රටක නොතිබිය යුතුය. තවද, වුද්‍යතාත්‍යතා පිළිතුරු සැපයීමට ප්‍රමාණවත් කාලයක් නොලැබේනම් හෝ ඔහුට/අයට තේරුම් ගත හැකි හාජාවකින් පරිස්ථිත්‍ය සිදු කෙරේ නම්, විය කුමන වර්ගයේ පරිස්ථිත්‍යක්ද යන ප්‍රශ්නය අසන්නට සිදු වේ.

තවද, අපරාධ පරිස්ථිත්‍ය පවත්වන අතර ගාරීක වධ හිංසා සිදුකරන ලද බොහෝ අවස්ථා ද ඇත. මෙවත් දේශීලු වැඩි වගයෙන්ම සිදුවත්තේ පොලික් නිලධාරීන්ට නියමිත විමර්ශන කුළුලතා නොතිබෙන නිසාය. පරිස්ථිත්‍ය පැවතෙන්මට අදාළ නෙතික කරණු පිළිබඳ අවබෝධයක් පොලික් නිලධාරීන්ට නොමැති බවද සාකච්ඡාවලදී හෙළි විය. පරිස්ථිත්‍ය පැවතෙන්මේදී මතුවන මෙවත් දුර්වලතා නිසා, නඩු සාර්ථක වීම සීමා වේ.

අපරාධ අල්ලා ගන්නා ප්‍රධාන ක්‍රම දෙකකි. එනම්, මහජනයාගෙන් ලැබෙන පැමිණිල් හා හෝඩ්වාවන් සහිත තොරතුරු සහ පොලිසිය විසින් මෙහෙයුවන වට්ටුමිය. මහජනතාව පොලිසිය වෙත විශ්චාය නොතැබන නිසා, තම ප්‍රදේශීලිය සිදුවන නිතිවිරෝධී ක්‍රියා පිළිබඳව පොලිසියට හෝඩ්වාවල් සැපයීමට ඔවුනු සාමාන්‍යයෙන් බිඟ වෙති. මෙය කණ්ඩාලුදායක තත්ත්වයකි. මහජනය සමග පවත්වන ලද සාකච්ඡාවලදී හෙළි වුයේ, පොලිසිය අපරාධකරුවන් සමග සම්පූර්ණ සංඛ්‍යාතා පවත්වන බව ඔවුන් විශ්චාය කරන බවත්, එහෙයුම් පොලිසිය වෙත තොරතුරු සැපයුවහොත් ඔවුන්ගේ නම් ගම් පොලිසිය අපරාධකරුවන්ට දෙන නිසා, අපරාධකරුවන්ගෙන් ඔවුනට තර්ජන හා ප්‍රතිච්චිත්‍යාලීම් විළ්ල වන බවය.

පැමිණිලිවලට හා තොරතුරු සැපයීම්වලට ප්‍රතිච්චල දැක්වීමට අමතරව, කළබල ඇති කිරීත හා සැක කටයුතු ප්‍රද්‍රේශීලයන් සොයාගෙන ගොස් ඔවුන් නිතිය ඉදිරියට ගෙන එම, පොදු සාම්‍යට තර්ජනයක් විය හැකි කරණු ගැන තොරතුරු රැක්කර, එම රහස් තොරතුරු අදාළ ස්ථානවලට දැන්වීම ද පොලිසියේ රාජකාරීවලට අයන් වේ.¹²⁶ මෙම කාර්යයන් ඉටු කරන්නේ වැට්ටුම් මගින් හා බාධක යොදා සේදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන්ය.¹²⁷ මිට අමතරව, පොලිසිපති වන්දා ප්‍රත්‍යාද්‍ය මහතා විසින් “මධ්‍යම සේදිසි කාරක සහාවක්” පිහිටුවන ලදී. මෙම කාරක සහාව රටපුරා ක්‍රියාත්මක වන අතර, විවිධ පරිපාලනමය ප්‍රදේශ තුළ කටයුතු කරයි.

පොදු ජනතාව සමග වඩා සම්පූර්ණ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම තුළින් මෙම ප්‍රශ්නය විස්මාන හැකි බව පෙන්වා දෙනු ලැබේ.¹²⁸ මෙහිදී අදාළ කරණුක් නම් අපරාධ පරිස්ථිත්‍ය, නිවාරණ කටයුතු හා අපරාධ වැළැක්වීම සඳහා යොදා ගන්නා පොලිසි නිලධාරීන් සංඛ්‍යාවයි. නිලධාරීන් හිඟය හා වෙනත් සම්පත් හිඟය හේතුවෙන්, මහජනයාගේ

¹²⁶ පොලිසි ආයු පනතේ 56 වන වගන්තිය

¹²⁷ “අමුත්තන්ගේ රාජ්‍යය” නිදහස්නකි

¹²⁸ “පොලිසි ප්‍රතා සංඛ්‍යාතා” යටතේ මෙය මත සාකච්ඡා කෙරේ

හඳුනි අවශ්‍යතා සඳහා පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් විය නොහැකි වීම ඇත්තවගයෙන්ම කණුගාවුවට කරනුකි. මෙම ප්‍රශ්නය පද්ධතිය දුර්වලතා විස්තර කෙරෙන පරිවිෂ්දයේද සාකච්ඡා කෙරේ. විස්තරවද, වික් කැපී පෙනෙන නිදහුන් අවස්ථාවක් මෙහිද සඳහන් කළ යුතුවේ.


මෙම කිද්ධිය අනාවරණය වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රජා සම්බන්ධතා නිලධාරීන් හා ප්‍රජා සංවිධානයන් අතර පවත්වන ලද රැස්වීමේදය. දිනක් තම නිවසට සොරෙකු කඩා වැදුණු බව මෙම රැස්වීමට සහනාගි වූ කාන්තාවක් පැවතුවාය. සොරා වික් කාමරයකට කොටුකර එම කාමරය වසා අගුල් ලැබෙන ඇයට හඳුනි විය. විස් කිරීමෙන් පසු ඇ පොලිසියට දුරකතන පත්‍රවූයියක් දුන්තාය. පොලිසිය එවිට කියා කිටියේ පොලිසියේ පිළි රැවිය ඒ අවස්ථාවේද එහි නොතිබුණු බවත්, වැඩිවින් ඇයට උපකාර කිරීමට ඔවුන්ට නොහැකි බවත් හා ඇය විසින් සොරා පොලිසිය වෙත රැගෙන ආ යුතු බවත්ය. මෙය ඇත්තවගයෙන්ම කිදු වූ බව පොලිසිය පිළිගන්නා අතර, විය සංඛ්‍යා ප්‍රශ්නයක් බවත් වෙතත් පොලිසියට ඒ අවස්ථාවේද කළ හඳුනි වූ දෙයක් සොහොන්ම නොතිබු බවත් පවත්න ලදී. තවද, පොලිසියට බොදෙන ඩිස්ක්ල් ඉන්ධන ප්‍රමාණය ඔවුන්ගේ පුද්ගල මුර සංවාරය කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, පොලිස් නිලධාරීන්ට කළ නොහැකි තරම් රාජකාරී කටයුතු පටව නිභෙන බවත් පෙන්වා දෙන ලදී.

පොලිස් රාජකාරී කටයුතු අතරින් කිනම් රාජකාරී සඳහා ප්‍රමුඛතාව හිමිවිය යුතුදූ යන ප්‍රශ්නය මේ නිසා මතු වේ. හඳුනි අවශ්‍යතා ගැන කටයුතු කිරීමට පවතා කාලවේලාවක් නොමති පොලිස් නිලධාරීන් අපරාධ වැළැක්වීමේ කටයුතුවල හා ප්‍රජා සම්බන්ධතා දියුණු කිරීමේ කටයුතුවල නිරත වන්නේ කෙසේද?

6.2.2 ක්‍රුල් වැරදි සම්බන්ධයෙන් නඩු තැවරීම

අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කිදු කරන්නේ පොලිසිය විසිනි. බරපතල අපරාධ සම්බන්ධයෙන් නම් පරීක්ෂණ වාර්තා ලිපි ගොනු නිනිපති දෙපාර්තමේන්තුව වෙත යවතු ලබේ. සුළු අපරාධ සම්බන්ධයෙන් අනිවෝදනා ඉදිරිපත් කරන්නේ පොලිසිය විසිනි. පරීක්ෂණ කටයුතුවල ගුණාත්මකනාවය ඉතා ප්‍රමුඛ බවත්, ඒ හේතුවෙන් බොහෝ අවස්ථාවලද නඩු පැවරීමක් නොකිදුවන බවට වේදනා වීල්ල වේ. බොහෝ පොලිස් නිලධාරීන්ට අනිවෝදනා පිළිබඳ කුකළනා නොමති නිසානී අපරාධවලට හාජනය වූ පාර්ශ්වයට වඩා බොහෝ පුබල ලෙස අපරාධකාර පාර්ශ්වය උසාවියේද නියෝජනය වන බවට ද වේදනා ඇත. මේ හැරැණු විට, ජේජ්ජ්ධී පොලිස් නිලධාරීන්හර නඩු දිනවලට අධිකරණයට යැමට නොහැකි වූ විට, ඔවුන් විසින් කණ්ඩා නිලධාරීන් යැවෙන අවස්ථා ද ඇති බව පෙන්වා දෙනු ලබේ.

නඩු පැවරීමේද මුහුණ පැමට කිදුවන පහත සඳහන් බැඩකවලට අදාළව පොලිස් නිලධාරීන් ලකුණු 10 ක පරිමාණය අනුව ඒවායේ වැදැගන්කම මෙලෙස ප්‍රකාශ කළ බව ව්‍යුත්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ සම්ක්ෂණයෙන් හෙළි වේ.



නඩු පැවරීමේ කටයුතු මෙහෙයුමේ කාර්යන් සඳහා පමණක් වෙනම පොලික් නිලධාරීන් සංඛ්‍යාවක් තෝරාගෙන ඔවුනට ප්‍රමාණවත් ප්‍රහුණුවක් ලබා දීමෙන් මෙම ප්‍රග්‍රහය විසඳුමට ක්‍රියා කළ යුතු බව නිර්දේශ කෙරේ. මේ හැරුණු විට, නිතිමය සිමාවන් නිකා අපරාධකරුවන් වෙත නඩු පැවරීමට තමන්ට අභි හැකියාව දුර්වල වන අවස්ථාවක් තිබේනම්, ඒවා ප්‍ර.පො.කො). වෙත ඉදිරිපත් කර, ප්‍ර.පො.කො). මාර්ගයෙන් අවශ්‍ය සංගේධනයන් ව්‍යවස්ථාපුයකය ලබා සම්මත කර ගත යුතුය. නඩු සියල්ලක්ම අසාර්ථක වන්නේ පොලිකියේ වරදින් නොවන බව සිහිතඩා ගැනීම වැදගත්ය. අසාර්ථකත්වයට හේතුවන වෙනත් සාධක ද සැලකිල්ලට ගත යුතුය.

6.2.3 ආරුතා ආයතන ප්‍රතිසංස්කරණය කිරීම

අපරාධ වැළක්වීම සඳහා ආයතන ප්‍රතිසංස්කරණය කිරීම ද අවශ්‍ය වේ. මෙයේ ප්‍රතිසංස්කරණයට හාජතය විය යුතු ප්‍රධාන ආයතන දෙකක් නම් බන්ධනාගාරය හා උකාවිය වේ. උකාවි රේපිස්ට්‍රාර කාර්යාල හා අපරාධකරුවන් අතර සහයෝගී ක්‍රියාකාරීන්වයක් පවතින බවත්, ව්‍යුහගැනීම් ලිපිගොනු අයුතු ලෙස වෙනස් කෙරෙන බවත්, වාර්තාවලින් හෙළුවේ.¹²⁹

¹²⁹ කේමකිර කුමාර කළුදේරා නඩුව (S.C.T.R.) අයදුම් අංක 343/99, SCM 6/11/2001 ලිපි ගොනු හා සාක්ෂි වාර්තා අයුතු ලෙස වෙනස් කිරීම නිතර නිතර සිදුවන බව මෙතිද උකාවිය විකින් සඳහන් කරන ලදී

විහෙයින්, පොලිස් දුෂ්චරිතය ගැන සාකච්ඡා කරන විට, පොලිසිය පමණක් ගැන අවධානය යොමු කිරීමෙන් ප්‍රයෝගනයක් නොවේ. දුෂ්චරිත කටයුතු සඳහා පොලිසිය සමඟ එක් වී කටයුතු කරන අනෙක් ආයතන වෙත ද සැලකිල්ල යොමු කළ යුතුය. ඒ අනෙක් ආයතනවල සම්බන්ධතාව නොමැතිව පොලිසිය පමණක් ඒකපාර්ශවීකව දුෂ්චරිත කටයුතුවල නිරතවීම විනරම් පහසු නොවේ.

වර්තමාන කාර්ය පටිපාටිය යටතේ අපහරණය, තැකිගැනීමේ, සූච් තුවාල කිරීම් යනාදි සරල හා සෘජු කරයුතු පවතී නිතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ. ඉතා බිරුපතල හා සංකිර්තු නඩු ගැන ක්‍රියා කරන නිතිපති දෙපාර්තමේන්තුවේ වැඩිකටයුතු මේ නිසා ගෙයි ගකී යුත්තිය පකිදාලීම ඉතා ප්‍රමාදකාරී කියාදාමයක් බවට පත්වේ. විසේ වුවද, නිනිජායන්ගෙන් සමන්වීන වූ පොලිස් දෙපාර්තමේන්තුවේ නිති අංශයට මේ ගැන කිසිවක් කළ නොහැක්කේ මත්දායි යන ප්‍රශ්නය මෙහිදී පැන නැති. ප්‍රමාදවීම් වැළක්වීම සඳහාත්, පොලිසියේ නිති අංශයෙන් උපරිම ප්‍රයෝගන ගැනීම සඳහාත්, ඉතාම සරල හා සෘජු නඩු එම අංශය විසින් මෙහෙයිය යුතු බවට මින් තිරදේශ කරනු ලැබේ.

6.3 රුව ව්‍යාහා තාලුනය

රුව ව්‍යාහා පාලන සෙෂ්චාය පසුගිය වසර කිහිපය තුළදී සංවර්ධනය වී ඇත. නාජ්‍යනායේ සිංහ දියුණුව, මාර්ගවල ගමන් කරන රුව ව්‍යාහා සංඛ්‍යාව වැඩි වීම, මාර්ග පද්ධතිය සිංහයෙන් සංවර්ධනය වීම හා සංවර්ධන මංසන්ධි ඇති වීම යනාදි සාධක ජේත්තුකොට ගෙන පොලිසියට නූපුරුදු ප්‍රශ්නයකට මුහුණ දීමට කිදු වී ඇත. පොලිසිය හා මහජනයා වැඩි වගයෙන්ම මුණා ගැසෙන්නේ මෙම සෙෂ්චාය තුළදිය. විහෙයින් පොලිසිය පිළිබඳ මහජන මතය වැඩි වගයෙන්ම හැඳි ගැසෙන්නේ මෙම සෙෂ්චාය ආගයෙනි.

මාර්ග ආරක්ෂාව පිරිනි ඇති බවටත්, මාර්ග අනතුරු විගාල ලෙස වැඩි වී නිබෙන බවටත්, පොදු ටිකැහැන්වයක් ඇති බව පෙනේ. මෙම නත්වයට වැඩි වගයෙන්ම වගකිය යුත්තේ රියදුරුත් බව ද පොදුවේ විශ්වාස කෙරේ. මාර්ග අනතුරු වැළක්වීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකාරීන්වය ඉතා සතුවුවුයක බව මහජනතාව අතර 12.7% ක් ද, තරමක් සතුවුවුයක බව 57.5% ක් ද, තරමක් අසතුවුවුයක බව 16.9% ක් ද, ඉතා අසතුවුවුයක බව 4.4 ක් ද පැවතුණ. අනතුරු වැළක්වීමේ කාර්ය පිළිබඳව පොලිසියේ ක්‍රියාකාරීන්වය අසතුවුවුයක බව ප්‍රකාශ කළ අයගෙන් 66% ක් විශ්වාස කළේ එම තත්වයට හේතුව පොලිසිය අල්ලක් බ්‍රා ගෙන රියදුරුන්ට දඩ තුන්සු නිකුත් නොකිරීම හා නඩු නොපවරීම බවය. අනෙක් අතට, මහා මාර්ගවල ආරක්ෂාව සහතික කිරීමට තමන්ට නොහැකි වන්නේ සම්පත් හිගය (6.2.3), මාර්ගවල ඉඩ කඩ මදි වීම (79.4) හා මහජන සහයෝගය නොලංඩීම (42.5) යන හේතුන් නිසා බව පොලිසිය පවසනි. මෙම දත්ත රැස්කරන ලද්දේ මාර්ග නිති කඩ කරන රියදුරුන්ගෙන් අය කරන දඩ මුදල් වැඩි කිරීමට පෙර හා මාර්ග නිති කඩ කරන රියදුරුන්ට විරෝධීව දැඩි පියවර ගැනීමට පෙර බව සිහි තබා ගත යුතුය.


දුනට පවත්නා මාර්ග නිති ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම පොලිසිය මැනක සිට පවත් ගෙන ඇතේ. නිනිචිටෝධී ලෙස ගාල් කර තැබෙන වාහන ඇදුගෙන යැම්, අධිවේගි රිය පදුවේම් වැළැක්වීම හා මත්පැන් පානයෙන් පසු රිය පදුවේමට විරෝධිව කටයුතු කිරීම මෙම දැඩි පිළිවෙත යටතේ සිදු කෙරේ. විලෙසම මාර්ගවල ගමන් කරන රට් වාහන පරිසර හිතකාම් සහ බාවහායට සූදුසු බව සහතික කිරීමට ද පොලිසිය දැන් පියවර ගති. මෙම පොලිස් ක්‍රියාකාරීත්වය පැසෙනුමට ලක් කළ යුතුය.

කෙසේ වෙතත්, රට් වාහන පොලිසිය අල්ලසට හා දුෂ්පාත්‍යට යට වී ඇති බව නොරහසකි. මිට ප්‍රධාන හේතුන් නම් අධිකෘත්‍යායක් නොමැතිකම, වගකීම නිශ්චිත වෙත භාරකර නොත්තිම හා ක්‍රියා කළ යුතු අන්දම ගැන අනිමත්‍ය පොලිස් නිලධාරීන් වෙත භාරකර තිබුමය. මේ අනුව දැඩි තුන්ධි නිකුත් කරනු වෙනුවට, සමහර අවස්ථාවලදී රියදුර්න්ට අවවාද දීමට නිදහසක් පොලිස් නිලධාරීන්ට ඇතේ. දැඩුමුදල් ගෙවීමට සිදු වීමෙන් විදින්නට වන කරදුර්වලන් බෙරීම සඳහා බොහෝ රියදුර්න් පොලිසියට ඇල්ලක් මුදල් දෙනි. මෙම ඇල්ලක් පුරුද්ද අප සමාරයේ කොනෙක් උරට මුළු බැකැගෙන ඇද්දය කිවහොත්, බොහෝ රියදුර්න් නම රිය බාවහන බලපත්‍රය සැමවීම රැඹියල් සියයේ නොවූවක දෙවන තබා ගතිති. එවිට පොලිස් නිලධාරියෙකු බලපත්‍රය ඉල්ලු විට එය පහසුවෙන්ම දිය හැකිය. පොලිස් නිලධාරීන් මුදල්වලන් බිනෑම දෙයක් කිරීමට හෝ නොකිරීමට පොලුණා ගත හැකි බවට මහජන මතයෙක් ගොඩනැගි ඇත්තේ මෙම ඇල්ලක් පුරුද්ද නිකාය. සමහර විට, ඇල්ලක් තබා ගැනීමේ වේතනාවන් සමහර පොලිස් නිලධාරීනු රියදුර්න්ට බොරු වෝදනා ව්‍යුත්ල කරති.

මහජන ආකළුප සම්භාත්‍යය (මහජනය පොලිස් නිලධාරීන්ට ඇල්ලස් දීමට ඉදිරිපත්වන අවස්ථා පිළිබඳව) අනුව, මාර්ග නිති කඩ කිරීම සම්බන්ධයෙන් පොලිසිය සමග ප්‍රතික්‍රියා දැක් වූ අයගෙන් 38.2% ක් පොලිස් නිලධාරීන් වෙත යම් අල්ලසක් දීමට ඉදිරිපත් වී ඇතේ. මොවුන්ගෙන් 55.2% ක් පැවසුවේ පොලිසිය යම් අල්ලසක් ඉල්ලු බවයි. ඉතිරි 44.8% ප්‍රකාශ කළේ තමන් ඇල්ලසක් පිළිගෙන් වූ බවය.¹³⁰ මාර්ග නිති කඩු අයගෙන් 38.2% ක් පොලිසියට යම් අල්ලසක් දීමට ඉදිරිපත් වූහ. (පහත දැක්වෙන වගුව බලන්න)

¹³⁰ මහජන ආකළුප සම්භාත්‍යය 2006 පෙබරවාරි 14 නා මාර්තු 06 අනර කාලය තුළ අනුතු ලෙස ගොරුගත් පුද්ගලයන් 1400 ක සහකාරීන්වයෙන් පවත්වන ලදී. මේ සඳහා, වියෙෂ්ඨා කත්ත්වායමක් විසින් සකස් කරන ලද ප්‍රශ්නවලය හාවිතා කරමින් සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී.

ඔබ පොලිසියට කවදු හෝ යම් අල්ලසක් පිළිගන්වා තිබේද?



මාර්ග නිති කඩීම සඳහා දඩ මුදල් මැනකදී 10 ගුණයකටත් ඇඩික ලෙස වැඩි කරන ලදී. මේ නිසා පොලිස් නිලධාරීන් වෙත අල්ලස් දීමට මහජනය වැඩි වගයෙන් පෙළුණුනි. රට් වාහන පොලිසිය විසින් අල්ලස් පිළිගැනීම ඇඩ වී ඇත්දුයි හෝ වැඩි වී ඇත්දුයි නිගමනය කිරීම දුෂ්කරය. මේ පිළිබඳ සංඛ්‍යාමය තොරතුරු තොමැනි. වනිසා විශ්‍රාන්තියේ පදනම් වී ඇත්තේ පොදුජන ආකෘත් හා පුද්ගලික අත්දුකීමිය. වහෙදින් වෙනසක් කිදු වැදු දි තිරණය කළ හැක්කේ මහජන මතය සැලකිල්ලට ගැනීමෙනි. තිවරදී මහජන මතයක් ගොඩ නැගීමට සැහෙන කාලයක් ගතවනු ඇතේ. මෙම සේෂනුයේ පොලිස් දුෂ්ණය ඉතා ප්‍රබල ලෙස හා දිග කාලීන ලෙස සමස්ත පොලිසිය පිළිබඳ ආකෘත්පයන් කෙරෙහි බලපෑම් ඇති කරයි.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින් මිනිස් සම්පත් හිගය ගැන සළකා බලන විට, සිහිට නැගෙන තවත් ප්‍රග්‍රහක් නම් රට්වාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් වුවමනාවට වැඩි සංඛ්‍යාවක් යොදා තිබේද යන්නයි. රට් වාහන පාලනය වැනි සේෂනුයන් තුළ පොලිස් නිලධාරීන් වෙනුවට සිවිල් වැකියන් යොදාවාගන හැකි බවට යෝජනා ඉදිරිපත් වී ඇතේ. මෙහිදී නැගෙන ප්‍රග්‍රහක් නම්, එවැනි අයගේ වගකීම හා පාලනය කෙනරම් දුරට ක්‍රියාත්මක කළ හැකි ද යන්නයි. පොලිස් නිලධාරීන් හා සිවිල් වැකියන් ඒකාබද්ධව ක්‍රියා කරන වැඩිසටහන් ගැන සළකා බැවිම වටි. විනය, පාලනය හා මුල්‍යමය සම්පත් පිළිබඳ ප්‍රශ්න කෙසේවුවන් සැලකිල්ලට හාජනය කිරීමට සිදු වේ.

6.4 මානව හිමිකම් උලුංගනය කිරීම්

මානව හිමිකම් පිළිබඳ අවධානය¹³¹ වර්ධනය වේම නිසාත්, ඒ පිළිබඳ ජනමාධ්‍යේ සැලකිමෙන්හාවය වර්ධනය වේම නිසාත්, පොලිසිය විසින් පසුගිය දශකය තුළදී මානව හිමිකම් උල්ලාගනය කළ අවස්ථාවන් ගණනාවක්ම අනාවරණය වේ ඇත. මානව හිමිකම් සංවිධාන විසින් දක්වන උනත්දුව ප්‍රමාණය ඉක්මවා යැමක් බවත්, විස්තර මට්ටමක වධනීංසා අවශ්‍ය බවත්, පොලිසිය අන්ත වගයෙන්ම විශ්වාස කරන නිසි,¹³² මානව හිමිකම් උල්ලාගනය කිරීම් සම්බන්ධයෙන් විතරම් ප්‍රතිච්චරයක් දක්වා නොමැතු. මෙය කණ්ඩාවුවට කරුණුකි. සමාජයට අභිජකර ප්‍රමාණයකට උල්ලා ඔහුට විරෝධව නඩු පැවරීම සඳහා මානව හිමිකම් විස්තර ප්‍රමාණයකට උල්ලා සෑදාරණ බවට පොලිස් නිලධාරීන් 42.7% ක් තරමක් දුරට විකාශ වන අතර, පොලිස් නිලධාරීනු 24.8% ක් සපුරාම විකාශ වෙති. මෙය ද කණ්ඩාවුවට කරුණුකි. අපරාධකරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට වඩා සමාජය ආරක්ෂා කිරීම ඉනා වැදුගත් බවට 59.2% ක් ප්‍රඛාල ලෙස විකාශ වන අතර, 24.2% ක් සම ප්‍රමාණයකට විකාශ වෙති.

ජනමාධ්‍ය වඩාත් අවධානය යොමු කරන්නේ පොලිස් ස්ථාන අනුළත දී කිදුවන වධනීංසා වෙත වුවත්, මානව හිමිකම් උල්ලා සෑදාරණය වන විකාශ අවස්ථාව විය නොවේ. විවැනි වධනීංසා වලට අමතරව, අවශ්‍ය දායක ලෙස සැලකීම, අවශ්‍ය පියවර ගැනීමෙන් වැළකි සිටීම, අන්තනේමතික ලෙස අන්ඩංගුවට ගැනීම හා රඳවා තැබීම සහ වෙනත් පිඩිවන් ද පොලිස් නිලධාරීන් විසින් ප්‍රංශ්දක් වගයෙන් කරනු ලැබේ.

6.4.1 වධනීංසා කිරීම හා රඳවා තඩා ගැනීම

අන්ඩංගුවේ සිටියදී මියයැම් හා පොලිස් ස්ථාන අනුළත දී කිදුවන වධනීංසා කිරීම් ගැන ප්‍රවත්තන් වර්තා මගින් නිතර අසක්නට ලැබේ.¹³³ ජෙරාඩ් පෙරේරා හා ප්‍රමා භේවගේ ලාල් ආමුන සිද්ධීන් විවැනි වධනීංසා පිළිබඳ අතිගා බිජිනුනු නිදුසුන්ය. ලාල් මරණයට පත් වුයේ කොශේල් කැන් දෙකක් කොරකම් කළ බවට සකක පිට රීමාන්ඩ් හාරයේ සිටියදී පහර දෙනු ලැබීමෙනි. නොරතුරු බඩා ගැනීමටත්, පාපේවිවාරණ බඩා ගැනීමටත් පොලිසිය සකකකරුවන් වෙත වධනීංසා පමණුවන බව පැවතේ. මරණයට පත්වන තරමට සකකකරුවකුට පහරදීම වධනීංසා කිරීමක් බව ඕනෑම පොලිස් නිලධාරීයකු දැන්නා නමුත්, සකකකරුවකු ප්‍රතිභාධනය කිරීම සඳහා නින්නාතුකුල බලාත්කාරය යෙදීම සහ කෙරනර, ප්‍රමානුමික හා අවමන් ආකාරයට වැළකීම අතර වෙනස වටහා ගැනීමට ඔවුනු අසමත් වෙති. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව අවශ්‍ය ප්‍රහුණුව නොලැබීම සහ පොලිසිය මෙන්ම ප්‍රමාණයකරුවන් ද හමුදාකරණයට යුතුකාම්ත්වයකට පත්ව වේ නිම්මයි.

¹³¹ සිටිල් හා දේශපාලනය හිමිකම් පිළිබඳ ජගත් ප්‍රජාපතියේ දෙවන වෙශක්ල්පින සංඛ්‍යානය හා වධනීංසාවලට එරෙහි සම්මුතියේ වෙශක්ල්පින සංඛ්‍යානය නිදුසුන්ය.

¹³² රඳවාගෙන සිටින අයගේ නඩුයින්ට හා නිනිභුද්‍යන්ට ඔවුන් හැඳුවීමට ඉඩදෙන බවටත්, රඳවාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ බ්‍රිත් කාරාංඡ පොලිස් ස්ථානවල ප්‍රජාරාගය කිරීමටත්, පොලිස් ස්ථානවලදී කිදුවන වධනීංසා පිළිබඳව ස්ථානගාර නිලධාරීන් වශක්මට යටත් කිරීමටත් පරිති පොලිස් කොමිෂන විකාශ වේ ඇත.

¹³³ පොලිස් ස්ථාන 29 කද වුදිනයන් 46 දෙනෙකට විරෝධව කිරීමෙන් ප්‍රංශ්දක් සිදු කරන ලද වධනීංසා ත්‍රියා 31 න් මානව හිමිකම් කොමිස විසින් 2001 දී ලේඛනගත කරන ලදී. එන් ගුවීමන් විසින්. (RIGHTS-SRI LANKA: Torture, Still instilled in Police Culture by Aaron Goodman)

මානව හිමිකම් ගරු කිරීමේ ප්‍රතිපත්තිය අපරාධකරුවන්ට අදාළව අනුවෙත බව හා අපරාධ මර්දනයේදී පොලිඩියේ අසාර්ථික්තවයට මූල්‍යන බව බොහෝ පොලිඩ් නිලධාරීනු අද විශ්වාස කරති.¹³⁴

පසුගිය දැයක සිහිපය තුළදී පොලිඩිය කැරලි කන්ඩායම් මර්දනය කරන බලකායක් බවට ද පත් වී ඇති.¹³⁵ ජනතා වෘත්තිය පෙරමුණෙන් කැරල්ල හා 1983 වර්ගික කොළඹ මර්දනය සඳහා පෙරමුණ ගැනීම හේතුවෙන් පොලිඩියේ කිර්තියට කැළලක් සිදු වී ඇත. මෙම ආක්ෂ්‍යයන් සමාජය තුළ ද දක්නට ඇත. සායමි හෝ පාපේච්චාරණයන් ලබා ගැනීම සඳහා සැකකරුවන්ට තරමක් දුරට හිංසා කිරීමට පොලිඩියට අයිතියක් නිබෙන බව මහජනයාගෙන් 42.3% ක් විශ්වාස කරති. සැකකරුවන් උසාව් වෙත ඉදිරිපත් නොකර දිර්හ කාලයක් රිමාන්ඩ් හාරයේ නබා ගැනීමට තුස්තවාදය වැළැක්වීමේ පහත මගින් පොලිඩිය වෙත අවසර දී ඇති.¹³⁶ මෙම අවසරය නිසා විරෝධකරුවන්ට පිඩා පැමිණුවීම හා වර්ගික විශේෂිකරණයට මගපෑදී ඇති බව මානව හිමිකම් කොමිෂන ප්‍රකාශ කර ඇති.

තවද, පිශිත පාර්ශ්වය ආරක්ෂා කරනු වෙනුවට, පුදේශවල ප්‍රභුත්ස් පාර්ශ්වය ගැනීමෙන් පොලිඩිය සමානාන්තමතා විධි විධාන ද කර ඇති. මෙය වැඩි වගයෙන්ම සිදුවන්නේ පොලිඩිය ක්‍රියා කළ යුතු අවස්ථාවලදී එසේ කිරීමෙන් වැළැක්ම තුළින්ය. මේ ලක්ෂණය මැනක සිදු වූ ආගම් ආග්‍රිත සිදුවීම් ගණනාවකින් පැහැදිලිව පෙනේ. දේවස්ථාන ගණනාවකට විරෝධීව තර්ජන විශ්ලේෂණ ලද බව පොලිඩියට පැමිණුවී කරන ලද නමුත්, ඒ සම්බන්ධයෙන් පොලිඩිය ක්‍රියාත්මක නොවූ බව දේවස්ථාන හාර පුරුෂයේ පැවතුණු. මේ හැරුණු විට, පොලිඩ් නිලධාරීන් සාමාන්‍යයන් අදාළ පුදේශවල ගැවයුන නමුත්, දේවස්ථානවලට ගිති තැබූ අවස්ථාවලදී ඔවුනු විහි නොකිරීයා.

පොලිඩිය විසින් සිදු කෙරෙන මානව හිමිකම් උල්ලාක්නයන් ගෙන වඩාන්ම අසාන්තව ලබෙන්නේ මානව හිමිකම් නඩු වශයෙන් එවා ග්‍රේෂ්ඩ්ධිකරණය වෙත ඉදිරිපත් කිළ විටය. විවැනි අවස්ථාවලදී පොලිඩ් නිලධාරීන් වෙනුවෙන් පෙනි නොකිරීමට නිතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිපත්තිමය තිරණයක් ගෙන ඇති. මිට අමතරව, මෙම වැරදි කරන පොලිඩ් නිලධාරීන්ට විරෝධ නඩු වධනිංසා පනත යටතේ මෙහෙයවනු ලැබේ.¹³⁷ එහෙත් මෙම පනත යටතේ එතරම් නඩු ගණනක් මෙහෙයවා නැති. එසේ වුවද, විවැනි නඩු සංඛ්‍යාව මැනක සිට ඉහළ ගොස් ඇති බව පෙනේ.

සහ්නද්ධ හමුදා යටතේ හා පොලිඩිය යටතේ රඳවාගෙන සිටින කාන්තාවන් කන්ඩායම් විසින් දුෂ්ණය කරන ලද හා මරණයට පත් කරන ලද බවට ද වේදනා ගණනාවක් ඇති.¹³⁸

^{134 -135} වධනිංසා සිදු කිරීම ඇත්තාවයෙන්ම වධි වී තිබේද, නැතහෙත් එම අදාළය ඇති වී ඇත්තේ ජනමාධ්‍යවල අවධානය නිකුදුයි නිශ්චය කිරීම දුෂ්ණකරය.

¹³⁶ 1979 අංක 48 දුරක්ෂා පනත

¹³⁷ වධනිංසාව කදුගා 7 වසරක අනිවාර්ය සිරදුවමක් නියම කරන වධනිංසාවලට එරෙහි සම්මුති මිට දාය වකරකට පෙර, එහිම්, 1994 දී අත්සන් කරන ලද නමුත්, මෙම පනත යටතේ කර්මක ලෙස දේශීඨ නින්දුවක් දෙන ලද්දේ පුද්ගලයන් දෙදෙනකට පමණය.

¹³⁸ අන්තර්භාෂ්‍යවේ සිටින ස්ථින් දුෂ්ණය කිරීම ප්‍රාග්ධන ඇමිගෙස්ට් ඉත්තර්නැශනල් ආයතන වාර්තාව - ඕ ලංකාව, 2001

වධනිංසා පැමිතිලි ගැන ක්‍රියා කිරීමට අංග ගණනාවක් පිහිටුවා තිබේ. නිතිපති දෙපාර්තමේන්තුවේ වධනිංසා එකකය මින් එකකි. මෙම එකකය වධනිංසා පැමිතිලි ගැන පමණක් ක්‍රියා කරන වෙනම අංශයක් වුවද, රට කාර්යාලයක් හෝ ස්විර නිලධාරීන් කිසිවකු නොමතේ. මෙම අංශයේ සේවය කරන නිලධාරීන්හාට වෙනත් අංශවල කටයුතු ද කිරීමට කිදු වේ. එහෙයින් මෙම එකකය පිහිටුවන ලද්දේ මානව හිමිකම් කොමිසම සතුවූ කිරීමට පමණක් ද නැතහොත් වධනිංසා වැළැක්වීමේ නිර්ව්‍යාජ වේන්නාවෙන්දේ ප්‍රග්‍රහයක් මතු වේ.¹³⁹

කෙසේ වෙනත්, වධනිංසා පිළිබඳව පැවරෙන සැම නඩුවකදීම පරිස්ථානු පාවත්වනු ලබන්නේ පොලික් නිලධාරීන් විසිනි. ජාතික මානව හිමිකම් කොමිසම විසින් පරිස්ථානු පැවත්වන අවස්ථාවලදී ද විස්තර ඇවේෂණය කිරීම සඳහා කොරේන පරිස්ථානු පොලිකිය ලව කිදු කර ගැනීමට නිතිපති දෙපාර්තමේන්තුව වයි කැමැත්තක් දක්වයි.¹⁴⁰ මෙම තත්ත්වය ප්‍රග්‍රහයක් වන්නේ නිල වාර්තා අයුතු ලෙස වෙනස් කළ අවස්ථා බොහෝමයක් තිබෙන හෙයිනි.¹⁴¹

සමහරවිට පොලිකියේ පිරිනිම වයි වගයෙන්ම දක්නට ලැබෙන්නේ මෙම අංශයට අදාළවය. වෙනත් සේවනුවල මෙන් නොව, මෙම ප්‍රග්‍රහයේ බරපතලකම පොලිකියට අවබෝධ නොවේමත්, මානව හිමිකම් සංවිධාන ප්‍රායෝගික නොවන ලෙසකට කටයුතු කරන බව හෝ පොලික් රාජකාරී ඉට කිරීමේද යම් ප්‍රමාණයක කෘත සැලකිමේ අවශ්‍ය බව ජේජ්ඩ් පොලික් නිලධාරීන් වුවද විශ්වාස කිරීම මෙම තත්ත්වයට හේතුවේ. මෙම විශ්වාසය නිකා සකකරුවන්ගෙන් ප්‍රග්‍රහ කිරීමේ විකල්ප සමාජ විද්‍යාත්මක තුම් පිළිබඳව හෝ අපරාධ විද්‍යාවේ වෙනත් අංශයන් පිළිබඳව ප්‍රහුණුවක් ලබා දීමේ උනන්දුවක් ඇති නොවේ.

6.4.2 බලහත්කාරයෙන් අනුරූපන් කිරීම්

ඉස්ත්‍රාදය හා වාර්ගික ගැටුම් වන්නාවේමත් සමග බලහත්කාරයෙන් ප්‍රද්‍රාගලයන් පැහැරගෙන යැම පිළිබඳ වේදානා ව්‍යුත්ල විය. මෙම බලහත්කාර ප්‍රද්‍රාගල පැහැර ගැනීම ස්වේච්ඡ නොවන අනුරූපන්වීම් වගයෙන් ද හැඳින්වේ. ප්‍රග්‍රහ කිරීම සඳහා හමුදාව විසින් හා පොලිකිය විසින් රිගෙන යන ප්‍රද්‍රාගලයන් ආපසු නොපැමින් බවට වාර්තා ගණනාවක්ම ලැබේ ඇත.¹⁴² මෙම තත්ත්වයට විශාල වගයෙන් මග පැදෙන්නේ හඳුනී නිති රෙගුලුසි හා ඉස්ත්‍රාදය වැළැක්වීමේ පනත මගිනි. රඳවා තබන ප්‍රද්‍රාගලයන් සමග පනිවිඩ හුවමාරු කර ගැනීමට හැකියාව ඔවුන්ගේ හඳුයින්ට පනත යටතේ බඩා දිය යුතු නමුත්, සකකරුවන් රඳවා සිටින ස්වින ගැන නැඳුයින්ට දැන්වීමට පොලික් නිලධාරීනු කිසිදු උනන්දුවක් නොගනිති.

¹³⁹ ‘A Continuing Dilemma: The Prevalence of State Sponsored Violence in Sri Lanka’ LST Review Volume 15

¹⁴⁰ එම

¹⁴¹ කේමසිරි තුමාර ක්ලේදේර නඩුව (S.C.F.R) අයදුම් අංක :343/99, SCM 6/11/2001

¹⁴² සිංහරාජාගේ නඩුව බලන්න

අතුරදුහන්වීම් පරිජ්‍යනා ඒකකයක් දැනට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පිළිච්‍රවා ඇත. නිතිපති දෙපාර්තමේන්තුව ද අතුරදුහන් වූ පුද්ගලයන් සෙවීම සඳහා වෙනම අංශයක් පිළිච්‍රවා ඇත. මෙහිදි, විමර්ශන නිලධාරීන්හට ස්වාධීන ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් නොමැත. 1998 සිටම නිතිපති දෙපාර්තමේන්තුවේ අතුරදුහන් වූ පුද්ගලයන් සෙවීමේ ඒකකය විසින් ලබාගෙන ඇත්තේ දෝශනා තින්ද 9 ක් පමණකි. එම ඒකකයේ පරිජ්‍යනා කටයුතු සිදු කරන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අතුරදුහන්වීම් පරිජ්‍යනා ඒකකය මගිනි. මෙය විනරම් සනුවුදායක තත්ත්වයක් නොවේ. පරිජ්‍යනා කටයුතු සිදුකළ යුත්තේ මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන මණ්ඩලයක් මගිනි. පොලිසියේ කටයුතු අධික්ෂණය කළ හැක්කේ විවෘත ස්වාධීන මණ්ඩලයක් පමණි. ජාතික මානව හිමිකම් කොමිසමට වුවද, අධිකරණය වෙත සංප්‍රවම සම්පූර්ණ වීමේ හැකියාවක් නොමැත.

6.4.3 දුවේ සහගත නඩු පැවරීම්

නිර්දේශ සිව්ල් වැකියන්ට විරෝධී දුවේ සහගතව නඩු පවරන බවට වේදානා විශ්ලේෂණ ලැබේ.¹⁴³ වධනිංසා පැමිතිල විශ්ලේෂණ තොකිරීමේ කොන්දේසිය මත පොලිසිය විසින් නඩු පැවරීම් තොකිරීමට පොලිසිය කටයුතු කරන බවට ද යම් වේදානා ඇති.¹⁴⁴

6.5 පොලිසිය හා ප්‍රත්‍යා අතර සඩුදාව

ප්‍රත්‍යා තුළ මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමට ඉදිරිපත් වීම පොලිසියේ එක් රාජකාරී කටයුත්තකි.¹⁴⁵ පොලිස් රාජකාරී සාර්ථක ලෙස ඉටු කිරීමට මහජන සහයෝගය අත්‍යවශ්‍ය බව ඉතා පැහැදිලි කරනුකි. විහෙකීන් අපරාධ වැළක්වීමට මෙන්ම නිතිය හා සමය ආරංශා කිරීමට ද පොලිසිය හා ප්‍රත්‍යා අතර ඉතා යහපත් සඩුදාතාවක් ගොඩිනගා ගත යුතු වේ. අපරාධ ගැන තොරතුරු ලබා ගත හැක්කේ පොලිසිය පිළිබඳ දැඩි විශ්වාසයක් මහජනතාව තුළ තිබුනෙන් පමණකි. මහජන සහයෝගය එම විශ්වාසය මත රැකි තිබේ. ජාතික මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය මද බැවින් මහජන සහයෝගය පොලිසියට තොලයෙන බවත්, වම තත්ත්වය අපරාධ වැළක්වීමේ කටයුතු කෙරෙහි අසනුවුදායක ලෙසට බලපාන බවත්ය.

1970 දැඟකයේදී සිදුවූ විෂ්ලවයට හා ඒ ආග්‍රිත ප්‍රවත්තිකාරී ක්‍රියා මෙන්ම පසුව හටගන් සන්නාද්ධ අරගලය හේතුවෙන් පොලිසියේ එහෙක් පැවති හිතවාදී ලක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස් වේ, පොදුජන සුඛසෙනට පටහැනි ආකල්ප මුළුබැඳ ගැනීම ආරම්භ විය.¹⁴⁶ මේ නිසා පොලිසිය පිළිබඳ මහජන අනුමතය ඉතාම පහත් මට්ටමකට ඇදු වැටුණේය.

¹⁴³ විහෙක් මෙම ප්‍රකාශයේ වලංගුනාවය තියුණු සිරිල අභභුදය. මෙය පහත සඳහන් කෙරෙනෙන් සන්නාද්ධයක් භෞ අධිගමනයක් වශයෙන් නොව, මහජන අනුවුද්‍යයක් ලෙස පමණක් බව සිං නඩා ගැනීම වදුගත්ය.

¹⁴⁴ තියෙක ඔමාරගේ නඩුව

¹⁴⁵ (පි.එච්. ඉන්දුක්‍රියාන් විග්‍රහ ජේජ.පො.අ. :Core Responsibilities of the Police, Synergy in Blue – A Journal of the Retired Senior Police Officers' Association, 2004- 28 වන පිටුව

¹⁴⁶ ඇවේලිස් ජේජ් - විග්‍රහ ජේජ් නියෝජන පොලිස්පති, Regaining Sri Lanka by “Zero Tolerance” Policing, Synergy in Blue 18 වන පිටුව

වඩාන් කාර්යක්ෂම, විෂය මූලික හා ජනතා හිතවාදී ආකළුපයන් අනුව ගේවයේ නියුත්ත වන පොලිස් තිලබාරින් බිං කිරීම සඳහා ග්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලය කාලයට උවිත අන්දමට හඩා ගැසි නොමැති බව සමහරු වෙදුනා කරති.¹⁴⁷ මානුෂික ආකළුපයක් සේවය කිරීමට පුහුණුවක් පොලිස් තිලබාරින් වෙත නොලැබෙන බව ඔවුනු පෙන්වා දෙති. තමන් සේවය කරන ප්‍රජාව නිසිලෙස අවබෝධ කර ගැනීම පොලිසියට ඉතා වැදගත්ය. සිදු වූ අපරාධයක් පිළිබඳව පරීක්ෂණ පැවත්තේම කෙරෙන කැඳවීමකට ප්‍රතිචාරය දැක්වීම පමණක් තම රාජකාරී වගකීම ලෙස සිතන පොලිසියකට එවතින අවබෝධයක් ලබා ගත නොහැකිය.

පොලිසිය හා ප්‍රජාව අතර පවත්නා සඛ්‍යාලන් ගක්තිමත් කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග මැතකදී ගන්නා ලදී. එවතින ව්‍යාපෘති දෙකක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගෙයි හා කුරුවේට යන ස්ථානවල දැනටමත් අරුණු ඇති¹⁴⁸ මෙම ව්‍යාපෘති ප්‍රධාන වගයෙන් පුරවකි කම්ටු මගින් ප්‍රජා පොලිස් සේවාවන් ඉටු කිරීමයි. මෙම කම්ටු පොලිසිය හා එක්ව මහජනතාව දැනුවත් කිරීමේ වැඩිපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. තම තමන්ගේ නිවෙස් අවට පුදේශවල ආරක්ෂාව සහනික කර ගන්නා තුළ මෙම වැඩසටහන් මගින් නිවැකියන්ට තේර්මි කර දෙනු ලැබේ. පොලිස්පති වන්දු ප්‍රජාන්දු මහතා පවතන අන්දමට කුරුවේට පුදේශයේ අපරාධ මදක් අඩු වී ඇති. මෙම තුළය කාර්පික වුවහාන්, එවතින පුරවකි කම්ටු රටපුරා පිටුවේමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති¹⁴⁹

අන්තර්ජාල ගත්තා ලද තේ රඳවා තබා ගත්තා ලද පුද්ගලයන් හැරැණු විට වෙනත් අන්දමට පොලිසිය මුණ ගැසුණු අයගෙන් බහුතරයක් (42.2%) පොලිසිය උදාකින බවක් පෙන් වූ බවය ඒ අතරින්, 26.8% ක් පැවතුවේ පොලිසිය ඔවුනට හිරිහාර කළ බවයි. ඔවුනට ගාරීරික වධනිකා කළ බව 8.9% ක් පැවතුහා. පොලිසිය විසින් ප්‍රජා සඛ්‍යාලනා දියුණු කිරීමට උත්සාහ දරනු නමුත්, වුද්‍යතයන් කෙරෙහි නිසි අවධාරණයක් යොමු නොකෙරේ. වුද්‍යතයන් වැරදිකරවෙන් බවට ඔවුනු පෙර විනිශ්චය කරති. ප්‍රජාන්තුවාදී රටක වැරදිකරවෙන්ට පාව මානව අයිතිවාසිකම් හිමිවන බව ඔවුනු අමතක කරති.

අන්තර්ජාල ගත්තා පුද්ගලවා තබා ගත්තා පුද්ගලව පොලිසිය මුණ ගැසුණු අය හැරැණුවේ, බහුතරයක් පවතන්නේ ඔවුන් කතාකරන හාඡාවෙන් සේවය ලබා ගැනීමට ඔවුනට හැකි වූ බවයි. තම තමන්ගේ පුද්ගා ප්‍රකාශ කිරීම සඳහා ලබා දුන් කාල වේලාව පිළිබඳව තරමක අප්‍රසාදයක් ඔවුන් අතර නිඩිනු

¹⁴⁷ (ප්‍රජාවාදී ව්‍යුතුම්ක ජෞන්පො.එ. :Care Responsibilities of the Police, Synergy in Blue – A Journal of the Retired Senior Police Officers' Association, 2004) 28 වන පිටුව

¹⁴⁸⁻¹⁴⁹ කුමුදි ගෙවීමාර්ටිච්, Crime's Ugly Figures, Sunday Times 2004 අගෝස්තු 29 ඉරිදා

7 දැඩිත්මය දුරවලනා

පොලිස් දෙපාර්තමේන්තුවේ දුරවලනාවන්ට වගකිවයුතු හේතු සාධක විග්‍රහ කිරීමේදී පහත සඳහන් සාධක අවබාහයට ලක් කළ යුතු වේ. නිලධාරීන්ගේ ග්‍රූපාත්මකතාවය, ප්‍රහුණුව, අධිකාශනය, ඔවුන් වෙත ලබා දී ඇති පහසුකම්, තිළිනු හා දිරිදීම්, දුෂ්‍රාත්‍යෝගී බලපෑම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තර්ජන හා රජයේ වෙනත් අංශයන්හි පවත්නා දුෂ්ජනාත්‍යෝගී බලපෑම.

7.1 බඳවා ගණීම්

7.1.1 කොස්තාපල්වරු

කොස්තාපල්වරුන්ට මත දැක්වෙන සුදුසුකම් (ගාරීක හා ඇයේ පෙනීම පිළිබඳ සුදුසුකම් වලට අමතරව) නිඩිය යුතුය. වයස 18 හා 30 අතර වීමත් අ.පො.ස. (සා.පො) විභාගයෙන් දෙවරකට තොවයි වාර ගණනකදී විෂයන් 6 කින් සමත් වී කිවේම, වම විෂයන් 6 ට ගතිතය සහ හාමාව අනුළත්ව නිඩිම හා පළමු වතාවේද විෂයන් 5 කින්වන් සමත් වී නිඩිය යුතුය.

බොහෝ අවස්ථාවලදී මහජනයාට මුතු ගැසෙන ප්‍රටිම පොලිස් නිලධාරියා කොස්තාපල්වරයාය. ඒ නිසා පොලිසිය පිළිබඳ මහජනය තුළ අති වන ප්‍රතිරුපය විගාල වගයෙන්ම තිරණය වන්නේ කොස්තාපල්වරුන්ගේ හැකිරීම අනුවය. පරීක්ෂණ කටයුතුවල දිද බොහෝ අවස්ථාවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ ද පොලිස් කොස්තාපල්වරුන් විසින්ය. වහෙයින් ඔවුනට අදාළ ප්‍රහුණුවක් ලබාදීම ඉතා වැදගත්ය. අ.පො.ස. (සා.පො) විභාග සුදුසුකම්වලට අමතරව, අභියෝගනා පරීක්ෂණයක් ද පැවත්වීම සුදුසු බවට නිර්දේශ කරනු ලැබේ. මෙම පරීක්ෂණයේදී උපාය කොළඹ හා ගැටව නිරාකරණ හැකියා ද ඇගයේමට ලක් කළ යුතුය. මිට අමතරව අයදුම්කරුවන්ගේ වරිතය හා පසුබීම පිළිබඳ යම් විමර්ශනයක් කළ යුතු වේ. මැත අතිතයේදී අයදුම්කරු ප්‍රවත්ත්වකාරී හෝ කළබලකාරී හියාවලට සම්බන්ධ වී ඇද්දයි වම විමර්ශන තුළින් දැන හැකිය. අයදුම්කරුගේ අවංකභාවය හා සාමාජික ගැන ද විමර්ශන දැනගත හැකිය.

7.1.2 උත තොලික තරීක්ෂකවරුන්

උප පොලිස් පරීක්ෂක තනතුරට ඉල්ලුම් කිරීමට නිඩිය යුතු සුදුසුකම් (ගාරීක හා ඇයේ පෙනීම පිළිබඳ සුදුසුකම්වලට අමතරව) මෙසේය. වයස 18 හා 25 අතර වීම, අ.පො.ස. (සා.පො) විභාගයේදී වික වරකදී විෂයන් 6 කින් සමත් වී නිඩිම, වම විෂයන් අතර ගතිතය හා හාමාවට අනුළත්ව සම්මාන සාමාර්ථ හතරක් නිඩිම හා අ.පො.ස. (සා.පො) විභාගයෙන් ද සමත්ව කිවීමයි.

7.1.3. සහකාර පොලිස් අධිකාරීන්

සහකාර පොලිස් අධිකාරීන් සඳහා අවශ්‍ය සුදුසුකම් (ගාරීරක හා ආයෝ පෙනීම පිළිබඳ සුදුසුකම්වලට අමතරව) වන්නේ වයස 22 හා 26 අතර විම හා යහපත් වරිතයකින් හෙවි විශ්වවිද්‍යාල උපයිඛාරීයක් විමයි. රට අමතරව සියල්ම අයදුම්කරවන් ලබාත පරීක්ෂණයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් ද සමත් විය යුතුය.

7.1.4 කුරුවලුණ

සහකාර පොලිස් අධිකාරීන් සඳහා නියමිත සුදුසුකම් හැර, අනෙක් තනතුරු සඳහා නියම කර ඇති සුදුසුකම් විම තනතුරු දරනු නිලධාරීන්ගේ අපේක්ෂිත කාර්යන් හා සාපේක්ෂව බලන විට එනරම් ගැලපෙන බවක් කිව නොහකිය. අ.පො.ස. (කා.පො.) විභාගය සමත්වීම එනරම් අපහසු කාර්යන් නොවේ. ඒ සඳහා ප්‍රධාන වගයෙන්ම අවශ්‍ය වන්නේ කටපාඩම් කර නැවත ලිවීමේ හකියාව පමණකි. විශ්වේශනාත්මක හකියාව හෝ ගැටළ නිර්කරණය කිරීමේ හකියාව පරීක්ෂණයට හාජනය නොකිරීම හේතුවෙන් මෙම විභාගය සම්බන්ධව වේ වේවන එල්ලවෙමින් පවතී. කොස්තාපළුවරුන් බදාව ගැනීමේද මහජන සඛ්‍යතාවන් පවත්වා ගැනීම, සන්නිවේදනය හෝ උපාය කොළඹය පිළිබඳ අයදුම්කරවන්ගේ කුසැලතා සැලකිල්ලට ගනු නොලැබේ. මහජනය හා පොලිසිය අතර මූණ්‍ය ගැකීම ප්‍රථමයෙන්ම කොස්තාපළුවරුන් මගින් හෙයින් ඔවුන් වෙන මෙම කුසැලතා නිවීම ඉතා වැදුගත්ය.

අභියෝගනා පරීක්ෂණ හෝ බුද්ධී පරීක්ෂණ හෝ සාමාන්‍ය දැනුම පිළිබඳ පරීක්ෂණ දැයාගත යුතු බවට නිර්දේශ කරනු ලැබේ.

7.2 පොලිසිය විසින් සැනැගෙන සහාය

7.2.1 අධික්ෂණය

වර්තනමාන පොලිස් පද්ධතිය තුළ ඉතා උසස් මට්ටමක අධික්ෂණයක් අපේක්ෂා කෙරේ. එසේවුවද, වර්තන නිසිලෙස ආරක්ෂා නොකෙරෙන බවට හා අධික්ෂණ ව්‍යුහය බිඳ වැට් නිබෙන බවට 1970 දී බස්නායක කොමිසම මගින් වෝදනා කළේය.¹⁵⁰ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු නිය, පොලිස් නිලධාරීන් වෙන පැවරෙන රාජකාරී ඔරෝත්තු නොදෙන තරමට අධික බව හා අධික්ෂණ කටයුතු, පසු විපරම් කටයුතු හා ස්විර කිරීමට පෙර ලබාගත යුතු ප්‍රහානුව ඉතා දුර්වල තත්ත්වයක පවතින බව පොලිස් අභ්‍යන්තර විද්‍යාලේ කටයුතුවලදී පෙරමුණ ගත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතා ජෙෂ්ජේ පොලිස් නිලධාරීයක් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී අනාවරණය විය.

¹⁵⁰ 1970 12 වන සයින් වාර්තාව - පොලිස් කොමිසමේ අවසාන වාර්තාව, පුම් 1970 (බස්නායක කොමිසම) රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

වියේලුවද, ජේජ්ඩ් නිලධාරීන්ගේ අධිකෘතිය තමන්ට ප්‍රමාණවත් ලෙස ලබුණු බව බොහෝ පොලිස් නිලධාරීනු (95.8%) පවති. පවත්නා අධිකෘති පරිපාටිය ගැන තමන් සැහිමකට පත්වන බව 81.5% ක් පැවසුහ. විහෙන් සාකච්ඡා සඳහා කැඳවු ජේජ්ඩ් පොලිස් නිලධාරීනු බහුතරයක් මෙම මතය හා විකාශ නොවුන. අනාවරණය වූ තවත් වදුගත් සාධකයක් නම්, පුද්ගලයන්ගේන් 48.36% ක් අදහස අනුව, පොලිසිය තුළ බලනා ඇයුතු ලෙස යොදා ගැනීම කිදුවන්නේ විනයනුකුල පාලනය නිසිලෙස කිදු නොවන නිකා හා අධිකෘතිය මදුකම නිකා බවයි. යම් ප්‍රමාණයක අධිකෘති කටයුතු ක්‍රියාත්මක වුව ද, වික්කේ වම අධිකෘතිය ප්‍රමාණවත් නොවන බව හෝ නැතෙහොත් විනයනුකුල පාලන කටයුතු ජේජ්ඩ් නිලධාරීන් අතින් කිදුනොවන බව හෝ දැකින්න ඇතේ.

අධිකෘති නිලධාරීන් විගාල සංඛ්‍යාවක් ප්‍රහැවරුන්ගේ ආරක්ෂාව සඳහා හා ඔවුන්ගේ ගමන් බිමන් සඳහා යොදවාගනු ලැබේ. ඔවුන්ගේ අධිකෘති රාජකාරී මෙලෙසින් නොයුත්කා හැරේ. (කෙසේ වුවද දෑනට රටේ පවත්නා ආරක්ෂක තත්ත්ව හේතුකොටගෙන ප්‍රහුන් ආරක්ෂා කිරීම සඳහා විගාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් අවශ්‍ය බව පිළිගත යුතුය.) විහෙන්, අනෙක් අතට, සාකච්ඡා වලදී හෙළුදරව් වූ වික් කරණයක් නම්, මෙම ප්‍රහු දේශපාලනයන් තමන්ට ආරක්ෂාව සළසන පොලිස් නිලධාරීන් වෙත බලපෑම් කරන බවයි. මෙම තත්ත්වය යටතේ ජේජ්ඩ් නිලධාරීන් හට තම අධිකෘති රාජකාරී නිසිලෙස ඉටුකිරීම දුෂ්කර වේ.¹⁵²

7.2.2 විනය

පොලිසියේ විනය පිරිහි නිබෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇතේ. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව දේශපාලන බලපෑමයි. සම්බන්ධ නියැදියෙන් 29.3% ක් පොලිස් නිලධාරීන්ගේ සාමාන්‍ය හැකිරීම ගැන අප්‍රකාශය පළකර කිටී අතර, ඔවුන්ගේ අදහස වුයේ වම තත්ත්වය හේතුව විනයනුකුල පාලනයක් නිසිලෙස ක්‍රියාත්මක නොවීම හා නිසි සුදුසුකම් සහිත අය සේවයට බඳවා නොගැනීම බවයි. මේනයින්, සළකා බලන විට, විනය පාලන විධි විධාන නිබෙන (4 වන පරිවිෂේදයේ ඒවා විස්තර කරන ලදී) නමුත්, වම විධිවිධාන නිසි අන්දමින් ක්‍රියාත්මක නොකෙරෙන බවට මතයක් පවතී.

කනිෂ්ඨ සේවකයන් අතර විනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් තමන් ලත් අන්දුකීම් පිළිබඳව ජේජ්ඩ් නිලධාරීනු ඉමහත් කනස්සල්ල ප්‍රකාශ කළහ. කනිෂ්ඨ සේවකයන් අතර විනය පවත්වා ගැනීමට කටයුතු කිරීම තුළින් පාදේශීය දේශපාලනයන්ගේ කොළය තමන් වෙත එම්ලු වන බව ජේජ්ඩ් නිලධාරීනු පැවසුහ. ඒ නිකා ඔවුනට කිසිවක් කළ නොහැකි බව ඔවුන්ගේ තර්කය විය. මෙම තත්ත්වයේ අවසාන ප්‍රතිච්චය වන්නේ තම තමන්ට රිසි පරිදි ක්‍රියා කරමින්, උසස්වීම් ද පහසුවෙන් ලබා ගන්නා “වරප්‍රකාද” ලත් නිලධාරී පංතියක් ඩික්ටිවයි.¹⁵³

¹⁵² ජේජ්ඩ් පොලිස් නිලධාරීයක විසින් කරන ලද නිරීක්ෂණයක්

¹⁵³ ශ්‍රීලංකා. ආයතනය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලදී ජේජ්ඩ් නිලධාරීන් විසින් දක්වන ලද අදහස්. පුද්ගලයෙන් නිර්නාමක බව අපේක්ෂා කළහ

7.2.3 ତ୍ରୁଟ୍ୟୁନ୍ଡ

පුහුණු පාධමාලා පොලිස් අභ්‍යන්තර විද්‍යාලයේදී හා උසස් පුහුණු අභ්‍යන්තර විද්‍යාලයේදී පැවත්තේ වේ. සැම කොළඹපාල්ටරවකුටම හාමාව පුහුණුව ඇතුළු, ආරම්භක පුහුණුව සැපයේ.¹⁵⁴ උසස් පුහුණු අභ්‍යන්තර විද්‍යාලයේ පුහුණු පාධමාලා ප්‍රධාන වගයෙන්ම උසස්වීම් ලත් නිලධාරීන් සඳහාය. උප පොලිස් පරිශ්‍යකයන්ගේ සිට පොලිස් අධිකාරීන් දක්වා තරාතිරම් වල නිලධාරීන් හට එම පුහුණු පාධමාලා පැවත්තේ. සැම නිලධාරීයකුටම මාස දෙකක පාධමාලාවක් සේවයට ඇතුළුව විමෝදී දෙනු ලැබේ. ව්‍යාපාර කළමනාකාරීන්ව ජාතික පාධමාලාවලට, වෙනත් දේශනවලට හා නිති ආධාර කොමිෂන මගින් පැවත්වන වැඩුමුල් සඳහාද නිලධාරීනු යවතු ලබති. උසස් පුහුණු අභ්‍යන්තර විද්‍යාල වාර්ෂික නැවම්කරණ පාධමාලා ප්‍රචාරයි¹⁵⁵

උසක් පුහුණු අභ්‍යාස විද්‍යාල පුහුණුවක් ලබ දෙනීනේ උප-පොලික් පරිජ්‍යකටත් වෙත හා රට ඉහළ මට්ටමක නිලධාරීන්ට පමණක් වුවද, මහජනය හට වයි වගයෙන් මුණ ගැසෙන්නේ කොස්තාපල්වරුන් හා සාජන්වරුන්ය. මෙම නිලධාරීන් දෙවර්ගයට ලබාදෙන පුහුණුව මූලික පාධිමාලාවකට පමණක් සිමා වේ. මෙම ක්‍රමයේ අරමුණු වුයේ කොස්තාපල්වරුන්ට හා සාජන්වරුන්ට අවශ්‍ය පුහුණුව ජේස්ත්ධ නිලධාරීන් විසින් එම එම පොලික් ස්ථානවලද ලබ ද ඔවුන්ගේ රාජකාරීද එම ජේස්ත්ධ නිලධාරීන් විසින්ම අධිජ්‍යතාය කිරීමය. එම පුහුණු ක්‍රමයේ පදනම වුයේ අධිජ්‍යතාය යටතේ රාජකාරී කරමින් පුහුණුව ලබ දීමය.¹⁵⁶ එහෙත් ජේස්ත්ධ පොලික් නිලධාරීන් මත බොහෝ රාජකාරී ප්‍රති නිවිම නිසා හා ඔවුන් බොහෝ විට පොලික් ස්ථානයෙන් බැහැරව රාජකාරී කරන නිසා, එම පුහුණු ක්‍රමය අභ්‍යාස වේ ඇති. මෙහි ප්‍රතිච්චය වගයෙන් කනිෂ්ඨ නිලධාරීන් හට පමණුවත් පහතුවක් ලබ ගැනීමට නොහැකි වේ.¹⁵⁷

7.2.4 କଲିତତ୍ତ୍ଵ

සම්පන් හිඟය පොලිස් රාජකාරී ඉට කිරීමට විගාල බාධාවක්ට පවතින බව පිට පලු)ත්වලදී කරන ලද සෙහෙතු සම්සෘණවලදී හෙළි විය. පොලිස් නිලධාරීන් විගාල සංඛ්‍යාවක් පොලිස් ස්වාධාවලට අනුයුත්ත කර සිටිය ද, බොනේ අවස්ථාවලදී ඔවුන්, වෙනත් රාජකාරී,¹⁵⁸ වෙන යවන ලද නිසා පොලිස් රාජකාරී කටයුතු සඳහා ඔවුන් පොලිස් ස්වාධායේ නොමැති බව පොලිස් නිලධාරීන් පැවසුහු. තවද, ලැබෙන ඩිසල් ඉන්ධන ප්‍රමාණය තම මුද්‍ර පුදේශය වටා එක් වරක් යාමට ප්‍රමාණවන් නොවන බව ද ඔවුනු කිය සිටියනු. මෙම තත්ත්වය යටතේ යම් හඳුනී කටයුත්තක් සඳහා කැඳවන ලද විට, රට ප්‍රතිචාර දැක්වීමට නොහැකි බව පෙන්වා දෙන ලදී. කොළඹින් පිට පුදේශවල හාවිතය සඳහා පොලිස්පතිවරයා විසින් යතුරු පැදි අණුවුම් කරන ලදී. එය ප්‍රශ්නයට ප්‍රමාණවන් විසඳුමක් වේදායි අවසන් දෙය තිරුණුය කිළ නොහැකිය.

¹⁵⁴ ප්‍රභාතුව පිළිබඳ වැඩි විස්තර සඳහා වාර්තාවේ 4 වන පරිචීපේදය බලන්න

¹⁵⁵ රුහුද් පෙනුව මිලංග වැඩි විස්තර සඳහා වාර්තාවේ 4 වන පරිවිශේදය බලන්න

¹⁵⁶ ත්‍රි.ලං.පු.ඉ. ආයතනය විසින් පවත්වන ලද සම්මුඛ කාක්වීපාවලදී රෙෂණ්ධී පොලික් නිලධාරීයකු විසින් දක්වන මි. ප්‍රි.ස්.සුඩාන්

157 වියේ මට්ට දේවය යෝගී පුහුනුව සඳහා කොයිත් පූල්වර්තෙන් යෙමෙන බව සඳහන් කළ යුතුය. ඔවුන්ගේ උරකා නැවතෙන පිහිටි බැව්වී එම ප්‍රාග්ධනව සඳහා යෙමෙන මිහින්ට බොහෝව්ව ගොනාති වේ.

158 මෙම උග්‍රභාරි විවෘතාවේ නීති ප්‍රස්ථානයෙහි තුළ ප්‍රතිච්‍රිත යොමු කළ ලදී.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ විමර්ශන කාර්යාලය වහි අංශයන්ට පරික්ෂණ කටයුතු මෙහෙයුවීමට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදිම කණුගාටුවට කරුණකි. ඩී.එච්.ඩී. පරික්ෂණ පැවත්වීමට පහසුකම් නොමැති විම විශේෂයෙන්ම සඳහන් කරන ලද.¹⁵⁹ මේ හැරණු විට, පැමිතිල සටහන් කර ගැනීම සඳහා පරිගණක තුමයක් එක් පොලිස් ස්ට්‍රීනයකට නො ලබා දී නොමැත. සියලුම පැමිතිල අතින් මේමට සිදු වේ.

අවි ආයුධ හිඟය ද ප්‍රග්‍රහණයකි. වර්තමානයේදී පොලිසියට මෙල්ල කිරීමට සිදුවන්නේ සූල් අපරාධකරුවන් නොවේ. වර්තමාන අපරාධකරුවන් හට ඉතා නවීන අවි ආයුධ තිබේ. බොහෝ අපරාධකරුවන් හමුදාවලින් පැන ගිය සෙබලින් නිසා අවි හාවිතය ඔවුනට ඉතා නොදින් පුරුදුය. විහෙන් පොලිසියට වතරම් නවීන අවි ආයුධ නොමැතිවා පමණක් නොව, පොලිස් නිලධාරීන් හට අවි හාවිතය පිළිබඳ වතරම් ප්‍රවීනත්වයක් ද නොමැත.¹⁶⁰

ඉහත සඳහන් කරණු සළකා බව, විමර්ශන සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රාපකරණ ලබා දීමෙන් අදාළ පොලිස් අංශයන්ගේ ස්‍රියකාරීන්වය තුනන පසුබිමට යෝග්‍ය වන පරිදි උසස් කළ යුතු බවට නිර්දේශ කරනු ලැබේ. සැහැවු කමරා සහිත තුනන ප්‍රග්‍රහණ කිරීමේ කුටි, සටහනා පටිගන කිරීමේ යන්ත්‍රාපකරණ, පරිගණක පදන්ති යනාදිය ගැන අවධානය යොමු විය යුතුය.

අපරාධ විමර්ශන කටයුතු අප්‍රමාදව හා ආරක්ෂාකාරී ලෙස කළ හැකි වන සේ දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කළ යුතු වේ. අපරාධ විමර්ශනය සඳහා යොදා ගැනෙන රට්වාහනවල “පොලිසිය” යනුවෙන් පින්තාරු කර නොතිබුණු ද, ඒවා පොලිස් වාහන බව හඳුනා ගැනීම ඉතා පහසුය. විහෙනින් රහස්‍යනාවය ආරක්ෂාවන පරිදි, විවිධ මාදිලියේ වාහන (පිජි, වැන් රට්වාහන අමතරව) හාවිතය නිර්දේශ කෙරේ. මිට අමතරව, දෙපාර්තමේන්තුවේ රට්වාහන සංඛ්‍යාව හා ඒවායේ තත්ත්වය වැඩි දියුණු කළ යුතුය. අපරාධ පරික්ෂණ කටයුතු පමණක් නොව, අපරාධ පිළිබඳ රහස්‍ය නොරාරු එක් රැස් කිරීම සඳහා ද, දෙපාර්තමේන්තුවේ වාහන තත්ත්වය උපරිම කාර්යක්ෂමතා මට්ටමේ තබා ගැනීම අන්තර්ගත වේ. දිනෙන් දිනම ප්‍රමාද වන ඉල්ලුමට සැරිලත පරිදි, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත අඛණ්ඩ ප්‍රහුණුවක් ලබා දිය යුතුය. මිට තාක්ෂණික ප්‍රහුණුවද ඇතුළත් විය යුතුය.

7.3 ක්‍රියාත්මක ආරක්ෂා කිරීම හා සම්පූර්ණ නාස්ථිකය

පොලිස් ස්ට්‍රීනවලට ලබා දෙන නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව වාමුඹුලං. ආයතනය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලදී අනාවරණය විය.¹⁶¹ විහෙන් නියම තත්ත්වය නම් නිලධාරී හිඟයක් නොවන බව එම සාකච්ඡාවලදී පැහැදිලි විය. පොලිස් ස්ට්‍රීන වෙත ප්‍රමාණවත් නිලධාරී සංඛ්‍යාවක් ලබා දෙන ලද බව ලයිස්තු අනුව

¹⁵⁹ වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන පරික්ෂණවලට මෙම බාධක අදාළ නොවන්නේ කුමක් නිකාදුයි ප්‍රග්‍රහණක් මතුවේ.

¹⁶⁰ මෙම අවි ආයුධ සැපයීම කෙරීම් දුරට ගිය හැකිද තා පොලිසියට විවිත අවි ආයුධ පහසුකම් සැපයීම නොදු විසඳුමක්ද යන ප්‍රග්‍රහණ මතුවේ.

¹⁶¹ රහස්‍යනාවය ආරක්ෂා කිරීම අවශ්‍ය නිසා ප්‍රේගලයන් ගැන සඳහන් කළ නොහැකිය.

පෙනෙන්නට නිබෙන නමුත්, මොවුන්ගේ වැඩි දෙනා ප්‍රහු පුද්ගලයන්ගේ ආරක්ෂාව කළානා පොලිස් ස්ථානවලට බැහැර යති. මේ නිසා වෙනත් රාජකාරී ඉටු කිරීමට මෙම නිලධාරීන්ට නොහැකි වේ. ජේජ් නිලධාරීනු බොහෝ දෙනෙක් ද “සංවාර” සේවයේ නියුත්ත වෙති. වෙහෙයින් ඔවුන්ට තම තමන්ගේ පොලිස් ස්ථානවල අධිකාරී රාජකාරී ඉටු කිරීමට නොහැකි වේ.

පොලිසිය විසින් ආරක්ෂාව සැපයිය යුතු ප්‍රහුවරුන් ඇත්ත වගයෙන්ම කටුරුන්දායි නිර්වචනය කර ගැනීමට වාන්ස්පේරන්ස් ඉන්වනැශනල් ශ්‍රී ලංකා ආයතනය ප්‍රයත්තයක් දැරූ නමුත්, එම ප්‍රයත්තය සාර්ථක වූයේ නැති. ප්‍රහුවරයුතු කටුරුන්දායි බොහෝ විට නියුත්වය කරන්නේ මතේ මුලික උපමානයන් අනුවය. 2001 ද සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වුවද ප්‍රහු ආරක්ෂාව සඳහා වැයවන මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වේ නොමත්. පොලිසිය වෙත වෙන් කෙරෙන මුළු මුදල් ප්‍රමාණයෙන් විශාල කොටසක් ප්‍රහු ආරක්ෂාව සඳහා වැය වන බව පැහැදිලිය.

7.4 වෙනත් දෙකාරුතෙව්‍ය තුළ පවත්තා ගැටුව

7.4.1 දේශනාභ්‍යවල බුලපෑම්

ඉත්දියාව හා පකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාව ද දේශපාලන බලපෑම් පිළිබඳ ප්‍රශ්නයට මූල්‍ය පා සිටියි. පොලිසිය තුළ දේශපාලන බලපෑම් දිර්ග කාලයක් මූල්‍යල්ලේ මූල් බැසැගෙන නිබෙන බැවින්, පොලිසියේ සැම අංශයකම කටයුතු සම්බන්ධයෙන් විවිධ ගැටුව මත වේ ඇති.¹⁶² බොහෝ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු ගැන බියට පත්ව ඇති බවත්, පළිගැනීම්වලට ලක් කරනු ලබේමේ බිය නිසා බොහෝ ජේජ් නිලධාරීන් තම කත්ත්ත් නිලධාරීන්ට විරෝධීව විනය පාලන පියවර ගැනීමට හෝ ආරක්ෂාව ලබන දාමරිකයන්ට විරෝධී කිසිදු පියවරක් ගැනීමට ද ඉතා අකැමැති බව සම්මුඛ සාකච්ඡාවලදී පෙනී ගෙයේය.

ඡාතික පොලිස් කොමිසම පිහිටුවන ලද්දේ මෙම ගැටුව නිරාකරණය කිරීම සඳහාය. මෙම ගැටුවට අදාළව ඡාතික පොලිස් කොමිසම සැහෙන දුරට සාර්ථක ලෙස කටයුතු කර ඇති නමුත්, පොලිස් නිලධාරීන් අනර විශ්වාසයක් ගොඩ නාගා ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් කොමිසම මෙනෙක් ත්‍රිය නොකළ බව පෙන්වා දිය යුතුය. දේශපාලනමය බලපෑම් නිසා සිදුකළ හැකි ස්ථාන මාරු ගැන පොලිස් නිලධාරීනු තවමත් බියෙන් පසුවෙති. ඒ නිසා දුෂ්චාර්ය පිළිබඳ ප්‍රශ්නය තවමත් විශ්වාසම පවති.

7.4.2 අධිකරණ හා නිතිත්ව දෙකාරුතෙව්‍යව්

පොලිසියට විරැදුළව විල්ල්ලවන ප්‍රධානම වේද්දනාව නම් අකාර්යක්ෂමතාවය. අපරාධකරුවන් නිතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු නොකිරීම හා ඒ මගින් අපරාධ වැළැක්වීමට නොහැකිවීම, නිතිය ත්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම යන දුර්වලතාවයන්ට හේතුව පොලිසියේ අකාර්යක්ෂමතාවය බවට පොදු මතයක් තිබුණි. වෙහෙන්, නඩු පැවරීමේ

¹⁶² පොලිස් ආසු පනත සම්පාදනය කරන ලද්දේ ව්‍යිතාන් යුතුයෙදී නිසා, වනි අරමුණ උක්ස් සම්පාදනය සේවය කිරීම මිස, පොදු පනතය සේවය ඉටු කිරීම නොවිය. මූල් ආසු පනත පසුව වැක්වලදී, සාම්බන්ධය කිරීම ලද නමුත්, වනි ස්වභාවය අනුව, දැනුවත තවමත් ඉඩ ඇති. මේ ප්‍රධාන ගේතුව නම්, රජයේ වෙනත් දෙපාර්තමේන්තුවලන් පොලිසිය ස්වයින කිරීමේ විධි විධාන වනි ප්‍රමාණවත් ලෙස නොකිවයි.

ප්‍රමාදවීම් වලට අධිකරණ පද්ධතිය හා නිනිපති දෙපාර්තමේන්තුව ද වගකිව යුතු බව පිළිගත යුතුව නිබේ. මෙම දෙපාර්තමේන්තු දෙක වෙත ද දැරිය නොහැකි තරම් වගකිම් හාර ද නිබේ. ඒ (නිස), නඩු පැවරීම් අකාර්ථක විම් ගැන හෝ ලිපිගොනු වසා දුම්ම ගැන පොලිසියට පමණක් දේශාරෝපත්‍රය කිරීම යුත්ති සහගත නොවේ.¹⁶³

නඩු පැවරීම් කටයුතුවල දක්නට ලැබෙන අකාර්යසෘපනාවට වගකිව යුතු වික් ප්‍රධාන හේතුවක් නම් අපරාධ විමර්ශන පවත්වන පොලිසිය හා අනි වේදනා හාර නිලධාරීන් අතර පවත්නා පර්තරය බව ආකියානු මානව හිමිකම් කොමිස්ම මැනකදී නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ. පරීක්ෂණ කටයුතු මූලාරම්භයේ සිටම අනිවේදනා හාර නිනිපති දෙපාර්තමේන්තු හා පොලිස් දෙපාර්තමේන්තුව අතර කටයුතු සම්බන්ධීකරණය කෙරෙන ප්‍රමාදක් ත්‍රියාන්තක කිරීම වැදගත් බව තිම කොමිස්ම පෙන්වා දුන්නේය. පළපුරුදු ප්‍රවීන අනිවේදනා නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත්, අනිවේදනා කටයුතු දුර්වල විම කෙරෙහි මේ හිඟය ද බලපාන බවද කොමිස්ම පෙන්වා ද ඇති.

¹⁶³ ලිපිගොනු වසා දුම්මට හෝ වරදක් සිදු වූ බව ප්‍රමාදවත් සාක්ෂි නොමැතිව නිශ්චය කිරීමට පොලිස් නිලධාරීන්ගේන් ඉල්ලන ලද නියමිත අවස්ථා ගැන අපගේ සම්මුඛ සාකච්ඡාවලද හෙළි කරන ලදී.

8 දූෂණ්‍ය මැධි තැවත්වීම කදනා ගෙන ඇති හියටර

පොලුවේ සෑම රජයේ දෙපාර්තමේන්තුවක්ම විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේන් අඩාල විමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විවිධ ස්වරුපයෙන් නිස ඔහුවන දූෂණ්‍යයි. පොලිස් දෙපාර්තමේන්තුව දෙක සමස්ත වගයෙන් බලන විට, එහි ස්වාධීනත්වයක් නොතිබෙන බව පැහැදිලිය. ප්‍රතික පොලිස් කොමිසම පිහිටුවන ලද්දේ විම දුර්වලතාවට පිළියමක් වගයෙන් වුවද, සැලුකිය යුතු වෙනසක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් විය ක්‍රියාත්මකව නොපැවතුණු හෙයින්, කොමිසම විනරම් සාර්ථක නොවු බවට මතයක් පවතී.

දූෂණයේ සාම්ප්‍රදායික ස්වරුපය වන අල්ලස නම් බොහෝදුරට ඇතු වී ඇත. එයේ වුවද, මාර්ග නිති කඩ කිරීම සම්බන්ධයෙන් පොලිසිය හා සම්බන්ධතා පැවත් වූ අය අතරින් 38.2% ක් පොලිසියට අල්ලස් වගයෙන් මුදල් ද ඇත. ප්‍රතික හැඳුනුම්පත, ගමන් බලපුරුය හෝ රියදුරු බලපුරුය සම්බන්ධයෙන් පොලිසිය හා සම්බන්ධතා පැවත් වූ අයගෙන් 7% ක් ද පොලිසියට අල්ලස් මුදල් ද ඇත. අල්ලස් පිළිබඳ මෙවතින් සුම් සිදුවීම් සාමාන්‍යයෙන් අල්ලස් කොමිසම විසින් පරීක්ෂණයට හා ජනය කරනු ලැබේ. විහෙන් අල්ලස් කොමිසමට ක්‍රියා කළ හැක්කේ රට ලැබෙන සාධාරණ පැමිණිල් මත පමණකි.

පොලිසියේ ස්වාධීනත්වය මදුකම නිසා සිදුවන වෙනත් දූෂණ වර්ගයක් ද ඇත. දූෂණය යනු අල්ලස පමණක් බවට වැරදි අවබෝධයක් පැවතුන ද, අදුනු බලපෑම හා ඇති සාගුහය වැනි වෙනත් ස්වරුපවල දූෂණ ද ඇත. පොලිසියෙන් යහපත් සේවයක් ලබා ගැනීමට නම් යම් ප්‍රමාණයක බලපෑමක් අවශ්‍ය බව පොදු විශ්වාසයක් පවතී. 61.3% කගේ හැඟීම වූයේ පොලිසියෙන් යහපත් සේවයක් ලබා ගැනීමට නම් නිසි දේශපාලන සම්බන්ධයක් අවශ්‍ය බවයි. 61.7% කගේ අදහස වූයේ පොලිස් සේවය ලබා ගැනීමට නම්, පොලිස් නිලධාරීන් හා සමග පොදුගලික සම්බන්ධයක් තිබිය යුතු බවයි. පොලිස් සේවය ලබා ගැනීමට උසස් සමාජ තත්වයන් අවශ්‍ය බව 59.2% ක් ද, මුදල් පෙළුම්වීමක් අවශ්‍ය බව 57.2% ක් ද විශ්වාස කළහ. පොලිසිය වෙතින් යුත්තිය හා සාධාරණ සේවයක් ලබා ගැනීමට එවැනි කිසිදු බලපෑමක් අනවශ්‍ය බව උංච පළාතේ බහුතරයක් විශ්වාස කළහ.

දූෂණයේ මෙම ස්වරුපයන් පවත්නා දූෂණ මර්දන යාන්ත්‍රණයක් විසින් නොපිළිගැනී. විහෙයින් විවැනි දූෂණ වැළැක්වීමට මාර්ග ක්‍රියාත්මක නොකෙරේ. අවශ්‍ය සම්පත් කිමාවන තත්වයක් යටතේ යම් ප්‍රමුඛතා අනුපිළිවෙළක් අනුව ක්‍රියා කිරීමට අවශ්‍ය බව පැහැදිලිය. විහෙන් විම ප්‍රමුඛතා අනුපිළිවෙළ යටතේ ඉහළ තත්වයක් දරනු ඇයට වැඩි ප්‍රමුඛතාවයක් ලබා නොදිය යුතුය. ආර්ථික හා සාමාජික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මිට සමාජ තත්වයක් දකුණු ආලිකාවේ පවතී. එහි පවත්නා ක්‍රියා අනුව, සමාජත්මකාව ආරණා කිරීමේ අදහසින්, කුමන රෝගීන් රෝහලට අනුළත් කළ යුතුද හා කුමන රෝගීන් අනුළත් කර නොගත යුතු දැයි නිශ්චිත උපමානයන් රෝහල් වෙත නියම කිරීම අවශ්‍ය වේ. කුමන පරීක්ෂණ ඉක්මන් කළ යුතු ද හා සම්පත් කෙලෙස වෙන් කළ

පුතු ද නිශ්චය කෙරෙන උපමානයන් නියම කිරීම මෙහිද සිදු විය යුතුය. ප්‍රභවරැන්ගේ ආරණ්‍ය කටුයතු සම්බන්ධයෙන් විශේෂ මග පෙන්වීමක් අවශ්‍ය වේ. මේ කරුණු ඉදිරියේ, දූනට ක්‍රියාත්මක වන දුෂ්‍රණ මර්දන උපාය මාර්ග මෙම පරිවිපේදයේදී විශ්‍රාන්ත කෙරේ.

දුෂ්‍රණය පිටු දැකීම සඳහා ගනු ලැබෙන ක්‍රියා මාර්ග මූලික වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. විමර්ශන තුළින් දුෂ්‍රණ වැළැක්වීම, දුෂ්‍රණ අවස්ථා අඩු කිරීම හා අධ්‍යාපනය හරහා දුෂ්‍රණ වැළැක්වීම වශයෙන්. මෙම පරිවිපේදී මෙම ක්‍රියා මාර්ග හා එවායේ සාර්ථකතාවය විශ්‍රාන්ත ලක්කර, අවශ්‍ය සංගේධන ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකාවේ දුෂ්‍රණ මර්දන උපාය මාර්ග ප්‍රධාන වශයෙන් අල්ලස් කොමිසමට හා ජාතික පොලිස් කොමිසමට සිමා වේ. අල්ලස් ස්වරුපයෙන් සිදුවන දුෂ්‍රණය පිළිබඳ කටුයුතු කිරීම අල්ලස් කොමිසමේ වගකීම වන අතර, ජාතික පොලිස් කොමිසම විශේෂයෙන්ම පොලිස් දෙපර්තමේන්තුවේ ස්වාධීනයෙන්වය ආරණ්‍ය කිරීමටත්, හූති සංග්‍රහය වැළැක්වීමට හා වෙනත් වර්ගවල පෙළුම්වීම් වැළැක්වීමටත් ක්‍රියා කරයි. මේ හැරුණු විට, දුෂ්‍රණයට මූල්‍යවන පරිපාලනමය දුර්වලතා ගණනාවන් පොලිස්පතිවරයා විසින් හඳුනාගෙන ඇති අතර, පරිපාලන ක්‍රම සංගේධන තුළින් වම දුර්වලතා ඉවත් කිරීමට පියවර දූනටමත් ආරම්භ කර ඇත.¹⁶⁴

8.1 දූනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දුෂ්‍රණ මර්දන උපාය මාර්ග

8.1.1 ජාතික පොලිස් කොමිසම

ජාතික පොලිස් කොමිසම පිහිටුවීමට විධිවිධාන සපයන ලද්දේ 2001 අංක 17 වන ආන්ත්‍රික ක්‍රම වසවස්ථා 17 වන සංගේධනය යටතේය. වශයෙන් එම කොමිසම නිල වශයෙන් පිහිටුවන ලද්දේ 2002 දිය. පොලිස්පතිවරයා හැරුණු විට අනෙක් පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනයානකුල පාලනය කිරීම හා අස් කිරීම කොමිසමේ බලතල වෙළට අනුළත් කර ඇත.¹⁶⁵ මේ හැරුණු විට, පොලිස් සේවයට අයන් පොලිස් නිලධාරියකුට විරෝධී යම් හිංසනයට පත් පුද්ගලයකු විසින් කෙරෙන පොදු පැමිණිලි හාර ගැනීමට හා විමර්ශනය කිරීමට පටිපාටියක් නියම කිරීම, විවැනි හිංසනයක් සඳහා සහනයක් බ්‍රඛ දීම සඳහා පාර්ලිමේන්තුව විසින් පනවා ඇති නිතිවලට අනුකූලව යෝජන සහනයක් බ්‍රඛ දීම¹⁶⁶ සහ පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව හා ස්වාධීනතාව වැඩි දියුණු කිරීම ද කොමිසමේ වගකීම් අතර වේ.¹⁶⁷

මෙනෙහින් සළකා බලන විට, ඉනා පුත්‍රී වශයෙන් සඳහන් කළහොත්, පොලිසියේ ඉහළ මට්ටම්වලින් එල්ලවන බලපෑම්වලින් හා දේශපාලන බලපෑම්වලින් පොලිස් නිලධාරීන් ආරණ්‍ය කිරීම, පොලිසියෙන් ප්‍රධානකට හාරුනය වූ පුද්ගලයන් වෙන සහනයක් බ්‍රඛ

¹⁶⁴ සංවර්ධනය සඳහා මග එළ කිරීම සැලැක්මේද දුෂ්‍රණය වැදුගත් ප්‍රශ්නයක් ලෙස නිශ්චිත ලෙස සඳහන් නොවීම සැලැකිය යුතුය.

¹⁶⁵ 17 වන ව්‍යවස්ථා සංගේධනයේ 188 උ (1) (ආ) වගකීම්

¹⁶⁶ 17 වන ව්‍යවස්ථා සංගේධනයේ 188 උ (2) වගකීම්

¹⁶⁷ 17 වන ව්‍යවස්ථා සංගේධනයේ 188 උ (3) වගකීම්

දීම හා පොලිසියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ප්‍රතික පොලිස් කොමිස්මේ ප්‍රධාන කාර්යන් වේ. කොමිස්මේ බලනු පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනයානුකූල පාලනය කිරීම හා අස් කිරීම පිළිබඳව පමණක් බවට පවතින මහජන මතය සාවද්‍ය වේ.

පොලික් තිලබරින් උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරය සහ ප්‍රතික පොලිස් කොමිසම අතර මුල් කාලයේදී බල අරගලයක් පැවතුණි. 2003 දී දේශපාලන බලපෑම් මත සැලසුම් කරන ලද ස්ථාන මාරු කිරීම් 60 ක් ප්‍රතික පොලිස් කොමිසමේ මදිහත්වීමෙන් වළක්වන ලදී.¹⁶⁸ මිට අමතරව, මහජන පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා කොමිසම විසින් දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධනා කම්ටු හතක් පිළිවුවන ලදී. මුළු මහජන පැමිණිල් 26 ක් ලකුණු අතර ඒවා පරින්නායට හාජනය කරන ලදී. උසස්වීම් බ්‍රඩ ගැනීමට අවශ්‍ය සූදුසුකම් පිළිබඳව නිති හා නියමයන් කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇතේ. විනයානුකුල කටයුතුවලද අනුගමනය කළ යුතු පටිපාටින් ද කොමිසම විසින් නියම කර ඇතේ.

මේ අනුව සාලකා බලන විට, දේශපාලන බලපැමි හේතුවෙන් කිදුවන දූෂණ ක්‍රියා සිමා කිරීමට ජාතික පොලිස් කොමිසම සමත් වී ඇති බව ප්‍රකාශ කළ හැකිය.¹⁶⁹ එසේ වුවද, ජාතික පොලිස් කොමිසම වෙත පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙකු තඹු විශ්වාසය පෙළුව වී ඇති බව කිව යුතුය.¹⁷⁰ බොහෝ පොලිස් නිලධාරීනු තමන්ට දේශපාලන ස්ථාන මාරුධීම් ලැබේ යයි ඉතා බියෙන් පහසුවෙති.¹⁷¹ සම්භාෂණයට සහභාගි වූ පොලිස් නිලධාරීන් 52.2% ක් ප්‍රකාශ කළේ ඔවුන්ගේ රාජකාරී කටයුතු බියෙන් සැකෙන් තොරව ඉට කිරීමට ජාතික පොලිස් කොමිසම ඔවුනට සහාය නොවන බවයි. විවැනි සහායක් තමන්ට නොලැබෙන බව පැවසුවේ 26.8% ක් පමණකි. කොමිසමේ සහාය නොලැබෙන බව ප්‍රසාන ආයගෙන් බහුතරයක් පහළ ග්‍රේනිවල - විනම්, කොස්තාපල් හා සැරයන් ග්‍රේනිවලට ආයත් ආය වීම අවධානයට ලක් විය යුතු ලක්ෂණයකි. මේ සම්බන්ධයෙන් කොමිසම ගැන සැකිමකට පත් නොවූ පොලිස් කොස්තාපල්වරුන්ගේ ප්‍රතිගතය 18.7% ක් පමණකි. පෙෂණ්ධ පොලිස් නිලධාරීන්ගේ යම් දූෂණ නියෝගවලට වඩාත්ම පානුවන්නේ හා එළු ගැන කොමිසමේ සහාය වඩාත්ම අවශ්‍ය වන්නේන් ඉහත සඳහන් කරන ලද කනිෂ්ධ ග්‍රේනිවල ආයව්ම හේතුවෙන් මෙම තත්වය සැලුකිය යතු ප්‍රත්නයකි.

පොලිඩ්‍ය අනුලත පරිපාලනමය කරගනු සම්බන්ධයෙන් ජාතික පොලිඩ් කොමිසම සාර්ථක මූල්‍ය බවක් පෙනෙන්නට නිඛෙන නමුත්, පහළ ගේනිවල පොලිඩ් නිලධාරීන් විසින් සිදු කෙරෙන සූල් ඇල්ලක් ගැනීම් සම්බන්ධව කොමිසම විසඳුමක් සොයාගන් බවක් පෙනෙන්නට නැතේ. මහජනයා හට වශයි වශයෙන්ම මත් ගැසෙන්නේ කනිෂ්ඨ ගේනිවල

168 5 වන පරිවිෂ්දය

¹⁶⁹ ජ).පෙ.කො). පිළිබඳ නු රට පවතන ලද තිලක පිළිබඳ වේලීවන සඳහා 5 වන පරිවිෂ්සෙය බලන්න

¹⁷⁰ සේවයේ සිටින නිලධාරීන් 770 ක් අනුතු ලෙස ගොඩ ආමුණු පැවත්වීමෙන් 2005 පෙබරවාරි 05 සිට 08 දින දක්වා, පෙබරවාරි 10 සිට මාර්තු 03 දක්වාත් “සේවල් ඉත්ත්වීමේට” ආයතනය විසින් “වාත්සල්පෙර්හසි ඉත්ත්වනානෙහිල් ආයතනය” වෙනුවෙන් ප්‍රතිච්ඡා ලද කැපයුම්කිරී සම්බන්ධය

¹⁷¹ ତ୍ରୀ.ଲୋ.ପ୍ର. ଅୟାନନ୍ଦ ଶିଖିନ୍ ଛାଇନ୍‌ଗାରଲ୍ ନୁ ମହନ୍ତୁରଣ୍ଡ ପ୍ରତି କବିତା ତିଳବ୍ଦାରୀଙ୍ କମଗ ପତନୀବନ ଲ୍ଯା କମିତ୍ରିବ କାଳିପାଲିଲ୍ଯା ର୍ଯ୍ୟାକର ଗନ୍ଧନୁ ଲ୍ଯା ତୋରନ୍ତର୍

පොලිස් නිලධාරීන් බැවෙන්, මෙම නිලධාරීන් විසින් සිදු කෙරේන බලතල අයුතු ලෙස යොදා ගැනීම් හා අල්ලස් ගැනීම් පොලිසියේ කිරීත් නාමයට ඉතා විශාල වගයෙන් කැඳුවේ ඇති කරන බව සැලකිය යුතුය.¹⁷²

ජාතික පොලිස් කොමිසමට විරුද්ධව එල්ලවන ප්‍රබලතම විවේචනය මහජන පැමිණිල් පිළිබඳ එකිනෙකා කාර්ය පටිපාටියට අදාළ වේ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම පැවතු පරිදි, ජාතික පොලිස් කොමිසම විසින් මහජන පැමිණිල් පිළිබඳව ක්‍රියා කිරීමට කාර්ය පටිපාටියක් වහාම තිරණය කළ යුතු විය. එහෙත් එවැන්නක් තවමත් සිදු වී නොමැතේ. 17 වන සංගේධනයේ 155 උ (2) වගන්තිය මහජන පැමිණිල් පිළිබඳ කාර්ය පටිපාටියක් සඳහන් කර තිබෙන නමුත්, මේ පිළිබඳව වෙනම ඒකකයක් පිහිටුවීමට ජාතික පොලිස් කොමිසම මෙහෙත් පියවර ගෙන නොමැතේ. තවද, ඇත්ති සංග්‍රහය හා දේශපාලන බලපෑම් පිළිබඳව මහජනයට තම අප්‍රකාදය පළ කිරීමට යම් අවස්ථාවක් ද ජාතික පොලිස් කොමිසම විසින් සපයා දිය යුතුය. ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් බහුතරයක් අර්ථ කාලීන වගයෙන් සේවය කරන නිසා හා දුර්ග විමර්ශන පැවැත්වීමට ප්‍රමාණවත් කාල වේලාවක් ඔවුනට නොතිබෙන නිසා ද, එසේ සිදුවීම සැකසහිතය.

මහජනය අතරින් ජාතික පොලිස් කොමිසම ගැන අසා තිබුණේ 49.1% ක් පමණක් බව මහජන අදහස් සම්ජ්‍යතායේදී හෙළි විය. බයෝනාහිර, වයඹ හා උව පළාත්වල බහුතරයක් ජාතික පොලිස් කොමිසම ගැන අසා තිබු අතර, මධ්‍යම, දකුණු, උතුරු-මධ්‍යම හා සබරගමු පළාත්වල බහුතරයක් කොමිසම ගැන දැන නොකිටියා. තවද, ජාතික පොලිස් කොමිසම ඉතා විලදායි බව විශ්වාස කරන්නේ පොදුජනය අතර 3.5% ක් පමණකි. එය තරමක් විලදායි බව 30% ක් විශ්වාස කරති. ජාතික පොලිස් කොමිසම විනර්මි විලදායි නොවන බව 17.9% ක් හා විය කොහොත්ම විලදායි නොවන බව 13.6% ක් ද විශ්වාස කරති.

8.1.2 අල්ලස් නො දුෂ්‍ය වෛද්‍යනා විමර්ශන කොමිසම (අල්ලස් කොමිසම)

1994 අංක 19 දරනු පනත යටතේ පිහිටුවන ලද අල්ලස් කොමිසමේ තිශ්විත අරමුණු වූයේ අල්ලස් හා දුෂ්‍ය වෛද්‍යනා විමර්ශනයට හාජනය කිරීමත්, අල්ලස් ආජු පනත හා 1973 අංක 1 දරනු වන්කම් හා වගකීම් හෙළුදාර්වී කිරීමේ නිතිය යටතේ සිදු කෙරේන වැරදි සඳහා අනිවෝදනා ඉදිරිපත් කිරීම සඳහා මාර්ගෝපදෙස් දීමත්ය.¹⁷³ කෙසේ වුවද කොමිසම විමර්ශනය කළ හැක්සේ “අව්‍යාජ පැමිණිල්” පමණකි. රට ඒ නිසා තමන්ගේම විමර්ශනවල යෙදිය නොහැක. අල්ලස් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය සමන්විත වී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් පමණකි. මෙම නිලධාරීනු පොලිස්පතිවරයාගේ ස්ථාන මාරු නියෝගවලට යටත් වෙති. මෙම තත්ත්වය යම් යම් ප්‍රශ්නවලට තුළු දෙයි. සමහරවිට විමර්ශන පවත්වන නිලධාරීන්හාට, පසුව විමර්ශනයට හාජනය කරන ලද නිලධාරීන් සමගම සේවය කිරීමට සිදු විය හැකිය.

¹⁷² මේ නිසා රාජ්‍යාඛන පොලිසිය විසින් අල්ලස් ගැනීම් නිසා සමස්ත පොලිසියේම නොදා නම විනාශ වේ.

¹⁷³ 1994 අංක 19 දරනු අල්ලස් හා දුෂ්‍ය වෛද්‍යනා විමර්ශන කොමිසම ආජු පනත (ප්‍රසාදවනාව)

2002 වසරේද කොමිසම විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද රජයේ දේශීකාත්‍යන් 29 දෙනුගෙන් 25 දෙනෙක්ම පොලිස් නිලධාරීනු වූහ. 2003 දී කොමිසම විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද රජයේ දේශීකාත්‍යන් 23 දෙනෙකුගෙන් 12 දෙනෙක් පොලිස් නිලධාරීනු වූහ. අල්ලස් කොමිසම සම්පූර්ණයෙන්ම අසාර්ථක නොවූ බව ඉන් පෙනී යන නමුත්, මෙම නඩු බොහෝමයක් “අල්ලස්” හා සම්බන්ධ වූ ඒවා මිස, වෙනත් දුෂ්චාරියා හිය හා සම්බන්ධ ඒවා නොවූයේය. තවද, අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද රජයේ දේශීකාත්‍යන් අතර වැඩි වගයෙන් පොලිස් නිලධාරීන් සිටි තිසාම, පොලිස් දෙපාර්තමේන්තුව වඩාත්ම දුෂ්චාරි ආයතනය ලෙස සැලකීම කාධාරණ නොවන බව සිහින්ඩු ගත යුතුය. පොලිසිය හා මහජනතාව අතර නිතර නිතර මුණ ගසිම් සිදුවන හෙයින්, පොලිසිය හා සම්බන්ධ දුෂ්චාරි වෙනත් රජයේ දෙපාර්තමේන්තු තුළ සිදුවන දුෂ්චාරිවලට වඩා බොහෝවින් පැමිණිලි කරනු ලැබේ. තවද, දුෂ්චාරි මට්ටම ද වෙනස්ය. පොලිසිය තුළ සිදුවන අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් දීමට සිදුවන්නේ කාමාන්ත්‍යයෙන් දුෂ්චාරි පැමිණිලි පැමිණිලි පැමිණිලි පැමිණිලි සැදුවේ. වෙනෙන් පැමිණිලි කිරීමට අවස්ථා අධිකය. තිදෙසුනක් දැක්වුවහොත්, රේගුව සම්බන්ධ අල්ලස් අවස්ථාවලදී අල්ලස් දීමට සිදුවන්නේ ව්‍යාපාරිකයෙන් හටය. අල්ලස් දීමෙන් එම ව්‍යාපාරිකයෙන් හට විශාල වාසි සිදුවන තිසා පැමිණිලි කිරීම් සිදු නොවේ.

කොමිසම පිහිටුවන ලද්දේ ප්‍රධාන වගයෙන්ම දුෂ්චාරි වේදානා විභාග කිරීම සඳහා තිසා, දුෂ්චාරි පිටු දැකින උපාය මාර්ග යොම්මට හෝ දුෂ්චාරි පිළිබඳව මහජනයාගේ දැනුවත්කම වැඩිදියුණු කිරීමට පියවර ගැනීමට විය බැඳී නොමැති. වෙශේලුවද, දුෂ්චාරි පිළිබඳව මහජනය දැනුවත් කිරීමට මෙන්ම, දුෂ්චාරි පැමිණිලි කැඳවීමට ද කොමිසම ක්‍රියාකාර ඇත. එම ක්‍රියාලාර්ගයන් බොහෝ දුරට කාර්යක වී ඇත. ශ්‍රී ලංකාවේ අල්ලස් කොමිසම මූලික වගයෙන් ක්‍රියා කරන්නේ පරික්ෂණ පැවත්වීම සඳහා මිස, දුෂ්චාරි වැළැක්වීමේ උපාය මාර්ග සම්බන්ධයෙන් හෝ ප්‍රජා සඛැදානාවන් සම්බන්ධයෙන් නොවන බව සිහි තබා ගැනීම වැදුගත් වේ.

පොලිසිය තුළ දුෂ්චාරිට එරෙහිව ක්‍රියා කරන ප්‍රධාන ආයතන දෙක ප්‍රතික පොලිස් කොමිසම හා අල්ලස් කොමිසමය. අල්ලස් කොමිසමේ ප්‍රධාන අවධානය යොමු වන්නේ දුෂ්චාරි කාර්යන්හි යොදෙන නිලධාරීන් නිතිය ඉදිරියට පැමුණුවා ඔවුනට දැඩිවම් බඩා දීම කෙරෙහිය. ප්‍රතික පොලිස් කොමිසම වැඩි වගයෙන්ම නිරත වන්නේ දේශාපාලන බලපෑම් මර්දනය කිරීම තුළින් දුෂ්චාරි අවම කිරීමේ කාර්යන්හිය. මේ හැරුණු විට, විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීම වැනි කාමාන්ත්‍ය පටිපාටි අනුගමනය කිරීම තුළින් ද මහජනය හට දුෂ්චාරි නිලධාරීන්ට විරැදුෂ්ධව පියවර ගත හැකිවේ.

8.1.3 විශේෂ විවරණ ඒකකය

ශ්‍රී ලංකා පොලිසියේ පරික්ෂණ ක්‍රියා පරිපාලිය විශේෂ විමර්ශන ඒකකයයි. මෙම ඒකකයේ කාර්යය මහජන පැමිණිලි හාරගෙන විමර්ශන පැවත්වීමය. වෙනෙන් මෙම ඒකකය සහකාර පොලිස් අධිකාරීන් තුන් හතර දෙනෙකුගෙන් පමණක් සමන්විත වේ. පැමිණිලි සටහන් කර ගැනීමේ කාර්ය කළ හැක්සේ සංපෝ.අ. හෝ ඊට ඉහළ නිලධාරීන්ට පමණක් හෙයින්, ප්‍රමාද වීම වැළැක්විය නොහැකිය. තවද, වධකිංසා හා කෙරෙනර

සැලකීම් සම්බන්ධයෙන් ඉ ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නම්දරා සිටින හෙයින්, මහජනය තම පැමිණිල් පොලිසිය වෙනත ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන විමර්ශන අංශයක් පිහිටුවිය යුතු බව එ.පා.මා.න.කො. පවතා ඇත. විශේෂ විමර්ශන ඒකකය ස්වාධීන බවක් කිව නොහැක.

මේ අතර, පාදේශය පැමිණිල් මධ්‍යස්ථානය පිහිටුවීමෙන් විශේෂ විමර්ශන ඒකක විමධ්‍යගත කිරීමේ ක්‍රියා පිළිවෙළක් ද අනුගමනය කෙරෙමින් පවතී. එම ක්‍රියා පිළිවෙළ නවමත් මුළු අදාළ පවතී. මෙය ප්‍රාග්ධන ලබිය යුතු ප්‍රයත්නයක්. එහි සාර්ථකතාවය ගැන තවම යමක් කිව නොහැකිය. තවද වෙනත් රටවල අභ්‍යන්තර කටුයුතු හාර කාර්යාල මෙන් නොව, විශේෂ විමර්ශන ඒකකයන්වල සේවය කරන නිලධාරීනු එම ඒකකවලට අයන් නිලධාරීනු නොවන නිසා ස්ථානමාරුවලට හාජනය වෙති. මේ තත්ත්වය යටතේ විමර්ශන පවත්වන නිලධාරීන්හාට එම විමර්ශනවලට ලක්වන නිලධාරීන් සමග සමහරවිට සේවය කිරීමට සිදුවිය හැකිය.¹⁷⁴

8.2 පොලිස්තක්වරයා විසින් මතකදී ක්‍රියාත්මක කළ ජර්ජාලනමය වෙනසකම්

දැනට ක්‍රියාත්මකව පවත්නා යාන්ත්‍රණයන්ට අමතරව, දුෂ්චාර්චය සිමා කිරීමේ අලුත් කුම කිහිපයක් පොලිස්පති වන්දා ප්‍රත්‍යාග්‍රහණ මහතා විසින් ක්‍රියාත්මක කර ඇත. දුෂ්චාර්චය පහත සඳහන් සූත්‍රය මගින් මතාව නිර්වනය කර ඇත.

අහිමතය - ඒකාධිකාරය - වශේෂ යුතුතාවය = දුෂ්චාර්චය

පහත සඳහන් කුම මගින් අහිමතය සහ පවත්නා ඒකාධිකාර සිමා කර වශේෂ යුතුතාවය බව වර්ධනය කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

8.2.1 අහිමතය සිමා කිරීම

මාර්ග නිති කඩ කිරීම පිළිබඳව ක්‍රියා කිරීමේද පොලිස් නිලධාරීන් වෙන නිඛෙන අහිමතය සිමා කර ඇත “රටවාහන පාලනයේ නිර්ත කොස්තාපල්වරුන්ගේ කාර්යයන්ට මැදිහත් නොවන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත”

8.2.2 ඒකාධිකාරයා බිඳු දැමීම

පොලිසිය යටතේ පවත්නා සමහර ප්‍රදේශ තුළ ඒකාධිකාරයන් පවත්වා ගැනීමට සමහර කන්ඩායම් මැහක සිට අධ්‍යාපනී වී ඇත. මෙවත් ඒකාධිකාරයන් නිසා දුෂ්චාර්චය පහසුවන්ම හිස සිස්වයි. කෙසේද කිවහොත්, අදාළ ප්‍රදේශයක් යටපත් කරගෙන සිටින දුමරිකයන් හෝ වෙනත් අය විසින් පොලිස් නිලධාරීන් “මිලට ගෙන” එමගින් එම ප්‍රදේශ තුළ ඒකාධිකාරයක් අති කර ගති. “බලය දුෂ්චාර්චය වේ” අධික බලය අධික ලෙස දුෂ්චාර්චය වේ, යන ප්‍රකාශය පොලිසිය සම්බන්ධයෙන්ද යෝග්‍ය වේ. පොලිසිය යටතේ පවත්නා යම් යම් අංශයන්හි ඒකාධිකාරයන් පිහිටුවාගෙන නිඛෙන ආකාරයන්, පොලිසිය විසින් ඒ තුළින් දුෂ්චාර්චය සිදුවීම වැළැක්වීමට උත්සාහ කරන ආකාරයන් පහත සඳහන් නිදුසුන් දෙකෙන් පෙනෙනු ඇත.

¹⁷⁴ විශේෂ විමර්ශන ඒකකයේ ක්‍රියාකාරීත්වය සඳහා බලන්න ‘A Continuing Dilemma: The Prevalence of State Sponsored Violence in Sri Lanka’ LST Review, Vol 15. 208 & 209, February & March 2005

8.2.2.1 එ එ පුද්ගලික ක්‍රියාව හිමි ජ්‍යෙෂ්ඨ පොදුව

පරිපාලනමය හේතුන් මත ග්‍රී ලංකා පොලිසිය, බල පුද්ග, දිස්ත්‍රික් හා පොලිස් ස්ට්‍රිජ්වලට බෙදා වෙන් කර ඇත. මෙහි ප්‍රතිච්‍රිත වගයෙන් සමහර පොලිස් ස්ට්‍රිජ් තම තමන්ට අයන් පුද්ග තුළ ඒකාධිකාරයක් පවත්වා ගැනීමට සමන් වී ඇත. මෙම ක්‍රියා යටතේ විෂ මත්ද්වස ජාලාරමිකරුවෙට් හා හඳුනා සම්බන්ධ විරෝධ කරන සමහර දේශපාලනයේ පොලිස් ස්ට්‍රිජ් තුළ යම් නිලධාරීන් සමග යම් මූල්‍යවයක් පවත්වා ගැනීමට සමන් වෙති. මේ ආකාරයෙන් ඔවුනු පොලිසියේ “මදිනන්වීමෙන් නොරව” තම ජාලාරමියෙන් යාමට සමන් වෙති. මේ හැරණු විට, සමහර පොලිස් ස්ට්‍රිජ්වලට ප්‍රධානීන් පවා පානාල ලේකයේ නායකයන් විසින් මුදල් මර්ගයෙන් ඔවුන්ගේ අනුසකත යටත් කර ගෙන ඇත. මෙම තත්ත්වය යටතේ පුද්ග අකරණාවයට පත් වී, පුද්ගයේ අපරාධවලට විරෝධව කිසිවක් කළ නොහැකිව සිටිති.

මෙම තත්ත්වයට පිළියමක් වගයෙන් “මධ්‍යම දුෂ්ණ මර්දන හමුදා” ක්‍රියා ආරම්භ කර ඇත. මෙම දුෂ්ණ මර්දන ඒකක රහස්‍ය ලෙස ක්‍රියා කරන අතර විෂ මත්ද්වස ජාලාරමිකරුවන් ඉලක්ක කර ගෙනිති. කුඩා පරිමාතු වෙළඳන් පසු පස නොව මහා පරිමාතු විෂ මත්ද්වස ජාලාරමිකරුවන් පසු පසම පමණක් පොලිසිය ය යුතු බවට තිබූ අදහස දැන් ප්‍රතිකෙළුප කරනු ලබ ඇත. ග්‍රී ලංකාවේ විෂ මත්ද්වස වෙළඳපොලේ ප්‍රධාන ක්‍රියාකාරවෙට් සුළු වෙළෙන්දේ වෙති. මහා පරිමාතු හමුල්කරුවන් විදේශවල කිටින සැපයුම්කරුවන්ය. මෙම මධ්‍යම ඒකක එනරුම් ප්‍රකිද්ධියට පත් වී නොමැත්තේ ඒවා රහස්‍යගතව ක්‍රියාකාරන නිකාය. එම ඒකක නිකා විෂ මත්ද්වස වෙළඳාම බොහෝ දුරට අඩු වී ඇත. රට අමතරව, මෙම ඒකක නිකා, දුෂ්ණ ක්‍රියාවලට හමුල්වීමට යම් බියක් පොලිස් ස්ට්‍රිජ් අතර දක්නට ලැබේ. යම් පොලිස් ස්ට්‍රිජ්වයක් මත්ද්වස ජාලාරමිකරුවන් අල්ල ගැනීමට අසමන් වුවහොත් නො තම පුද්ග තුළ මත්ද්වස වෙළඳාමක් නොමැති බව වාර්තා කර තිබුණෙහාත්, එවිට මධ්‍යම දුෂ්ණ මර්දන ඒකකයක් මගින් එම පුද්ග තුළ මත්ද්වස වෙළෙන්දාත් අල්ලගනු ලබුවහොත්, එවිට පොලිස් ස්ට්‍රිජ් ගෙන යන ප්‍රෝඛාව හෙළුදාරව් වේ.

මෙම ක්‍රියා වැඩි වගයෙන්ම ඉලක්ක කරනු ලබන්නේ මත්ද්වස ජාලාරමි වෙතය. එම ක්‍රියා දක්නට ලැබෙන මූලධර්මය ඉතා වැදුගත් වේ.

8.2.2.2 වෙන්ඩ් පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොදුව

වෙන්ඩ් හාරඩ් සම්බන්ධයෙන් ඉහත කාලයේදී තාක්ෂණී ඇගැයිම් කම්ටුවට ඒකාධිකාරයක් හිමි වී තිබිණු. වෙන්ඩ් මත්ඩ්බුලයේ සහාපති තෝරාපත් කිරීමේ බලය විෂයනාර නියෝජන පොලිස්පතිවරයා වෙත පවතා තිබිණි. එහෙත් අලුත් ක්‍රියා යටතේ තාක්ෂණී ඇගැයිම් කම්ටුවේ ඇගැයිම එන්ඩ් වෙන්ඩ් මත්ඩ්බුල බැඳී නැති. ඇගැයිම් කිරීමේ බලනු වෙන්ඩ් මත්ඩ්බුලය වෙන්ඩ් මත්ඩ්බුලය වෙන් පවතන ලදී. තවද, වෙන්ඩ් මත්ඩ්බුලය සැපයුම්කරුවන් පුද්ගලිකව මුණු ගැසීම තහනම් විය. සැපයුම් හාර නියෝජන පොලිස්පතිවරයා ස්වභාවීන නිරීක්ෂකයකු ලෙස කටයුතු කරයි. ඔහු වෙන්ඩ් මත්ඩ්බුලයේ සාමාජිකයන් නොවේ. ගබඩා කළමණාකරුගේ ඒකාධිකාරය ද ඉවත් කරන

ලදී. හාන්ඩ් භාර ගැනීමට පෙර, ඒවායේ ප්‍රමිතිය සාම්පූර්ණයේ ප්‍රමිතියට සමාන බව සහතික කර ගැනීම සඳහා හාන්ඩ් තාක්ෂණ අගුරුදීම් කිහිපව විසින් අනුමත කළ යුතු විය. තවද, වෙන්ඩිර ඉදිරිපත් කිරීම ලේඛනගත සැපයුම්කරුවන්ට පමණක් සිමා නොකර, උනන්දුවක් දක්වන ශිනෑම පාර්ශවයකට විවෘත කරන ලදී.

8.2.3 වශක්ම් හඳුනාගත හැකි තුම් පදනම් පැවත්වීම

නමන් යටතේ සේවය කරන අයගේ ක්‍රියාවන් සඳහා රෝජිත්ධි නිලධාරීන් වගකිව යුතු කුම පද්ධතියක් බිඟ කිරීම තුළින් වගකීම් පිළිබඳව සියල්ලන්ම සිරුවෙන් තබන පියවර ගැන පොලිස්පතිවරයාගේ අවධානය යොමු වී තිබේ. මේ අනුව, බලය අයුතු ලෙස යොදා ගැනීම පිළිබඳව ක්‍රියාත්මක නිලධාරීන් වැරදිකරුවන් කරන ලදහාත්, ස්වාන භාර නිලධාරියා ඒ ගැන වගකීම හාරුගත යුතුය. මාර්ටිල පොලිසියේ සතර දෙනෙකු අල්ලක් වේදුනා සම්බන්ධයෙන් අන්තර්ජාලවට ගන්නා ලද අවස්ථාවේද, ස්වාන භාර නිලධාරියා රට වගකිව යුතු විය. මෙම වගකිව යුත්තා හඳුනා ගැනීම සකරණ ක්‍රියාවලට පමණක් නොව අකරණය සඳහා ද ක්‍රියාත්මක වේ.¹⁷⁵

8.3 ශ්‍රී ලංකාවේ දුෂ්චාර්ච මරදන උතාය මාර්ග හා ගෝලීය පක්‍රීම

ශ්‍රී ලංකාවේ දුෂ්චාර්ච මරදන උපාය මාර්ගයන් මෙම කොටසේදී හොංකොංහි ක්‍රියාත්මක වන දුෂ්චාර්ච මරදන ස්වාධීන කොමිස්ම හා සමග සන්ස්ක්දනාත්මකව සපුකා බැලෙළේ. මෙම හොංකොං කොමිස්ම වෙත අවධානය යොමු කිරීමෙන් විය ලේඛයේ අන් රටවලට ආදර්ශයක් වශයෙන් පිළිගැනෙන හෙයිනි.

හොංකොං දුෂ්චාර්ච මරදන ස්වාධීන කොමිස්ම තෙවැදුරුම් ක්‍රිය මාර්ගයක් ගන්නා බව පෙනේ.¹⁷⁶ එය විමර්ශනය, වැළැක්වීම හා අධ්‍යාපනය යන ත්‍රිවිධ අංශයන් වෙත අවධානය යොමු කරය.

විමර්ශන කටයුතු මෙහෙයුම් දෙපාර්තමේන්තුව හාරයේ පවතී. මෙම දෙපාර්තමේන්තුව ප්‍රේක්න දුෂ්චාර්ච ක්‍රිය පිළිබඳ පැමිණිල් හාරුගෙන, ඒවා වෙත සැලකිල්ල යොමු කර, ඒවා විමර්ශනයට හාරුනය කරයි. නිවාරණය, දුෂ්චාර්ච නිවාරණ දෙපාර්තමේන්තුවේ වගකීම වේ. මෙම දෙපාර්තමේන්තුව රජයේ දෙපාර්තමේන්තුවල හා පොදු ආයතනවල පරිවයන් හා පටිපාටින් විශ්‍රායට හාරුනය කරමින් දුෂ්චාර්චයට අනි ඉඩකාඩ සිමා කරයි. රට අමතරව, පුද්ගලික ආයතනවලන් ඉල්ලම් ලබාදුනාතාත්, ඒවාට දුෂ්චාර්ච නිවාරක උපාය මාර්ග පිළිබඳ උපදෙස් ලබාදෙයි. අධ්‍යාපන කටයුතු හාරුව ක්‍රිය කරන්නේ ප්‍රජා සම්බන්ධතා දෙපාර්තමේන්තුවයි. මෙම දෙපාර්තමේන්තුවේ කාර්යය දුෂ්චාර්චයේ ආදිනව පිළිබඳව මහජනය දැනුවත් කිරීම හා දුෂ්චාර්චය පිටු දැකිමට මහජන සහයෝගය ප්‍රවර්ධනය කිරීමයි.

¹⁷⁵ පොලිස්පත වන්දා ප්‍රනාත්ද මහජන සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකිනි“

¹⁷⁶ <http://www.icac.org.hk/eng/main/>

හ්‍ර ලංකාවේ දුෂ්චනු මර්දන උපාය මාර්ග දැනට වැඩි අවධානයක් යොමු කරන්නේ විමර්ශනය කෙරෙහිය. නිවාරණ කටයුතු හා අධ්‍යාපනය නොකළකා හැරෙන තරමිය. නිවාරණ කටයුතු හා අධ්‍යාපන කටයුතු සංඛ්‍යා හෝ කැපී පෙනෙන ප්‍රතිච්ච ඇති නොකරයි. විසේ වුවද, එම ක්‍රියා මාර්ග දෙක දුෂ්චනුයෙන් නොර සමාජයක් තිරකාර ලෙස පවත්වා ගැනීමට මග සළකයි. වෙනයින් එම ක්‍රියා මාර්ග දෙක ද විමර්ශන කටයුතු හා සමාන්තරව අනුගමනය කළ යුතුවේ.

මහජන දැනුවත්කම වැඩි දියුණු කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් අධ්‍යාපන ව්‍යාපෘති දියත් කර තිබුමත්, පොලිස් දෙපාර්තමේන්තුව තුළ දුෂ්චනුය පිටු දැකීමට ක්‍රමෝපක්‍රම පොලිස්පතිවරයා විසින් යොදා තිබුමත්, පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවත්නා තිශ්විත දුෂ්චනු ප්‍රග්‍රහණවලට අදාළව ක්‍රියා කිරීමට මාර්ගෝපදේශ කමිටුවක් ඔහු විසින් පත් කර තිබුමත් සතුවට කරනුකි. ස්ථාන මාරු කිරීම් හා උසස් කිරීම් සඳහා පරිතුමයන් නියම කිරීමෙන් ප්‍ර).පො.කො). එම කෙළඳ තුළ දේශපාලන බලපෑම් සීමා කිරීමට කටයුතු කර තිබුම ද සතුවට කරනුකි.

විසේ වුවද, පොලිසිය තුළ දුෂ්චනුයට හේතුවන ගැඹුරු හේතුන් දෙක වැඩි අවධානයක් යොමු කිරීම හා දුෂ්චනු නිවාරණ අලුත් උපාය මාර්ග සොයා බලුමේ අවශ්‍ය බව පෙන්වා දිය යුතුය. මේවා මට්ටම් දෙකකදී සිදුවිය යුතුය. මාර්ග තිනි කඩ කරන්නන්ගෙන් අල්ලස් ලබා ගැනීම හා පැමිණිල් සටහන් කරගැනීම සඳහා හා පැමිණිලිවල පිටපත් නිකුත් කිරීම සඳහා පාරිනෝෂිත ලබා ගැනීම වැනි සූල් දුෂ්චනු ක්‍රියා ප්‍රව්‍යයෙන් මෙළුල කළ යුතු වේ. දේශපාලන බලපෑම් හා පානාල ලේකය විසින් පොලිස් නිලධාරීන් මෙහෙයවනු ලබීම වැනි මහා පරිමානා දුෂ්චනු ප්‍රග්‍රහණ වෙත ඉන්පසු සැපුකිල්ල යොමු කළ යුතු වේ. මෙම දුෂ්චනු වර්ග දෙකම මර්දනය කිරීම සමාන ලෙස වැදුගේ බව පෙන්වා දිය යුතුවේ. කනිෂ්ඨ නිලධාරීනු පසුව ජේස්ංස්ඨ තනතුරුවලට උසස් කරනු ලැබේයි. පොලිස් දෙපාර්තමේන්තුව දුෂ්චනු ආයතනයක් බවට අදහසක් මහජනය තුළ ඇති වුවහොත්, පොලිසිය වෙත මහජන විශ්වාසය බිඳී ගොස්, පොලිසියට තම සේවාවන් සාර්ථක ලෙස කළ නොහැකි තත්ත්වයක් උදාවනු ඇත.

8.4 දැනට ක්‍රියාත්මකව තවත්තා ගාන්ත්‍රණයන්ගේ කාර්යක්ෂමිය

මෙට පෙර ජාතික පොලිස් කොමිසමේ නිල කාලය 2005 දී අවසන් විය. අලුත් කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට ප්‍රව්‍යයෙන් (නිල කාලය අවසන් වී මාසයක් ඇතුළත), පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු ගණනාවක්ම කිදු කරන ලදී. විය ආන්ත්‍රිකුම ව්‍යවස්ථාවට පවත්තාතිය. රට පෙර ජාතික පොලිස් කොමිසමේ රැකිවරණය ලත් නිලධාරීනු ස්ථාන මාරු නියෝගවලට හාජතය කරන ලදාහැරුවා බොහෝ පොලිස් නිලධාරීන්ට ජාතික පොලිස් කොමිසම කෙරෙහි කිකිදු විශ්වාසයක් නොතිබන බවින්,

ඕවුනු ඉහළ නිලධාරීන්ගෙන් මුහුණුපාන තර්පන සම්බන්ධයෙන් කොමිසමේ ආරක්ෂාව නොපතති.¹⁷⁷ තවද, දේශපාලනමය බලපෑම් මත සිදුවන ස්ථානමාරු පිළිබඳව පවතින බිය ඇත්ත වගයෙන්ම තුරන් කිරීමට පාතික පොලිස් කොමිසම සමත් වී නොමැති.¹⁷⁸ දූෂණ ක්‍රියාවලට සම්බන්ධවීමට කෙමෙන්තක් නොදුක්වන බොගෝ පොලිස් නිලධාරීන් තමන් අසාධාරණයන්ට ගොදුරුව කිටින බවත්, විහෙන සහනයක් ලබා ගැනීමට ඔවුනට හැකියාවක් නොමැති බවත්, පවසම්න් කනස්සල්ලෙන් පැහුවන බව කොළඹින් පිට පොලිස් ස්ථාන වෙත හා ප්‍රජා සංඛ්‍යාන වෙත ගිය ගමන් වලදී පැහැදිලිව දැක්නා ලදී. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා යොදා නිබෙන යාන්ත්‍රණ කොරේකි විම නිලධාරීන්ගේ විශ්වාසය කඩ වී ඇත්තම්, විම යාන්ත්‍රණවල කිසිදු විලක් නොමැති බව පෙන්වා දිය යුතු වේ. නිතියට පටහැනීම ස්ථාන මාර්ටිම විගාල සංඛ්‍යාවක් නිශේෂ කිරීම ගැන ජාතික පොලිස් කොමිසම වෙත පැකැසුම් ලබිය යුතු යේම, තව තවත් විසේ කටයුතු කරනු ඇතැයි කොමිසමෙන් අපෙක්ෂා කොරේ. මේ හැරණු විට, කොමිසමේ සාමාජිකයන් පුර්ණ කාලීන නිලධාරීන් විය යුතු යයි ද නිර්දේශ කරනු ලැබේ.

පොලිස්පතිවරය ද ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයුතු කිල යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත. කොමිසමේ සාමාජිකයන් සියලු දෙනාම රජයේ සේවකයන් විය යුතු බවක් අදහස් නොකෙරෙන හෙයින් විම යෝජනා පිළිගැනීම අපහසුය. පොලිස්පතිවරය ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයුතු කරනු ලැබුවෙන්, කොමිසමේ ස්වඩීනත්වය තවදුරටත් දුර්වල වන බව පමණක් නොව, පොලිස් නිලධාරීන්ගෙන් ලැබෙන පැමිණිල බොහෝදුරට අඩුවීම නොවැළක්විය හැකි බව ද පෙන්වා දීමට කිදු වී ඇත. ඒ අනරම්, සියලුම තිරණයන් පොලිස්පතිවරය සමග සාකච්ඡා කිරීමෙන් හා ඔහුගේ විකෘතත්වය ඇතිව ගත යුතු බව ද සිති තබා ගැනීම වැදුගත්ය.

තවද, මහජන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පැවත්වීම පිළිබඳව හෝ පරිපාලනමය ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට අපේක්ෂිත අයුරු ක්‍රියාකාර නොමැති බැවි පෙනෙන්නට ඇත.

පොලිසිය තුළ දූෂණයට අදාළව අල්ලස් කොමිසම සැහෙන බලපෑමක් කර ඇති බව පෙනේ. සාක්ෂිකරුවන්ට, පොලිස් නිලධාරීන් වෙතින් තර්පන විල්ලවන අවස්ථාවලදී විම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට පාව අල්ලස් කොමිසම ඉදිරිපත් වී ඇත. විහෙන් අල්ලස් කොමිසම මත පවත්‍ර ඇති කාර්යයන් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත. වහි කාර්ය මණ්ඩලය ප්‍රමාණවන් නොවන නිසා, කොමිසම වෙත ඉදිරිපත් කොරෙන සැම

¹⁷⁷ සේවය කිටින නිලධාරීන් 770 ක් අනුම ලෙස ගෝරා සම්මුඛ සාකච්ඡා පැවත්වීමෙන් 2005 පෙබරවරි 05 සිට 08 දින දැක්වන්, පෙබරවරි 10 සිට මර්තු 03 දැක්වන් “සේහැල් ඉන්සිංසේටර්” ආයතනය විසින් “ව්‍යුහ්ස්පේර්ත්සි ඉන්වන්ෂනල් ආයතනය” වෙනුවන් පවත්වන දද සපුදුම්කාර සම්ඛ්‍යාය

¹⁷⁸ නිලධාරීන් කිරීමට පාවත්වන දද සම්මුඛ සාකච්ඡාවලදී මෙය පැහැදිලි විය. ඕවන් ප.පො.කො. නිබෙන බව දැන සිටි නමුත්, සාධාරණ වේවා හෝ අසාධාරණ වේවා, ඕවන් තුළ ජා.පො.කො. පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගී නොතිබුත්.

වෛද්‍යනාවක්ම විභාග කිරීමට රට නොහැකි වේ. තවද, දුෂ්චරණය නිවාරණය කිරීම සඳහා අලුත් උපාය මාර්ග යෙදීමට කොමිසම උත්සුක නොවේ. මහජනතාව ද පැමිණිලි ඉදිරිපත් කිරීමට උදාසින බවක් දක්වයි. ඒ අතර පාතික පොලිස් කොමිසමේ පරිස්ථාපනයන් ද අව්‍යාප පැමිණිලිවලට පමණක් සිමා වේ. සිවිල් සමාජය පොලිසියේ දුෂ්චරණ ගැන කතා කිරීමට ඉමහත් උනන්දුවක් දක්වන නමුත්, නිශ්චිත පැමිණිලි ඉදිරිපත් කිරීමට බොහෝ පසුබට බවක් දක්වය.

පොලිස්පත්‍රවරය විසින් ඉදිරිපත් කරන ලද අලුත් තුමෝපත්‍රම ගෙබරයයක් ඇති කරන නමුත්, ඒවායේ සාර්ථකතාවය ගැන දැනට කිසිවක් කිව නොහැක.

၆ පොලික දුෂ්චරියට විරෝධීව ක්‍රියා කිරීම කඳා වෙනත් රටවල්ල ගනු ලබන තුළනාත්මක අධ්‍යාපනයට

පොලිස් දුෂ්චරිය මර්දනය කිරීම සඳහා තොරාගත් වෙනත් රටවල් කිහිපයක ක්‍රියාත්මක වන කුම මෙම පරිවිශේදයේදී සැලකිල්ලට හාජනය වේ.¹⁷⁹ වගකීම හාරුගත යුතු පුද්ගලයන් හඳුනා ගැනීම හා පාරදායෙනාවය වඩාත් කාර්යක්ෂම කරන හා දුෂ්චරියට ඇති ඉඩකා සිමා කරන උපාය මාර්ග කිහිපයක්ම මෙම රටවල හාවිනා වේ. මෙම රටවල බලපෑත්තා ආර්ථික හා සමාජයේ පසුබිම ඉළ ලංකාවේ පසුබිමට වඩා බොහෝ සේ වෙනස් බව සහ්‍ය වුවද, දුෂ්චරිය සම්බන්ධයෙන් විශාල වෙනසක් නොමැති බව පෙන්වා දිය හැකිය. වෙනත් රටවල හාවිනා කෙරෙන කුමෝපනුම සියල්ලම එමෙසටම ඉළ ලංකාව තුළ ක්‍රියාත්මක කළ නොහැකි වුවත්, වම කුමෝපනුම පිටුපස ඇති මූලධර්ම නිසිලෙස අවබෝධ කර ගැනීම පවා ඉළ ලංකාවට වාකිදායක විය හැකිය. පොලිස් දෙපාර්තමේන්තු තුළ වගකීම් හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර හා බාහිර යාන්ත්‍රණයන් වෙත විශේෂ අවධානයක් මෙම පරිවිශේදයේදී යොමු කෙරෙනු ඇත.

පොලිස් සේවාවන් ඉටු කිරීම අවනින්හාවය මත රඳුපවතින බවත්, නමත් සේවය කරන ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අපොහොසත් වන පොලිස් දෙපාර්තමේන්තුවක් වෙනත්, විය ඉතා අසාර්ථක දෙපාර්තමේන්තුවක් බවත් කිව යුතුය. ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිමට නම්, වගකීම් හාර පුද්ගලයන් හඳුනාගත හැකි විම ඉතා වදුගත් වේ. ප්‍රජා සම්බන්ධතා ගොඩනැගිය හැකි වන්නේත්, නිතිය හා කාමය පවත්වාගැනීම තුළින් පොලිස් සේවයේ කාර්යක්ෂමතාව එවඟනය වන්නේත් විවැනි තන්වයක් යටතේ පමණිය.

9.1 දුෂ්චරිය මරුදාය කිරීම කඳා උපයෝගි කර ගනා තුම

9.1.1 ඇමරිකා එකකත් ජනකඳාය (නිවියෝරක නගරය පොලික දෙනාරත්මේන්තුව)

ඇමරිකා වික්සන් රනපදයේ පාතික පොලිස් දෙපාර්තමේන්තුවක් නොමැති. ඒ වෙනුවට පොලිස් බලකායන් ගණනාවක් විභි ඇති. ආන්ඩ්‍රුනුම වසවස්ථාවේ දහවන සංගේධනය අනුව, සියලුම බලතල පාන්තයන්ගේ විෂය පාතුතාවට අයන් වේ. පොලිස් බලතල මෙම බලතල කාණ්ඩයට අයන් හෙයින්, පොලිස් බලතල පාන්ත රාජ්‍යයන්ගේ පරමාධිකාරයට යටත් වේ. මේ නිසා, එක් එක් පාන්තය තුළ රටම සුවිශේෂ වූ පොලිස් කුමයක් ඇත. සමහර පාන්තවල ප්‍රාදේශීය පොලිස් සේවාවන් මෙන්ම නාගරික පොලිස් බලකායන් ද ඇති. තවත් සමහර පාන්තවල පළාත්ත්වද පොලිස් කුමයක් ඇති. සමහර ඇස්තමේන්තු අනුව, වික්සන් රනපදය තුළ පොලිස් සේවාවන් 20,000 ක් පමණු නිබෙන බව පැවසෙන නමුත්, සමහර පාන්තවල හා නගරවල විකිනෙකට වෙනස් පොලිස් බලකායන් දෙක තුනක්ම නිබෙන නිසා, නිවැරදි සංඛ්‍යාවක් සඳහන් කිරීම දුෂ්කරය.

¹⁷⁹ මෙම අධ්‍යාපනයට මේවා අධ්‍යාගු වේ. ඇමරිකා වික්සන් රනපදයේ, නිවියෝරක් පොලිස් දෙපාර්තමේන්තුව, වික්සන් රාජ්‍යඩානියේ මූලස්ථාන පොලිකා, නොංකොං, ඉන්දියාව සහ පාකිස්ථානය

නිවියෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විස්සන් පනපදයේ විගාලනම පොලිස් දෙපාර්තමේන්තුව වේ. දුෂ්චාරිය පිටු දැකීම සම්බන්ධයෙන් විශිෂ්ට වාර්තා මෙම ආයතනයට හිමිවන නිසා, මෙහිද තම ආයතනය ගැන විශේෂ අවධානයක් යොමු කෙරේ. නිවියෝර්ක් නගරයේ පොලිස් සේවා වටසිමා ප්‍රදේශ හා පේරු ප්‍රදේශ (boroughs) වශයෙන් බෙදා වෙන් කර ඇත. මේවාට අමතරව, විශේෂ කාර්යාල හා එකකයන් කිහිපයක්ද පිහිටුවා ජේවා වෙන වෙනම කාර්යන් හාර දී ඇත.

මැන කාලය තුළදී නියෝ.පො.දෙ. නගරය තුළ අපරාධ අඩු කිරීම සම්බන්ධයෙන් විශිෂ්ට සාර්ථකහාවයක් ලබා ගෙන ඇත. මෙම කාර්ථකහාවය ගැන විශේෂ පහසුකම් ලබාය යුත්තේ අපරාධ සංඛ්‍යාලේඛන පිළිබඳ පරිගණක දත්ත බැංකුවය. අපරාධ වශේ වගයෙන්ම සිදුවන ස්ථාන ගැන දැන ගැනීමට හා එම ස්ථාන වෙන අවශ්‍ය සම්පත් යොමු කිරීමටත් මෙම දත්ත බැංකුව නිසා පොලිසියට හැකියාව ලැබේ. නගරාධිපති රැඩ්බූල් ගුදිලියානි විසින් 1990 දැකකෝදී හඳුන්වා දෙන ලද අලුත් ක්‍රියා මාර්ග ද මෙම සාර්ථකහාවයට දායක විය. බමන පේරු උඩින් පැහැදිලි, මාර්ග පිරිසිදු කිරීමට ගන්නා උපකරණවලින් පදිඹරයන්ට පහර දීම, පදිඹ වේදිකා මත හිනා කැම යනාදී සුළු වැරදි වැළැක්වීමට දැඩි ලෙස ක්‍රියා කරන ලෙස ගුදිලියානු නගරාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය. මෙවතින් අපරාධ මර්දනය කිරීම තුළින් (ආ) තව තවත් සකකරුවන් පරික්ෂණයට කිරීමට පොලිසියට අවස්ථාවක් ලබාගැනීමෙන් අවි ආයුධ වලින් හා විෂ මත්ද්‍රව්‍ය වලින් නගරයේ විවි නිදහස්ට තබා ගැනීමට හැකිවන බව හා (ඇ) නිවියෝර්ක් නගරයේ ඉතා නිතිගරකේ පරිකරයක් පවත්නා බවට අදහසක් මහජනය අතර පැනිරිනු නිතිවිරෝධී යමක් කළහොත් අල්ලාගෙනු ලබ දැඩිවම් විදිමට සිදුවන බවක් එමගින් හැකි යාමෙන්, අපරාධ අඩුවන බව ඔහු විශ්වාස කළේය. ඔහුගේ විශ්වාසය එලෙසම ඉටු විය. නගරය තුළ අපරාධ අඩු විමට පටන් ගත්තේය. කළක් ගත වූ පසු අපරාධ සංඛ්‍යාලේඛනවල පහසු යැම කැපී පෙනුණි.

9.1.1.1 දුෂ්චාරිය හා වගකීම හඳුනාගත හැකිවීම

නිවියෝර්ක් නගරයේ පොලිස් සේවාවන් ඉටු කරන්නේ අවනතහාවය පළනම් කරගෙනය. එනම්, පොලිසියේ සේවය ලබන ජනතාව තුළ විශ්වාසය ගොඩ නග ගැනීමට පොලිසිය අපොහොසත් වුවහොත්, පොලිසියට තම රාජකාරී කාර්ථක ලෙස ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි යන විශ්වාසය මනය. එසේ වුවද, පොලිසිය සතු බලය ඉතා අධික නිසා, දුෂ්චාරිය ඇතිවිමට බොහෝ ඉඩකඩ ඇත. අල්ලක් ද අනුල්ල බලය ආයුතු ලෙස යොදා ගැනීම මගින් පොදුගලක වාසිය තකා සිදුකරන කියවීම ක්‍රියාවන් මෙහිදි දුෂ්චාරිය වගයෙන් සැලැක්. මේ නිසා, පොලිසිය තුළ වගකීම හඳුනාගත හැකි විම ඉතා අධික ලෙස නිවිය යුතු වේ. මෙම තත්ත්වය වෙන සැලැකිල්ල යොමු කළ 1994 මොලන් කොමිසම විසින් වගකීම හාරකරුවන් හඳුනාගැනීම වශේ දියුණු කිරීම සඳහා උපක්‍රම කිහිපයක්ම නිර්දේශ කරන ලදී. මොලන් කොමිසම පත් කරන ලද්දේ පොලිස් බලකායට අවශ්‍ය වෙනස් කිරීම් නිර්දේශ කිරීම සඳහාය.

මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා නිවියෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රබල අභ්‍යන්තර හා බාහිර වගකීම හඳුනාගැනීමේ පද්ධතින් පිහිටුවා ඇත.

නිවියෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව

අභ්‍යන්තර වගකීම් හාරුගැනීම
අභ්‍යන්තර කටයුතු කාර්යාලය

බාහිර වගකීම් හාර ගැනීම
 • පොලිස් දුෂ්චරණ මර්දන කොමිස්ම
 • දුෂ්චරණ-මර්දන අනිවෝදනා නිලධාරීන්
 • පුරවකි පැමිණිල් විමර්ශන මණ්ඩලය

9.1.1.2 අභ්‍යන්තර කටයුතු කාර්යාලය

මෙය සමන්වීන වන්නේ පොලිස් සේවයේ පසුබිම හා සංවිධානය පැවැඩා මතා ඇවත්ත්වයක් සහිත බව හා දුෂ්චරණ නිලධාරීන් ගැන තොරතුරු වඩාත්ම තොදීන් රැක් කළ හැකි ඉතා දිනු පොලිස් නිලධාරීන්ගෙනි. අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලය පැරිශ්චතා පවත්වන්නේ බරපතල අපරාධ සම්බන්ධයෙන් පමණකි. බරපතල අපරාධයක් වගයෙන් වර්ග කිරීමේ පදනම නම් වැනි අපරාධයක් සිදු කළ පොලිස් නිලධාරියකු පොලිස් සේවයෙන් ඉවත් කළයුතුද නැතිද යන්න වේ.

9.1.1.3 මහජනයාගේ ලැබෙන පැමිණිල්

අභ්‍යන්තර කටයුතුහාර කාර්යාලය මහජන පැමිණිල් විභා හඳුනී ඇමතුම් දුරකථන අංකය හරහා ලබා ගති. ලැබෙන සියලුම දුරකථන පත්‍රිව්‍ය සටහන් කර ගන්නා අතර විම සටහන් වාර්තා පරිගණක පද්ධතියට අනුළත් කෙරේ. විම වාර්තාවල පිටපත් පොලිස් දුෂ්චරණ මර්දන කොමිස්ම වෙත හා අදාළ පුද්ගලයේ දුෂ්චරණ මර්දන අනිවෝදනා නිලධාරී තැන වෙත ද යැවේ. පැමිණිල් ඉදිරිපත් කරන විට, හැකිතරම් විස්තර ද සපයන ලෙස පැමිණිලිකරුගෙන් ඉල්ලා කිටිනු ලැබේ, මිට අමතරව, නිරීක්ෂණවලට හාජනය කෙරෙන නිලධාරිය අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලය විසින් ඇවංකාවය විනිශ්චය කෙරෙන පරිශ්චතාවලට ලක් කරනු ලැබේ,

ඇවංකාවය විනිශ්චය කෙරෙන පරිශ්චතා පවත්වනු ලබන්නේ තව්‍ය පිටින ඇවස්ථාවක් නිර්මාණය කර, විම ඇවස්ථාවට අදාළ නිලධාරිය ප්‍රතිචාර දක්වන විලාසය ඇගැයීමෙනි. වැනි පරිශ්චතායකට තමන් හාජනය කෙරෙන බව අදාළ නිලධාරියට සාමාන්‍යයෙන් දැන්වනු නොලැබේ. විස්කේ දැක්වන්නේ විය අවශ්‍ය වූවහොත් හා විස්කේ ඇවත් වූ පසුවය.

9.1.1.4 ස්වාධීනව පැවැත්වෙන විමර්ශන

ලැබෙන පැමිණිල් විමර්ශනයට අමතරව, අභ්‍යන්තර කටයුතුහාර කාර්යාලය ස්වාධීනව අභ්‍යන්තර ද පවත්වයි. පැමිණිල් පරිශ්චතාය කිරීමට අමතරව, නමන්ගේම ස්වාධීන පරිශ්චතා නිතර නිතර පැවැත්වීමේ වැදුගන්කම මොලන් කොමිස්ම විසින් පෙන්වා දෙන ලදී. ඒ වැනි ස්වාධීන පරිශ්චතා පැවැත්වීම නිසා, පැමිණිලිවලට බිජෙන් වැරදි සිදු කිරීම් අඩුවීමට අමතරව, අභ්‍යන්තර පරිශ්චතා බිජ නිසා ද වැරදි සිදුකිරීම්

නවදුරටත් අඩුවේ. මෙම පරිභාෂණ පවත්වන ලද බව හෝ වම පරිභාෂණවලින් තමන් සමන් වේදුයි නැහෙහාත් අසමත් වී දුයි නිලධාරීන් වෙත දැන්වනු නොලැබේ. සිදු කරන ලද වරදක් බරපතල වූ වට පමණක් අදාළ නිලධාරීයට අවවාද කරනු ලැබේ. නැහෙහාත් අමතර පුහුණුවක් දෙනු ලැබේ. මෙම පරිභාෂණවල අරමුණු නම් අභ්‍යන්තර කටයුතු කාර්යාලය සැම විටම සැම නැහෙම සිටින බවට හැඳුමක් ඇති කිරීමයි. මෙහි ප්‍රතිච්ලියක් වගයෙන් පොලිස් නිලධාරීනු අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලයේ නිලධාරීන් වෙත දෙන සැපුකිල්ලට සමාන සැපුකිමක් මහජනයට ද දීමට පෙළැඳීම්.

සියලුම වාර්තා නිවියෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ප්‍රධානීය වෙත ඉදිරිපත් කෙරේ. වැරදිකාර පොලිස් නිලධාරීන්ට ඔහු දාඩුවම් නියම කරයි. අවශ්‍ය නම් ඔවුන් සේවයෙන් ඉවත් කරයි. තවද අවශ්‍ය ප්‍රකාර පටිපාටි සංගේධනය කිරීමටද ඔහු පියවර ගනු ඇති.

9.1.1.5 පොලිස් දුෂ්‍රා මරදන කොමිසම

අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරෙන දුෂ්‍රා මරදන වැඩසටහන් සහ පැමිණිලි පිළිබඳව ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් දුෂ්‍රා මරදන කොමිසම 1995 දී පිහිටුවන ලදී. මෙම කොමිසම නිවියෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වන අතර, විය කොම්සාරීස්වරුන් 6 දෙනෙකුගෙන් සමන්වින වේ. මෙම කොම්සාරීස්වරුන් නගරාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. මෙම කොම්සාරීස්වරු නිතිඥයන්ගෙන් සැදුම්ලත් පුර්ණකාලීන කාර්ය මත්ත්වීමය වෙත උපදෙස් සපයති. කොමිසමේ කාර්යයන් අතර පහත සඳහන් එවා ද ඇතුළත් වේ. අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලය විසින් ඉදිරිපත් කෙරෙන සියලුම පැමිණිලි විශ්‍යාලයට හා විමර්ශනයට හාරුනය කිරීම, වම පැමිණිලි පිළිබඳව ක්‍රියා කිරීමට අකානාකා. විසින් යොදා ගන්නා තුම නිරීක්ෂණය කිරීම, අකානාකාර්යාලයේ රැස්වීම්වලට සහනාග්‍රී වීම, අවශ්‍ය පරිදි යම් යම් පරිභාෂණ මෙහෙයුම් සඳහා මග පෙන්වීම් කාර්යාලයට බඩා දීම, මහජන පැමිණිලි පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම හා වම කාර්යාලයේ නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව බඩා දීම.

කිසිදු නිලධාරීයකුට එරෙහිව විනයනුකුල පියවර ගැනීමට බලයක් කොමිසම වෙත නොමැත. කොමිසමට කළ හැක්සේ වීමර්ගන කටයුතු නිසිලෙස කෙරෙන බව සහතික කර ගැනීම පමණකි. එහි අධිගමනයන් පිළිබඳ වාර්තා අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලය වෙත හෝ පොලිස් ප්‍රධානීය වෙත ඉදිරිපත් කළ යුතු වේ. අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලයේ කාර්යපටිපාටි පිළිබඳ ප්‍රතිකෘතිකරණ යෝජනා ඉදිරිපත් කිරීමට ද කොමිසමට අයිතියක් ඇති. වහෙන්, වම යෝජනා පිළිගැනීමට කාර්යාලය බැඳී නොකිරී. එවා පිළි නොගැනීමට ද හේතු දක්වා කිරීමට කාර්යාලයට හැකිය.

9.1.1.6 දුෂ්චා වර්ඩුන අකිවොදුනා නිලධාරීන්

නිවියෝර්ක් නගරය පේරැ පහකින් සඳහා අත් එක් පේරැව සඳහා පත්දයෙන් තෝරාපත් කෙරෙන ප්‍රධාන අනිවෝදුනා නිලධාරීන් සිටි. මේ එක් එක් ප්‍රධානියා යටතේ දැඩි කැපවීමෙන් සේවය කරන දුෂ්චා මර්දන අනිවෝදුනා නිලධාරීයෙක් සිටි. අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලය විසින් වාර්තා කර ගන්නා ලද පැමිණිල් මෙම නිලධාරීයා වෙත ද ලබා දේ. පැවත්තේමට තියමින අවකාශය විනිශ්චය කිරීමේ පරිජ්‍යානු ගැන ද මෙම නිලධාරීයා වෙත දන්වනු ලැබේ. එසේ දන්වනු ලබන්නේ අ.ක.හ. කාර්යාලයේ නිලධාරීන් නිතියට අනුකූලව එම පරිජ්‍යානු පවත්වන බව සහතික කර ගැනීම සඳහායි.¹⁸⁰

9.1.1.7 පුරවැක පැමිණිල් විවරණ මණ්ඩලය

මෙය ආරම්භයේදී අභ්‍යන්තර පොලිස් මණ්ඩලයක් විය. 1993 දී එම අභ්‍යන්තර මණ්ඩලය වෙනුවට බාහිර පුරවැකි පැමිණිල් විමර්ශන මණ්ඩලයක් පිහිටුවන ලදී. මේ නිසා වර්තමාන පුරවැකි පැමිණිල් විමර්ශන මණ්ඩලය තුළ කිසිදු පොලිස් නිලධාරීයෙක් නොසිටි. එය දැන් සමන්විත වන්නේ කිවිල් පුද්ගලයන්ගේන් පමණි. පොලිස් නිලධාරීන්ට එල්ලව නැගෙන වේදිනා පරිජ්‍යාන්‍යය හාපනය කිරීමට බලය මෙම මණ්ඩලය වෙත ඇතේ. සත්‍ය බවට සනාථ ටු වේදිනා හා නිවියෝර්ක් පොලිස් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුවේ. පුරවැකි පැමිණිල් විමර්ශන මණ්ඩලයට කළ හැකිකේ එසේ නිරදේශ ඉදිරිපත් කිරීම පමණකි. පොලිසියට විරෝධ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ බලයක් රට නොමත්.

මෙම මණ්ඩලයේ සාමාජිකයන් 13 දෙනෙක් සිටිති. ඔවුන් පත් කරනු ලබන්නේ නැගරාධිපතිවරයා විසිනි. පත් කිරීමට අදාළ නිතිය අනුව, සාමාජිකයන් නිවියෝර්ක් නැගරයේ නිවැකියන් විය යුතුය. කිසිම රජයේ ආයතනයක සේවයේ නියුත්තව නොසිටිය යුතුය. නැගරයේ විවිධත්වය නියෝජනය කළ යුතුය. මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනෙක් නැගර සහාව විසින් නම් කෙරෙති. එක් පේරැවක් සඳහා එක් සාමාජිකයෙකු බැහැනි. මණ්ඩලයේ සාමාජිකයන් නිලදෙනෙක් පොලිස් කොමසිරිස්වරයා විසින් නම් කෙරෙති. නිතිය ක්‍රියාත්මක කෙරෙන වෘත්තිකයන් වගයෙන් පෙර කාලයේදී ක්‍රියා කර තිබෙන සාමාජිකයන් මොවුන් පමණි. සහාපතිවරයා ඇතුළු ඉතිරි පස්දෙනා නැගරාධිපතිවරයා විසින් පත් කෙරෙති. මණ්ඩලයේ සාමාජිකයන්ගේ සේවා කාලය වසර තුනකි. මණ්ඩලය විසින් විධායක අධ්‍යක්ෂකවරයෙක් පත් කරනු ලැබේ. මෙම විධායක අධ්‍යක්ෂකවරයා මණ්ඩලයේ සෙසු කාර්යමණ්ඩලය පත් කරයි. මෙම මණ්ඩලයේ කාර්යමණ්ඩලය කිවිල් පුරවැකියන්ගේන් පමණක් සමන්විත වේ.

පුරවැකි පැමිණිල් විමර්ශන මණ්ඩලය වෙත අන්තර්ජාලය හරහා හෝ දුරකථනය හරහා පැමිණිල් ඉදිරිපත් කළ හැකිය. මණ්ඩලයේ විමර්ශන කටයුතු සඳහා සාමාජිකයෙන් පොලිසියේ සහාය වුවෙන් පෙන් ඇති ප්‍රකාශනය අවසරය තිබෙන නමුත්, අපරාධ සිදු කිරීමක් ඉල්ලා කිරීමට හෝ දුරිමත් කිරීමට හෝ රට අවසර නොදේ.

¹⁸⁰ නිවියෝර්ක් නැගරයේ නිතිය යටතේ, අපරාධයක් ඉටු කිරීමට අවස්ථාවක් ලබා දීමට අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලයට අවසරය තිබෙන නමුත්, අපරාධ සිදු කිරීමක් ඉල්ලා කිරීමට හෝ දුරිමත් කිරීමට හෝ රට අවසර නොදේ.

ගැනීම සඳහා නියෝග ලබා ගත හැකිය. මත්ස්‍යලයට සහයෝගය තොදෙන හෝ සාස්‍ය ඉදිරිපත් කිරීමට ප්‍රතිශේෂ්ප කරන නිලධාරීන්ගේ සේවය අවසන් කළ හැකි වේ.


9.1.2 ව්‍යක්ත් රාජධානීය (මුල්ස්පාන පොලිසිය - The Metropolitan Police)

එක්සත් රාජධානීයේ පොලිසිය ප්‍රතික ආයතනයක් තොවේ. එංගලන්තයේ හා වේල්ස්නි පමණක් පොලිස් සේවා 43 ක් ඇත. විහෙන් ප්‍රාදේශීය සිමා හරහා කෙරෙන අපරාධ ගැන අවශ්‍ය පියවර ගැනීම සඳහා රජය විසින් සමහර ප්‍රාදේශීය පොලිස් සේවාවන් එකාබද්ධ කොට, ප්‍රතික පොලිස් ආයතන නිර්මාණය කොට ඇත. ප්‍රතික අපරාධ බලකාය එවති ප්‍රතික පොලිස් ආයතනයක නිදර්ශනයකි.

වගකීම් හාර ගැනීම පහසු කරන ක්‍රම ගණනාවක්ම එක්සත් රාජධානීයේ පොලිසිය විසින් පිහිටුවා තිබේ. ඒවා සියලුම මෙහිදි විස්තර කිරීම අවශ්‍ය තොවේ. පොලිසිය තුළ දුෂ්චරිය මර්දනය කරන ක්‍රම ගණනාවක් ද වහි ක්‍රියාත්මක වේ. මෙම කොටසේදී මුලස්පාන පොලිසිය වෙන හා දුෂ්චරි මර්දන ක්‍රියාමාර්ග වෙන විශේෂ අවධානය යොමු කොරේ.

දුෂ්චරිය පිටු දැකිමේ ක්‍රම පිළිබඳව නම් මුලස්පාන පොලිසිය කළුම ආදර්ශයක් ලෙස සැලකිය හැක. පොලිස් සේවය තුළ දුෂ්චරි මර්දනය කිරීම සඳහා මුලස්පාන පොලිසිය ද අභ්‍යන්තර හා බාහිර වන යාන්ත්‍රණ දෙවර්ගයම ප්‍රයෝගනයට ගනි. දුෂ්චරිය පිළිබඳ ප්‍රතිචාර මුහුණ දීම සඳහා හාවිත කෙරෙන ප්‍රධානතම යාන්ත්‍රණයන්ගේ මුළුක ව්‍යුහය පහත දැක්වේ.

9.1.2.1 දුෂ්චරි මර්දනය සඳහා යොදා ගැනීම ගාන්ත්‍රණයන්



9.1.2.2 දුෂ්චරි මර්දන ක්‍රියා සේවය

මෙම ක්‍රියා සේවය පිහිටුවන ලද්දේ 1998 දිය. වහි එකම අරමුණ පොලිසිය තුළ දුෂ්චරිය පිළිබඳව කටයුතු කිරීමයි. මෙම ක්‍රියා සේවය පොලිස් නිලධාරීන් 180 දෙනෙකුගෙන් හා සිවිල් පරිභාෂා නිලධාරීන් 32 කින් සමන්විත වේ. පොලිස් නිලධාරීන්ගෙන් වැඩි දෙනෙකු පොලිස් සේවය තුළින්ම ස්ථානමාරු ලන් විමර්ශන ක්‍රමෝපායන් පිළිබඳ ප්‍රවීනතාවක් ඇති අයයි. පොලිස් නිලධාරීන් පෙළුවා පොලිස් නිලධාරීන් දුෂ්චරියට පොලිස්වන අය ද මෙම ක්‍රියා සේවා පරික්ෂාවලට හාරනය වෙති. රුයිසේරෙන සියලුම සාස්‍ය රජයේ අනිවෝලුනා අංශයට හාරදෙන ලැබේ.

පොලිස් සේවයේ නිලධාරීන්ගේ තත්ත්වය අඟයිම සඳහා අවංකුවය විනිශ්චය කරන අභ්‍යා පරිජ්‍යාතා ද මෙම කණ්ඩායම විසින් පවත්වනු ලැබේ. මෙම ස්වාධීන පරිජ්‍යාතා දුෂ්චාර්ය පිටු දැකිමේද ඉතා ප්‍රයෝගන්වත් වේ. මක්නිසාදයත්, පැමිණිලි ලැබෙනතුරු නොකිට ක්‍රියාත්මක වීම තුළින් දුෂ්චාර්ය වැළැක්වීමට හැකි වේ. ව්‍යාහිත ස්වාධීන පරිජ්‍යාතා මාර්ගයෙන් පොලිස් නිලධාරීන් දුෂ්චාර්යට පොලූත්වන ඇය ද අල්ල ගන්මට හැකි වේ. මෙම පරිජ්‍යාතා නිවාරණයක් ලෙස ද ප්‍රයෝගන්වත් වේ. ව්‍යාහිත නිවාරණ පියවර පශ්චාත්-දුෂ්චාර්ය පරිජ්‍යාතාවලට වඩා යෝග වේ.

9.1.2.3 අනුකූතර විමර්ශන බලපෑණිය

පොලිස් සේවය තුළ සිදුවන දුෂ්චාර්ය හා විෂමාවාර වේදුනා බොහෝමයක් විමර්ශනය කරනු ලබන්නේ අභ්‍යාතර විමර්ශන බලපෑණිය විසිනි. එහෙත් වේදුනාව බරපතල වෙනත්, විමර්ශන කටයුතු පැමිණිලි පිළිබඳ ස්වාධීන පොලිස් කොමිසම විසින් අධික්ෂණය කරනු ලැබේ.

සියලුම විමර්ශන කටයුතු යම් යම් නිති අනුව පාලනය වේ. අදාළ නිති 1984 පොලිස් හා අපරාධ කාස්ථ පනතේ, 2004 පොලිස් (පැමිණිලි හා විෂමාවාර) රෙගුලකි සහ පොලිස් (වර්ය) රෙගුලකි තුළ අඩංගු වේ. ප්‍රධාන අභ්‍යාතාත්මක පරිජ්‍යාතාවරයකු විසින් හෝ අභ්‍යාතාත්මක පරිජ්‍යාතාවරයකුගේ මෙහෙයුම යටතේ නිලධාරී කණ්ඩායමක් විසින් විමර්ශන පවත්වනු ලැබේ.

9.1.2.4 ස්වාධීන නොලිස පැමිණිලි කොමිසම

පොලිසියට විරෝධ කෙරෙන පැමිණිලි විභාග කිරීම සඳහා 1985 පිහිටුවන ලද පොලිස් පැමිණිලි අධිකාරිය අනෙකිකොට, ඒ වෙනුවට ස්වාධීන පොලිස් පැමිණිලි කොමිසම පත් කරන ලදී. පොලිස් පැමිණිලි අධිකාරිය පොලිස් නිලධාරීන්ගේ සමන්විත වූ හෙයින්, පරිජ්‍යාතා පැවතෙන්වීමේද ස්වාධීනතාවක් පුදුර්ශනය නොකළ බවට බොහෝ විට වේදුනා ව්‍යුත් විය. ඒ අධිකාරියේ බලනා ද වර්තමාන කොමිසමේ බලනා වලට වඩා සිමිත විය.

පොලිස් පැමිණිලි අධිකාරිය වෙනුවට 2002 පොලිස් ප්‍රතිසංස්කරණ පනත යටතේ ස්වාධීන පොලිස් පැමිණිලි කොමිසම 2004 ද පිහිටුවන ලදී. මෙම කොමිසම කිහිදු රජයේ දෙපාර්තමේන්තුවක කොටසක් නොවේ. විය පොලිස් දෙපාර්තමේන්තුවට කිහිදු ලෙසකින් සම්බන්ධ නැත. කොමිසම සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් අනිතයේද පොලිසියේ සේවය නොකළ ඇය විය යුතුය. මෙම කොමිසමට රටම අයන් පරිජ්‍යාතා කණ්ඩායම් ඇත. පාර්ලිමේන්තු පනත යටතේ පිහිටුවන ලද මෙම කොමිසමේ කාර්යභාරය විම පනත මගින් නියම කර ඇත. තවද, ස්වාධීන පොලිස් කොමිසමේ තිරණයන් අධිකරණයන් මගින් මිස, බලරුතින කළ නොහැකිය.

සමහර පොලිස් පරිජ්‍යාතා සම්බන්ධයෙන් අධික්ෂණ හා කළමනාකරණ කටයුතු ඉවු කිරීමෙන් මෙම කොමිසම විම පරිජ්‍යාතාවලට ආධාර සපයයි. රට අමතරව, පොලිස්

සේවයේ නියුත්ක් පුද්ගලයන් සම්බන්ධයෙන් බරපතල සිදුවීම් හා විෂමාවාර වෝදුනා ද කොමිසම විසින් විමර්ශනය කෙරේ. යම් පරිජ්‍යත්වයක් නිසියකාරව නොපැවත්වෙන බව කොමිසම හැඟෙනොත්, වම පරිජ්‍යත්වය තමන් වෙන හාරගත්මට ද බලය කොමිසම සතු වේ. මේ හැරණු විට, ඉතා බරපතල වෝදුනා සම්බන්ධයෙන් නම්, ආරම්භයේ සිටම පරිජ්‍යත්ව කටයුතු කොමිසම හාර ගති.

මෙම කොමිසම තමන්ගේම ස්වාධීන පරිජ්‍යත්ව ද පවත්වයි. වනම්, කිසිදු පැමිණිල්ලක් රහිතවම කොමිසමට පරිජ්‍යත්වල නිරන විය හැකිය. මහජන පැමිණිල්ලක් නොමැතිව පරිජ්‍යත්ව පවත්වන විට, මෙම කොමිසම විසින් පරිජ්‍යත්වයට හාරනය කරන්නේ සිදුවීම් මිස, පුද්ගලයන් නොවේ.

9.1.3 හොංකොං රාජ්‍යය

හොංකොං පොලිසිය ඒකිය පදනමක් මත ක්‍රියාත්මක වේ. විය ප්‍රාදේශීය කොටස් 6 කට බෙදා වෙන් කර ඇත. දුෂ්‍රණ මත විමසුම් දැර්ගකය අනුව 2004 ද හොංකොං දුෂ්‍රණය ඇඩුම ආසියාතික රටවල් අතර දෙවන ස්ථානය ලබා සිටියේය. මූල් ලකුණු සංඛ්‍යාව 10 කින් හොංකොං ලකුණු 8 ක්ම ලබා තිබේනු. දුෂ්‍රණ මත විමසුම් දැර්ගකය පොලිස් සේවය තුළ දුෂ්‍රණ තත්ත්වය පමණක් සැපුකිල්ලට හාරනය නොකරයි. දුෂ්‍රණ මර්දනය සඳහා සමස්ත වගයෙන් මූල් රට තුළම ක්‍රියාත්මක වන තුළම්පතුම පොලිස් දුෂ්‍රණය සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වේ.

දුෂ්‍රණය අල්ලක් ගැනීමට පමණක් සිමා නොවන නමුත්, හොංකොං රටේ දුෂ්‍රණ මර්දනයට අදාළ ප්‍රධානතම නිතිය නම් අල්ලක් වැළැක්වීමේ ආභ්‍යා පනතයි. මෙම ආභ්‍යා පනතේන් දුෂ්‍රණ ක්‍රියාවලට අදාළ කොටස් අවක් ඇත. මින් කොටස් හතරක් පරිජ්‍යත්ව පැවත්වීමේ විශේෂ බලනල ප්‍රධානය කරයි. අනෙක් කොටස් දුෂ්‍රණ වෝදුනා නඩුවලට අදාළ වන අතර, ආභ්‍යා පනත යටතේ වෝදුනා ලබා සිටින පුද්ගලයන්හාට ඉදිරිපත් කළ හැකි විත්ති වචනයන් සිමා කරයි, අයටු වාසියක් ලබා ගැනීම මෙන්ම, යම් පුද්ගලයකුගේ රාජකාරී කටයුතු කිරීම සඳහා එවනි වාසියක් හෝ පෙළඳවීමක් දීම ද මෙම ආභ්‍යා පනත යටතේ නිතිවිරෝධී ක්‍රිය වේ. මෙයද පොලිසියට පමණක් සිමා නොවේ. සියලුම අංශවලට පොදුය. රජයේ සේවකයෙකුට තම ආදායමට සාලේජ්‍යව සැලකා බලන විට උසස් වැඩි බවක් දිස්වන පිළින තන්ත්‍රයක් ගෙනයාම හෝ වන්කම් හිමිකර ගැනීම මෙම නිතිය යටතේ වරදක් ලෙස සැපුකේ. යම් වන්කමක් තමාර හිමි වූයේ කෙසේදායි සතුවුදායක ලෙස විස්තර කිරීමට නොහැකි වුවහොත්, වම වන්කම හිමිකරගෙන සිටීම වරදක් ලෙස සැපුකේ.

මේ හැරණු විට, මෙම ආභ්‍යා පනත මගින් කාසම් පිළිබඳ නිතිවල දූෂ්‍රිත ලිභිල් කර ඇත. පරිජ්‍යත්වයකට ලක්වන පුද්ගලයාගේ අනත්තාව ද ආරක්ෂා කරයි. වමගින් වම පුද්ගලයාගේ වරිනයට කැළුලක් සිදු නොවේ. විශේෂයෙන්ම ඔහු වෝදුනාවලින් පසුව නිදහස් වුවහොත් විය ඉතා වැදගත් වේ.

9.1.3.1 පොලිසියට විරෝධ තැම්බිලු කාර්යාලය

මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර අංශයකි. පොලිසියට විරැදුෂ්‍යව කෙරෙන මහජන පැමිණිල් ගැන ක්‍රියා කරන්නේ මෙම අංශයයයි. මෙම කාර්යාලය මගින් කෙරෙන සියලුම පරීක්ෂණයන් ස්වාධීන පොලිස් පැමිණිල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කරනු ලැයේ. කිසිදු පැමිණිල්ලක් සහපුවම ස්වාධීන පොලිස් පැමිණිල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකිය. යම් හෙයකින් පැමිණිල්ලක් සහපුවම රට ගොමු කරන ලදහොත්, මූලික පරීක්ෂණයක් සඳහා විය පොලිසියට විරෝධ පැමිණිල් කාර්යාලය වෙත ගොමු කෙටි. පොලිසියට විරෝධ පැමිණිල් නිලධාරියකුට විරැදුෂ්‍යව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදහොත්, රට වඩා ජේජ්ජ් නිලධාරියකු විසින් හෝ වෙනත් ප්‍රාදේශීයක පො.ප. කාර්යාලයක් ඒ ගැන විභාග කරනු ඇත.

9.1.3.2 ස්වාධීන පොලිස් තැම්බිලු මණ්ඩලය


මෙය අභ්‍යන්තරාධිකාරීනා මණ්ඩලයක් නොවේ. පොලිසියට විරෝධ පැමිණිල් කාර්යාලය විසින් පවත්වන සැම පරීක්ෂණයක්ම මෙම මණ්ඩලය විසින් නැවත විමත බලනු ලැබේ. මුළු පරීක්ෂණය අසැනුවුදායක බවට නිර්ණය වුවහොත්, විය නැවත විභාග කිරීම සඳහා ආපසු යවත් ලැබේ. පරීක්ෂණ කටයුතු සම්පූර්ණ වූ බවට සැලකෙන්නේ ස්වාධීන පොලිස් පැමිණිල් මණ්ඩලයේ අනුමතිය ලැබේමෙන් පසුව පමණය. පොලිස් සේවයට අදාළ ප්‍රතිසංස්කරණයන් යෝජනා කිරීම ද මෙම මණ්ඩලයේ කාර්යාලයකි.

මෙම සියලුම අධිකාරීන් පොලිසියට විරැදුෂ්‍යව තින්ම පැමිණිල්ලක් ගැන කටයුතු කිරීමට බලය ඇති අංශයන්ය. ඒවායේ ක්‍රියාකාරීත්වය අල්ලක් හෝ දුෂ්‍ය පැමිණිල්වලට පමණක් සිමා නොවේ. එසේ වුවද, ප්‍රායෝගික වගයෙන් ඒ සියලුම අධිකාරී මණ්ඩල අල්ලක් හා දුෂ්‍යනාය වැළැක්වීමට උපකාරී වේ. වගකීම හඳුනාගැනීම තුළින් හා නිරතුරු වීපරම අල්ලක් හා දුෂ්‍යනා වැළැක්වීමට මග පාදනය.

9.1.1.3 දුෂ්‍ය මරදාන ස්වාධීන කොමිෂන්

බ්ලේරාර් ක(ආ)ර් (Blair-Kerr) නිරීක්ෂණ කොමිෂන් අනතුරුව ඉදිරිපත් වූ නිර්දේශවල ප්‍රතිච්චිත විය ඇති 1974 ද දුෂ්‍ය මරදාන ස්වාධීන කොමිෂන් පිහිටුවන ලදී. මෙහි බලනා දුෂ්‍යනා මරදාන ස්වාධීන කොමිෂන් ආස්ථා පනතේ සඳහන් කර ඇත.

දුෂ්‍යනා මරදාන ස්වාධීන කොමිෂන් පහත සඳහන් කර ඇති පරිදි දෙපාර්තමේන්තු තුනකට බෙදා වෙන් කර ඇත.



1. ප්‍රජා සම්බන්ධතා දෙපාර්තමේන්තුව - මහජනතාව ඉලක්ක කර ගනිමින් හොංකොංහි දුෂ්චනා විටෝධී සංස්කෘතියක් ගොඩනැගීමට උත්සාහ කරයි.
2. දුෂ්චනා වැළක්වීමේ දෙපාර්තමේන්තුව - එහි දුෂ්චනා මර්දන කටයුතුවලදී, රජය හා සැම වර්ගයකම පොදු හා පුද්ගලික සංවිධාන ඉලක්ක කර ගනී. ඕනෑම සංවිධානයක් තුළ දුෂ්චනාය අවමය කිරීම සඳහා අවශ්‍ය විශේෂජල එපදෙස් හා පළපුරුදේද ලබා දෙයි.
3. මෙහෙයුම් දෙපාර්තමේන්තුව - දුෂ්චනායින් ඉලක්ක කරයි. ස්වාධීන පරිජ්‍යන් හා පැමිණිලි පරිජ්‍යන් මගින් ක්‍රියා කරයි.

සැම වර්ගයකම දුෂ්චනාවලට විරුද්ධව සටන් වැඩිමට හොංකොං රජය සුදුනම් බව පැහැදිලිව පෙනේ. පොලිසිය තුළ දුෂ්චනාය සිලා කිරීමේ කාර්යය දුෂ්චනා මර්දන ස්වාධීන කොමිෂඩම වෙත නිශ්චය ලෙස පවරා නොතිබෙන නමුත්, එහි දුෂ්චනා මර්දන ප්‍රයත්තියන්වල ප්‍රතිච්ඡාලයක් වශයෙන්, එම කාර්යය දැන් රෝ හාර දී ඇති.

9.1.4 ඉන්දියාව

ඉන්දියාවේ ආන්ද්‍රානුම ව්‍යවස්ථාවේ 246 වන වගන්තිය අනුව, පොලිස් කටයුතු ප්‍රාන්ත රාජ්‍යයන්ට අයත් විෂයකි. වනමුත්, සියලුම ප්‍රාන්ත රාජ්‍යයන්ගේ පොලිස් ස්වාධීන මධ්‍යම පොලිස් ආභා පනතේ විධි විධාන යටතේ පාලනය වේ. සමහර ප්‍රාන්ත රාජ්‍යයන්ට ඔවුන්ගේම පොලිස් ස්වාධීන පොලිස් ආභා පනත යටතේ පාලනය වේ. මේ හැරණු විට, ඉන්දියාවේ පොලිස් ස්වාධීන නිලධාරීන් පූහුණු කෙරෙන්නේ ද මධ්‍යම රජය විසිනි.

ඉන්දියානු පොලිස් ස්වාධීන ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය යටතේ පවතී. පූහුණුව ලැබූ පසුත් පොලිස් නිලධාරීනු විවිධ ප්‍රාන්තවලට පත් කරනු ලැබෙනි. පානික ආරක්ෂක හට හමුදාව වැනි මධ්‍යගත නියෝජ්‍යයන්හා ද මධ්‍යම රජය විසින් පාලනය කෙරේ.

ඉන්දියාවේ අනිතය පුරුම, අල්ලස් ගැනීම, දේශපාලන බලපෑම් හා බලතල අයුතු ලෙස යෙදීම විශාල ප්‍රශ්නයක් වේ ඇති. වේතිනාසික හේතුන් නිසා, පොලිසිය අධීක්ෂණය කිරීමේ බලතල ප්‍රාන්ත රජයන් වෙත පවරා ඇති. මෙම “අධීක්ෂණය” ආභා පනතේ නිර්වතනය කර නොමැති නිසා, අයටා දේශපාලන බලපෑම්වලට මග පැදේ. තවද, පානික පොලිස් කොමිෂඩම 1981 ද අනෙකි කරන ලදී. එම කොමිෂඩමේ වාර්තා අවේ ඇතුළත් කරන ලද නිර්දේශයන් ක්‍රියාවල නාගා නොමැති. පද්මනාජ්‍ය හා රිබෙකිරේ කොමිෂඩමේ නිර්දේශ ව්‍යවද ක්‍රියාත්මක කර නොමැති.

9.1.4.1 දුෂ්චරණය හිමිබඳව ක්‍රියා කිරීම සඳහා ගාන්තුණයන්

දුෂ්චරණ ක්‍රියා සැම වර්ගයක්ම පිළිබඳව ක්‍රියා කරන පොදු නිති බලාත්මක කිරීමේ නියෝජනයන්වලට අමතරව, මධ්‍යම පරීක්ෂණ කාර්යාලය මධ්‍යම රජය විසින් පිහිටුවා ඇතේ. මෙය විශේෂයෙන්ම පිහිටුවන ලද්දේ ආල්ලක් මර්දනය සඳහාමය.

9.1.4.2 මධ්‍යම තර්ජනය කාර්යාලය

මෙහි අනිතය දෙවන ලේක සංග්‍රහ කාලය දක්වා විජිදේ. 1941 දී ආල්ලක් හා දුෂ්චරණ පරීක්ෂණය සඳහා විශේෂ පොලිස් ආයතන පිහිටුවන ලදී. මධ්‍යම පරීක්ෂණ කාර්යාලය විම ආයතන අතරින් විකකි. දෙවන ලේක සංග්‍රහය අවසන් වූ පසු විශේෂ ආයතන ආභ්‍යා පනත නිති ගත කරන ලදුව, බලන්තල ස්වදේශීය කටයුතු අමාන්ත්‍යාලයට පවතා, විම අමාන්ත්‍යාලයේ බලන්තල සමස්ත ඉන්දියාවටම අදාළ වන ලෙසට කටයුතු සම්පාදනය කරන ලදී. මේ නිසා මධ්‍යම පරීක්ෂණ කාර්යාලයේ පරීක්ෂණ පොලිස් නිලධාරීන් වෙන පමණක් සිමා නොවේ. ආල්ලක් හා දුෂ්චරණ සම්බන්ධයෙන් ක්‍රියා කරන විට, මධ්‍යම පරීක්ෂණ කාර්යාලයේ බලන්තලවලට පදනම සැපයෙන්නේ 1988 දුෂ්චරණ පිටු දුකිමේ ආභ්‍යා පනත මගිනි. මෙම කරුණු සම්බන්ධයෙන් කාර්යාලය මධ්‍යම සේවීකී ක්‍රියාවේ අධික්ෂණයට පාතු වේ.

මධ්‍යම පරීක්ෂණ කාර්යාලය විසින් 2005 දී දියත් කරන ලද මෙහෙයුම් විශේෂයෙන්ම දුෂ්චරණ මර්දනය වෙන යොමු විය. පොලිස් නිලධාරීන් විසින් රස්කේර ගන්නා ලද විශාල වත්කම් ගැන විභාග කිරීම, දුෂ්චරණ පොලිස් නිලධාරීන් ආල්ලා ගැනීම සඳහා ස්වදීනව ක්‍රියාත්මක කරන උපායන් හා පැමිණිලි විභාග කිරීම මෙම මෙහෙයුම් හරහා සිදු වේ. එයේ වුවද, මෙම කාර්යාලයේ කටයුතු සාමාන්‍යයෙන් මධ්‍යම රජයට හා මධ්‍යම ප්‍රතිපත්ති ප්‍රශ්නවලට සිමා වේ.

9.1.4.3 කේරුණය

ජාතික පොලිස් කොමිසමේ ප්‍රධාන නිර්දේශයන් දෙකක් ක්‍රියාවට නැංවීමට කේරුණ ප්‍රාත්තය ඉදිරිපත් විය. මෙම නිර්දේශ කාර්යාලයාමය ස්වදීනත්වයට හා කාලින අගෙයිම් පැවත්වීමට අදාළ වේ.

මේ සඳහා කේරුණ ප්‍රාත්තය පොලිස් ක්‍රියාකාරීන්ට හා වගකීම් කොමිසමක් පත් කිරීමට කටයුතු කර ඇතේ. පොලිස් නිලධාරීන් පත් කිරීම හා ස්වාධී මාරු කිරීම වැනි බලන්තල දේශපාලනුයන්ගෙන් තමන් වෙන පවතා ගැනීමට මෙම කොමිසම සමත් වී ඇතේ. එහෙත් දුෂ්චරණ සම්බන්ධයෙන් වැඩි යමක් කිරීමට මෙම කොමිසමට හැකි වී නොමැති. මෙම කොමිසමට නිතිමය ගක්තියක් නොමැති. මෙම කොමිසම ප්‍රතෙකක පරීක්ෂණවල නොයෙදේ. විනි ප්‍රධානතම කාර්යත් නම් අවශ්‍ය සංගේධන නිර්දේශ කිරීම හා පොලිස් තුළ වගකීම් හඳුනාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි.

9.1.5 තකිස්ථානය

පකිස්ථානයේ පොලිස් සේවාවන් සම්බන්ධයෙන් තවමත් මූලික නිතිය වගයෙන් ක්‍රියාත්මක වන්නේ 1861 ඉන්දියානු පොලිස් ආඥා පහතයි. (1888 සිට කරන ලද ප්‍රතිකංස්කරණයන් හා 1934 පොලිස් නිති ද අනුව). මෙම නිති අනුව පොලිස් සේවයට ඇඟුලව විශාල බලනල ප්‍රමාණයක් ප්‍රාන්ත රාජ්‍යයන් වෙත පැවතේ.¹⁸¹ ප්‍රාන්ත රාජ්‍යවල අධික බලනල නිසා පොලිසියේ ස්වාධීනත්වය සිමා වේ. ස්වාධීනත්වය සිමා විම දුෂණයට මග පාදා, පොලිස් කටයුතු සියල්ලක් සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් ඇති වීමට හේතු වී ඇත.

නිතිය හා සාමය පිළිබඳ මූලික වගකීම් ප්‍රාන්ත රාජ්‍යයන් සතර වෙත පැවතී ඇත. මිට අමතරව මධ්‍යම පොලිස් දෙපාර්තමේන්තුවක් හා උතුරේ හා වයඹදිග ගෝන්ක පුද්ග මධ්‍යම රජයේ පාලනයට නතු වේ. ප්‍රාන්ත සතරේ පොලිස් සේවාවන් විකිණීයෙන් ස්වාධීන වන අතර, සමස්ත වගයෙන් තේකාබේඛ කර නොමැත. එහෙත් අභ්‍යන්තර කටයුතු හාර මධ්‍යම අමතිවරය වෙත පොදු අධිකාරිතය පැවතී ඇත.

පොලිස් සේවයේ සියලුම ජේජ්ඩ් තනතුරු පකිස්ථාන පොලිස් සේවයේ තිලඛාරීන් පත් කිරීමෙන් පුරවනු ලැබේ. පකිස්ථාන පොලිස් සේවය මෙහෙයුම් ආයතනයක් නොවේ. විය එරට කිවිල් සේවයට සමාන වෘත්තිමය සේවයකි. ප්‍රාන්තිය සේවාවන්ට හේ මධ්‍යම රජයේ නියෝජනයනවල අවශ්‍යතාවන් අනුව තිලඛාරීන් පත් කරනු ලබන්නේ මෙම සේවයට අයන් තිලඛාරීන් අතරින්ය. පකිස්ථාන පොලිස් සේවයට තිලඛාරීන් බඳවා ගනු ලබන්නේ, සිවිල් සේවය, විදේශ සේවය හා රේගුව ද අනුවලට වෙනත් මධ්‍යම සේවාවන්ට ද තිලඛාරීන් බඳවා ගන්නා පොදු වාර්ෂික විනාගයක් මාර්ගයෙනි. පකිස්ථාන පොලිස් සේවයේ වැටුප් හා තත්ත්වය ඉනා ඉහළ බැවින්, විනාගයේ ඉහළම ප්‍රතිවිල ලබා ගන්නා අපේන්සකයෝ පොලිස් සේවයට ඇතුළු වෙති. විනාගය සමත්වන අයට ඉක්මාම්බාදය අසළ සිනාලා නගරයේ පිහිටි පොලිස් අභ්‍යන්තර විදුහලේ දෙවකරක ප්‍රහුණුවක් දෙනු ලැබේ.¹⁸²

පොලිස් සේවයේ කනිජ්ඩ තනතුරු දරන අය විතරම් අධ්‍යාපනයක් ලබා නැති නිසා, එවායේ වැටුප් මූලික වැටුප්ය. නුපුහුණු ගුමිකයන්ගේ වැටුප්වලට සමාන වේ. ප්‍රධාන කොස්තාපල්වරයෙන්ට ගෙවනු ලබන්නේ අර්ධ ප්‍රහුණු ගුමික වැටුප්ය. පොලිස් සේවකයෝ වැඩි දෙනා අව් ආයුධ රුගෙන නොයති. පොලිසියේ අතින කාර්යය ව්‍යුයේ රජයේ සුභකිද්ධියට සහය විමය.¹⁸³ එවකට රජය වගයෙන් ක්‍රිය කළේ යටත් විෂ්තර පාලකයෝය. එහෙත් පොලිස් ආජා පහත හා ප්‍රජාව අතර සඩානා ගැන නොසැලකයි. මත පොලිස් රාජකාරී ඉටු කිරීම ගැන අවධානයක් යොමු නොකරයි.

¹⁸¹ 1861 පොලිස් ආජා පහතේ 3 වන වගන්තිය අනුව, පොලිසිය පිළිබඳ අධිකාරීන්වය ක්‍රියාත්මක කිරීමේ බලය රජයට හිමි වේ. එහෙත් “අධිකාරීන්වය” යන පදය තිර්වතනය කර නොමැත.

¹⁸² *Pakistan: Role and Structure of the Security Forces*,
Source: http://www.photius.com/countries/pakistan/national_security/pakistan_national_security_role_and_structure_o~10444.html , Revised, 27 March 2005

¹⁸³ *Pakistan: Role and Structure of the Security Forces*,
Source: http://www.photius.com/countries/pakistan/national_security/pakistan_national_security_role_and_structure_o~10444.html , Revised, 27 March 2005

9.1.5.1 ප්‍රතිකංසකරණ

1861 පොලිස් ආයුධ පනතේ ව්‍යුහමය දුර්වලතා දුටු පකිස්ථාන “ප්‍රජන්ත්‍රවාද” රජය 2001 දී වෙනත් පොලිස් ආයුධ පනතක් සම්පාදනය කළේය. විය 1861 පනත සමාලෝචනය කරයි. පකිස්ථාන රජය දැන් 2002 පොලිස් නියෝගය සම්මත කර, විය ද 2004 පොලිස් නියෝග (සංගේධින) පනත මගින් වෙනස් කර ඇත. ¹⁸⁴

මෙම ආයුධ පනත් මගින් පොලිසිය පිළිබඳව රජයේ අධිකාරීන්වය පවත්වා ගැනී. විසේ ව්‍යවද, අපයෙදුම් සඳහා ඇති අවස්ථා සිමාසකිනය. මක්නිසාදයත්, පොලිසිය නිතිය අනුව කටයුතු කරන බව සහතික කර ගැනීමට අවශ්‍ය “අධිකාරීන්වයක්” පමණක් පවත්වා ගැනීමට රජයට ඉඩ ඇති අතර, විම “අධිකාරීන්වය” ද නිර්වචනය කර ඇත. ¹⁸⁵ මෙම අධිකාරීන්වය ක්‍රියාත්මක කළ හැකිකේ ප්‍රතිපත්ති අධිකාෂණය මගින් හා මග පෙන්වීම මගින් පමණි. මෙහෙයුම්, පරිපාලනය හා මුදල් කටයුතුවලට අදාළව පොලිසියේ ස්වදීනතාව රජය විසින් සම්පූර්ණයෙන්ම සහතික කළ යුතුවේ. ¹⁸⁶

ශේරිල්, ප්‍රාන්තිය හා දිස්ත්‍රික් මට්ටම්වල “මහජන ආරක්ෂණ කොමිෂන් සභා” පිහිටුවීමට ද පොලිස් ආයුධ පනත පියවර ගෙන තිබේ. මෙම කොමිෂන් සභා රජය විසින් පන් කරන ලද පුද්ගලයන්ගෙන් මෙන්ම, ස්වදීන සාමාජිකයන්ගෙන් ද සමන්වීන වේ. නිතිවිරෝධී හෝ ද්‍රව්‍ය සහගත නියෝග පිළිපෑදීම තුළින් සිදුවිය හැකි නිතිවිරෝධී ක්‍රියා පොලිසිය විසින් සිදු කිරීම වැළැක්වීම මෙම කොමිෂන් සභාවල ප්‍රධානතම කාර්යනාරය වේ. මිට අමතරව, මහජන පැමිණුම් හාරගෙන, ඒවා විභාග කර යේගේ ක්‍රියා මාර්ග නිර්දේශ කිරීම ද මෙම සභාවල රජකාරීවලට ඇතුළත් වේ.

මෙම පනත් මගින් ගෙඩිල් මට්ටමේදී පොලිස් පැමිණිල් අධිකාරීයක් පිහිටුවන ලද. විෂමාලාර හා නොකැඳුකිමුත්තාවය පිළිබඳව පොලිසියට විරෝධීව කෙරෙන මහජන පැමිණිල් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම මෙම ස්වදීන ආයතනයේ කාර්යය වේ.

දිස්ත්‍රික් පොලිස් සේවයේ පරිපාලනය දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරීවරයා වෙත පමණක් පැවරේ. මෙම පොලිස් අධිකාරීවරයා දිස්ත්‍රික් මහේස්ත්‍රන්වරයාගේ පොදු පාලනයට හෝ මගපෙන්වීම් වලට නතු නොවේ. දිස්ත්‍රික් පොලිස් පරිපාලනය, අපරාධ නඩු විභාග කිරීම් හා අනිවෝදනා ආශ්‍රිත පොලිස් කාර්යයන් සම්බන්ධයෙන් හැර, දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයා ගිලා නඩුම් (2001 පළත් පාලන ආයුධ පනත යටතේ පන්දුයෙන් හෝරාපන් කෙරෙන නිලධාරීයකි) වෙත වග කිව යුතුය. ¹⁸⁷ තවද, පොලිසියේ උප කොට්ඨාස හා පොලිස් ස්වාධා හාර නිලධාරීන්ගේ නිල කාලය වසර තුනක කාලයකට ස්විර ලෙසම නියම කෙරේ. මේ නිසා, දේශපාලන බලපෑම් මත ස්වාධාරා කිරීම් හෝ සේවයෙන් ඉවත් කිරීම් සිදු විය නොහැකිය. ¹⁸⁸

^{184 -186} Joshi G.P. ‘Police Reforms in Pakistan: A Step Forward’ *Commonwealth Human Rights Initiative*, Volume 12 Number 1 New Delhi, Spring 2005

¹⁸⁷ 2002 පොලිස් නියෝගයේ 33 වන ජේදය

¹⁸⁸ 2002 පොලිස් නියෝගයේ 33 වන ජේදය

මේ හැරණු විට, ජාතික පොලිස් කළමනාකරණ මණ්ඩලයක් ද ගෙඩරල් මට්ටමේ පිහිටුවා ඇත. මෙහි කාර්යය නම්, ප්‍රමිතින් නියම කිරීම හා පොලිස් කටයුතු පිළිබඳව රුපයට උපදෙස් දීමයි.¹⁸⁹

2004 දී සංගේධනය කරන ලද 2002 පොලිස් නියෝගය මේ දක්වා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ බවක් නොපෙනේ. පකිස්වානයේ දුෂ්චරණ පිළිබඳව සමස්ත වගයෙන් සඳහන් කරමින් මර්මුක් අලි මා (ආකියානු සංවර්ධන බංකුවේ පකිස්වාන නේවාසික දින කාර්යාලයේ ස්වේච්ඡ අධ්‍යක්ෂවරයා) මෙසේ පැවතුවේය: “දුෂ්චරණ මර්දනය සඳහා බලාත්මක කිරීම” වැළැක්වීම හා දැනුවත් කිරීම යන ත්‍රිවිධ ප්‍රවේශයන් පකිස්වානයට අවශ්‍ය වේ. ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය: “ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකරන ලද හේතුවෙන් දුෂ්චරණ පිළිබඳ කොමිස් සහ හා කම්ටු දොළඟක් පමණ ප්‍රග්‍රහණ නිරාකරණය කිරීමට අකමත් විය.”¹⁹⁰

9.1.5.2 දුෂ්චරණ මර්දන ක්‍රියා මාරුග

ඉහත සඳහන් කරන ලද නිය්වීත පොලිස් ප්‍රතිකෘතිකරණවලට අමරතව, පකිස්වාන රුපය ජාතික වගකීම් කාර්යාලයක් ද පිහිටුවා ඇත.¹⁹¹ මෙම කාර්යාලය විසින් 2002 දී ජාතික දුෂ්චරණ මර්දන ව්‍යාපාරයක් දියත් කරන ලදී.¹⁹²

පසුගිය වසර පහ ඇතුළත දී, පොලිසිය ප්‍රතිකෘතිකරණය කිරීමට හා දුෂ්චරණ පිටු දැකිමට පකිස්වානය නොයෙක් උත්සාහයන් දැරු බව මින් පෙනී යයි. නමුත්, නියම ප්‍රග්‍රහණ යාන්ත්‍රණ පිහිටුවීම පමණක් නොවේ. මෙම යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම, බලාත්මක කිරීම හා එවා පිළිබඳ දැනුවත්කම ව්‍යාපාර කිරීම ද අන්තර්ගත වේ.

9.2 ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ දුෂ්චරණ පිටු දැකීමේ උතාය මාරුග නිෂ්පාදන තුළනාත්මක ව්‍යුහයක

මෙම පරිවිපේදය තුළින් විශේෂ විමර්ශන ඒකකය, ජාතික පොලිස් කොමිසම අල්ලක් කොමිසම පිළිබඳ අවධානය ගෙවුමකරනු ලබයි. විශේෂ විමර්ශන ඒකකය පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ඒකකයක් වන අතර, පොලිසියට විරෝධ පැමිණිල් විම ඒකකය විසින් විහාග කෙරේ. පැමිණිල්ලක් අල්ලක් ගැනීමක් පිළිබඳව නම්, විම පැමිණිල්ල අල්ලක් කොමිසම වෙන යොමු කිරීමේ බලය මෙම අංශය වෙන ඇත.

ජාතික පොලිස් කොමිසම ආත්මිකාත්ම ව්‍යවස්ථාවේ 17 වන සංගේධනය යටතේ පිහිටුවන ලදී. පොලිස්පතිවරයා හැරණු විට, අනෙක් සියලුම පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්වාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ

¹⁸⁹ 2002 පොලිස් නියෝගයේ 33 වන ජේදය

¹⁹⁰ දේශීල්‍යම -මර්මුක් අලි මාත්‍රි නේවාසික අධ්‍යක්ෂකත්වී ආකියානු සංවර්ධන බංකුව

¹⁹¹ 1999 ජාතික වගකීම් කාර්යාලය

¹⁹² ඉහත 10

බලනු පතික පොලිස් කොමිස්ම වෙත නිමි වේ. පොලිසියේ පරිපාලනය පිළිබඳ සියලුම තීරණයන් ගැනීමත්, මහජන පැමිණිලි හාර ගැනීමත්, මෙම කොමිස්මේ ඇතෙක් කාර්යයන්ය.¹⁹³

අල්ලස් කොමිස්මේ ප්‍රධාන කාර්යන් නම් අල්ලස මර්දනය සඳහා මහජන සහයෝගය ලබා ගැනීම හා පොලිසියට එරෙහි මහජන පැමිණිලි ගැන අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමය.

9.2.1 ස්වාධීන පරීක්ෂණ හා අවංකාවය විනිශ්චය කරන නිර්ණයන්

අල්ලස් වේදනා විමර්ශනය කිරීම සඳහා යත්තුන් ඉ ලංකාවේ නිඩේන නමුත්, ඒවා සියල්ලම සිදුකෙරෙන්නේ පැමිණිල්ලක පතිච්චාකය් වගයෙන් පමණය. පැමිණිලි පමණක් විමර්ශනය කිරීම ප්‍රමාණවත් නොවන බව ඇ.ඩී.එච්නපදයේ පොලිස් කොමිස්ම පෙන්වා දුන්නේය. ඉ ලංකාව වැනි දූෂණය මුළු බැකැගත් රටක් පිළිබඳව එය වඩාත්ම සහස වේ.

නිලධාරීන් තුළ අවංකාවය ඇති කිරීමෙන් දූෂණය පිටු දැකිම ඉනා විශිෂ්ට ක්‍රමයක් වුවත්, ප්‍රායෝගික වගයෙන් විවෘත ක්‍රමයක් සාර්ථක විය නොහැකි නිසා, ස්වාධීන පරීක්ෂණ අන්තර්ගත වේ. විවෘත ස්වාධීන පරීක්ෂණ පැවතෙන්වෙන බව නිලධාරීන් දැනගත් වට, ඔවුන් නිතරම සිරුවෙන් කිරීම තුළින් දූෂණ වැළකේ, පොලිස් රාජකාරී ඉවා කිරීමේදී අනිමතය බොහෝව්ව අධිකාෂණයක් රහිතව ක්‍රියාත්මක කෙරෙන නිසා, ඉනා උසස් මට්ටමක අවංකාවයක් අවශ්‍ය වේ. සැම පොලිස් රාජකාරීයක්ම අධිකාෂණය යටතේ සිදු කිරීම කොහොත්ම කළ නොහැකි නිසා, නිරතුරුවම අධිකාෂණය කෙරෙන බවට හැඳුමක් ඇති කිරීම ඉනා වැදුගත්ය. වික්සන් ජනපදයේ අභ්‍යන්තර කටයුතු හාර කාර්යාලය තමන් නිරතුරුවම පොලිස් නිලධාරීන් පිටුපසින් සිටින බවට හැඳුමක් ජනිත කිරීමට කටයුතු කරන්නේ මේ නිසාය. එම කාර්යාලය ඇත්ත වගයෙන්ම පවත්වන විමර්ශන සංඛ්‍යාව වඩා විශාල විමර්ශන සංඛ්‍යාවක් පවත්වන බවට පොලිස් නිලධාරීන් විශ්වාස කරන නිසා දූෂණ කාර්යයන්හි යෙදීමට ඔවුනු බිඟ වෙති.

මෙම ක්‍රමය ඇ.ඩී.එච්නපදයේ, වික්සන් රාජධානියේ හා නොංසොං යන රටවල අනියාය කාර්ථක වී ඇතේ. එම රටවල්වල දූෂණ මත විමසුම් දැරුගකය ලකුණු 7 ව වඩා ඉහළින් පවතී. අවංකාවය විනිශ්චය කරන පරීක්ෂණ මගින් සිදුවන තවත් යහපතක් නම් පොලිස් නිලධාරීන් වෙත අනිරේක ප්‍රහුණුවක් අවශ්‍ය සේෂනු හැඳුනාගත හැකි වීමය.

මේ සියලුම පරීක්ෂණ හා පාලන ක්‍රියාත්මක කිරීමට මූල්‍යමය හා මිනිස් ගුම සම්පත් විශාල වගයෙන් අවශ්‍ය බව හා ඉ ලංකාව වැනි රටවල එම සම්පත් නිග බව ද සහස වේ. එසේ වුවද, එම ක්‍රමෝපනුම වෙනුවෙන් ආයෝජන කිරීම දිගුකාලීන වගයෙන් විලදුකි බව කිව යුතුය. පොලිස් දෙපර්තමේන්තුව නිතිය හා සාමය පවත්වා ගන්නා ප්‍රධානතම ආයතනයයි. මෙම ආයතනය තුළ දූෂණය ව්‍යාප්ත වුවහොත්, නිතිය හා සාමය බිඟ වැටී, සමස්ත වගයෙන් රජය වෙත ඇති ගොරවය ද බිඟ වැවෙනු ඇතේ.

¹⁹³ ජ.පො.කො. සතු බලනු පිළිබඳ ප්‍රත්ත් විස්තරක් සඳහා මෙති 5 වන පරිවිශ්දය බලන්න.

9.2.2 පුරවැක සමාලුවනය හා සහභාගිතවය

පොලිසියට විරෝධී පැමිණිල් පොලිසිය විසින්ම විභාග කෙරේනම්, එම විභාගය පොලිසියේ වුද්ධිතයාට වාසිදායක වනු ඇතැයි උපකළුපනයක් ඇති විම වැළැක්විය නොහැකිය. මෙම උපකළුපනය සාධාරණ වුවත්, නැත්ත්, පොලිසිය වෙත ඇති විශ්වාසය කඩ වේ. ශ්‍රී ලංකාවේ දැනට ඇති තත්ත්වය යටතේ, පරිජ්‍යාත්‍ය කටයුතු මෙහෙයවනු ලබන්නේ පොලිස්පතිවරයා විසින් විශේෂයෙන් තෝරා ගනු ලබන නිලධාරීන් විසිනි. සියලුම පැමිණිල් පොලිස් දෙපාර්තමේන්තුව වෙනම ඉදිරිපත් කළ යුතු වේ. දැනට පොලිසිය වෙත ඇති විශ්වාසය බිඳ වැට් ඇති නිසා, පොලිස් ස්ට්‍රීන වෙත පැමිණිල් කිරීමට මහජනයා බියක් දක්වති. පොලිසියේ කිරීමට පැමිණිල් විශ්වාසයක් දැනට ඇති නිසා, පොලිසියට විරුද්ධව පැමිණිල් කිරීම ඉනා අනතුරුදායක බවට විශ්වාසයක් පැතිර නිබේ.¹⁹⁴ එවන් පැහැදිලියක් යටතේ, පොලිසියට එරෝධි කෙරෙන පැමිණිල් ගැන ක්‍රියා කිරීමට එක්සත් ජනපදයේ මෙන් පුරවැක පැමිණිල් ව්‍යවරු මත්ස්‍යලයක් හෝ රට සමාන යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවට නිර්දේශ කරනු ලැබේ.

9.2.3 ජරීජ්‍යාත්‍ය පැවත්වීම් නිරීජ්‍යාත්‍ය කිරීම

අභ්‍යන්තර පරිජ්‍යාත්‍යන් නිරීජ්‍යාත්‍ය කිරීමේ කාර්යය සඳහා වෙනම මත්ස්‍යලයක් ශ්‍රී ලංකාවේ නොහැකියේ. එවනි මත්ස්‍යලයක අවශ්‍යතාව වික්සත් ජනපදයේත්, වික්සත් රාජධානීයේත්, නොංකොං රටේත් පිළිගෙන නිබේ. මෙම කාර්යය ලංකාවේ ජාතික පොලිස් කොමිසමට කළ හැකි වුව ද, ඒ සඳහා වෙනම මත්ස්‍යලයක් පිහිටුවීම වඩා උවින වේ. පොලිස් දෙපාර්තමේන්තුව පිරිසිදු කිරීම අප්‍රමාදව කළ යුතු කාර්යක. එහෙත්, ජාතික පොලිස් කොමිසමේ කාර්යනාරය ඉනා හාරදුර හා විගාල නිසා අමතර වගකීම් හාර ගැනීමට රෝ නොහැකිය.

නව නවන් මත්ස්‍යල පිහිටුවීමට තරම් ප්‍රමාණවන් ආර්ථික සම්පත් ශ්‍රී ලංකා රජය වෙත නොහැබෙන නමුත්, මෙම පියවර ගැනීම ගැන නොදින් සළකා බැලීම වේ. වික්සත් රාජධානීයේ මූලස්ට්‍රාන පොලිස් සේවයේ දුෂ්‍රණ මර්දන කණ්ඩායම ඉනා විගාල නිලධාරීන් සංඛ්‍යාතකින් සමන්වීන වුවත්, රට තුළ දුෂ්‍රණ විරෝධී සංස්කරණයක් ව්‍යුහාත් වුවහොත්, එවිට එම කණ්ඩායමේ ප්‍රමාණය සිමා කිරීමට හැකි වනු ඇතැයි එම කණ්ඩායම පෙන්වා දුන්හේය. එමෙහෙම, ශ්‍රී ලංකාවේ ද දුෂ්‍රණය මර්දනය කළහොත්, ඒ සඳහා වැයවන මුදල වැළදායී ලෙස වැය කළ බවත් කිව හැකි වනු ඇත. රජය තුළ සමයෙන් දුෂ්‍රණය පවතින බවට ඉනා ප්‍රබල අදහසක් ඇති හෙයින්, මෙම ප්‍රශ්නය නව තවන් උගුවීමට පෙර, ස්වදීන ආයතන අවශ්‍ය පියවර ගත යුතු බව පෙන්වා දිය යුතු වේ.

¹⁹⁴ තිදෙසුනක් දුක්වුවහොත්, රෝජි පෙරේරාගේ මරණය සිදුකර ඇත්තේ ඔහු විසින් පොලිසියට එරෝධි කරන දෙ පැමිණිල්ලක් විභාගයට ගැනීමට නිබෙන අවස්ථාවේය.

9.2.4 දේශනාලන බලපෑම්

පොලිස් දුෂ්‍රණයට ව්‍යෙරහිව පියවර ගැනීමේදී දේශපාලන බලපෑම් උගු ගැවත්වක් බවට පත්ව ඇත. ඉන්දියා හා පකිස්ථානය ද සම තත්වයට මුහුණු පා කිරී. මේ ප්‍රධානතම හේතුවක් වන්නේ මෙම රටවල ක්‍රියාත්මක වන පොලිස් ආස්ථා පනත්වල යටත් විජ්‍යතාවය ස්වභාවයයි. පොලිස් ආස්ථා පනත සංගෝධන කිරීමෙන් මෙම ගැවත්ව නිරාකරණය කිරීමට පකිස්ථානය මැනකදී උත්සාහ කළේය.

පොලිස් නිලධාරීන් පත් කිරීම හා ස්වාහ මාරු කිරීම දේශපාලණයන්ගේ මැදිහත් වීමකින් තොරව ස්වාධීන ලෙස කිදු කිරීම ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් කොමිෂනේන් අපේක්ෂිත කාර්යභාරය වේ. විසේ ව්‍යවදා, පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙකු සමග කළ සාකච්ඡා මගින් හෙළි මූයේ ජාතික පොලිස් කොමිෂන කෙරෙහි ඔවුන්ගේ වැඩි විශ්වාසයක් නොමැති බවයි. මේ නිසා කිදුවන්නේ ස්වාහමාරු ලක්ෂිත බිඟ නිසා පොලිස් නිලධාරීන් දේශපාලන බලපෑම්වලට යටත් වීමයි.

පොලිසිය දුෂ්‍රණය කිරීමට උත්සාහ දුරණ දේශපාලණයන් හා වෙනත් අය හඳුනා ගැනීම සඳහා පියවර ගත යුතු බව නිර්දේශ කරනු ලැබේ. වික්සන් රාජධානියේ දුෂ්‍රණ මර්දන කත්ත්බායම ඉතා සාර්ථක ලෙස විසේ කරති.

9.2.5 කණිෂ්ධි නිලධාරීන් ආරක්ෂා කිරීම

අවංකාවයට වඩා ග්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ ලැයිගාව අගය කෙරෙන බවක් පෙනේ. ජේන්ඩර් නිලධාරීන් වෙත අව්‍යාරච්චා ලෙස අවනතහාවය දැක්වීම යහපත් විනය ලෙස සැලකෙන බව ද පෙනේ. මේ නිසා ජේන්ඩර් නිලධාරීන්ගේ නිතිවිරෝධී නියෝග නොපිළිපැදිමට කනිෂ්ධි නිලධාරීන් හට ඉතා අපහසුය. දුෂ්‍රණයට ව්‍යෙරහිව නැගී කිටී කනිෂ්ධියන් වෙත උපකාර කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවති. පැමිණිලි කරන කනිෂ්ධි නිලධාරීනු කොන්කරනු ලැබේයි. උසස්වීම් ලබා ගැනීමට නූසුසු වෙති. පැමිණිලි නිසිලෙස විනාග කෙරේදුයි සැකයක් ද ඇති වේ.

පකිස්ථානයේ මහජන ආරක්ෂක කොමිෂන පිහිටුවා නිබෙන්නේ ව්‍යෙනි තත්වයන්ට මුහුණු දීම සඳහාය. එහි ප්‍රධාන කාර්ය නිතිවිරෝධී හෝ වක්සින් නියෝගවලට අවනත වී පොලිසිය නිතිවිරෝධී ක්‍රියාවල නිරන්වීම වැළැක්වීමයි. මෙරටේ ද කනිෂ්ධි පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා ව්‍යෙනි කොමිෂනක් පත් කළ යුතු බව මින් නිර්දේශ කරනු ලැබේ. රෝ අමතරව, පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂාව සැලකිය යුතුය. නිසි පරීක්ෂණ පැවත්වීම තුළින් හා දුෂ්‍රණය වඩාත්ම බලපෑවන්නා හෙළුයන් තුළ දැඩි ක්‍රිය මාර්ග අනුගමනය කිරීමෙන් ව්‍යෙනි ආරක්ෂාවක් ලබා දිය හැකිය.

9.2.6 දුෂ්චා විරෝධී සංස්කෘතියක ශ්‍රී ලංකාව තුළ ක්‍රවරධනය කිරීම

යම් යම් දුර්වලතා තිබෙන නමුත්, දුෂ්චා මරදන පිළිවෙත් ඩිනැනරම් තිබේ. එහෙන් නියම ගැටළුව නම්, පෙදු ජන සහයෝගය නොලැබෙන නිසා විම දුෂ්චා මරදන කුම කිසිවක් සාර්ථක ලෙස ක්‍රියාවත නැව්‍ය නොහැකි විමයි. දුෂ්චාය වැසිකල් නොගොන් සාමාන්‍යයෙන් පිළිගත හැකි ප්‍රමිතියක් බවට පත් විය හැකිය.

හොංකාං රටේ දුෂ්චා මරදනය සඳහා ක්‍රියාත්මක කොරෝන ත්‍රිවිධ උපය මාර්ග ශ්‍රී ලංකාව ද අනුගමනය කළ යුතුය. විම උපයමාර්ග මෙයේය.

1. මහජනය ඉලක්ක කරගත් දුෂ්චා-විරෝධී සංස්කෘතියක් තිර්මාණය කිරීම
2. දුෂ්චාය වැළැක්වීම-දුෂ්චා ක්‍රියා මාර්ග ගැනීමෙන් හා දුර්වල තැන් හඳුනාගැනීමෙන්
3. දුෂ්චාන් වෙත නඩු පවරා දිවුවම් ලබා දීම

10 නිගමන හා නිරද්‍යු

පොලික් දෙපාර්තමේන්තුව සමාජයට මහඟ සේවයක් ඉටු කරය. එයේ ව්‍යවදු, පුරවකියන් හා පොලිකිය අතර විගාල පර්තයක් ඇති බවත්, පොලිකිය දුම්ත හා අකාර්යක්ම බවට හැකිමක් මහජනය අතර පවතින බවත්, පුකට කරණුකි. මෙම වාර්තාවේ ප්‍රධානතම අරමුණ වූයේ පොලිකියේ තත්ත්වය වැඩි දියුණු කිරීමේ අදහසින්, වහි දුෂ්චාර්යට හේතු සාධක හඳුනාගෙන, තිරසාරහාවය ඇති කිරීමට සහ වගකීම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයන් පිහිටුවා මෙමෙන් ප්‍රතිසංස්කරණයන්ට දායක වීමට සිවිල් සමාජයට හැකියාවක් ලබා දීමයි.

සම්ජනා (මහජන ආකෘත්පා සම්ජනාත්‍රාය හා සැපයුම් සම්ජනාත්‍රාය) ප්‍රතිච්චිල විග්‍රහ කිරීමෙන් සහ රටේ විවිධ ප්‍රදේශවලදී විශේෂඥයන් සමග සැම තරාතිරුමක පොලික් නිලධාරීන් සමග හා මහජනය සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මත පදනම් කරගෙන, අපි මෙහිදී නිරද්‍යු කිහිපයක් ඉදිරිපත් කරමු.

10.1 ආයතනික ජාලය වැඩි දියුණු කිරීම

10.1.1 බඳවා ගැනීම්

- ♦ බඳවා ගැනෙන නිලධාරීන්ගේ ගුණාත්මකහාවය හා සුදුසුකම් තවදුරටත් සළකා බැලීය යුතු වේ.
- ♦ බඳවාගැනීමේ උපමානයන් පටිපාටින් පාරදාශක විය යුතුය.
- ♦ කොස්තාපල්වරුන් බඳවා ගැනීමේ මුළුක සුදුසුකම ඉහළ දැමීමට අමතරව, පොදු සඩුනා, සන්නිවේදනය හා උපාය කොළඹ පිළිබඳ ඔවුන්ගේ කුසලතා පරික්ෂණයට හාජනය කළ යුතු වේ. තවද, අනියෝග්‍යතා පරික්ෂණ හෝ සාමාන්‍ය දැනුම පරික්ෂණ යොදාගත යුතුය. විශේෂ ඒකකවලට හා තාන්ත්‍රික අංශවලට බඳවාගැනීමේදී වෙනත් අවශ්‍ය සුදුසුකම් ද සැලකිය යුතු වේ.
- ♦ සේවයේ ගුණාත්මකහාවය වැඩි දියුණු කිරීම සඳහා, සහකාර පොලික් අධිකාරී තහනරුවලට උපධිධාරීන් (නොරා) ගැනීම හා විශේෂ ගාඩාවලට උප පොලික් පරික්ෂක තහනරුවලට නොරා ගැනීම සඳහා බඳවා ගැනීම මගින් කිදු කළ යුතුය. මෙම නිලධාරීන් සඳහා අමතර දිරිදිමනා පුදානය කළ යුතු වේ. (සුදුසුකම් සහිත ප්‍රදේශලයන් පොලිකියට බැඳීම සඳහා පෙළඳවීම මෙහි අරමුණයි.)
- ♦ දෙපාර්තමේන්තුවේ පවතින ස්ථි-පුරුෂ අසමතුවෙන් ඉවත් කිරීම සඳහා සුදුසුකම් ඇති කාන්තාවන් පොලිකියට බැඳීම දිරිමත් කළ යුතුය. (කාන්තාවන් සඳහා වෙනම ප්‍රතිගතයක් නිරද්‍යු කෙරේ)
- ♦ මැන අනිතයේදී අපේක්ෂකයන් ප්‍රවත්ත්වකාරී ලෙස හෝ කළබලකාරී ලෙස හැකි නොමති බව සහතික කර ගැනීමටත්, ඔවුන් අධික අවංකහාවයකින් හා සඳවාරයෙන් හෙබි ප්‍රදේශලයන් බව සහතික කරගැනීමටත්, ඔවුන්ගේ පසුබීම ගැන දැඩි රහස්‍ය පරික්ෂණ පැවත්වීම නිරද්‍යු කෙරේ.

10.1.2 ව්‍යුහය

දෙපාර්තමේන්තුව තුළ අධිකාශනාය ප්‍රමාණවත් නොවන බව ජේජ්ඩ් පොලිස් නිලධාරීන් විසින් මෙන්ම විශේෂඝායන් විසින් ද පෙන්වා දෙන ලදී. නිලධාරීන් 60,000 කට අධික සංඛ්‍යාවකින් සමන්විත බලකායක් මධ්‍යම අධිකාරියක් තුළින් පාලනය කිරීම අසිරිය. පරිපාලනමය පිරිමියෙය් මදු කොටසේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටීම නිසා මෙම තත්ත්වය වඩාත් උගු වේ. එනිසා, වර්තමාන නිලධාරී සංඛ්‍යාව හා වර්තමාන ව්‍යුහය ද ප්‍රතිපත්තිමය මට්ටමේදී නැවත සැලකා බැලුය යුතු බවට නිර්දේශ කරමු.

10.1.3 ප්‍රත්‍යුම්ව

- ◆ වෘත්තන කටයුතු, මානව හිමිකම් හා මහජන සබඳතා පැලුබඳව ප්‍රමාණවත් ප්‍රහුණුවක් කොස්තාප්ල්වරුන් වෙන හා සාර්ථකීවරුන් වෙන ලබා දිය යුතුය. මක්නිසයදයන්, වෘත්තන කටයුතු ආදියේද ඔවුනු ප්‍රධාන කාර්යනාරයක් ඉටු කරති.
- ◆ වෘත්තිමය සඳුවාරය, මහජන සම්බන්ධතා, මානව හිමිකම් දැනුවත් කිරීම හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම යනාදී ව්‍යුහයන් ප්‍රහුණු පාඨමාලාවලට ඇතුළත් විය යුතු වේ.
- ◆ පොලිසියේ මහජන සබඳතා වැඩි දියුණු කිරීම සඳහා, සිව්ල් සමාජ සංවිධාන විසින් පැවතෙන්වෙන පාඨමාලාවලට/දේශනවලට සහනාගේවීමට පොලිස් නිලධාරීන් දිරීමන් කළ යුතුය.
- ◆ ප්‍රහුණුව අඛණ්ඩ විය යුතුය. සියලුම ග්‍රේන් සඳහා නැවුම්කරණ පාඨමාලා පැවතෙන්විය යුතුය.
- ◆ දෙමළ හාමාව කතා කරන අය වෙනුවෙන් දෙමළ මාධ්‍ය ප්‍රහුණු පාඨමාලා පැවතෙන්විය යුතුය.
- ◆ සිංහල හාමාව කතා කරන නිලධාරීන්ට දෙමළ හාමා ප්‍රහුණුවත්, දෙමළ හාමාව කතා කරන අයට සිංහල හාමා ප්‍රහුණුවත් ලබා දිය යුතුය.
- ◆ තම මලී හාමාවට අමතරව, දෙවන හාමාවක් පැලුබඳ දැනුමක් ලබා ගන්නා අයට අමතර දිරි දීමනා ලබා දිය යුතුය.
- ◆ විදේශ ප්‍රහුණු පාඨමාලා ජේජ්ඩ් නිලධාරීන්ට පමණක් සිමා නොකර, කනිජ්ඩ නිලධාරීන්ට ද විවෘත විය යුතුය.
- ◆ පොලිසිය තුළ අධික අවංකනාවයක් පවතින රටවල් සමග සාකච්ඡා කර එම රටවල ප්‍රහුණු පාඨමාලා සඳහා ඉළු ලාංකික නිලධාරීන් යැවිය යුතුය.

10.1.4 උසස් කිරීම්

- ◆ උසස් කිරීම් පටිපාටි පාර්දියෙහි විය යුතුය. උසස්වීම් දීමේදී ජාතික පොලිස් කොමිසම විලුදායි කාර්යනාරයක් ඉටු කළ යුතුය.

- ◆ උසස් කිරීම් පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමේදී සැම නිලධාරී ග්‍රේනියකින්ම තෝරාපත් කරගත් නියෝජිතයන් හා පොලිස්පත්තිවරයා විසින් පත් කරන ලද විශේෂභායන් අතර සාකච්ඡා පැවත්වීමෙන් නිර්ණු ගත යුතුය.
- ◆ ක්‍රියාකාරීන්ට කළමනාකරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. විම ක්‍රමය යටතේ, මත්‍යෝගීක විනිශ්චයන් වෙනුවට, විෂය මූලක උපමානයන් අනුව ඇගයිම් කළ හැකිවනු ඇත.

10.1.5 ස්ථාන මාරු

- ◆ ස්ථාන මාරු සම්බන්ධයෙන් නිලධාරීන් අතර ඇති අන්තර්ජාලයට පිළියමක් වගයෙන් හා ඔවුන්ගේ විශ්වාසය වැඩි කිරීම සඳහා පාතික පොලිස් කොමිසමේ කාර්යාලය ව්‍යාපෘති අර්ථවත් කළ යුතු බවට නිර්දේශ කෙරේ. මෙම කොමිසමේ ස්වදීනන්වයට බාධා නොකළ යුතු බවට දැඩි ලෙස නිර්දේශ කෙරේ.
- ◆ ස්ථානාර නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ග්‍රේනියට ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරු දුන්නට සිදුවන පරිදි පාතික පොලිස් කොමිසමේ එකාග්‍රත්වය ඇතිව කළ යුතු වේ.
- ◆ මැතිවරණ කාලවලදී ස්ථානමාරු හා ස්ථානගතකිරීම් මැතිවරණ කොමිසරිස්වරයාගේ අනුමතිය ඇතිව පමණක් කළ යුතුය.

10.1.6 වැටුප, වේතන හා දීමනා

- ◆ පොලිස් සේවයේ වැදුගත්කම හා පොලිස් නිලධාරීන් සේවය කළ යුතු අන්දම සඳහා බැඳුමෙන් පසු, ඔවුන්ගේ වැටුප් තුවිධ සේවා (හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව) වැටුප් හා සමාන තලුයක නිවිය යුතු බවට නිර්දේශ කෙරේ. විමගින් පොලිස් සේවය තුළ රැකියා තැප්තිය ඉහළ ගොස්, විනිශ්චාත්‍යාන්මකනාවය වැඩි දියුණු වේ, දුෂ්චාර්ය අඩු වනු ඇත.

10.1.7 තිළිනු ප්‍රදානය හා දැඩිවම් නියම කිරීම

- ◆ දුන්නට ක්‍රියාත්මකව පවතින තිළිනු ක්‍රමයට අමතරව, එදිනේදා කටයුතුවලදී හා මහජනය සමග කටයුතු කිරීමේදී, උසස් අවංකකාවයක් ප්‍රදාගනය කරන පොලිස් නිලධාරීන් වෙත තොග පිරිනැමීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.
- ◆ අල්ලස් හා දුෂ්චාර්ය සඳහා දෙනු ලබන දැඩිවම් විම වැරදි නොකිරීමට පොලිස් නිලධාරීන් පොලුඩුවන තරම් දැඩිවිය යුතුය.
- ◆ පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවයේ යෙදි සිටින ආදර්ශමත් නිලධාරීන් වෙත තොග පිරිනැමීමෙන් ඔවුන්ගේ ඒ ආදර්ශමත්හාවයට විශේෂ පිළිගැනීමක් දිය යුතුය. මෙහිදී විෂය මූලක උපමානයන් අනුගමනය කිරීම අනිවාර්ය විය යුතුය.

10.1.8 විනය තාලුන ජවාපාරිය

- ♦ විනය පාලන පටිපාටින් අප්‍රමාදව ක්‍රියාත්මක කළ යුතුය. විම පටිපාටි පාරදායෙන විය යුතුය.
- ♦ මහජන පැමිණිලි මත විනයනුකුල පරිජ්‍යත්ව පවත්වන ලද විට, පැමිණිලිකරුවන් වෙත ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ යාත්ත්ත්වයක් පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කළ යුතුය. පොලිසිය කෙරෙනි මහජනයාගේ විශ්වාසය විමගින් ගක්තිමත් වනු ඇතේ.
- ♦ ආන්ත්‍රික ව්‍යවස්ථාවේ 155 උ 2 ව්‍යවස්ථාව යටතේ, වෙනම පැමිණිලි ක්‍රමයක් පා.පො.කො). විසින් අයිති කළ යුතුය. ව්‍යවස්ථාවලදී දිය හැකි සහනයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථා පාර්ලිමේන්තුව සකස් කළ යුතු වේ.

10.2 නද්‍යඩති දුරවලුනා විකළීම

10.2.1 මානව හිමිකම්

- ♦ අඛණ්ඩ පුහුණුව, හෙළවර්ව කිරීම හා සමපද්‍යස්ථාව විවාර මගින් පොලිස් නිලධාරීන් තුළ මානව හිමිකම් පිළිබඳ දැනුම වර්ධනය කළ යුතුය.
- ♦ විකල්ප සමාජ විද්‍යාත්මක ප්‍රග්‍රහණ තුම පිළිබඳ පාධිමාලා සහ අපරාධ විද්‍යාව පිළිබඳ පාධිමාලා පැවත්විය යුතුය.
- ♦ ජනමාධ්‍ය වැඩසටහන් හා ප්‍රකිද්ධ දේශන පැවත්වීමෙන්-විගේර්ණයෙන්ම පිටපලාත්වලදී - මහජන අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්කම වර්ධනය කළ යුතු වේ.
- ♦ මානව හිමිකම් උල්ලාංකනුය කිරීම නිර්ජ්‍යත්වය කිරීමේ ක්‍රමයක් දීප ව්‍යාප්ත්ව ක්‍රියා කිරීමේ අදාළකින් පොලිසියේ මානව හිමිකම් අංශය වඩාත් ගක්තිමත් කර, මානව හිමිකම් උල්ලාංකනුය කරන නිලධාරීන්ට විරෝධිව විනයනුකුල පියවර අප්‍රමාදව ක්‍රියාත්මක කළ යුතුය.
- ♦ මානව හිමිකම් කඩ කරන නිලධාරීන්ට විරෝධිව විනයනුකුල පියවර පා.පො.කොමිෂම විසින් ද අප්‍රමාදව ගත යුතුය.
- ♦ හඳුනීම් අවස්ථාවලදී, අත්අඩංගුවට ගැනීම් පිළිබඳ සටහන්, රඳවා තබා ගැනීම් නියෝග හා කරන ලද පාපේච්චිවරණයන් සහ වෙනත් වැදුගත් තොරතුරු, පසුව මානව හිමිකම් කොමිෂම හා පාන්ත්‍රියාත්මක රතු කුරුස සංවිධානය විසින් විමර්ශනය කිරීමට හාරඳීම සඳහා ආරක්ෂාකර තබා ගත යුතුය.

10.2.2 පොලිසිය හා ප්‍රජාව අතර සම්බන්ධිතා

- ♦ මහජන සම්බන්ධිතා වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ දිප ව්‍යාප්ති වැඩිසටහන් දියන් කළ යුතුවේ. පොලිසි ස්ව්‍යාන තම ප්‍රදේශවල මහජනය මුත් ගැකීම සඳහා සුභද රැස්වීම් සතිපතා හෝ මාස්පතා පැවත්වීය යුතුය. මෙම රැස්වීම් මගින් පොලිසිය හා මහජනය අතර වඩා යහපත් සංවාදයක් ගොඩනැගේ.
- ♦ සියලුම පොලිසි නිලධාරීන්ගේ (විශේෂයෙන්ම මහජනය) හා සංජ්‍ය සඩුදානා ඇති අයගේ¹⁹⁵ මහජන සඩුදානා කුසලතා දියුණු කිරීම සඳහා විශේෂ ප්‍රහුණු වැඩිසටහන් අපරාධ වැළැක්වීමේ අංශය මගින් හා පොලිසි මහජන සඩුදානා කාර්යාලය මගින් සංවිධානය කළ යුතුය.
- ♦ මහජන සඩුදානා නිලධාරීන් වගයෙන් බඳවා ගන්නා ලද උපධිධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ට විශේෂ ප්‍රහුණු පාඨමාලා පවත්වා, ඔවුන්ගේ වැටුප් ද වැඩි කළ යුතුවේ. තවද, මෙම නිලධාරීන් වෙත නිකි පිළිගැනීමක් දිය යුතු අතර, ඔවුන් සමග වඩා වඩා සම්බන්ධ වී කටයුතු කරන ලෙස පොලිසි නිලධාරීන් වෙත උපදෙස් දිය යුතුය.
- ♦ අපරාධ වැළැක්වීමේ ක්‍රියාකාරකම් ඇතුළු ප්‍රජා ස්ව්‍යාන ව්‍යාපෘති තම ප්‍රදේශවල ප්‍රජා සංවිධාන සමග ඒකාබද්ධව සැලසුම්කර ක්‍රියාත්මක කිරීම තුළින් පොලිසි ස්ව්‍යාන ප්‍රජාව තුළ වඩා ක්‍රියාකාරයන් ඉටු කළ යුතුය.
- ♦ කාන්තා හා උමා අධිකිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සැම පොලිසි ස්ව්‍යානයකම කාන්තා හා උමා කාර්යාලය පිහිටුවීය යුතුය.¹⁹⁵
- ♦ උපකාර ඉල්ලා පොලිසි ස්ව්‍යාන වෙත පැමිණෙන කාන්තාවන් හා උමුන් වෙත සහන ලබා දීමට හැකිවන පරිදි, සුදුසුකම් සතින කාන්තා පොලිසි නිලධාරීන්හාට උපදේශනය, මගේ විද්‍යාව හා ආක්‍රිත විෂයයන් පිළිබඳ විශේෂ ප්‍රහුණුවක් බවධිය යුතුය. එසේ නැතැහොත් ව්‍යාපෘති ප්‍රහුණුවක් ඇති බාහිර අය පොලිසියේ සහායට බඳවා ගත හැකිය. (එසේ බඳවා ගැනීමේදී කොන්ත්‍රාත් පදනම වැනි වෙනත් පටිපාටියක් අනුගමනය කළ හැකිය)
- ♦ මෙම විශේෂ කාර්යාලයවල කාර්ය ප්‍රගතිය මාසිකව ඇගයිය යුතුය.

10.2.3 අධිකාරීතා ක්‍රමානුවන් නොවීම පිළිබඳ විසඳුම්

- ♦ බුරුවලි පදනම මත දූෂි අධිකාරීතා කටයුතු ක්‍රියාත්මක කළ හැකි වන අයුරින් පොලිසි දෙපාර්තමේන්තු ව්‍යුහය නැවත සඳහා බැලිය යුතු වේ.
- ♦ දූෂිතා ක්‍රියා මධ්‍යපාවත්වීම සඳහා අභ්‍යන්තර සංවර්තන හා තුළන ක්‍රියාදාමයක් ඇති කළ යුතුය.
- ♦ දූෂි අධිකාරීතායක් ක්‍රියාත්මක කළ හැකිවන පරිදි පොදු සහභාගිත්වය සහතික කළ යුතුය. (අමුරිකානු කොමිෂ්වැර් ක්‍රමය (System of Comstat) මිට අදාළව ඉතා සුදුසු ක්‍රමයකි)

¹⁹⁵ දැනට ව්‍යාප්තිව ඇත්තේ 36 ක් පමණි.

10.2.4 කම්තක තියෙ

- ♦ දෙපාර්තමේන්තුවේ සේවය උපරිම කිරීම සඳහා, විමර්ශන කටයුතු සඳහා හාවිත කෙරෙන යන්තුසූ ආදිය තුනන අවගසනාවන්ට සරිලන පරිදි නැව්තරණය කළ යුතු වේ. රහස්‍ය ජායාරූප උපකරණ සහිත තුනන ප්‍රතිපූර්ණ කුට්‍යා නිර්මාණය කිරීම, තුනන පරිගත කිරීමේ උපකරණ, උසක් පරිගණක පද්ධති හා බ්‍රිඩ්ස්.ලී. පරිජ්‍යත්ව මෙවලම් මිට ඇතුළත් විය යුතුය.
- ♦ පරිජ්‍යත්ව කටයුතු අප්‍රමාදව, සාර්ථකව හා ආරක්ෂිතව පැවත්වීම සඳහා ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කළ යුතුවේ.
- ♦ වෙනස් වෙමින් පවත්නා අවගසනාවන්ට හැකි ගැකීමට පොලිස් නිලධාරීන්ට හැකිවන සේ ඔවුන්ට තාක්ෂණික ප්‍රහුණුව අඛණ්ඩව ලබා දිය යුතු වේ.
- ♦ මුදල් අඩුපාඩු වැළැක්වීම සඳහා, හාන්ඩ්ගාරය හා මුදල් ඇමතිවරයා සමග සංඝවම සාකච්ඡා කිරීමේ නිදහස පොලිස්පතිවරයාට හා ප.පො.කො. වෙන ලබා දිය යුතු බව නිර්දේශ කෙරේ. පොලිසියේ පරිපාලනමය හෝ මෙහෙයුම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය අරමුදල් නොකළව ලැබෙන බවට සහතික කිරීමට එවතින සංඝ සාකච්ඡා ප්‍රයෝගන්වන් වනු ඇතේ. මිට අමතරව පොලිසිය වැඩි දියුණු කිරීමට අවගස අරමුදල් හා තාක්ෂණ ආධාර විදේශ මුලාශ්‍ර වෙතින් ලබා ගැනීමට හැකිවන පරිදි, හාන්ඩ්ගාරයේ අනුමතියට යටත්ව, ප.පො.කො.ට හා පොලිස්පතිවරයාට එම විදේශ සංවිධාන සමග සංඝවම සාකච්ඡා කිරීමේ නිදහස ලබා දිය යුතුය. (අනවශ්‍ය කොන්දේසිවලට යටත් නොවීමට වගබලා ගත යුතු වේ)

10.2.5 වෙනත් නීති ආයතන (අධිකරණය, නීතිකත් දෙපාර්තමේන්තුව) කම් කම්බනධීකරණය

- ♦ විමර්ශන කටයුතු ආරම්භයේ සිටම නිතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය අතර සම්බන්ධනා ඇතිවීම සහතික කරන යම් කුමයක් ඇති කළ යුතුය.
- ♦ වෙනත් ආයතනවල සහභාගින්වය අවගස වීම නිසා ඇති විය හැකි ප්‍රමාදයන් වැළැක්වීම සඳහා තොරාගත් පොලිස් නිලධාරීන්හාට අනිවෝදනා කාර්යය පිළිබඳ ප්‍රහුණුවක් ලබාදිය යුතුය. අධිකරණ සැරයන්වරුන්ට හා විසේ තොරාගත් පොලිස් නිලධාරීන්ට මෙම ප්‍රහුණුව නිතිපති දෙපාර්තමේන්තුවේදී හා පොලිස් උසක් අභ්‍යාක විදුහලේදී ලබා දිය හැකි.
- ♦ අපරාධකරුවන් වෙත නඩු පැවරීම සිමා කරන යම් නෙතික බාධාවක් තිබෙන බව පොලිසියට හැශෙන අවස්ථාවලදී, ඒ පිළිබඳ විස්තර ප.පො.කො. වෙත ඉදිරිපත් කර, කොමිසම මගින් ව්‍යවස්ථාපායකය ලුව වීම බාධකය ඉවත් කිරීමට නිති සකසා ගත හැකි වේ.

10.2.6 දුෂ්චරිය පිටු දැකීම

10.2.6.1 ජාතික පොලික කොමිෂන්

- ♦ වනවස්ථාදායක සහාව පිහිටුවේමෙන් අනතුරුව ජා.පො.කොමිෂන් සාමාජිකයන් පත් කිරීමෙන් වහි ස්වාධීනත්වය නැවත ඇති කළ යුතුය.
- ♦ ජාතික පොලික් කොමිෂන් මූල්‍යමය වගයෙන් ගක්තිමත් කළ යුතුය.
- ♦ සමහර පරිපාලනමය කාර්යයන් පොලික්පතිවරයා වෙත පැවරීමෙන්, ජාතික පොලික් කොමිෂන් ව්‍යුහයේ වෙනස් කිරීම් සිදු කිරීමේ අවශ්‍යතාව වෙත සැලකිල්ල යොමු කළ යුතුවේ.
- ♦ හැකි සැම අවස්ථාවකදීම, පොලික්පතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් හා ඔහුගේ අනුමතිය ඇතිව, සැම තිරණයකටම විළුණීම වැදගත්ය.
- ♦ ජාතික පොලික් කොමිෂන් සහ පොලික්පතිවරයා ද, ප්‍රතිල් මහජන සහනාගින්වයක් ද ඇතිව, පොලිකිය සඳහා සුදුසු දුෂ්චරි මර්දන උපාය මාර්ගයක් හඳුන්වා දිය යුතු වේ. දුෂ්චරි වැළැක්වීම, අනිස්ථාය, උපදේශනය යනාදි සැම අංශයක් වෙනම එම උපාය මාර්ගය සැලකිල්ල යොමු කළ යුතු වේ. දේශපාලන බලපෑම හා පූති සංග්‍රහය ද සැලකිල්ලට ගත යුතු වේ.

10.2.6.2 ස්වාධීන විමර්ශන හා අවංක්‍යාවය විනිශ්චය කරන ජර්ජරු

- ♦ ඉ ලංකාවේ අල්ලස් පරිස්ථානු පැවත්තේ පැමිණිලි ලබේමේ පදනම මත සිදු කෙරේ.¹⁹⁶ දුෂ්චරි පරිස්ථානු සාර්ථක වීමට නම් පැමිණිලි ලැබෙන තෙක් නොසිට, ස්වාධීන ලෙස අරඹා පවත්වාගෙන යන විමර්ශන ද සුළුයාමක කළ යුතුය. මේ සම්බන්ධයෙන් අවංක්‍යාවය විනිශ්චය කෙරෙන පරිස්ථානු ද ප්‍රයෝගනවත් වේ.

10.2.6.3 ප්‍රරව්‍යක් කම්ප්‍රෝවනය හා සහභාගිත්වය

- ♦ පොලිකියට විරුද්ධව කෙරෙන මහජන පැමිණිලි විමර්ශනය කිරීමේදී පොලිකියට වාසිදායක වන ලෙසට ඒවා පවත්වන බවට උපක්ලුපනයක් මහජනය අතර පවතී. එම අදාළ ඉවත් කර මහජන විශ්වාසය ගොඩනගේමට නම්, මහජන පැමිණිලි විභාග කිරීමේදී ඔවුන්ගේ සහනාගින්වය ඇතිව එම විභාගකිරීම් සිදු කළ යුතුය.

10.2.6.4 අන්තර් ජර්ජරු කටයුතු නිර්ණයා සඳහා කොමිෂන් /කම්ප්‍රෝවනය

- ♦ අන්තර් පරිස්ථානු කටයුතු සම්බන්ධයෙන් ද ඉහත සඳහන් කරන ලද උපක්ලුපනය පවතී. වහැයින් අන්තර් පරිස්ථානු කටයුතු නිර්ණයා කිරීම සඳහා ස්වාධීන කොමිෂන් /කම්ටුවක් අපි නිර්දේශ කරමු. මෙම කොමිෂන් සිව්ල් සමාජ වැසියන්, පෙන්ඩ් පොලික් නිලධාරීන් සහ නිති බලාත්මක කිරීම

¹⁹⁶ මෙම පරිස්ථානුයේ පමණක් ප්‍රමාණවත් නොවන බව ඇ.එ.ඩ.ර. මොලෝ කොමිෂන් පැහැදිලි ලෙස පෙන්වා දුන්නේය.

පිළිබඳ මත ප්‍රාග්‍රැම්සුක් සහිත අවංක පුද්ගලයන්ගේන් සමන්විත විය යුතුය. පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණ කටයුතු පවත්වන සැම අවස්ථාවකදීම මෙම කොමිසම ද රැක්විය යුතුය. අභ්‍යන්තර පරීක්ෂණයන්ගේ තිරණ එවිට ස්වාධීන තිරණ වනු ඇත. දෙපාර්තමේන්තුව වෙත මහජන විශ්වාසය ද එවිට වර්ධනය වනු ඇත.

10.2.6.5 පොලික දෙපාර්තමේන්තුව හා ජාතික පොලික කොමිසම අධීක්ෂණය කිරීම

- ♦ පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු හා ජාතික පොලිස් කොමිසමේ කටයුතු පහත සඳහන් ආකාරයට අධීක්ෂණයට හා ජාතික විය යුතුය.
- අ) මෙවායේ ක්‍රියාකාරීත්වය අඟයේම සඳහා ස්වාච්ඡා පාර්ලමේන්තු කාරක සහාවක් පත් කිරීම හා
- ආ) වෙනත් පොදු රාජ්‍ය මණ්ඩලිය රටක් විසින් පොලිස් දෙපාර්තමේන්තුවම ස්වාධීන සම්යුරුරු විවරණයකට හා ජාතික කිරීම (Independent Peer Review)

10.2.6.6 අවංකාවය විනිශ්චය කිරීමේ ඒකකයන්

- ♦ පොලිස් දෙපාර්තමේන්තුව විසින් අවංකාවය පිළිබඳව කටයුතු කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවිය යුතුය. දූෂණයට මග සළසන සාධක හඳුනාගෙන ඒවා පරීක්ෂණයට හා ජාතික කිරීමටත්, එම මූල සාධක ගැන ක්‍රියා කිරීමටත්, දූෂණ මර්දනය සඳහා ආයතනික ක්‍රියා මාර්ග හඳුන්වා දීමටත්, එම ඒකකයට හැකිවන පරිදි අවශ්‍ය සම්පත් හා පුද්ගලයන් රෝ ලබා දිය යුතුය.

10.2.7 දේශපාලන බලපෑම්

- ♦ පොලිස් කාර්යයන් වෙත දේශපාලන බලපෑම් කිරීම නිතිවිරෝධ ක්‍රියාවක් බවට ප්‍රකාශ කළ යුතුය.
- ♦ නමාගේම ස්වාධීන තිරණයන් මත හෝ නිලධාරිකුගේ හෝ සාමාන්‍ය රට වැකියකුගේ පැමිණිල්ලක් මත ක්‍රියා කරමින් හෝ එවතෙහි අවස්ථා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ බලය ජනික පොලිස් කොමිසමට කිම් විය යුතුය.
- ♦ දේශපාලන බලපෑම් පිළිබඳ හෝ දේශපාලන බලපෑම් කිරීමට තැන් කිරීම පිළිබඳ හෝ සියල්ම තොරතුරු යනාදිය ලබා ගැනීමට මහජනයට හැකිවිය යුතුය.

10.2.8 ජේස්ජේ නිලධාරීන වෙතින ලැබෙන නිතිවිරෝධී නියෝග හා කණිජධා නිලධාරීන ආරක්ෂා කිරීම

- ♦ ඉහළ මට්ටම්වලුන් නිකුත් කෙරෙන නිති විරෝධී නියෝගවලට අවනත නොවන යටත් නිලධාරීන් වෙත ආධාර කිරීම සඳහා ස්වදීන ආයතනයක් නිබිය යුතුය. නිතිවිරෝධී නියෝග නිකුත් කරන නිලධාරීන්ට එරෙහිව පූජාද පරිජ්‍යාත්‍යා පවත්වා, ඔවුනට විරැදුෂ්‍යව විනයපාලන කටයුතු සම්පූර්ණ කර එම නියෝගවලට ලක් වූ යටත් නිලධාරීන්ට ආරක්ෂාව සපයයිම අත්‍යවශ්‍ය.¹⁹⁷

10.2.9 පුණු පිරිස්වලට ආරක්ෂාව සපයයිම

- ♦ සාමාන්‍ය ආරක්ෂක තත්ත්වයන් යටතේ, පුණු පිරිස් සඳහා ආරක්ෂාව සපයයිම පොලිකියේ ප්‍රධානතම රාජකාරීය හෝ උපරිම මුදලක් වැයවන රාජකාරීය හෝ නොවිය යුතුය. ඉතාම උසස් තත්ත්වයක් දරන අය මින්, සැම දේශපාලනුයකුම හා දේශපාලන පසු නිලධාරීන් හා ඔවුන්ගේ ඇඟිනීරු අභ්‍යන්තර වන පරිදි පුණු පිරිස් යන පදය අර්ථ කටයුතු නොකළ යුතුය. (පුද්ගලයන් හා දේපල සැමවිටම ආරක්ෂා කිරීමට පොලිකිය බැඳී සිටී)

10.3 කමාත්තිය

අප විසින් ඉහත සඳහන් කරන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම තුළින්, ප්‍රජාවට පොලිකියෙන් සිදුවන සේවය උපරිම තත්ත්වය කරා පැමිණු, දැනුම අවම කර පොලිකිය වෙත මහජන විශ්වාසය ගොඩ නැගී, පොලික්-ප්‍රජා සඛ්‍යතාවන් ගක්නිමන් වී, පොලික් දෙපාර්තමේන්තුව දියුණුව කරා ගමන් කර ඉතා සාර්ථක ප්‍රතිච්‍රිත අත්වනු ඇතැයි අපගේ අවංක අපේක්ෂාවයි.

¹⁹⁷ මෙවතින ආයතනයක් (පොදු ආරක්ෂක කොමිෂන) පාතිස්ථානයේ ක්‍රියාත්මක වේ.

PARLIAMENTARY CONTRIBUTION TO MAKE THE POLICE EFFECTIVE

This brief note deals with the analysis of the national budget on the police. The major observations and findings are given below:

1. The cadre in the Police Department has not changed over the years. It is seen from the statistics given in the Annex A & B the estimated cadre in 1999 was 68,932 while in 2005 it was 67,770 according to the annual estimates of the government. Further it was noted that the actual staff strength is 63,797 in 2005 according to the departmental records thus indicating 3,973 vacancies when compared to the approved cadre. This situation needs to be compared with the increasing trend of crime and the population.
2. Total expenditure of the police department as a percentage of the total National budget over the last 3 years is compared below.

Year	National Budget * Rs Mn	Police Budget Rs Mn ^x	%
2003	422,102 (Actual)	13,801	3.2%
2004	487,309	14,250	2.9%
2005	563,428	17,589	3.1%

3. Police Capital investment as a percentage of total National Capital investment Over the last three years is as follows

Year	National Budget*	Police Budget x	%
2003	87,409 Actual	341 Actual	.39%
2004	97,631	1,184	1.21%
2005	144,440	1,502	

- 4 Health and welfare (Recurrent) allocation compared to the approved cadre is compared below;

Year	Allocation Rs	Total Cadre	Per head per	Per head per
			Annum	month
1999	43,873,000	68,932	636	53
2000	59,597,000	73,932	806	67
2001	96,336,000	75,719	1,272	106
2002	98,847,000	75,968	1,301	108
2003	107,861,000	86,715	1,244	103
2004	125,726,000	67,770	1,855	155
2005	195,776,000	67,770	2,888	240
2006	206,960,000	67,770	3,053	254

Amount allocated for welfare and health appear to be insufficient compared to the nature of work to be performed by the officers

5. VIP Security allocation (Recurrent)

Year	Allocation Rs	Per person per annum
		Rs
1999	203,808,000	271,784
2000	280,505,000	374,006
2001	498,275,000	664,436
2002	562,885,000	750,513
2003	583,095,000	777,460
2004	612,910,000	817,213
2005	807,620,000	1,076,826
2006	843,500,000	1,124,666

Number of VIPP as per annual estimates is as follows

	2003 Actuals	2004 Estimates	2005 Estimates
Local (annual)	250	250	260
Foreign	500	500	500

VIP Security expenditure has not changed even after the Ceasefire agreement instead increased.

Some important expenditure budget details in respect of the Police department are given in Annexure A & B.

SUMMARY OF EXPENDITURE ALLOCATION BY CATEGORY AS PER ANNUAL ESTIMATE

Annex A

Category	1997	1998	1999	2000	2001	2002	2003	2004	2005
	Actual	Actual	Estimate	Reseaved	Estimate	Reseaved	Estimate	Estimate	Estimate
Recurrent									
Personal Emoluments	3854,416066	4605010182	4199600,000	4199600,000	5205030,000	5329,377600	6202,355,000	6327046000	7818350,000
Travelling Expenses	1918,248,639	2303082,938	2020500,000	2400,000,000	2517432510	2701500,000	2567721,000	2590,000,000	7711880,000
Supplies	1155,659,216	1077107546	602000000	1498332,000	1148,500,390	1505,550,000	1208,433006	1631360,000	1645135000
Maintenance	140023544	163933,168	74170000	95270390	102,000,000	166431980	162,000,000	17393006	168325,000
Contracted services	369 141,587	429431462	336830000	415,000,000	554905520	490,975,000	587774006	615998	613045000
Transfer	3059,316	1830987	950,000	900,000	1900,000	1700,000	1920,006	2500,000	589945,000
Other Recurrent expenses	26332,409	223393821	165,950	165990006	30100,000	217814000	171620,000	262559,000	113010000
Total	7466,680,777	8803790105	7400000000	9651362,000	9936362000	1123570,000	11129393,006	12,913090000	12857850000
Capital									
Rehabilitation and Improvements	211520,296	293967398	95000000	95000000	104350,000	164350,000	187630,000	205427006	56200,000
Acquisition of assets	773,174263	1083073394	505000000	505,000,000	695650,000	1685650000	948450,000	855085006	238500000
Total	98694559	1377,040792	600000000	600,000,000	800,000,000	1850000,000	1136100,000	1060,512,000	294700,000
Actual Grand Total	8451575336	10180330897	8000000000	10451362,000	11292105326	1237180,000	12189895000	13207790000	13081150,000
Staff	68488	68929	68932	73932	75719	75719	75968	86715	67770

SUMMARY OF EXPENDITURE BY CATEGORY PROGRAMME AND PROJECTS.

Annex B

Programme/ Project title	1997 Actual	1998 Actual	1999 Estimate	2000 Reseaved	2001 Estimate	2002 Reseaved	2003 Estimate	2004 Estimate	2005 Estimate	2006 Estimate
National security & Defence Recurrent Expenditure										
1. General administration & Establishment services	48,683,725	104844244	69930,000	71490,000	78390,000	104710000	82,108000	99593,000	99493000	112133
2. Law Enforcement, public order and staff security	6686,703857	7794946638	6468384,000	8637395000	8590,795000	9,360,460,000	9486851000	11,014495,000	10847131000	10956011
3. Special taskforce	566284856	667423533	613975000	642075000	927075000	1256100,000	965813000	1137720,000	1220270000	1259220
4. VIP Security	165208339	236575690	203838000	203838000	247005000	421600,000	498275006	562,885,000	583095000	6,12910
5. Health and Welfare	-	-	43873,000	53397000	59597000	92830,000	96336,000	98847,000	107861000	125726
Total	7466,880777	8803,790,105	7400,000,000	9651,362000	9936,362000	11235700,000	11129353000	12813,090,000	1285785000	13066000
Capital										15984580
1. General Administrator & Establishment services	39995,983	330069862	20,000,000	-	-	-				
2. Law Enforcement	944,086,576	990,173,828	512586,240	532,586240	628945,000	1487445000	729000,000	648065000	194000,000	138000,000
3. S.T.F.	-	56,558,910	63163,760	63163,760	146455000	291455000	376800,000	328480000	83000,000	73000,000
4. VIP Security Division.	612000	238192	1600,000	1600,000	2100,000	45729746	1650,000	1350000	110000,000	70000
5. Health & Welfare	-	-						32617000	6700,000	4700
Total	984694559	1377040792	2650,000	22500,000	22500,000	28650,000	1060512000	294700,000	223300,000	1184865

පොලිස් නිලධාරී සාජ්‍යව

විනාඩි හටෙක් පැයක් බවත්, අවුන්ත දැහැය රාත්තලක් බවත්, ගත සියයක් රැපියලක් බවත් මා වෙත පහදා දෙනු මැනවි ! මාගේ කොට්ඨාස වට පිස්තෝලයක් නොමැතිව හා ම්‍යුසින් වෛද්‍යතාවට ලක් කළ අයගේ මුණුමූ සිහිනොත් නොදැකී, නිරදුම් හඳුන සාක්ෂියක් ඇතිව මට නිදා ගැනීමට හැකිවන ලෙස මාගේ පිවිතය ගත කිරීමට මට සහාය වුව මැනවි ! මාගේ ආගාර වේල අවස්ථාව උපයා ගැනීමටත්, එයෙකු ඉපයිමේදී අන් අය මා වෙත කළ යුතු යැයි මා සිතන ලෙසටම මා ද අන් අය වෙත කරන ලෙසට මා මෙහෙයුවට මැනවි ! කිලිට් මුදල් කෙළවෙන හඩා තො පාපතර ගවුමක ශ්‍රාපණය ලෙලදෙන ගබඳය තො මට නොඳුයෙන සේ මා බිජිරෝ කළ මැනවි ! අනෙකාගෙ වරේදී මට නොපෙනෙන සේ මා අත්දියකු කළ මැනවි ! නමුත් මාගේ වරේදී මට පෙනවා දුන මැනවි ! මා වෙත ආශ්‍රාදයක් වන මාගේ බිරිදු වෙත මා සැම රාත්‍රියකදීම කැම මේසයේදී නෙත් සොමු කරන විට, ඇයගෙන් සැයැවීමට කිසිවක් මා වෙත මග නොපෙන්වුව මැනවි ! කුඩා ලුමුන් සමග සිනාසිමට හැකිවන තරමට මා ලාභාල කළ මැනවි ! මහඹ් අයට සහාය වීමට තරම් මා සානුකම්පිත කළ මැනවි ! සෙවනයි අදුරුවෙන, මල්වල සුවද දැනෙන, පාද හඩා හා රෝදවල ගබඳය ඇයෙන එ ද්‍රව්‍ය පැමිණී විට, ඇනො ! වත් පිළිවෙත හා සොහොන් පාස්‍ය ඉතා කෙටි වේවා! "මෙහි සැහැසි සිටින්නේ මිනිසෙක්".



The coalition against corruption

ISBN 955-1281-14-4